



සත්
අනුරිද්ධා
ප

මෙයින් සතළීස් වසරකට පෙර
 ශ්‍රී කලාණි යෝගුම සංස්ථාව ජනිත කොට,
 එද මෙද තුර සිදු කරන්නට යොදුණු අත්‍යුදර ගාසනික සේවය
 කරණකොටගෙන නිමල සපුන් මිහිර විදැශුනීමේ හාගාය ලන්
 ගිහි-පැවිදි හැම වෙනුවෙන් පිදෙන
 කෘතභාතා පූර්වක පූජ්‍යපාරායක් වශයෙන්,

ව්‍යු 2535/1991 දෙසැම්බර මස 11 වෙනි ද
 සිය අම්ල දිවියෙහි 90 වෙනි විය සපුරන්නා වූ
 අතිපූජනීය මහෝපාධ්‍යාය

මාතර ශ්‍රී ලංකාරාමාජිධාන මාජිම්පාණන් වහන්සේ

සහ

ව්‍යු 2535/1992 අප්‍රේල් මස 1 වෙනිද
 සිය විමල දිවියෙහි 85 වෙනි විය සපුරන්නා වූ
 අතිපූජනීය රාජකීය පත්‍රිකා

කඩවද්දුවේ ශ්‍රී ජීනවංශාජිධාන මාජිම්පාණන් වහන්සේ


වෙත

“සත් අනුපස්සනා” නම් මෙම ධම් ග්‍රන්ථය
 අතාන්ත ගෞරවයෙන් පිරිනමමු.



ප්‍රචාර

අනුගායනය ...	v
සංඛ්‍යාපනය ...	vii
පෙර වදන ...	viii
ප්‍රකාශක නිවේදනය ...	xii
ගුන්ථ සඩිකේන්ත ...	xiii
මධිගලාවරණය ...	xv
1. සමාරම්භය ...	1
2. අනිවිවානුපස්සනාව ...	15
3. දුක්ඛානුපස්සනාව ...	27
4. අනාන්තානුපස්සනාව ...	37
5. නිබ්ඩ්‍යානුපස්සනාව ...	56
6. විරාශානුපස්සනාව ...	72
7. නිරෝධානුපස්සනාව ...	87
8. පටිනිජස්ථානුපස්සනාව ...	101
9. සම්පිෂ්ඨනය ...	118
ලජ්‍යාන්තරය: i. සම්මුනිය සහ පරමාර්ථය ...	129
ii. සුනමය ඇණය සහ හාවනාමය ඇණය ...	131
iii. සහර කම්ටහන් ...	133
iv. සක්කාය දිවියීය ...	134
v. අවියාරය මහා විපස්සනා ...	138
අනුග්‍රහක මණ්ඩලය ...	146



අන්තිපුරනීය කලීසානාවායේ මහෝපාධ්‍යාය
මාතර ශ්‍රී ලංකාරාමාහිඛාන මාහිම්පාණන් වහන්සේ

ශ්‍රී ඩළුවකි යෝගාගුම සංස්ථාවෙහි ගරු සම්බන්ධාදක සහ අනුශාසක, රාජකීය පණ්ඩිත දත්තුරත්නිය කඩවැදුරුවේ ශ්‍රී එනවාන මහා ස්ථාවරපාදන් වහන්සේගේ අනුශාසනය.

සැනැසිලි පෙරහැර

“එච්. සම්බන්ධානාවිත්තයා ගැනනා, හිකුණුනා භූසා වෙපි වක්‍රුවිස්ස්සායා රුපා විභාශ්‍ය ආපාප්‍රමාණව්‍යන්..... වයස්විස්‍යානු පසස්ත්.....”

(ඉග්‍රැන පාලි)

මුදුයට පෙලේ යෝඛ හිමියන්ගේ වරිතය ඉතා විසිනුරු එකකි. උන්වහන්සේ හිමිකාලයේ පුදුම විධියේ සම්පත් වින්ද කෙනෙකි. පතුල්වල රෝම තුළුණාය යි කියනු ලැබේ. මේ සියලු සැපැ අන්හැර මේ උනුමා මහනා වී මහා විරියයෙන් භාවනා කරගෙන ගිය නමුත් රහන් වෙන්ට බැරිවිය. ‘මහනා කමින් මට වැඩක් වෙන්නේ’ තැන. සිවුරු හැරයන්ට මිනුයි’යි උන්වහන්සේට සිතුනේ මමසේ විරිය කොටන් රහන් බව නොලැබුණු නියාය. මේ අවස්ථාවට සර්වඡයන් වහන්සේ වැඩිමටා, විණාවේ උපමාව දක්වීමින් උපදෙස් දී විදාමෙළ් ඉන්දිය සමනාව ඇතිකරගන්නා ලෙසය. යද්ධා - සනී - විරිය - යමාධි - පස්ස්සා යන මානසික ගුණ සමඟ ඇතිවිම මාරුග ප්‍රතිලේඛනයට අවශ්‍ය ම දෙයකි. මෙයින් එකක් දෙකක් වැඩියෙන් දියුණු වී අනිත්වා ඒ තරමට නොවුවාන් සිත නිසි පරිදි නිසි තැනට ගෙන යා නොහැකිය. යෝඛ හිමියන්ගේ විරියින්දිය අධික විය. සෙසු ඉන්දිය එනරම දියුණු තැන. උන්වහන්සේට භාවනාවෙන් වැඩක් නොවුයේ මේ වෙනය නියයි. මුද්ධාවවාදයෙහි පිහිටා ඉන්දිය සමනාව ඇතිකරගෙන භාවනා කිරීමෙන් පසුකලෙක යෝඛ හිමියෝ රහන් වුහ. එසේ රහන් වී සර්වඡයන් වහන්සේ වෙන පැමිණී එහිමියන් රහන් සිත පහදමින් කර නිබෙන්නේ ආකෘතිය දේශනයකි. මෙහි මුලින් දක්වූයේ රහන් සිතෙන් යුතු පළ කළ උන්වහන්සේගේ දේශනයෙහි එක් අංයකි. ඇය - කණ - නැහැය - දිව - සිරුර යන ඉදුරන් විසින් ගන්නා රුපාදී අරමුණු හමුවෙදී රහන් සිත පවතින්නේ කෙසේ ද, යනු එයින් පැහැදිලි වෙයි. ඒ සියලු අරමුණෙහි වය දරුණය හෙවත් නැයි යන ගතිය දක්මෙන් ඒ මොන ම දෙයක්වන් සිතට වැද්ද නොගැනීම, සිතෙන් පදිංචි නොවීම, රහන් සිතෙන් ස්වභාවයයි. අපටන් ඕනෑ කරන්නේ මෙවැනි සිතක් ගද ගැනීමය. එනකාට කිසි බරක් තැන. එවදානාවක් තැන. යැහැල්පු ගැන්ත සිතක යැනුපුම අපට ඇතිවන්නේ එසේ වූ කළේහිය. වාහිජයෙකුගේ බඩු කරන්තයක් මෙන් සිතෙන් කෙලෙපුන්ට ඕනෑ කරන අරමුණු බර පටවාගෙන කෙදිගිගිමින් සයර වටයේ කුරකුනා දැන් ඇති. සිතෙන් බර අඩු කරගැනීමට දැන් අප සුදුනම් එය යුතුය. සිත යැහැල්පු කරගන්නා පිළිවෙනෙහි යෙදුමින් ආරිය පරපුරට ඇතුළුවන සේය අපේ වැයම විය පුන්නේ. භාවනාවේ ආනියංස එලය මෙය යි.

අප මේ නොකඩවා පවත්වන්නේ අපේ ම යැනැසිලි පෙරහැරය. අපි අපේම පෙරහැර බල බල යැනැසිගෙන්නට යුදුස්සේයෝ වෙමු. අපේ වැයම දුක් ඉතිරිකර ගැනීමට නොවේ. දුක් අවසන් කර ගැනීමටය. තවමත් අපේ පැවැත්ම දුක් ඇතුළුණි බව යැබැය. එහෙත් අපට එහැපුමක් නිබෙනවා. ඒ දුක් ගෙවන් කරමින් දුක් නැති තැන බලා යන යැනුපුමය. අපි එරුඹුව අපේ ඒ යැනැසිලි ගමන සිහි කරමු. ඒ අපේ ජීවිත යමාපත්තිය යි.

අවිලෙන පහන කොතුනක තිබුණන් සිදුවන්නේ එලිය විමය; අදුර දුරු කිරීමය; ධානිල ඇතිකිරීමය. තැන් වෙනස් විමෙන් පහන් එලිය වෙනස් වන්නේ නැති. ධානිනාවට අවුවෙන් එකතුනකට වැඩියෙන් එලිය දෙන විෂේෂයක් පහන් නැති. අපන්

නොනිවෙන පහන් මෙන් විය යුතුය. අප එලිය වී පමණි
වශයෙන් නොනිවෙන එලියේ පරම අස්සාය ස්වරුපය
ආත්ම මහිමය තව හැකිනාක් දෙනාට අත්කර දීමයි. සේ ප්‍රතිඵලි
පවත්වන මේ සැනසිලි පෙරහැර ජෝනි ජෝනි පරා

මේ කරුණා ගුණයට අනුයාත වෙමින්, පත්‍රය
වහන්සේගේ සුදුපදේශ පරිදි අමේ සපුන් දරු පෙලේ භාවිත
දරුවාන කෙනෙකුන් විසින් යම්පාදිත “සත් අනුපයා”
සැනසිලි පෙරහැරට තවත් එලියක් වේතා යනු මගේ පේරි

“සමමා ධමම් විපසුනු”.

ගුණවර්ධන යෝගාගුම මද්ධ්‍යස්ථානය,
ගල්දුව - කොට.
2535/1991 පුලු මය 17 වැනි දිනදී ය.

ශ්‍රී කළුයාණි යෝගාගුම සංස්ථාවේහි ගරු සඡන්ද ලේඛකාධිකාරී, ත්‍රිපිටකාචාරය, කරමස්ථානාචාරය, ගෞරචාරහ නාලයනේ අරියධිම්ම මහා සේවිරයන් විභ්‍යන්ස්ථෙන් සංඛ්‍යාපනය.

පර්යේෂණාත්මක නිබන්ධනයක්

නිබනාන් පරම් සුබ් - “නිවන පරම සැප යි” සි සියල්ල දන් සරවඳයන් විභ්‍යන්ස්ථෙ වදුල සේක්, නිවනින් මෙපිට ඇත්තා වූ සැප සම්මත සියල්ල නාචකාලික හා දුකින් මුදු බැවිනි. පරම සැපය වූ යාන්ත නිවනට පැමිණීමේ ඒකායන මාර්ගය විදරුණනාව ය. “අභයක් නැයින් ප්‍රතිමණයින සේවාන් මාර්ගය” යන්න නිතර දම දෙපුමහිදී අයන්නට ආබෙන පුලුව වෙනයකි. ඉන් කියුවෙන්නේ සේවාන් මහට පත්වීමේ ක්‍රම දහයක් ඇති බව ය. එහෙනින යාන්ත නිවනට පිවිසීමේ විදරුණනා ක්‍රම රාඩියක් ඇති බව දන යුතු ය. එසේ විවිධ වූ විදරුණනා ක්‍රමයන් කෙරෙහි මේ “යන් අනුපස්සනා” ගුන්ථය අමේ අවධානය යොමු කරවයි.

විදරුණනා භාවනාව පිළිබඳ අත්දුකීම් ද පිටක ගුන්ථාගත යාරවන් දේශනා ද අනිප්‍රුත්තිය පණ්ඩිත මාතර සිරි සූණාරමාභිධාන මහෝපාධ්‍ය මාභිම්පාණන් වහන්සේගේ දේශනා හා සයුපදෙද්‍යයන් ද යාකළනය කිරීමෙන් මෙම විදරුණනා භාවනා ගුන්ථය සකස් වී ඇත. පෙළ - අවුවා - විකා ගුන්ථයන්හි පැතිරි - විසිරි තිබෙන විදරුණනා ක්‍රම යහ යාධක කරුණු රාඩියක් මිශිරුවන් වැළක් සේ මෙහි එක්තුන් කොට ගොනා ඇති නිපැයුම අනියින් ම ප්‍රසංගනිය ය. පර්යේෂණාත්මක නිබන්ධනයක් වන බැවින් මෙහි අඟය අයිමින ය. එක් වරක් පමණක් කියවා පසෙක නොත්තා නැවත නැවත කියවා මෙහි යාර්ථය තේරුම් ගැනීම ම විදරුණනාවක් වන බව නුවණුතියනට වැටහෙනු ඇත.

වයර දයයක තරම් කළක් මූල්‍යාලෙහි අනිප්‍රුත්ත මහෝපාධ්‍ය මාභිම්පාණන් වහන්සේගේ පා යෙවනෙහි කමටහන් විඩා පළපුරුදු, වුනුර - ව්‍යක්ත දේශක ලේඛකයාණන් වහන්සේ නමත් අතින් මෙය යාස්කරණය වී ඇත. මෙහි සම්පාදනය පිළිබඳ කිවපුතු කරුණු සියල්ල සාස්කාරක හිමියන් වියින් ම පෙර වදනෙහි ලා දක්වන ලද්දේය. මුද්ද ගායනයේ පරමාර්ථය මෙහි මැනවින් පැහැදිලි කොට ඇත්තේ ප්‍රවීන කරනාවරයෙකුගේ කාන්තස්න නිර්මාණයක ස්වරුපයෙනි.

හේතු සම්පත් ඇති හවිජ උතුමනට මේ පිටිනයේදී ම මහ - පළ - නිවන් යුතු යාක්ෂණාත් කරගැනීමටත් පාරමී අයම්පුරුණයනට මත් හවයකදී හේ යාන්ත නිවනට පැමිණීමටත් ඒකායන මාර්ගය පහදමින් සයුපදෙද්‍ය දෙයෙන් මහෝපකාරී වූ අනිප්‍රුත්තිය මහෝපාධ්‍ය මාභිම්පාණන් වහන්සේට නිරෝගී සැප බල - දිර්සායු මූ අනිවර්ධනය වෙවා! අනරුණම ගුන්ථ රත්තායක් සම්පාදනය කිරීමෙන් උදර ධර්ම දාය පිහිටුම් ප්‍රාත්‍යා සම්පාදක සවාමීන් වහන්සේට උසස් ධර්ම ප්‍රාර්ථනා සාම්ල වී ගාරුපුතු මහ රහනන් වහන්සේට මෙන් ගම්මිරනම ප්‍රාදා කොළඹය වැළඳීවා!

“විරු ත්‍රියානු ලොකයම් - සම්මා සම්බුද්ධ යාසනා.”

මෙයට, මෙනැති.

අරියධිම්ම සේවිර

ශ්‍රී ගණවධීන යෝගාගුම මධ්‍යස්ථානය,

ගලුව - කොට.

2535/1991. 07. 10

පෙර වදන

මිට දය වසරකට පමණ පෙර “ශ්‍රී කළුයාණි යෝගාගුම සංස්ථාවේ” හි ප්‍රධානාචාරී සහ මිනිරිගල “නිස්සරණ වනයේ” හි ප්‍රධාන කම්ස්ජ්‍රානාචාරී මුරුන් අතිපූජනීය මානර ශ්‍රී ඇඟාරාම මහෝපාධ්‍යාය මාජිම්පාණන් වහන්සේ විසින් නිස්සරණ වනවාසි යෝගාවට ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් “අවධාරණ මහා විපස්සනා” (= “අවලාස මහ විද්‍යුනා”) මැයෙන් දේශනා පෙලක් පවත්වන ලදී. අනුපස්සනා දහ-අවකින් යමන්විත අති-පොරුණීය විද්‍යාරුණා භාවනා කුමයක් ඉන් ගෙවීපෙහෙලි විය. යෝගාවටරයන් වහන්සේලාහට එහි දේශනාවන් බලවත් පිටුවහලක් වුයෙන් බෙහෙවින් ජනපිය ද වි.

එම දේශනා පෙලෙහි අගය වටහාගත් විදේශීය හික්ෂුන් වහන්සේලා කිප නමයක් උවා ඉංග්‍රීසීයට පරිවත්තාය කොට පොනක් වශයෙන් ජාතාන්තරව ප්‍රසිද්ධීයට පත්කිරීමට සැලුපුම් කළහ. (මෙම වන විට අතිරිණි මහෝපාධ්‍යායයන් වහන්සේගේ “සංත විශුද්ධීය සහ විද්‍යානා ඇනා” නමැති ගත ඉංග්‍රීසීයට පෙරලා පළකිරීමේ කටයුතු ද යම්පූරණ වෙළිනා තුවුණි.) මෙම යදහා අතිරිණි මහෝපාධ්‍යායයන් වහන්සේ විසින් තවත් කරුණු ද අධික කොට “අවධාරණ මහා විපස්සනා” නමින් පොනක් යක්සේ කරන ලදී. එහෙන් යම් යැයි ජෙතුන් නියා එහි පරිවත්තා කායුෂීය යථාර්ථ නොවිය.

මෙම අතර වඩාත් පුළුල් හා ප්‍රායෝගික පදනමයක් මත මුල් පොත නැවත සංස්කීර්ණය සහ ප්‍රතිඵලිය යි තීරණය විය. ඒ අනුව, පෙළ-අවුව- රීකා හා ඇතැම් තුනන පොතපත ද තවදුරටත් ගලවීමෙන් කෙරුණු අතර, පළපූරුදු දේශීය හා විදේශීය යෝගාවටරයන්ටේ ප්‍රායෝගික අත්දුකීම් හා වැටුණීම් විම්හිනයක් ද පිළුවිය.

එහි ප්‍රතිඵලය වුයේ, අවලාස මහ විද්‍යුන් (= අනුපස්සනා) පිළිබඳ නිම විභා වඩවඩාත් පුළුල්වීම සහ යම් යම් ගැටුව තැන් ද මතභේද ද ප්‍රකටවීම ය. එහෙයින් සියලු අනුපස්සනා පිළිබඳ පුණ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට උත්සාහවත් විමට වඩා මූල් අනුපස්සනා යන විස්තරාත්මක ව දක්වා, යෙහු අනුපස්සනා 11 උපග්‍රහන්පියන් තුළිනා ගදුන්වාදීම සුදුසු යැයි තැහැනි. “සත් අනුපස්සනා” නමින් මෙම පොත එහි දකිනුවයේ අනුව ය.

මෙයේ මෙම පොත වසර කිපයක් තුළදී කුමයෙන් පරිණාමය වුවවෙකි. ඒ අතර අතිරිණි මහෝපාධ්‍යායයන් වහන්සේ පොත යක්සේ කිරීම දිගට කරගෙන යාමට අපහසු වන තරමට වයෝවංද්ධ භාවයට හා ගිලන්බවට කෙමෙන් පත් වු බැවින් ලිවිමේ කාරිය අපට ම කරන්නට සිදුවිය. උත් වහන්සේ යමහ නිතර සාකච්ඡා කරමින්, උත්වහන්සේගේ මූල් පිටපත ද ඇසුරු කරමින්, සංස්කීර්ණ පිටපත ද හැමවිට ම උත් වහන්සේගේ පරින්ශ්‍යාවට ලක් කරවිමින්, අපට විවේක ලැබුණු පමණින් හා අපගේ ගත්ති ප්‍රමාණයෙන්, උත්වහන්සේ වෙනුවෙන් පොතේ සැකසීම කරගෙන යන ලදී.

අපලේ මුලික පරමාර්ථය වුයේ මෙම පොත මතින් “මහා විපස්සනා” හෙවත් “අනුපස්සනා” පිළිබඳ අවබෝධයක් ඇතිකරලීම සහ අනුපස්සනාවන්ගේ ප්‍රායෝගික ස්වරූපය මතු කොට දක්වීම ය. ඒ යදහා ප්‍රධාන වශයෙන් බුද්ධ දේශනා ද විවිධ යෝගාවටරයන්ගේ අත්දුකීම් හා සංකල්ප ද උපයෝගී කොට ගත් අතර, ඒවා වෙනෑ

පොරාණික ප්‍රන්තයන්හි දැක්වෙන අදා කරුණු හා යැයුම්මට ද උත්සාහ ගෙන ඇත. (පොත්වලින් උප්පාගත් කරුණුවල මූලාශ්‍ය බොහෝ විට අධ්‍යාලපිටිවල දක්වා තිබේ). ඇතැම් මතභේද ද සාකච්ඡාවට හාජනය කොට ඇත. වැඩිදුර ගෙවීමෙනය කරනු කැමැත්තුහුම් පහසුව තකා බොහෝ විට අධ්‍යාලපි මතින් අත්වැළ සපය තිබේ. යෝගාවවරයන් යදා ප්‍රායෝගික උපදෙශ වින්වර ඉදිරිපත් කොට තිබෙන අතර විද්‍රෝහනාවේ යෝදාක්තික පක්ෂය කොරෝන් උනන්දු වන්නාගට වැශෙන් වන ද ද මෙම පොගන්හි අධ්‍යාගු වෙයි.

කාගතන් තේරුම් ගනහැකි සරල ආකාරයකින් විස්තර ඉදිරිපත් කිරීමට උත්සාහ කළ නමුදු, ඇතැම් අවස්ථාවලදී විස්තර කොරෝන කාරණයේ ගැඹුරු බව ද විස්තර කාල්පනය කොටී කිරීමට සිදුවීම ද නියා ගම්හිර ස්වරුපයක් නිරුපණය විම තොටැලැක්වීය හැකි විය. සාමාන්‍ය භාවිතයෙහි තොටා විවන හඳුන්වාදෙන විට ඒවා තේරුම් කරදීමට ද උත්සුක විනි. පරිවිෂ්දයන් කොටී කරමින් අමතර කරුණු අධ්‍යාලපිටිවල බහන ලදින් අධ්‍යාලපි දික් විය; වැඩි විය. (සුම පරිවිෂ්දයක් අග මැ එහි අධ්‍යාලපි දැක්වෙයි.) අධ්‍යාලපි ප්‍රමාණවන් තොටා තැන් කිපයකදී උපුන්ට එක්කරන ලදී.

නවක යෝගාවවරයනට එලදායක බොහෝ ද මෙහි අන්තර්ගත වුවන්, පළපුරුදු විද්‍රෝහනා යෝගාවවරයනට මෙම ප්‍රන්තය වඩාත් ගෝවර වනු ඇත. කමටහන් ඇයුරුණුමනට ද මෙය මහෝපකාරී වනු ඇතැයි හතිමු.

මැන කාලයෙහි බොහෝ යෙයින් යට්පත්ව තිබෙන්නා වූ මහ විපස්සනා හෙවත් අනුපස්සනා පිළිබඳව උනන්දුව හා අවබෝධය නැවත මතුකර ලිමක් මේ පොතින් කොරෝයි. අපට මෙතෙක් හමු වූ කිසිදු බොතක මෙම අනුපස්සනාවන් මෙතරම දුරට විස්තර කොට තොතිවුණි. එහෙන් මෙම කානීයෙහි ද අනුපස්සනාවන් විග්‍රහ කොරනුයේ එක්තරා මූලික හා පිළින පදනමක් මත ය. මීට වඩා පුරුල් හා ගැඹුරු ලෙසින් මේ අනුපස්සනා විවරණය කළ හැකිය. විශේෂයන්, බුද්ධ දේශනාවන්හි යදහන් වන අතිශයින් ප්‍රායෝගික වූ ද විවිඛ වූ ද අනුදරනා (= අනුපස්සනා) ක්‍රමානුකූලව වර්ණනා කරන්නේ නම්, ඒ සඳහා වෙන ම ගනක් සම්පාදනය කළ යුතුව ඇත්තේය. මෙසේ මේ අනුපස්සනා ගැන දැනීම පුරුල් විම යෝගාවවරයන්ගේ යහපත පිළිස ම වෙවා!

1991 දෙශීම්බර් මය 11 ද අනිගරු මහෝපාධ්‍යායයන් වහන්සේට 90 වෙනි විය සපිරීම නිමිතිකොටගෙන මෙම පුරුස්සන එලි දැක්වන්නට ලැබේ අපේ බලවත් සතුවට හේතුවකි. වන්මත් බුදු යුතු එලිය කරන මාඟාලී මේ පහනක් වන උන් වහන්සේගේ මහ ගුණ කඳුප මේ පොත පුරුෂ්පහාරයක් චෙවා! යුතුන් අඛර තවත්වන් දියුලුවීන් ගුණ යුතුවද තවත්වන් වියුතුවීන් යැදුගැනී ලෝ යුතුන් සහයවමීන් නිශ්ච්ව - නියෝගීම - පුරුෂන්ව ග්‍රැන්ඩ් සහකල ධර්ම ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් මුදුන්පත් කරගැනීමට උන්වහන්සේට ගක්නිය ලැබේවා!

අනිගරු මහෝපාධ්‍යායයන් වහන්සේ පෙරවුකොටගෙන, අඩ්පත වූ බුදු යුතු යහා දිවුටිමේ මහ අධික්ෂානයෙන් මීට සහලියේ වසරකට පෙර මුළු කළුයාකි යෝගාග්‍රම සංස්ථා වැඩ පිළිවෙළ දියන් කොට අදන් විශිෂ්ට ආකාරයෙන් එය පවත්වාගෙන යන්නා වූ රාජකීය පණ්ඩිත අනිගරු කඩවැදුළුවේ මින්ව-ඣ මානිමිපාණන් වහන්සේ 1992 අප්‍රේල් මය 1 වන ද 85 වන විය පසු කරන්. ඒ විර පුරුෂයාණන් වහන්සේ ද බුදු යුතු තවදුරටත් පත්

ගන්වමින් දිගු කළක් අප'තර යෙහෙන් වැජ්ඩී පුවශේ පෙරුමදම යපුරා ස්වක්ෂිය සකල ධරම ප්‍රාර්ථනාවන් සමඟ්ධිමත් කරගනිවා!

ප්‍රතිපත්ති හා ප්‍රතිවේද ගායනයන්ගේ උදෑස්පනය උදයා ම අතිරේ මහෝපාධ්‍යායයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මිනිරිගල නිස්සරණ වනය අද 25 වන වසරට පා තබා සිටියි. පිළිවෙත් කැමැති ජනතාව ප්‍රවුලුමින් බුදු සහුනට උරදෙමින් මේ ගෞෂ්යී ගායනික ආයතනය විරාත් කාලයක් නිරුපදිනව පවතීවා!

මෙම ගත මුද්‍රණද්වාරයෙන් එලි දකින මොහොන දක්වා මෙහි විවිධ කටයුතු සඳහා විවිධාකාරයෙන් හවුල් වූ ගිහි - පැවිදී පිරිය බොහෝ ය. ශාරීරික දුරවලනාවන් මධ්‍යයෙහි වුව ද සැමැව ම හැකි යාම ආකාරයකින් ම සිය අමිල මහ පෙන්වීම, ආයිරවාදය හා උපකාරය අපට ලබාදුන් අතිරේ මහෝපාධ්‍යාය මාජිමිපාණන් වහන්සේ මෙහි ලා පළමු කොට ම ගොටවයෙන් සිහි කරමු. එසේ ම කායික අපහසුනාවන්ගෙන් පෙළෙමින් සිටියදී වුව ද ඉතා කරුණුවෙන් මෙම ගුන්රාය පිළිගෙන නොප්‍රාව ම උදහන ස්වරුපී ප්‍රතිච්චියක් නිකුත් කළ අතිරේ කඩවදුදුවේ පණ්ඩිත මාජිමිපාණන් වහන්සේ ද, ගායනික කටයුතු රායියක් මැද අවිවේකිව සිටියදී වුව ද මෙහි අත් පිටපත කියවා අඩුපාඩු යොයා බැලා යෘදුපනයක් ද සැපයු ගරුතර නාලයන් ස්වාමීන්ද්‍යාණන් වහන්සේ ද, බැතියෙන් සමරුන් තවද මෙම පොන මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත්කිරීම නොපැකිල භාරගත්, අතිරේ මහෝපාධ්‍යායයන් වහන්සේගේ හක්තිමත් ගිණුමයෙකු හා දෙකකෙයෙකු වන, වටනයේ පරියමාප්නාර්ථයෙන් ම බොඳු මහෝපායකයෙකු ද වන ද්‍රාපති මිනු වෙන්නිලුහි මහතාගේ ගුද්ධා සම්පත්තා අනුග්‍රහය ද මෙහිදී සිහිපත් කළ මනා ය. නම් වශයෙන් සඳහන් කිරීමට අවකාශයක් නොලැබේනුද, ස්වක්ෂිය හාවනා අත්දැකීම් අප යමහ යක්වා කිරීමෙන්, පොරාණික ගුන්ප ගෙවීමෙන් ලා උදාවිමෙන්, පිටපත් කිරීමෙන්, යනුරු ලිවිමෙන්, ලිපි ද්‍රව්‍යාදිය යපයාදීමෙන්, අත් පිටපත් ශේෂනයේදී උපකාරවිමෙන්, පිට කටරය හා ඇතුරු පිටු සඳහා විනු හා ඡායාරුප සැපයීමෙන්, මුද්‍රණ කටයුතු යෘදිභාෂායෙන්, මුද්‍රණ වියදී දැරීමෙන්, සෝදුපත් බැලීමෙන් සහ වෙනත් නොයෙක් ආකාරයන්ගෙන් අපට යහාය දැනු ගිහි - පැවිදී භැම යත් පුරුෂයන් ම මෙහිදී කාන්ඡන් පුරුවකට සිහිපත් කරමින් පින් අනුමෝදන් කරමු. ඒ මේ හැම ධ්‍රීක්‍රාන්තියාකාරයෙන් පුවශේ ම විදැනා හාවනාව මුද්‍රන්පත් කර ගනිවා!

වසර කිහිපයක් මූල්‍යාලෙහි නිරාමිය අදහසින් ධ්‍රී ද්‍රාය පිනිස මෙම ධ්‍රී පර්යේපය පුන්පාය සැකසීමේදී අප සන්නානයෙහි යම් කුගල ධ්‍රී යැයික් ජනින වුවයේ නම් ඒ මහාර්ජ කුගල සම්භාරය, අපගේ ආවාර්ය-ශාර්ධායයයන් වහන්සේලා පුමුබ අපට දහම් මහ හෙළි කොට දුන් සියලු ගිහි-පැවිදී කළයාක මිනු උන්තමයේ ද අප හැඳු වැඩු ගුණවත් දෙමළවියේ ද 40 වසරක එවන ගමනේදී අපට නන් අපුරින් උපකාරවත් වූ ගරු-බන්සු-මිනු-ද්‍රායක-කාරකාදිනු ද වත් 1991 අගෝස්තු මය 3 ද අපවත්වී වදාල, ශ්‍රී කළුයා යෝගාගුම සාය්පාවෙහි ප්‍රධාන යහාපති මුරය හෙබවු අතිරේ ගැටමාන්නේන් ශ්‍රී විමලවා මාජිමිපාණන් වහන්සේ ඇතුරු පරලෝ සැපත් ගරු-දැනි-මිනුඳිනු ද හින-අහින-මැදහා සයදේවක ලෝකයා ද අනුමෝදන් වි යකල ධරමික අහිමනාර්ථයන් යාධනය පර ගනිවා!

අපගේ ගක්ති ප්‍රමාණයෙන් මෙම පොන සම්භාරය කිරීමේදී අප'නින් යම් ප්‍රමාද දේශයක් වි නම්, පුදිනු ක්ෂේමාව හඳනය කරන්වා!

යම්මා සම්බුද්ධ රජාණන් වහන්සේගේ නිරන්තර අනුශාසනය වූයේ, හිස ගිනිගත්තෙකු මෙන්, හැඳිවත ගිනිගත්තෙකු මෙන්, බියකරු සයර දුකින් නිදහස්වීම පිළිය අප්පාදීව විදාහිනා ප්‍රජාව එපදාව ගන්නා ලෙය ය. ඉදින් මේ පොන කියවා, යමෙකුට ඒ ප්‍රධන් විරෝධ වැඩිම සඳහා පින් පහළවන්නේ නම් හෝ, අරඹන ලද වෙර සාර්ථක කර ගැනීමට රැකුලක් ලැබෙන්නේ නම් හෝ, මේ ගෙ සැකකිමෙහි ලා අප දුරු ඉමහන් වෙහෙය ඒකාන්තයෙන් සඳහා වූයේ යැයි අපට අමන්දනන්දයට පත්විය හැකිවනු ඇත.

ଜିଯାଲ୍ ଅନ୍ତର୍ଭାବ ବିଦ୍ୟୁତ ଶ୍ରୀମତୀ - ହରି ଦୂକିମ - ଅନ୍ତର୍ଭାବରେ ଦୟ ପରାମର୍ଶ ଦିଲା!

සය. සේකාරක

2535/1991 ഒക്റ്റോബർ 11

ප්‍රකාශක නිවේදනය

විපස්සනා හාවනාව සම්බන්ධයෙන් තුනන පුළුයෙහි බිජි වන්නා වූ ප්‍රතින අනර්සනම ග්‍රන්ථයක් වශයෙන් “සත් අනුපස්සනා”ව යැලකිය හැකිය. විපස්සනා විභා යෝගවරයන් මෙම ග්‍රන්ථයෙහි අධිග්‍රහණ උපදෙස් පිළිපැදිමෙන් දිවුන්ගේ සම්බැඩු ප්‍රාර්ථනාවන් සාර්ථක කොටගත හැකිවනු ඇති බව අපට නියුත ය.

“සත් අනුපස්සනා” ව ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිළිස හේතු තුළයේ මහා යායා රත්නය නියෝජනය කරන ඒවමාන මහා මෙවනායක් බඳු කළේස්ථානාලායේ මහේපාධ්‍යාය අනුපුර්ණීය මාතර ශ්‍රී දෙනාරාමාජිධාන මාජිම්පාණන් වහන්සේගේ ගාලීමේ දෙනාය සහ කරුණුව ප්‍රමුඛ මහා ගුණ ධ්‍යායන් ය; එසේ ම, උන්වහන්සේට කාලයක් ආද දිවා රු උපස්ථාන කළා වූ මුද්‍ර ප්‍රත්‍යාර්ථික ස්ථානීය වහන්සේගේ ගුද්ධා - ප්‍රජා සම්පන්න විය යියන් ය.

මහේපාධ්‍යාය මාජිම්පාණන් වහන්සේටන් සාස්කාරක ස්ථානීය වහන්සේටන් ලෙස ග්‍රන්ථය මුදුණුයෙන් ප්‍රකාශයට පත් කිරීමේදී අපට බෙහෙවින් උපකාරවන් වූ ධ්‍යායෙන් පෙරේරා මහනා ඇතුළු අනෙක් සියලු පින්වතුන්ටන් අන් කාන්දෙනාවය සහ හාදයාචීම ස්ථානීය මින් පිදෙයි.

සියල්ලෙට් ම මෙම ධර්ම දනමය කුළුය අනුමෝදන් වෙන්වා! සියල්ලන්ට ම යථාභා දෙනාය පහළ වේවා!

මෙයට, මෙන් ඩිනැම්

මිත්‍‍ වෙන්තිමුණි

173, ඇතුළත මල් පාර,
කොළඹ 3.

2535/1991 ඔක්තෝබර 11.

ග්‍රන්ථ සංඛීකෙන්ත නිරුපණය

දී. නි.	= දීස නිකාය 1
ම. නි.	= මජ්සීම නිකාය 1
ය. නි.	= යංපුක්ත නිකාය 1
අ. නි.	= අංගුන්තර නිකාය 1
මු. නි.	= මුද්දක නිකාය 1
ප. ම.	= පටිසමිනිද - මගේගේපකරණය 1
සු. නි.	= සුන්ත නිපානය 1
වු. නි.	= වුල්ල නිද්දමදය 1
ටෙර.	= තෙර ගායා 1
පු.ප.	= පුගේගල - පස්සුන්තිපේපකරණය 1
දී.අ.	= දී.නි. අමුවාව (පුමචිගල විලාසිනි) 2
ම.අ.	= ම.නි. .. (පපස්ස්ව සුදනි) 2
ය.අ.	= ය.නි. .. (යාරන්ත්පේපකාසිනි) 2
අ.අ.	= අ.නි. .. (මනොරපුළුරනි) 2
ප.අ.	= ප.ම. .. (යද්ධම්මජේපකාසිනි) 2
ල.අ.	= ලදන .. (පරමන්ත්පිහනි) 2
ඉ.අ.	= ඉන්වුන්තක අමුවාව (පරමන්ත්පිහනි) 2
මු.අ.	= මුද්දක පාය .. (පරමන්ත්පෙනානිකා) 2
ව.අ.	= වතුහාණවර .. (යාරන්ත්සමුව්වය) 2
වි.ම.	= වියුද්ධි මගේය 2
දී. වි.	= දී. නි. විකාව (ලිනාන්ත්පේපකාසිනි) 3
ම. වි.	= ම. නි. .. (-එම-) 4
ය. වි.	= ය.නි. .. (-එම-) 4
අ. වි.	= අ.නි. .. (යාරන්ත්මජ්සුදා) 4
වි.වි.(මු.)	= වි.ම. .. (පරමන්ත්මජ්සුදා) 4 - මුදුම අකුරු
වි.වි.(සි.)	= (-එම-) 3 - සිහල අකුරු

1. = මුද්ධ ජයන්ති ක්‍රිපිටක මුදුන
2. = සයිලන් ශේවාවිනාරණ මුදුන
3. = සයෝලාවන් ශේවාවිනාරණ මුදුන
4. = ජටය සයිලින් මුදුන (මුදුම අකුරු)
5. = බයිරන් සයෙනාවිරන්න මුදුන

මඩිගලාවරණය

(විද්‍යුත් මූල්‍යන් පත් කොට්‍යෙන රහන් බව දිනු මොහොනේ නන්ද ස්වාමීන් වහන්සේගේ මුවින් පිට වූ බුද්ධ වන්දනාමය උද්‍යායක්, අශ්වයෝජ හිමිපාණේ “සෞන්දර නන්ද” මහා කාච්චයෙහි මෙයේ දැක්වුහ.)

1. “නමො’සු තමෙයම පුගතාය යෙන - හිමෙනිඹිණා මේ කරුණානමකෙන බහුති දුෂ්පානාජපවත්තිනානි - පුබානි ණයා-සුපය-භානානි
2. රෝග දිවාරෝග මයහා රුපා - දැනු දිවා’නාණ්‍ය මනන ය-බ්‍යාත්, එළිජන් සකාසා දිව වාපයානා - දුර්භිංඡ යොග බව යථා පුහිංඡම්.
3. තත්ත්ව පරා ගානනි මුපාගතො’හ - යයාය-නුහාවෙන විනායකයය, කරෝමි අයා පුනරුක්ත මෙයෙම - නමො නමො’රාය තත්ගතාය.”

-(සෞඛ්‍යර නඟ - 17 යතිය: 63,69,70 ග්ලෝක)

අර්ථය:-

1. “ස්වාමීනි භාග්‍යවන් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මහාකරුණා ස්ථානයක් ඇතිවන සේක. පුගතායන් වහන්ස, ඔබ වහන්සේ මා කෙරෙහි හින්වන් වූ සේක් අනන්ත කාලයක් තුළ පිධාකාරීව තිබූ දුෂ්චර්මයන් මා තුළින් ඉවත් කරවූ සේක. කිය නීමකළ නොහෙන බොහෝ ගුණවන් පුරුෂ ස්වභාවයන් මා කෙරෙහි යොදු සේක. ඒ ඔබ වහන්සේව මාගේ නමස්කාරය වේවා!
2. ස්වාමීනි මහාකාරුභිකයාණන් වහන්ස, ඔබ වහන්සේ, ඉවසිය තොහෙන්නා වූ සා-යාරික මහා රෝගයෙන් පෙළෙන මා යදහම් අමා ඔයුව දීමෙන් නිරෝග කළ සේක. ගුද්ධාදී ධිනත්වයෙන් ගුණයට ජයගැනී වූ මා අප්‍රමාණ ලොවුනුරු මහා ධනය දීමෙන් භාග්‍යයන් නිධනස් කළ සේක. ස්වාමීනි, ඔබ වහන්සේ, කෙලෙස් යනුරන් විසින් වටකරනු ලැබ බිජපත්ව සිටි මා යදහම් බලය පාමින් ලොවුනුරු අහය ණුමියට පැමින වූ සේක. ස්වාමීනි, භාග්‍යවනුන් වහන්ස, ඔබ වහන්සේ ගුණයෙන් නුවහින් පිරිහි කෙලෙස් තැවුලෙන් බැංශපත් වූ මාහට ලොවුනුරු දහම් අමා ඔයුව පානය කරවා යැපය සලසා දුන් සේක.
3. ස්වාමීනි විනොත්තාන් වහන්ස, ඔබ වහන්සේගේ ආශ්වයේ කරුණ අමත සාගරයෙහි අමා සිසිල ලැබුගත් මම අද මෙයේ සියලු ආකාරයෙන් උතුම් සැනසිල්ලට පත්විමි. සියල්ලන්ගේ සියලු පුරුෂවනට පුදුසු වූ තත්ගතයන් වහන්ස, ඔබ වහන්සේව තැවුන නැවැත්ත් මම නමස්කාරය කරමි. මාගේ නමස්කාරය වේවා!”

සාමු, සාමු, සාමු!

සිංහලාජුවය:

මහෝපාධ්‍යය මාතර ශ්‍රී ලංකාරාම මාහිමිපාණන් වහන්සේ.

සත් අනුපස්සනා

1

සමාරම්භය

නමා තස්ස හගවනා අරහතා සමා සම්බුද්ධසා!

විද්‍රෝහනා මාර්ගය

සැපය-සම්පත්තිය ලඟ කරගැනීමටත්, දුක ඉවත් කරලීමටත් මේ ලේකයේ සත්ත්වයේ බෙරපතල මහන්සියක යෙදෙනි. ඒත් තමතමන්ගේ සිතුම් පැතුම් සපුරා ගැනීමට නොහැකි වි දිනින් දිගට ම තැවතන්නාහ. “අපි සැප වින්දනයකට ආයා කළමු. ඒ සඳහා ම නොයෙක් දේ රස් කළමු. සැපත් වින්දමු. ඒත් සැනැයිල්ලෙක් නැහැ. අපට තේරුමක් නැති, අරමුණක් නැති ගමනක යෙදෙන්නට සිදුවූණ. අප බලාපොරෝත්තු වූයේ සැපය යි. එහෙත් අප රවිවිලි නැමැති සැපයෙක දි දුවටි කල් ගෙවියේ.” මේ වනාහි ඔවුන්ගේ මුවින් නිකුත් වන අද්‍යනාවන්ගෙන් ස්වල්පයෙකි.

මෙයට සේතුව කුමක්ද? නියම සැපය කුමක්ද දි ඔවුන් නොදා සිටීම යි. සැපය වශයෙන් ඔවුන් විසින් සලකනු ලබන්නේ තම හිතේ ම පහළවින සැප වේදනාව යි. මේ වින්දනයෙහි නියම ස්වරුපය නොදානීමෙන්, “මේ සැපය විදින්නේ මම ය” යන වැරදි හැඳිමෙන් ඔවුනු මුළුවෙනි. එහෙයින් සැප වේදනාව කෙරෙහි ත්‍යෙහාවන් ඇමෙන්. නමුත් මේ සැපය දිගට ම පවතින්නේ නැත; ඇතිව නැතිව යයි; තම වසයෙහි පැවැත්වීමට නොහැකි වෙයි. එනිය නැවත නැවතන් සැප වින්දන ලැබීම පිණිස විවු නිරන්තරයෙන් ක්‍රිය කරනි. මේ ක්‍රියවලිය එක ම දුක්ගෙධික් බව මොහොතකටවත් නොයිනි. එබදු මායාකාරී සැපයකට ගිෂ්වීමෙන් අනාගත දුක ගෙධ නැවතන හැටි ද නොදානිනි. මෙසේ දුක්ගෙධික ගැලී, ඒ බවක් නො දා ත්‍යෙහාවට වහල් වි තවත් දුක ම රස් කිරීමෙන්, හයානක සංසාර වනුය නොයිදී පැවැත්වෙයි. ඉන් දුකක් ම ලැබෙනවා විනා, කියිදාක නියම සැපයක් නොලැබේයි.

ලේකයේ කවදන් දකින්නට ලැබෙන මේ තත්වය ඇති සැටියෙන් දා වදුල සම්ම සම්බුදුරජාණන් වහන්දේ නියම දුක හා නියම සැපය කුමක්ද දි පැහැදිලිව පෙන්වා දුන්හ. ඒ අනුව, සයර පැවැත්ම ම නියම දුක ය. සයර ඇති තතු නොදානීමෙන් හටගත් ත්‍යෙහාව දුකට සේතුව ය. ඒ ත්‍යෙහාව මුලිනුප්පා දුම්ම, දුකෙන් මිදි නියම සැපයට පත්වීම ය. ආයෝ අශ්ච්‍රාධිගික මාරිය වැඩිම, ත්‍යෙහාව හා මුළාව ප්‍රධාන සියලු කෙලෙස් නැතිකර දුකෙන් මිදීමේ උරාය යි.

දුකෙන් මිදි හැබේ සැපය ප්‍රත්‍යාශ කිරීම තමතමන් විසින් ම කළ යුත්තකි. ඒ සඳහා දුකට සේතුවත් හොඳින් තේරුමෙන්, ඉන් මිදීමේ පිළිවෙත වැඩිය යුතුය. මේ රරමාරුප මුදුන්පත් කර දෙන වැඩි පිළිවෙළ වශයෙන් විද්‍රෝහනා හාවනාව හඳුන්වාදිය නැති ය. විද්‍රෝහනා හෙවත් විපස්සනා යන වවනයෙහි තේරුම නම්, “වියේෂ වූ, විවිධ වූ දැරුණාය” යි. එනම් ඇත්ත් ඇති සැටියෙන් දැකීම යි. හාවනා යනු වැඩිම යි. මේ අනුව විද්‍රෝහනා හාවනාව යනු සහා දැකීනය සිතෙහි වර්ධනය කිරීම යි.

විදරුනා හාටනාව සාර්ථකව ගෙනයම පිණිස සම්පූර්ණ කරගනුපූඟු මූලික කරුණු රාජියෙකි. ඉන් වහාත් වැදගත් වන කරුණු කීපයක් ගැන දැන් කෙටියෙන් අර්ථ අවධානය යොමු කරමු.

පළපූරුද කමටහන් ආදුරුණමේකු යටතේ ම හාටනා කිරීම තවක යෝගවටරයකුහට වහාත් පූදුව වෙයි. ඇතුම්විට යෝගවටරයා පූතමය ඇඟයෙන්² පූක්න විය හැකිය. එහෙන් තුපූරුද මහක ගමන් කරන ඔහුට ගුරු උපදෙස් අවශ්‍ය වන අවස්ථා කොළඹකුත් උදවුනු ඇත.³ ඉදින් කරමස්ථානාවාරයටරයා වෙත ම විසිමට නොහැකි නම්, වරින් වර එතුමා වෙත එළංචි (හේ යටත් පිරියෙහින් ලිපි මහින් හේ) හාටනා නොරුණු දන්වා උපදෙස් ගනුපූඟුය. නිසි ගුරු ආසුරක් ලබාගත නොහැකි වි නම්, විශ්වාසය හැකිය හැකි පොත්පත් ආසුරෙන් හේ හාටනා කිරීමට උන්දු විය පූත්තේ, අප ලබා පිටින මේ වාසනාවන්ත ක්ෂණ සම්පත්තීයෙන් හැකි තාක් ප්‍රයෝගන ගනුපූඟු හෙයිනි.

හාටනාව ආරම්භ කිරීමට පෙර, එය දිගට කරගෙන යාමට බාධක වන පළිබේයෙන්⁴ සිතින් හා කයින් ඉවත්කරගෙන, විවේකය සලසා ගැනීම පූදුපූඟුය. පළිබේය නිබෙන නිසා ම හාටනා කළ නොහැකි යයි මින් අදහස් නොකෙරේ. ඇතුම් යෝගවටරයා නොයෙක් බාධා මැද ම, රේවායින් තවත් සිහ උන්දු කරවාගෙන හාටනා කොට, ප්‍රතිඵල ලබනි. එහෙන් ඕවුනට ද හාටනා කරන අවස්ථාවේදී හාටනාලිකව හේ ප්‍රධාන පළිබේයිලින් ඇත්තීමට දියුවනු ඇත. එසේ ම විවේකය නොදින් ලැබීම නිසා කුයිනකමට යට වි ප්‍රමාදයට නොවැමට ද යෝගවටරයා විභ බලා ගනුපූඟුය.

ආරම්භයේදී තමාගේ තකියට ගැලුපෙන පිළියක (= සිං පිළිය හේ සාමැන්‍ය පිළිය හේ උපසම්පූරුද පිළිය හේ වශයෙන්) පිරිසිදුව පිළිව ඩිල විදුදීය සම්පූර්ණ කරගන පූඟුය. එසේ ම, ඇය - කන - නැහැය - දිවි - කය - පිහ යන ඉන්දුය හා මහින් කොලඳස් මතු නොවන සේ සාචරවීම (= ඉන්දුය සාචර පිළිය), ආභාරයෙහි ප්‍රමාණය දැනගැනීම (= හේජනයෙහි මන්ත්‍යඡ්‍යුනාවය), නිදි වරින් සොලඳස් භාවිතමෙන් පූක්නවීම (= ජාගරියානුයෝගය) යනාදී යෝගවටර ප්‍රතිඵල්තී ද සාලකිල්ලන් ප්‍රජා කරගනුපූඟුය. මෙවා මහින් සිතෙහි කොලඳස් බලපැමි වෙවියම තිසා හාටනා හටපූඟු සාර්ථකව කරගෙන යාමට ඉඩ සැලුයෙනු ඇත.

ප්‍රධාන කරමස්ථානයක් වැඩිමට පළමුව, මුදුණ, පෙම්ඹිය, අසුහාය, මරණයනිය යන සතර කමටහන්⁵ වහා සිත හාටනාවට පූදුව වන සේ හැඩියා ගැනීම ප්‍රයෝගනවත් වනු ඇත. මේ අවස්ථාවේදී, යෝගවටරයාහට ඔවා කරමස්ථාන වැඩිමට සහජ හැකියාවක් නිබෙ දැයි කරමස්ථානාවාරයටරයා පිමසුමෙන් සිටිය පූඟු වෙයි.

මෙහිදී අතින සංයාරික පූරුද මතුවීමට ඉඩ ඇත. ඉදින් පහසුවෙන් සමර්ය දියුණු කරගන හැකි බව වැටහෙයි නම්, යෝගවටරයාහේ විටියට අනුතුල වන ගමර කරමස්ථානයක් වහා, නීවරණ⁶ විෂ්කම්භනයනා කොට දියාන සමාධියක් ඉපදිවීම සඳහා උන්සාහ කිරීම පූදුපූඟු ය.⁷ දියානයක් උපදාවා ගන්නේ නම් එය මැනවින් රකිමින් එහි විසිනුවය ඇතිකර ගනුපූඟුය. දන් යෝගවටරයාහට එම දියාන සමාධිය පාදක කරගෙන විදරුනාවට බැඳිය හැකිය. නැත්ත් නම් තවත් ඉහළ දියාන මට්ටම දක්වා සමර්ය දියුණු කරගෙන ම විදරුනාවට හැරෙනු හැකිවෙයි.

සමර්ය දියුණු කිරීම අපහසු හේ ප්‍රමාද හේ වන අයට ද, ඒ සඳහා පූදුපූඟු පරිසරයක්

හේ කාලයක් හේ නොමැති අයට ද, ස්වභාවයෙන් ම විදුරගනාව කොරෝනි නැගුරුවක් පෙන්වන අයට ද, සතර කමච්චන් හා ආනාපානයනිය වැනි රෙදු කමච්චන් මෙන් ඩින මදක් තැන්පත් කරගෙන, විදුකිනා කරමස්ථානයක් වැඩිම ආරම්භ කළ හැකිය. ඒ මෙන් ම යෝගාවවරයාගේ සිනෙහි තදිග වශයෙන් නීවරණ ප්‍රහාණය⁹ වි, වින්න සමාධිය¹⁰ පහළ වනු ඇත.

මෙසේ ඔමට හේ විදුරගනා හේ කරමස්ථානයකින් සිනේ නීවරණ බලපෑම ඉවත්ව සින පිරිසිද්ධිවන මේ අවස්ථාව වින්න විශුද්ධිය නම් වේ. නියම විදුරගනාව ආරම්භ වන්නේ මේ පදනාම මත ය.

විදුරගනා මාර්ගය කොට්ඨාසියෙන් හඳුන්වා දෙන දේශනාවක් අංගුන්තර නිකායේ වතුක්ක තියානෙහි අපුර වශෙයට අයත් තතිය සමාධි පුත්තයෙහි අක්තට ලැබෙයි. විදුරගනා ප්‍රජ්ව නොලද ධූහනාහියකු විසින් විදුරගනාලාහියකු වෙත එළඹ විමසිය යුතු ප්‍රශ්න මාලාවක් ද, එට දිය යුතු පිළිතුරු ද මෙහි අඩංගු වෙයි. ඒ මෙසේ ය.

1. “අවැන්නි, සංස්කාරයෝ¹¹ කොසේ දත් යුත්තාහු ද?”
“අවැන්නි, සංස්කාරයෝ මෙසේ දත් යුත්තාහුය.”
2. “කොසේ සංස්කාරයෝ සමමරුණය කළ යුත්තාහු ද?”
“මෙසේ සංස්කාරයෝ සමමරුණය කළ යුත්තාහුය.”
3. “කොසේ සංස්කාරයෝ විදුරගනා කළ යුත්තාහු ද?”
“මෙසේ සංස්කාරයෝ විදුරගනා කළ යුත්තාහුය.”¹²

මේ ප්‍රශ්න-ලත්තර මාගියෙන් උපදේශ මුත තුනක් පැහැදිලි වන සැවී පෙනෙයි. එයින් විදුරගනා හාවනා මනයිකාරය පැවැත්වීම පිළිබඳ අවස්ථා තුනක් දක්වෙන සේ අපට සලකා ගත හැකිය. ඒ මෙසේ ය:

1. දැනගැනීමේ අවස්ථාව 2. සමමසන අවස්ථාව 3. විපස්සනා අවස්ථාව.

දත් මේ අනුසාරයෙන් විදුරගනා මාර්ගය විස්තර කළ හැකි ආකාරය කොට්ඨාසියෙන් දක්වන්නෙමු.

1. දැනගැනීමේ අවස්ථාව

විදුරගනාව අරඛන යෝගාවවරයා පළමුවෙන් තම කමච්චන තුළින් පරමාර්ථ ස්වභාවය මතුකර ගත යුතුය. නිදුළුනක් වශයෙන් දානු කරමස්ථානය විධා යෝගාවවරයා ගැන සලකා බලමු. කයෙහි පයිරි දානුවට අයත් කොටස් අරමුණු කරගෙන හාවනාරම්භය කරන මෙමු පළමුවෙන් කොසේ කොටසෙහි තිළුරිකව, සමස්තයක් වශයෙන් වැටහෙන තද ගතිය වින සයම්භාර පයිරිය සලකයි. ඉන්පසු මනයිකාරය තවත් නිදුළු කරමින්, මේ කොසේ භාෂිත් සයම්භාර පයිරියෙහි අන්තර්ගත වන පරමාර්ථ පයිරි දානු ස්වභාවය, එනම් ලක්ඛ රෘතිය, පෙළුම් ගතියි. එම කොසේ කොටසෙහි ම ආපො, තේරු, වායෝ යන පරමාර්ථ මැදු ස්වභාවයන් ද වටහා ගතියි. (මෙසේ දෙනිස් කුණුප කොටස් ම අරමුණු කරගෙන, මේ

ඩානු ලක්ෂණ මතුකරගත හැකිවනු ඇත.) මෙවා රුප බවත්, ඒ එකක් පාසා අරමුණු කරමින් පහළ වන දැනීම වන විස්දූහුණ ඩානුව නාමය බවත් ප්‍රත්‍යක්ෂ කරයි. මෙයේ ‘රුපය අනෙකකි, නාමය අනිකෙකි’ යන භාවනාමය සූජය තහවුරුවන අවස්ථාව නාමරුප පරිවර්ත්ත සූජය තම් වේ. මෙ පිරිසිදු තුවන් සමඟ ම, “අන්තෙන් ම නිබෙන්නේ නාම-රුප පමණකි; මෙහි යන්ත්වයක්-පුද්ගලයෙක් නැත” යන පිරිසිදු දකීම පහළ වේය. එබැවින් මෙම අවස්ථාව දිවිධී විස්දූධිය නමින් ද හැඳින්වේ.

තවදුරටත් මනසිකාරය විහිදුවන විට, නාමයන් ඇත්තිවීමේ ජේතු ද රුපයන් ඇත්තිවීමේ ජේතු ද යෝගවටත්වයට අවබෝධ වේයි. මෙය පරිවිය පරිශ්චා සූජය වේ. මෙටිට ජේතු-උල යන්තතියක් වශයෙන් යන්ත්වයාගේ පැවැත්ම පිදුවන ආකාරය ඉතා පැහැදිලිව අවබෝධ කොට ගැනීමෙන්, අතින-වර්තමාන-අනාගත පැවැත්ම පිළිබඳ පියලු යැක දුරු කරමින්, කඩාවිතරණ විස්දූධිය සම්පූර්ණ වේයි.

මෙයින් “දැනගැනීමේ අවස්ථාව” සහිතරන අන්තම සලකාහා හැකිවේයි. මෙහිදී මුළුක වශයෙන් දියුවන්නේ ඒ ඒ යෘෂිකාරයන්ගේ පොදු නොවූ-අභවිතික වූ ලක්ෂණ (= පාවත්ත ලක්ඛන) ප්‍රතිවීධ කිරීම වේ, හෙවත් තුවන් තුවන් විනිවිද දකීම වේ. ඒ අනුව, යන්ත්වයක්-පුද්ගලයකු නැති බවත්, තුදෙක් ජේතු-උල වශයෙන් යෘෂිකාර පරම්පරාවක පැවැත්මක් පමණක් ඇති බවත්, ප්‍රත්‍යක්ෂ කිරීමට ඉඩ දැඋලයායි. මෙම අවස්ථාව “සූජ පරියැයුව”¹³ නමින් ද හැඳින්විය හැකිය.

2. සම්මතයන අවස්ථාව

සම්මතයනය යනු (තුවන්නී) යලකා බැලීම වේ. ජේතු-උල වශයෙන් නොයිද පැවැත්වෙන නාම-රුප සමුද්‍ය, කලාප (= සමුහ) වශයෙන් විවිධාකාරයෙන් භාවනා සූජයයන් සලකා බලන්නා වූ යෝගවටත්වය ඒවා ඇත්තිවී-නැතිවීම් දකීන් පුක්න හෙයින් ඇතිතා බව දැනගනියි. ඒ අතිතාහාවය නියා වන පෙළීම, පිය ගෙන දෙන බව, දුක් ඇතිතා බව දැනගනියි. ඒ අතිතාහාවය නියා වන පෙළීම, පිය ගෙන දෙන බව, දුක් ඇතිතාහාවයන් වටහා ගනියි. අතිතාහා වූ දුක් වූ නාමරුපයන්හි ආන්තම වශයෙන් ගෙහැකි ස්ථිරයාර ස්වහාවයක් නැති හෙයින් ඒවා අනාත්ම බව ව්‍යවස්ථා තුරුයි. මෙයේ සම්මතයනයට ගෙයුරු වන තාක් යෘෂිකාර සමුහයන් මේ ත්‍රිලක්ෂණයෙන් යුත්ත වින බව මුළුක වශයෙන් අවබෝධ කිරීම සම්මතයන සූජය වේ.

තවදුරටත් සම්මතයනය මෝරන කළේ, වර්තමාන වශයෙන් අරමුණු වන පියලු යෘෂිකාරයන් ඒවායේ ජේතු ධර්මයන් ද සමඟින් ඇත්තිවීමින් නැතිවීමින් පවතීන ආකාරය ඉතා පැහැදිලිව දකිනින්, යෝගවටත්වය මුළුක්ෂණය ගැන ජීර්ණත්වීම අවබෝධයක් ඇතිකර ගනියි. මෙය තරුණ උද්‍යාඛ්‍ය සූජය අවස්ථාව වේ. මෙහිදී අභ්‍යක අදි විදරුගනා උරක්ලේග¹⁴ හට ගනියි. ඒවාට මුළාවීම භාවනා මාර්ගයෙන් පිට පැනිමක් බවත්, තම උරක්ලේග ගැනියි. මෙය මෙග්ගැම්ගැඹුණය සලකා එය වැඩීම ම නියම මහ බවත්, යෝගවටත්වය වටහා කරමස්ථානය ගරුණෙකාට සලකා එය වැඩීම ම නියම මහ බවත්, යෝගවටත්වය වටහා ගනියි. මෙය මෙග්ගැම්ගැඹුණය සූජය බලවත් ආකාරයෙන් පහළ වේයි. එමග්ගැම්ගැඹුණය සූජය විස්දූධියේ ආරම්භය වේ.

මෙනෙකින් “සම්මතයන අවස්ථාව” සම්පූර්ණ වන ආකාරය අපට පිනා ගත හැකිය. මෙහිදී යෘෂිකාරයන්ගේ අතිතාහා, දුඩ, අනාත්ම යන පොදු ලක්ෂණ (= සමජ්ජ ලක්ඛන) පිළිබඳ

ශේරණත්මක ප්‍රතිවේදයකට ඉඩ සැලැසුයි. රඛුවීන් මෙම අවස්ථාව “නීරණ පරිජ්‍යව”¹⁵ වශයෙන් ද හැඳින්විය හැකිය.

3. විපස්සනා අවස්ථාව

සංස්කාර ධර්මයන්ගේ ත්‍රිලක්ෂණය ම විවිධ ආකාරයෙන් තුවකින් දක්මීන් බලවත් විද්‍රෝහනාව පවත්වන අන්දම මෙම අවස්ථාවන් පැහැදිලි කරගන හැකි වෙයි. ඇත්තිම-නැතිවිම දෙක ම දරුණුය වන බලවත් උදායබඩ සූජුය වැඩිදුරටත් දිපුණු වන විට, සංස්කාරයන්ගේ ඇතිවිම නොපෙනී නැතිවිම ම පෙනෙන්නට වෙයි. මෙය හඳුනා සූජු අවස්ථාව වි. මෙසේ අතරක් නැතිව බිඳෙමින් පවත්නා සංස්කාරයන් ඒකාන්තයෙන් භය සහිතය හි වැටහෙන හයතුපටියාන සූජුය ද, සංස්කාරයන්ගේ දෙය ම දකින ආදිනව සූජුය ද, සංස්කාරයන් කෙරෙහි කළකිරෙන නිබිඩ සූජුය ද, අනුක්‍රමයෙන් පහළ වෙයි. අනුරුව මේ සංස්කාරයන්ගෙන් මිදි ගතපුතුය හි වැටහෙන මුද්‍රිතකම්තා සූජුය ද, රේට උඩාය සෙවීම වශයෙන් නැවත නැවත ත්‍රිලක්ෂණය ම මෙනෙහි කරන පටියංඩා සූජුය ද, සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථාන වන සංඛාරුපෙක්ඛ සූජුය ද පිළිවෙළින් හට ගනියි. මෙහිදී ත්‍රිලක්ෂණය ම පිළිබඳ අවබෝධය තීවු වි, ඉන් එක් ලක්ෂණයක් පෙරවු කොටගෙන අනුලෝචන සූජුය උපදී. ඉක්තින් සංස්කාර අරමුණු අතහැර, ලොකික ගේතුය ඉක්මවා යමින්, පළමුවරට සාහ්ත නිවත අරමුණු කෙරෙන ගේතුහු සූජුය ඇති වෙයි. මීඟවත වතුරායේ සත්‍යාවන්ධීය සම්පූර්ණ කරමින් සේතාපත්ති මගින් සූජුය ඉපිදි, යක්කාය දිවියි, විවිකිටු, සිල්බන පරාමාය යන කෙලෙස් බැංශී තුනක් නැවත තුපදින සේ (= සමුවුමේද වශයෙන්) ප්‍රහාණය කරයි. ලෝකෝත්තර මාර්ග සිතෙහි විපාකය වශයෙන්, නිවත අරමුණු කරගත් එල සූජුය ඉතිශ්කිතිව පහළ චේ. ඉන්පසු මාර්ග, එලය, නිරවාණය, ප්‍රහාණය වූ කෙලෙස්, ඉතිරිව ඇති කෙලෙස් යන කරුණු ගැන පරිවච්චෙන සූජු උපදිනු ඇති.¹⁶

අනුලෝචන සූජුයෙන් පටිපදසූජුයන්දස්යන විපුද්ධිය සම්පූර්ණ වෙයි. මාර්ග සූජු අවස්ථාව සූජුයන්දස්යන විපුද්ධිය නම් වෙයි.

හඳුනා සූජුයේ සිට අනුලෝචන සූජුය දක්වා “විපස්සනා අවස්ථාව” වශයෙන් සැලැකිය හැකිය. මෙහිදී කෙලෙපුන්ගේ තදිග ප්‍රහාණයට මුල් තැන ලැබෙන “පහාන පරිජ්‍යව”¹⁷ සම්පූර්ණ වන ලෙසින් ගත හැකිය.

*

විද්‍රෝහනා මාර්ගය මෙහි එ කෙටියෙන් හඳුන්වා දෙන ලද්දේ පොදු මට්ටමකින් බව සැලැකිය යුතුය. මුලික රටාව එකක් ම වුනත්, ඒ ඒ යෝගාවටරයාගේ විවිතතුණුකුලුව ලැබෙන ඇත්දකිම්වල යම් යම් වෙනස්කම නිවිමට ඉඩ ඇති. යෝගාවටරයාට ඇතුම් අවස්ථා විමුණ් පැහැදිලි විමට ද, අනෙක් අවස්ථා එතරම් ප්‍රකට නොවීමට ද, හැකිය; යමහර අවස්ථා වෙශයෙන් සම්පූර්ණවීමට ද, අනෙක් අවස්ථා යෝගාව වැඩිමට ද, ඉඩ තීබේ. ඇතුම් විවිධ නොයෙක් හේතුන් නිසා මනසිකාරය කඩ වි, පසුබැඩීම් ද ඩියුවිය හැකිය. රඛුවීන් පාලාව විශේෂ වන අන්දකිම් පිළිබඳව තම කමටහන් ඇදුරුණුමා දෙන උපදෙස් රෝත්වියෙන් පළකා පිළිරැදිය යුතුය. මෙහිදී අපට කළ හැක්කේ සාමාන්‍ය මහ පෙන්වීමක් තිබීම පමණක්.

ඉදුවිජයි ද සැම්මාස් දුරට ප්‍රායෝගික මුහුණුවරකින් කරුණු පැහැදිලි කිරීමට

බලපොරෝත්තු වන අතර, ඒ අවස්ථාවන්හිදී ද ඉහත දක්ෂි පරිදී සලකා බැඳීම පූජු වනු ඇත.

සත්තානුපස්සනා

විදරුණනා මාරුගය විවරණය කෙරෙන්නා වූ තවත් ආකාරයේ ද වෙත්. ඒ අතුරින් එක් සම්භාවිත පෙළරුණික ක්‍රමයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමට අඩු දැන් අරේක්ශා කරමු. ඒ වනාහි “අනුපස්සනා” (= “අනුදරුණනා”) වගයෙන් විදරුණනා මාරුගය දක්වීමේ පිළිවෙළ යි.

අනුපස්සනා යන්නෙහි තේරුම නම්, නොයෙක් ආකාරයෙන් පූනපුනා දකීම යි.¹⁸ මේ අනුව නොයෙක් අවස්ථාවලදී අනුපස්සනා යන්න විවිධ ලෙසින් යෙදී ඇත. සතර සත්තිපටියානයන් දක්වා ඇත්තේ (කායානුපස්සනා ආදි) අනුපස්සනා නම්නි. ඇතැම් සම්මත විදරුණනා ඇනා දී¹⁹ අනුපස්සනා යනුවෙන් හඳුන්වා තිබේ. (නිදුෂුන් : උදයබඩානුපස්සනා සූන්ය හා හඩානුපස්සනා සූන්ය)

ඇත්තෙන් ම යියලු ම විදරුණනා ඇනා අනුපස්සනා ලෙසින් ගැලකීය හැකිය. විපස්සනා යන අනුපස්සනා යන පද දෙක්කී ම ප්‍රායෝගික අර්ථය බෙහෙවින් එකිනෙකට සමාන ය. යහා අනුපස්සනා යන්න පද දෙක්කී ම ප්‍රායෝගික අර්ථය බෙහෙවින් එකිනෙකට සමාන ය. මේ අනුපස්සනාවේ සම්මත විදරුණනා වන්නා වූ පුවිශේෂ ඇනාමය මනසිකාරයන් ය. මේ අනුපස්සනාවේ සම්මත විදරුණනා වන්නා වූ සූන්යෙක් ම නොවේ; එම ඇනායන් රත්තින කිරීමට හා දිසුණු කිරීමට තුළු දෙන්නා වූ සූන්යෙක් ම නොවේ; එම ඇනායන් රත්තින කිරීමට හා දිසුණු කිරීමට තුළු දෙන්නා වූ සූන්යෙක් ය. ඇතැම් විවෙක සම්මත විදරුණනා ඇනා වගයෙන් සමහර අනුපස්සනා ත්‍රියාන්තක විමට ඉඩ තිබේ. එහෙන් බොහෝ විට විදරුණනා ඇනායක් මුහුකරු යාම සඳහා ත්‍රියාන්තක විමට ඉඩ තිබේ. එහෙන් බොහෝ විට විදරුණනා ඇනායක් විම අවශ්‍යවනු ඇත. එසේ ම එක ම අනුපස්සනා කිපයක් ම මාරුවෙන් මාරුවට ත්‍රියාවන් විම අවශ්‍යවනු ඇත. එම් ම එක ම අනුපස්සනාව විදරුණනාවේ විවිධ අවස්ථාවන්හිදී මතු විය හැකිය. එම්හින් විදරුණනා ඇනා කිපයකට ම පිටුවහල් විම ද පිදුවනු ඇත.

මුද්ධ දේශනාවෙහි නොයෙක් තැන්වල මෙවැනි අනුපස්සනා රාජියක් දක්නට ලැබේ.²¹ මේ ඇතැම් තැනෙක අනුපස්සනා යන නම සඳහන් නොවුවන්, ඒවා අනුපස්සනා ගණයට වැවෙන බව පැහැදිලිව පෙනී යයි.

පූජු පිටකයෙහි මුද්ධක නිකායට අයන් වන්නා වූ “පරියම්භිදමග්ගර්පකරණයේ”හි මෙඛු අනුපස්සනා දහ අවක එකතුවක් පෙන්වා තිබේ.²² (සම්මත විදරුණනා ඇනා මෙඛු අනුපස්සනාවේ මුළු ස්වරුපය අඩංගු වන්නේ ද මෙම ප්‍රන්තයෙහි ය.) “පරියම්භිදමග්ගරයේ” පදනම් තැන්වලදී විදරුණනාව විස්තර කෙරෙන්නේ, “අවයාරය මහා විපස්සනා” නම්නි හි බොහෝ තැන්වලදී විදරුණනාව විස්තර කෙරෙන්නේ, “අවයාරය මහා විපස්සනා” නම්නි අව්‍යාච්‍යතාවෙන් තැන්වලදී විවිධ ප්‍රතිඵලියක් මෙම අනුපස්සනා මාලාවෙනි. (ඇතැම් විවෙක මින් අව්‍යාච්‍යතාවෙන් තැන්වලදී විවිධ ප්‍රතිඵලියක් මෙම අනුපස්සනා මාලාවෙනි. (ඇතැම් අනුපස්සනා 10 ක්, 9 ක්, 7 ක් හෝ 3 ක් පමණක් ද දක්වා තිබේ)²³. ඒ අනුව “විසුද්ධි අනුපස්සනා” ඇතුරු අවුවා - විකා පොන් ද මෙම අවලොස් මහ විදුෂන් පෙළ විරින්වර ගෞරවියෙන් ඉදිරිපත් කොට තිබේ.²⁴

මෙම අනුදරුණනා ප්‍රධික්තියෙහි විදුමාන වන්නා වූ වියේ උග්‍ර උග්‍රයක් නම්, ඒ ඒ අනුපස්සනාව වැඩිමෙන් දුරු කෙරෙන ක්ලේරයක් බැඳීන් සඳහන් විම යි. (මෙහිදී අදහස් කෙරෙන්නේ කොලඹුන්ගේ තදින ප්‍රහාරය බව ගැලකුව මතා ය.)

අටඹරස මහ විපද්ධනා මුජ්‍යවෙති මුලින් ම දැක්වෙන අනුපද්ධනා සන, “පටියමිනිද මේගයේ” මි ඩීර තැනෙකදී ම ස්වාධීන පද්ධතියක් ලෙසින් නිරූපණය වන බැවින් එවා සෙසු අනුපද්ධනා අකර ප්‍රධාන ස්ථානයක් හොඳවන බව පෙනෙයි. 25 “විසුද්ධි මගේය” ප්‍රධාන අවුවා විභා ද විටිබ අවස්ථාවලදී “සත්තානුපද්ධනා” (= “සත්ත අනුදරණනා”) නමින් මෙම සන් අනුපද්ධනා එකතුව හඳුන්වා දෙමින්, එමගින් විද්‍රෝහනාව විශ්‍රාංත කරයි. 26

ප්‍රායෝගික අභයෙන් සලකා බලන කළේ මෙම සත්තානුපද්ධනා පිළිවෙළත් පරිපුරුණ බවිස් ආස්ථාව ලැබේයි. මෙකි අනුපද්ධනා මගින් විද්‍රෝහනාව මුජ්‍යමනින් ම විවරණය ඡාල තැකි වින්නේ ය. එහෙයින් මෙතැන් සිට සත් අනුපද්ධනාවන්ගේ වශයෙන් විද්‍රෝහනා පාර්යය තේරුම් කිරීමට අපි උත්සාහ දරන්නෙමු.

“විසුද්ධි මගේය” සත් අනුපද්ධනාවන් හඳුන්වා දී තිබෙන්නේ මෙයේ ය:

1. “අනිවානුපයනා භාවේනෙකා නිව්‍යසංස්කෘත් පර්ජනී.
2. දුක්ඛානුපයනා භාවේනෙකා පුළුබයස්ස්කෘත් පර්ජනී.
3. අනාන්තානුපයනා භාවේනෙකා අන්තසංස්කෘත් පර්ජනී.
4. නිබාධානුපයනා භාවේනෙකා නාන්දී පර්ජනී.
5. විරාශානුපයනා භාවේනෙකා රාග පර්ජනී.
6. නිරෝධානුපයනා භාවේනෙකා සමුදය පර්ජනී.
7. පරීනියානුපයනා භාවේනෙකා ආදාන පර්ජනී.”

- (වි. ම. : 472 පට)

මෙවායේ තේරුම් මෙයේ ය:

1. සංස්කාරයන් අනිනා වශයෙන් නැවත නැවත තුවකීන් දැකීම. (= අනිවානුපද්ධනාව) වඩන්නා සංස්කාර නිතා ය යන (වැරදි) සංඡ්ඡව (= නිව්‍ය යස්ස්ස්ව) තද්‍රිග වශයෙන් දුරු කරයි.
2. සංස්කාරයන් දුක් ලෙසින් පුන පුන තුවකීන් දැකීම (= දුක්ඛානුපද්ධනාව) වඩන්නේ සංස්කාර යැප යහගත ය යන වැරදි හඳුනාගැනීම (= පුළු යස්ස්ස්ව) පහ කරයි.
3. සංස්කාරයන් ආත්ම ස්වභාවයෙන් තොර බව පුන පුන තුවකීන් බැලීම (= අත්තානු-පද්ධනාව) භාවිතා කරන්නා සංස්කාර ආත්ම ස්වභාවයෙන් පුක්ත ය යන සයේ හැඳිම (= අත්ත යස්ස්ව) හැර දමයි.
4. සංස්කාරයන් පිළිබඳව හට ගන්නා කළකිරීම පුන පුන තුවකීන් දැකීම (= නිට්‍යනුපද්ධනාව) වඩන්නා සංස්කාරයන් පිළිබඳ ප්‍රිති යහගත තාණ්ත්‍රිව (= නන්දිය) ඉහාණය චරයි.
5. සංස්කාරයන් කෙරෙහි නොඇලීම පුන පුන තුවකීන් බැලීම (= විරාශානුපද්ධනාව) වඩන්නේ සංස්කාරයන් පිළිබඳ ඇලීම (= රාගය) දුරු කරයි.

6. යංස්කාරයන්ගේ නිරද්ධවීම පුන පුනා තුවණින් දැකීම (= නියෝජිතානුපස්සනාව) වඩුයේ යංස්කාරයන්ගේ තැවත ඉපදීම හෙවත් ඒ යදහා සේතුවන කැමැත්ත (= සමුදා) පහකරයි.

7. යංස්කාරයන් අත්හැර දැකීම තැවත තැවත තුවණින් බැලීම (= පටිනිස්සග්‍යානුපස්සනාව) වඩුන්නා යංස්කාරයන් ප්‍රහණය කිරීම (= ආදාය) දුරු කරයි.

“අනුපස්සනා”, “හාවෙනොනා” සහ “පර්හත්නි” යන පොදු පදවලින් කියවෙන අර්ථයන් මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත.

“හාවෙනොනා” යන පදයෙහි ප්‍රකට තේරුම, “වඩුන්නා” යන්න යි. එහෙත් මෙහි ඇතුළත තේරුම රැක වි ඇති බව කිවි යුතු ය. විදරයනා යේගාවටරයාගේ පිළිවෙන් මහ අපට මේ තුළින් මූලමනින් ම විස්තර කළ හැක්කේ ය. කෙටියෙන් කිවහාන්, යන්නිස් මහ අපට මේ තුළින් මූලමනින් ම විස්තර කළ හැක්කේ ය. ගෝධිපාක්ෂික ධර්මයන් මතුවන සේ, දිපුණුවන සේ, අනුපස්සනාව වැඩිම මින් අදහස් කෙරෙයි. (ඉදිරි පරිවර්තනාවීම් මේ සම්බන්ධව වැඩි දුටත් කරුණු දක්වෙනු ඇත.)

මිළහ පරිවර්තනායෙහි සිට මෙම අනුපස්සනාවන් එකින් එක විස්තර කෙරෙනු ඇත. එහිදී, එක් එක් අනුපස්සනාවක ය්වරුපය, විදරයනාවේදී එය මතුවන ආකාරය, විදරයනා මාර්ගයෙහි විවිධ අවස්ථාවල දී විවිධාකාරයන් ක්‍රියාවන් වන අන්දම, විදරයනා සූනා සමඟ යම්බන්ධතාව, අනුපස්සනාවන් සිදුවන ක්ලේර ප්‍රහාණය ආදි කරුණු සාකච්ඡා කෙරෙනු යම්බන්ධතාව ඇත. මෙහිදී හැකිනාක් දුටත ප්‍රායෝගික අංශයට බරව කරුණු ගෙන හැර පැමව උත්සාහ ඇත. එයේ ම ඒ ඒ අනුපස්සනා එකිනෙකට යම විසම වන අන්දම සහ පොරාණික දැරෙනු ඇත. එයේ ම ඒ ඒ අනුපස්සනා එකිනෙකට යම විසම වන අන්දම සහ පොරාණික දැරෙනු ඇත. සියලු අනුපස්සනා වෙන්වෙන්ව විභාග කළ පසුව සම්පිණිතාන්මක විශ්වයක් ද ඇදිරිපත් කෙරෙනු ඇත.

1. උප ගුන්ථය - i: "සම්මූතිය සහ පරමාර්ථය" බලන්න.
2. උප ගුන්ථය - ii: "පුහමය සැණුය සහ හාටනාමය සැණුය" බලන්න.
3. ඇතැම් යෝගාවිච්චකෝ තම හාටනාව තරමක් දුරට සකස් වූ පසු කරමයේනාවාරයවරය ගැන පවා නොතකා අත්තනෝමතිකව කටයුතු කිරීමට පෙනෙනි. රේ, තමන්හට දැන් එබදු ස්වාධීන ගක්තියක් ඇතැ දී වුලාවට පත්වීමෙනි. ඉන් එහි වර්ද්‍යාන්නා ඔවුනු හාටනාවෙන් පිරිහෙති. එබැවින් සැමවිට ම තම හාටනා පැංචිය නොසහවා ගුරුතුමාට දන්වා, ලැබෙන උපදෙස් ඒ අපුරින් ම ත්‍රියාත්මක කිරීම හාටනාව සාර්ථක කරගැනීමට හේතුවනු ඇත. යම් හෙයකින් ආචාර්යතුමා හෝ රජුමාගේ උපදෙස් හෝ කරමයේනය හෝ ගැන සැක ඇති වි නම්, හාටනාව ඇතිවිනා බැවින්, පුදුපු අපුරින් වහා ඒ සැක දුරු කර ගෙයුතු වෙයි.
4. "විපුද්ධි මග්ග" යෙහි ප්‍රධාන පළිබේද දහයක් දැක්වෙයි. (වි.ම.: 67-72 පට) ඒවා නම්: /i/ ආචාර්ය = වායස්ථානය පිළිබඳ බැඳීම්; /ii/ කුල = උපකාරක නෑ මිතුරුන් කෙරෙහි බැඳීම්; /iii/ පාහ = බොහෝ ප්‍රත්‍යාය ලැබීම්; /iv/ ගණ = පිරිසකට ඉගැන්වීම්, /v/ කම්ම = ගොඩනැගිලි තැනැවීම් ආදි තවකම්; /vi/ අද්ධාන = දුර බැහුර ගමන් බෙමන්; /vii/ සැනි = රෝගී වූ දෙමාපිය - ගුරුවරයිනාට උපයේන කිරීමට සිදුවීම්; /viii/ ආභාධ = රෝග, /ix/ ගන්ථ = ඉගෙනීම හා උගෙන් දේ රැකිම, /x/ ඉද්ධි = ලැබෙන් අතිඟ රැකිම (මෙය සමඟ හාටනාවට පළිබේද නොවේ.)
- “මුද්‍යකපායිවයකාතා” වෙති ඉද්ධි පළිබේදය සමඟ විකල්ප වගයෙන් කිත්ති (= කිරීති) පළිබේදයක් ද සඳහන්ව තීබේ. (මු.අ.: 22 පට)
5. උපගුන්ථය - iii: "සතර කමටහන්" බලන්න.
6. කාමවිෂන්දය (= ඉදුරන් පිනාවීමේ ආසාව), ව්‍යාපාදය (= තරහ), උද්ධවිව - කුත්කුවිවය (= සින් විපුරුණු බව හා පසුතැවීම), රීන-මිද්ධය (= සින් අලයකම) හා විවිතිවිජාව (= මුද්ධාදී අට තැනෙක හටගන් සැකය) යනුවෙන් තීවරණ පහකී. මෙවා සිනෙහි සමාධිය හා ප්‍රජාව පහළවීමට ඉඩ නොදෙන ප්‍රධානතම ආචාරණ-ඛාධක වන බැවින්, යෝගාවිච්චකා නීවරණ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. බොහෝ යෝගාවිච්චකා හාටනාවෙන් දියුණුවක් ලද නොහැකි වන්නේ, මේ තීවරණ යටත් කර ගැනීමට අයමන්වීම නිය ය. සිනෙහි තීවරණ හටගන් විට ඒවා හඳුනා ගැනීමට ද, වහා දුරු කරගැනීමට ද, තැවත තුපදින ලෙස කටයුතු කිරීමට ද යෝගාවිච්චකා යිය යුතුය. තීවරණයක් සින් ඇති වූ වහා ම එය දුරු කිරීමට උත්සුක විය යුතුය. තැවත නැවතත් ඇතිවීමට ඉඩ දුනහොත්, එය තුමයෙන් ගක්තිමත් වි, යටත් කිරීම අපහසු වනු ඇත.
7. "විපුද්ධි මග්ග" යෙහි සඳහන් වන අන්දමට, මුද්ධානුස්සන්, බම්බානුස්සන්, සැම්බානුස්සන්, සැම්සානුස්සන්, සිලානුස්සන්, ව්‍යාභානුස්සන්, දේවතානුස්සන්,

උපයමානුදෙසාති, මරණයති, ආහාරයෙහි පටිප්පූල සංඝැනුව, බැංශ මනයිකාර යන කමටහන් 10 න් අරපණ බෝන ඉරධුවිය ගොජාති වුවත්, තීවරණ යටපත් කිරීමට සමත් උපවාර සමාධියක් ලැබිය හැකිය. ඒ පමාචිය පාදා කරගෙන විදරුණාවට බැඳීය යුතුය. (මෙහි මුළුන් දක්වෙන අනුදෙසාති භාවිතවාන භත සමඟිල්ලන් වන්නේ අරියයාවකියනට පමණක් මුත්, ප්‍රථම් ජනයනට ද මෙවා වැඩිවෙන් තීවරණ පහකාට විදරුණාවට බැඳීය හැකි බව සඳහන් වෙයි.) දහ ඇපුහායෙන් භා දෙනියේ කුණප-පරික්ෂූල මනයිකාරයෙන් ප්‍රථම බෝනය පමණක් ද මෙයිනා, මරුණු, මුදිනා යන කමටහන්විලින් මුල් බෝන තුන පමණක් ද උපයක් භාවිතවානයෙන් සිවුවන බෝනය පමණක් ද ලැබේයි. දහ කඩිණයෙන් භා ආනාභාෂාචියන් බෝන හතර ම ලද හැකිය. අරුප කමටහන් හතර පිළිවෙළින් ඒ ඒ අරුප බෝනය පදා ම විශේෂ වෙයි. (වි. ම.: 82 පිට)

8. බෝන සමාජත්තිවලින් විදින්නට ලැබෙන ප්‍රක්ෂී පුවිය තීය, විදරුණාවට නොබැං බෝනයෙහි ම තින අලවා සිටිමට බෝනලුත් ගෝනවිවරය තුළ පෙළසීමක් ඇතිවිය හැකිය. බෝන පුබය මෙන් ම බෝන බලුයෙන් මැඟ භවයේදී ලැබිය හැකි මුහුමලෝක සම්පත්තිය ද අතිනා බවත්, මුද්‍රා සායනයේ යාරය සම්පාදන නොව විදරුණාවෙන් ලැබෙන මහ-ඡළ-නිවන් පුවිය බවත්, මෙමිදි ගොදින් අවධාරණය කොට, විදරුණාවට යොමු විය යුතුය.

අරම්භයේදී විදරුණාවෙන් එක්තර ප්‍රමාණයකට කොලඳු සහස්‍රීදුවා ගත් පසු, පහසුවෙන් සම්පාදන සියුම් කර ගැනීමට ද හැකිවූ ඇත. රාජාත් විදරුණාවට ම හුරුම්‍රිණු ඇතැම් යෝගාවවරයනට සම්පාදන තින යොමු මිරිඹා අභ්‍යන්තරාවත් - උදින්නාවක් උද්‍යෝගීමට ද ඉඩ තිබේ.

9. තීවරණ ඇතුළු කොලඳුවල ප්‍රහාණය (= දුරුවිල, නැතිවිල) ප්‍රධාන වශයෙන් අවස්ථා තුනකින් සිදුවෙයි. කාමාවටර කුසලයන්ගේ බලුයෙන් බලුවෙන්ගේ තද්ධිග ප්‍රහාණය ද, රුපාවටර භා අරුපාවටර (බෝන) කුසලයන්ගේ බලුයෙන් විශ්වාසාන ප්‍රහාණය ද, ලේකෝත්තර (මාර්ග) කුසලයන්ගේ බලුයෙන් ප්‍රමාණයේදී ප්‍රහාණය ද, වෙයි. සම්විශේද ප්‍රහාණයේදී කොලඳුවන්ගේ අනුදෙසා ගැනීය ද මුද්‍රිතින් ම විනාශ කොරන තීය, තැවත ඒ කොලඳු තුපදියි. තද්ධිග භා විශ්වාසාන ප්‍රහාණයෙන් ගැනීය පවතින්නේ තැවත අනුරුප කුසල ගැනීය ක්‍රියාත්මක වන තුරු පමණක්. ඉන්පු, යටත් කළ කොලඳු තැවත මතුවීමට ඉඩ ඇත්තේ, රේවායේ අනුදෙසා රුරු ගොනුරන ලද තීය ය. විදරුණාවේදී සිදුවෙන්නේ, ක්ලේයෙන්ගේ තද්ධිග ප්‍රහාණය වේ.

10. ගම්පයෙන් හෝ විදරුණාවෙන් හෝ ජනීන වූ විශ්ච සමාධිය මේ උක්ෂණ දහයෙන් යුත්ත විය යුතුය.

- /i/ අතිනය ප්‍රහුබදීමෙන් වික්ෂිත්ත බවට පත් ගොවු පිහාස් ඇතිවිල
- /ii/ අනාගත පැතුම්වලින් කම්පාවට පත් ගොවු පිහාස් ඇතිවිල
- /iii/ කුහිතකම අනුව ගොස හැකුරුණු බවට පත් ගොවු පිහාස් ඇතිවිල.
- /iv/ උද්ධේවය අනුව ගොස ඉනා දැඩිව ගත් බවට පත් ගොවු පිහාස් ඇතිවිල.
- /v/ රාගය අනුව ගොස වෙයෙහින් නැමුණු බවට පත් ගොවු පිහාස් ඇතිවිල
- /vi/ ව්‍යාපාදය අනුව ගොස නැතු ගොවු බවට පත් ගොවු පිහාස් ඇතිවිල.
- /vii/ සංඛ්‍යා-පස්සු ඉන්දිය යුතුගායන්, විටිය - සමාධි ඉන්දිය යුතුගායන්, රකිනෙක

තො-ඉක්මවා සමව පැවතීම.

/viii/ සඳහා-සනි-විරිය-සමාධි-පස්සු යන ඉන්දියයන් එක කෘත්‍යායකට සේමු වි පැවතීම.

/ix/ ඉහන සරුණු දෙකට සුදුසු වන පමණින් විරෝධ පැවතීම.

/x/ ආස්ථිවනායන් (= නැවත නැවත වැඩිමෙන්) ශක්තිමතන් බවට පත්වීම.

විද්‍යාගාරයා ඇත තීයම අන්දමින් පහළවන්නේ, මේ අංගවලින් සම්පූර්ණ වූ සමාධි යනින් ප්‍රාග්ධන වූ සිතක ය.

11. මෙහි සංස්කාර (= සංඛාර) යන පදයෙන්, හේතු-ප්‍රත්‍යායන් විසින් යක්ස් කරන ලදී හෙවත් හේතු-ප්‍රත්‍යායන් නියා හටගත් දේ යන අර්ථය කියවේ. එවිට “සංස්කාර” රඟවට පියර “නාම” හා “රුප” ඇතුළත් වෙයි. “අරමුණ කර නැමෙනා” යන අර්ථයෙන් “නාම” නම් වන පරමාර්ථ ධර්ම නම්, අසු නව වැශ්‍රාම වූ වින්තය හා ඔද්‍යනස් වෙනසිකාරෝ ය. “සංස්කාර ආදී ප්‍රත්‍යායන් නියා පිඩාවට (= රුප්පනයට) පත්වන” යන අර්ථයෙන් “රුප” නම් වන පරමාර්ථ ධර්ම විසින් අවෙකි. ස්කන්ධ පසකට වෙන් කොට තිබෙන්නේ ද, මේ නාම-රුප සංස්කාරම ය. එවිට වේදනා-සංස්කාර (= සංස්කාර) - සංස්කාර (= සංඛාර-මෙනුනාදී සංස්කාර යනු වේදනාව හා සංස්කාරව හැර ඉතිරි වෙනසික 50 පමණකි)-විශ්වනා (= විස්ස්කාරන) යන සකර අරුප ස්කන්ධයෝ “නාම” ධර්මයෝ වෙති; රුපස්කන්ධය “රුප” ගණයට වැශ්වයි. තවදුරටත් දෙලොස් ආයතන, අවෙකාස් දානු ආදී වශයෙන් විවිධාකාරයෙන් බෙද දක්වා ඇත්තේ ද, මේ නාම - රුප සංස්කාර ම ය. “සුරවභායන් වහන්දේ විසින් මෙසේ එක ම ධර්ම සම්පූර්ණ විවිධ අවස්ථාවලදී විවිධ ලෙසින් දෙශනා කරන ලදීද, එය අසන්නා වූ ඒ ඒ ප්‍රදානුවයාට පහසුවෙන් වැශ්වහෙන ආකාරය අනුව ය.
12. “කජ්. තු බො ආවුළයා සංඛාරා දට්ටෝත්තා ?”.....
.....“එව්.. බො ආවුළයා සංඛාරා දට්ටෝත්තා.”
“කජ්. සංඛාරා සමම්පිතත්ත්වා ?”..... “එව්. සංඛාරා සමම්පිතත්ත්වා.”
“කජ්. සංඛාරා විපස්සිතත්ත්වා ?”..... “එව්. සංඛාරා විපස්සිතත්ත්වා.”

- (අ.ති.-ii: 178 පට)

අවුවාවෙහි මෙය තොරා ඇත්තේ, “..... සංස්කාරයෝ අනිත්‍ය-ද්‍රාව-අනාත්ම වශයෙන් දන පුත්තාහ, සම්මරුණනාය කළ පුත්තාහ, විද්‍යාගාර කළ පුත්තාහ.” යනුවෙති. (“.... ආවුළයා, සංඛාරා නාම අනිවිතතා දට්ටෝත්තා, අනිවිතතා සමම්පිතත්ත්වා; අනිවිතතා විපස්සිතත්ත්වා; තංා දුක්කඩතා අනාත්තතාත්” ... - අ.අ.-ii: 526 පට) මින් හැහෙන්නේ “දට්ටෝත්තා”, “සමම්පිතත්ත්වා”, “විපස්සිතත්ත්වා” යන පද තුනෙන් ම සමාන අර්ථයක් කියවෙන බවකි. එහෙත් විද්‍යාගාර මාර්ගයේ ප්‍රධාන අවස්ථා තුනක් වන සැත්ත පරිස්කරණව, තීරණ පරිස්කරණව හා පහාන පරිස්කරණව (වි.ම.:455 පට) දක්වීම පිණිස මේ පද තුන පහසුවෙන් යොදාගත හැකි ආකාරය මේ පරිවිශේදයෙහි කෙටියෙන් විස්තර කෙරෙනු ඇත.

මෙම සුනුයෙහි යදහන් වන විද්‍යාගාර ප්‍රකාශනයක් ලෙසින් “ප්‍රදානු පස්කාර්ත්‍යාත්මකරණ” යෙහි විග්‍රහ කෙරෙන බැවින් (පු.ප.: 378 පට) ඉහන ප්‍රශ්නයේත්තර තුනෙන් සම්පූර්ණ විද්‍යාගාර මාර්ගය ප්‍රකාශවන නේ සැලකීම යාධාරණය ය.

13. “නීයෙයා හි ලොකිය-පරිස්සූදායෝ; සූතපරිස්සූ, තීරණපරිස්සූ, පහානපරිස්සූ ව... තත්ථ ‘රුපසන- ලකඩින- රුපං, වෙද්‍යීන-ලකඩින වෙදනා’නි එවා තෙයා තෙයා ධම්මානා පවතින - ලකඩින - සලුකඩිනවයෙනා - පවත්නා පස්සූ සූතපරිස්සූ නාම..... තත් සංඛිජාරපරිවෙෂ්දනා පටියාය යාච පවත්ගෙහා සූතපරිස්සූය ණ්‍රුම්, එන්ස්ම්. අන්තරේ ධම්මානා පවත්නාලකඩිනපරිවෙදයෙයට ආධිපවවා නොති...”

— (වි.ම.: 455 - 456 පිටු)

“සූත පරිස්සූ, තීරණ පරිස්සූ, පහාන පරිස්සූ යනුවෙන් ලොකික පරිභාවේ තියෙනැක් වෙති..... එහි ‘රුපසනය (= ගැටීම - පෙළීම - වෙනස්වීම) ලක්ෂණය කොට ඇත්තේ රුපය යි. වින්දනය ලක්ෂණය කොට ඇත්තේ වෙදනාව යි, යනුවෙන් මෙස් ඒ ඒ (සංස්කාර) ධර්මයන්ගේ පවත්ත (= පොදු නොවන - පොදුගලික) ලක්බණයන් යැලුකීම් වයයෙන් පවත්නා වූ ප්‍රජාව සූතපරිස්සූ නාම වේ..... එහි සංඛිජාර පරිවිශේදයේ (= නාමරුප පරිවිශේද සූතයෙහි) සිට පවත්ය පරිග්‍රහය (සූතය) දක්වා සූත පරිස්සූවට ණ්‍රුම් වෙයි. මේ අතරහි (සංස්කාර) ධර්මයන්ගේ පවත්ත ලක්බණ ප්‍රතිච්ඡාලය ම ආධිපති වෙයි.”

- 14 තරුණ උදයබාය සූත අවස්ථාවේදී අනිශේෂීන් පිරිසිදු බවට පත් විද්‍රෝහනා සිත් පරම්පරාව සේෂුකොටගෙන නවක යෝගවටරයාහට පෙර තුළුව විරු විවිධ ආලේඛ පෙනෙයි. තමාගේ හාන්පය විශේෂයෙන් ආලේඛමත් වී දියුවේයි. ඒ සමඟ ම, තම සූතය, පුතිය, පස්සයදීය (= සිත-කය සහනසිදි දැහැලුවීම), ප්‍රාජා, ප්‍රදාධාව (= ආධිමොක්බය), විරයය, සනිය (= උපටියනය) හා උලේක්ෂාව වෙයෙයින් වැඩි ඇති අපුරුදු දෙනෙයි. මේ ධර්ම කෙරෙහි නිකාන්තියක් (= සියුම තණ්හාවක්) ඇති වි, ඒවා ආස්ථානය කරමින් හෙතෙම හාවනා මනසිකාරය නිසි දේ නොපවත්වයි. මෙබදු දියුණුවක් ඇතිවූයේ ඒකාන්තයෙන් තමා ලේඛක්තිර තත්ත්වයකට පත් වී ඇති නිසා යැයි මුළු වෙයි. මේ සේෂුවෙන් යෝගවටරයා නොදුනුවත්ව ම හාවනාවෙන් පිරිහෙයි. (තම හාවනාව කඩිකර්පල් කරගනිමින්, අනුෂ්ට හාවනා උපදෙස් දීමට, ධර්මය කියාදීමට පවා ඉදිරිපත් වෙයි.) එහෙයින් මෙම උදය ධර්ම, විද්‍රෝහනා, උපක්ලේඛ නමින් හැඳින්වෙයි. මෙවා බාධකයන් වන්නේ නිකාන්තිය ඇතිකරගනහොත් පමණකි. තුවණුති යෝගවටරයා නිකාන්තියකට ඉඩක් නොදී, මේ ධර්මයන් ද ත්‍රීලක්ෂණයට නහමින්, පහසුවෙන් මෙම කපොල්ල පසු කරයි. උපක්ලේඛයන්ගෙන් මුළු වූ යෝගවටරයාහට ද ගුරු උපදෙස් අනුව හෝ තම තුවණින් ම හෝ යථා ස්වභාවය තෙරුම් ගත් කළ, මේ අවස්ථාව පියම්. කිරීමට හැකිව්‍යු ඇත. ඇතැම් යෝගවටරයනට උපක්ලේඛ අතරින් කිපයක් පමණක් ප්‍රකටවීමට ඉඩ නීබේ.

- 15 “..... ‘රුප-අනිවා, වෙදනා අනිවා’නි අදිනා නයෙන තෙයා යෙටි ධම්මානා සාමස්සූලකඩිනා. ආරෝපෙනා පවත්නා ලකඩිනාරමණික-විපයානාපස්සූ තීරණපරිස්සූ නාම..... කළාපයම්සනනා පන පටියාය යාච උදයබායානුපයානා තීරණපරිස්සූය ණ්‍රුම්. එන්ස්ම්. හි අන්තරේ සාමස්සූලකඩිනපරිවෙදයෙයට ආධිපවවා නොති....”

— (වි.ම.: 455 - 456 පිටු)

.....‘රුපය අනිතා ය, වෙදනාව අනිතා ය’ අදී තය අනුව, ඒ (සංස්කාර)

ධර්මයන්හට ම සාමාන්‍ය ලක්ෂණ ආරෝපණය කොට පවත්නා වූ, ලක්ෂණයන් අරමුණු කොට ගත් විද්‍රේශනා ප්‍රජාව, තීරණ පරිජ්‍යා නම් වෙයි..... කළුප සම්බන්ධයන්යේ (= සම්බන්ධයන්යේ) සිට උදයබියනුපසනාව (= උදයබිය සැංඟාණය) තෙක් තීරණපරිජාව සඳහා තුමිය වෙයි. මේ අතරෙහි සාමාන්‍ය ලක්ෂණ (= අනිතා, දුෂ්ච, අනාත්ම යන ත්‍රීලක්ෂණ) ප්‍රතිවේදයම අධිපතියාවය ලැබයි.”

16. සේවාන් මහ - එල පයක් කරගත් සේශාවටරයාගේ යන්තානයේහි මේ වන විට ගොඩනැවී තීබෙන ප්‍රබල විද්‍රේශනා ගක්තියෙන් තවත් ඉදිරියට යාමට පිළිවිත්කම තිබිය හැකිය. එබැවින් පළමු මාර්ගය එලය ගැන අපේක්ෂාව (නාවකාලීකව) අතහැර, සක්‍රාදාන්ම් මාර්ගය සඳහා අධිෂ්ථාන තබාගෙන, නැවත විද්‍රේශනාව කරගෙන යාම පුදුසු ය. මෙටිට උදයබිය සැංඟාණයේ සිට පෙරට වඩා තීයුණු ලෙසින් විද්‍රේශනා ඇනා පැඩික්තිය පහළවෙමින් ද්‍රව්‍යීය මාර්ග ජුනායට උපනිශ්චය වනු ඇත. මෙසේ ක්‍රමයෙන් අර්හත්වය දක්වා ම විද්‍රේශනාව කරගෙන යාමට සේශාවටරයාට ගක්තිය තීබෙද දි උරග බැලිය යුතුය.

එබදු ගක්තියක් නැති සේශාවටරයා ප්‍රප්‍රම මාර්ගය උද පසු, එහි එල සමාපත්තිය විභිංජයට පත්කරගත යුතුය. විද්‍රේශනා ඇනා පිළිවෙළින් අධිෂ්ථාන හාවනාව ප්‍රගුණ කිරීම මෙහිදී ඔහුට පහසුවක් වනු ඇත. (යම් ප්‍රමාදයක් තියා මේ අවස්ථාවේදී හාවනාව අතපු කළහොත් නැවත එලයට සමවැශීම දුෂ්කරවීමට ඉඩ තීබේ.) පල යම්වන පුරුෂකරගත් පසු, ඒ ගැන අපේක්ෂාව දුරුක්‍රම, මීළභ මාර්ග ජුනාය සඳහා පෙරසේ ම විද්‍රේශනාව කළ යුතු වේ. (මුල් එලය ගැන තිකාන්තියක් ඉතිරි වී නම්, නැවත එයට ම පත්වීමෙන්, සේශාවටරයා මුළාවීමට ද ඉඩ ඇති.) මෙසේ ක්‍රමයෙන් අර්හත්වය යාක්ෂාන් කිරීමෙන් විද්‍රේශනාව මස්තකප්‍රාප්ත වෙයි.

17. “..... තෙසු යෙව පන ධමෙමසු තීව්‍යයසැස්සාදී-පරානවයෙන-පවතනා ලක්ඛාරමම්කිවිපසනාපසැස් පහානපරිසැස් නාම.... හඩිගනුපසනා. ආදි-කනා උපරි පහාන-පරිසැස් තුමි. තතො පටයාය හි තීව්‍යයසැස්සාදීපහානයායිකානා. යනහනහ. අනුපසනානා. ආධිපත්ව....”

- (වි.ම. : 455 - 456 පිටු)

“..... එම (යංස්කාර) දර්මයන්හි ම නිතා යංඡ ආදි (කෙලෙස් තද්ධිගව) පහාණය කිරීම වශයෙන් පවත්නා වූ ලක්ඛාරමම්කි (= ත්‍රීලක්ෂණ අරමුණු කොට ගත්) විද්‍රේශනා ප්‍රජාව, ප්‍රහාණ පරිජා නම් වෙයි..... හඩිගනුදර්ශනය (= හඩිග සැංඟාණය) ආදි කොට ඉහළට පහාණ පරිජාවගේ තුමිය සි. එතැන් (= හඩිගසැංජාණයේහි) සිට නිතා යංඡ ආදින්ගේ පහාණය සිදු කරන සත් අනුපසනාවන්ගේ අධිපතියාවය වෙයි.”

18. “ අනුපසන්ති අනු අනු පසුයන්, අනෙකෙහි ආකාරෙහි පුනපසුනා. පසුයන්හි අමතා...”

(වි. ම.: 482 පිට; ප. අ. : 182 පිට)

19. වෙත මුලදී විද්‍රේශනා මාර්ගය අවස්ථා තුනකින් විස්තර කරදීදී, විද්‍රේශනා ඇනා

පධික්තිය පිළිවෙළින් දක්වන ලදී, සූත පරිජ්ජුවට (= 'දැකීමේ අවස්ථාව'ට) අයන් නාමරුප පරිවිශේද සහ පරිග්ගහ සූතයේ නියම විදරුණනාවට පදනම සකස්ති. නීරණ පරිජ්ජුවට (= 'සම්මයනා අවස්ථාව'ට) හා පහාන පරිජ්ජුවට (= 'විපස්සනා නීරණ පරිජ්ජුවට' අංශුලන් වන, සම්මයනා, උදයබෝ, හඩිග, හය, ආදිනව, නිබ්බිද, අවස්ථාව'ට) ඇතුළන් වන, සම්මයනා, උදයබෝ, හඩිග, හය, ආදිනව, නිබ්බිද, මුජ්ජ්විතුකම්තා, පටියධිඛ, සධිඛාරුපොක්ඩා සහ අනුලෝචන යන සූතය පෙළ “දය මහා විදරුණනා යුතා” තමින් හැඳින්වෙයි. බොහෝ විට මින් සම්මයනා සූතය අතහැර මහා විදරුණනා යුතා” තමින් හැඳින්වෙයි. මෙහේ විට මින් සම්මයනා සූතය අතහැර මහා විදරුණනා යුතා” යනුවෙන් දැක්වෙයි. මෙහි උදයබෝ සූතයේ සිට ඉහළට “නව මහා විදරුණනා යුතා” යනුවෙන් දැක්වෙයි. මෙහි සඳහන් වූ යුතා දෙලොයට, විදරුණනාව මුදුන්පත් විමෙදී පහළ වන ගෝනු, ම්ග, එල, පරිවිවෙක්බණ යන සූත සතර ද එක් කොට, සූත දහයක් වශයෙන් ද දක්වා තිබේ.

20. ප. ම. - i: 2, 104, 108, 110 පිටු; වි. ම. : 480 පිට ආදිය.
21. මතු පරිවිශේදයන්හි ද අයද් ලිපිවල ද ඇතැම් නියුත් දක්වෙනු ඇත.
22. ප. ම. - i:36, 42 - 46, 58 - 60, 86, ආදි පිටු. (අපග්‍රන්තිය - v බලන්න.)
23. ප. ම. - i: 20, 424, 448 පිටු; ප. ම. - ii: 236 - 238 පිටු ආදිය.
24. වි. ම. : 472 - 473, 521 - 523 පිටු; දි. අ. - i: 47 - 48 පිටු; ම. අ. - i : 43 - 44 පිටු; අ.අ.-i : 60 පට; අ. අ. - ii : 761 පට; දි. වි. : 74 පට.
ම. වි. - i: 103 පට; ස. වි. - ii : 471 පට; අ. වි. - ii: 275 පට; ආදිය.
25. ප. ම. - i: 20 - 22, 108, 110, 144 - 150 පිටු, ප. ම. - ii : 154 - 158 පිටු ආදිය.
26. වි. ම.: 213 - 214, 456 පිටු; ම. අ. - i : 141 - 142 පිටු; ස. අ. - ii:83 පට; ස. අ.-iii: 170 පට; අ. අ. - ii : 761 පට; ඉ. අ.: 134 පට; ස. වි.-ii : 453 - 454 පිටු



අනිව්වානුපස්සනාව

[1] “අනිව්වානුපස්සනා。භාවෙනෙනා නිව්සක්‍රේද්‍යං පර්හති。”

“අනිව්වානුපස්සනාව වඩන්නා නිව්ව සඳුක්දව දුරු කරයි。”

මෙම වනාහි සත්තානුපස්සනාවන්හි පළමුවන අනුපස්සනාව හඳුන්වා දෙන මානෙකා පායය යි. මෙහි “අනිව්ව” (= අතිතා) යන්නෙහි තේරුම කුමක්ද යි දැන් සලකා බලමු. නිත්‍ය නොවෙන, සඳුකාලික නොවෙන, ඇතිව නැතිවෙන, ක්ෂයවෙන - ගෙවෙන, විපරිණාමයට පත්වෙන ස්වභාවය, අනිත්‍යතාව හෙවත් අනිත්‍ය ලක්ෂණය ලෙස හඳුන්වනු ලැබේ. ඉපදීම අනිත්‍යතාවෙහි මුළු ය; ජරුව (= දිරිම) එහි මැද ය; බිඳීම එහි කෙළවර ය. මෙම අනිත්‍ය ස්වභාවය සියලු සංස්කාර (හෙවත් පස්ක්වස්කන්ධ) ධර්මයන්ගත ම සාධාරණ ය.¹ හේතු රෝගක් එකතුවෙන් උපදින නිය ම “(සංඛන -)සංඛාර” යන නම ලබන පස්ක්වස්කන්ධ ධර්මයේ ඒ ඒ හේතුන්ගේ වෙනස්වීමෙන් අභාවයට යති. මෙය ස්වභාවික සිද්ධියෙකි. මෙහිදී අනිත්‍ය වූ දෙය හා අනිත්‍ය ලක්ෂණය එකිනෙකින් වෙන් කොට හඳුනාගැනීම වැදගත් ය. සංස්කාරයේ හෙවත් පස්ක්වස්කන්ධයේ ම අනිත්‍යයේ ය. එවාට ආවේණික වන, නිත්‍ය නොවනa - වෙනස්වන ස්වභාවය අනිත්‍ය ලක්ෂණය යි. (= අනිව්ව ලක්ෂණය යි.)

සංස්කාරයේ ස්වකීය අනිත්‍යභාවය තුළු ම ප්‍රකට කරති. හාවින පිනක් ඇති තුවණුන්නෙකුට එදිනෙද තේවිනයේ හැම අවස්ථාවක් තුළින් ම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දුකිය තැකිවෙනු ඇත. අනු අග කුඩාවට හටගන්නා මල් කැකුලක් කෙමෙන් වැඩි, විකෘත පුවදවත් පහැචත් මලක් බවට පත්වෙයි. ඒ මල කෙමෙන් මෝර, ජරාවට පත් වී, නවුවෙන් ගිලිනි බිම වැට්, කුණු වී යයි. අපේ ඉදුරන්හට තිරණුරු අරමුණුවන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යතාව විදාහ දැක්වෙන මෙබදු දේ නොවේ ද?

බාහිර ලේකයෙහි පමණක් නොව අපේ ම පස්ක්වස්කන්ධය තුළ අනිත්‍යතාව ක්‍රියාත්මක වන හැරි, තුවණීන් විමයා බැලුවහොත්, අපට ම පෙනී යනු ඇත. ඇයට නොපෙනෙන තරම් කුඩා කළල බිරුයක් ලෙස මව කුස තුළ පුර්මයෙන් ම ජනිත වූ ඔබේ ගෙරිරය මොලාහොත වන විට කෙනරම් නම් විපරිණාමයකට ගෞරුරු වී තිබේ ද? එස් ම, මොහානකට පෙර ඔබ සිදු කළ ක්‍රියාව දැන් නිරදු වී ගොස් ය. ක්ෂණයකට පෙර ඔබට පහළ වූ සිත දැන් අහෝසි වී ඇත. එහැයින් අනිත්‍යතාව යනු අපේ තේවිනය හා එකට බැඳුණු, අතර පස්ක්වස්කන්ධයෙන් වෙන් කළ නොහැකි ස්වභාවයෙකි.²

මෙම ඇත්ත තේරුම නොගත් අභ්‍යන්තරයා තම පස්ක්වස්කන්ධයන් බාහිර ජ්‍යෙන්ඩන් නිත්‍ය වශයෙන් ගනියි. ඒ අනුව ඔහුගේ සිනිවිලි ද, වවන ද, කායික ක්‍රිය ද, වැරදි සහගත වෙයි. එමගින් හෙතෙම සයර දුකට වැටෙයි. නියම සැපයෙන් ඇත්වෙයි.

“අනිත්‍යයි! අනිත්‍යයි!” යනුවෙන් සංස්කාරයන් හැම දෙයින් ම මුර ගා ක්විත්, සංයුරායේ දිරිස කාලයක් තුළ පුරුදු කිරීමෙන් සිනෙහි මුල් බැය ගත් “සංස්කාර නිත්‍යය ය” යා ඇතිම (= නිව්ව පස්ක්වාව) දුරු කිරීම පහසු නොවන්නේය. අනිත්‍යතාව ගැන ඝායාරාම් ඇපුවන්, කොතරම් කියෙවිවත්, කොතරම් සිතුවත්, එපමණකින් මැ නිත්‍ය

සංඡුව පහ වී අනිතා සංඡුව (= “සංඡකාරයේ අනිතායේ ය” යන නැංම - හැඳිනීම) සිතෙහි තහවුරු නොවේ. ඒ සංඡකාරයේ උත්සාහයක් යොද සිත තැන්පත් කරගෙන, විද්‍රෝහා භාවනාව මතින් සංඡකාරයන්ගේ අනිතා ස්වභාවය තමා විධින් ම ප්‍රත්‍යක්ෂ කළ යුතු වන්නේය.³

විද්‍රෝහා භාවනා මනසිකාරයෙක යෙදෙන විට, තමා ගත් කරමස්ථානයෙහි නැවත නැවත දරුණය යොදුලීමට “අනුපස්සනා” යයි කියනු ලැබේ. මේ දරුණය නම් සහිතයන් තුවණන් යොදුලීම යි. එයට, සනියම්පර්ස්ස්සුය යෙදීම හා මෙහෙති කිරීම යන වචන ද ව්‍යවහාර කෙරෙයි. අනිතා වූ පස්ස්වස්කන්දය පිළිබඳ අනිතා ස්වභාවය (= අනිවිලක්ඛනය) නැවත නැවත විදුෂුන් තුවණින් සලකා බැලීම “අනිවිවානුපස්සනාව”යි, හෙවත් අනිතානුදරුණය යි.⁴ එමතින් නිවිව සස්ස්සුව දුරු වි, අනිවිව සස්ස්සුව මතුවනු ඇත.

අනිවිවානුපස්සනාව සාර්ථක කර ගැනීම සංඡකා පිළිපැදිය යුතු උසස් වැඩ පිළිවෙළක් තිබේ. විද්‍රෝහා මාරුගයේ පුරුව කානා හා “දැනගැනීමේ අවස්ථාව” (= සෘත පරිස්ස්සුව) පිළිබඳව දැන් නැවත අවධානය යොමු කරන්න. යුම්පිරිසිදු සිලයක පිහිටි යෝගවලටතා තම සන්නාහගත පාව නීවරණයන් යටපත් කරමින් විත්ත යමාධිය උපද්‍රවා ගනියි. ඉක්තින් සමාධිමත් සිතෙනින් නාම-රුප සංඡකාරයන්, එවාට ආවේණික වූ ලක්ෂණයන් (= පාවිත්ත ලක්ඛන) මාරුගයෙන් වෙන් වෙන් කොට ප්‍රත්‍යක්ෂ කරයි. නැවත නාමරුපයන්ගේ හේතු ප්‍රත්‍යක්ෂයන් ද අවබෝධ කර ගනියි. මූල්‍ය පස්ස්වස්කන්දය ම තුදු හේතු-ලිල ධර්මනාවයෙක පැවැත්මක් පමණක් බව භාවනාමය සූනයෙන් දකියි. තවදුරටත් සනි සම්පර්ස්සුය (= සිහි තුවණ) තීපුණු වන විට, මෙහෙත් එක් කොටසක් වශයෙන් සිතා සිටිය වූ රුප කොටසයෙක, එකකට පසුව තවෙකක් වශයෙන්, බොහෝ කොටස තිබෙන බව වචන ගනියි. ඒ ඒ කොටස් අරමුණු කරගෙන පහළ වන නාම ධර්මන් බොහෝ කොටස් වශයෙන් කැඳී කැඳී පවතින බව දකියි. මෙවිට මේ නාමරුප ධර්ම කොටස්වල වෙනස්වීම ද තේරුම ගනියි. ඒ තුළින් ඇතිවිමත් (= උදය) නැතිවිමත් (= වය) මතුවන අන්දම අත්දකිමත් යෝගවලටතා අනිතා ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරයි.

මෙය වඩාන් පැහැදිලි කරගැනීමට නීදුනක් ගනිමු. සමාධිමත් සිතින් ආනාපානයන් භාවනාව කරගෙන යන යෝගවලටතා නාසිකා අග හෝ උඩුතොළඳහි හෝ හැපෙන ආන-අපාන (= ඇතුළුවන-පිටවන යුතුම්) දෙකට තිත යොදයි.⁵ මූලදී ඔහුට මෙය දැනෙන්නේ එක් ආශ්චර්යකුත් එක් ප්‍රශ්චර්යකුත් වශයෙනි. පසුව සනි-සමාධි දියුණුවට පත්කර ගනිමින්, (සබඩකායපටිය-වේදී ක්‍රමය 7 අනුව) සියලු ආශ්චර්ය කයන් සියලු ප්‍රශ්චර්ය කයන් පිළිබඳ මූල- මැද-අග යන කොටස දැනෙන පිළිවෙළට මනසිකාරය පවත්වයි. මේ අවස්ථාවේදී, ආශ්චර්ය - ප්‍රශ්චර්ය කොටස දෙක්හි ම අන්තර හේදය (= අතර ඇති බෙදීම්) ප්‍රකට කරගනියි. ඒ එකක් එකක් තුළ තව-තවත් කොටස්, සන්නාහිතයක් (= පෙර පසු සම්බන්ධයෙන් යුත් පරම්පරාවක්, පෙළක්) වශයෙන් පවතින බව දන ගනියි. ඒ සමඟ ම එවායේ ඇතිවිමත් නැතිවිමත් දකියි. මෙහෙති කරන සිත ද ඇතිවිමත් නැතිවෙමින් පවතින අයුරු පසුව පැහැදිලි වෙනු ඇත. මෙසේ අනිවිව ලක්ඛනය ප්‍රකට වෙනු ඇත.

අනිතා ලක්ෂණය නොවුවහෙන්නේ සන්නාහිතයෙන් වැසි තිබීම නිසා ය. සෞර පසු වශයෙන් (= සන්නාහිතයක් ලෙසින්) ලැබෙන නාමරුප කොටස් එකට ම සම්බන්ධ කර

ඒකක් ම සේ සිතින් සලකනු ලැබීම සන්තති සනය යි. එවිට නාමරුපයන් දිගට ම පවතින ආකාරයක් මිය, ඒවා ඇතිවෙමින් නැතිවෙමින් සන්තතියක් වශයෙන් පවතින අන්දම නොපෙනෙයි. මේ සන්තති සනය බිඳ වැට්ටව නම්, නාමරුප කොටස්වල ඇතිවිම - නැතිවිම වෙන-වෙනව ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඒ සඳහා, නාමරුපයන්ගේ ප්‍රත්‍යය-පරිග්‍රහය (= නැතිවිම වෙන-වෙනව ප්‍රත්‍යක්ෂ කළ යුතුයන් තුවකීම) මුහුකුරා ගිය කළේ, අරමුණු වන නාමරුප ප්‍රත්‍යයන් පිළිබඳව විදුත් තුවකීම් යැලුකිල්ලන් මෙනෙහි කළ යුතුය. එවිට ඒ කොටස්වල පැවැත්ම මූල-මැද-අග වශයෙන් යැලුකිල්ලන් මෙනෙහි කළ යුතුය. එක් එක් කොටසෙක උදය - වය දෙක ප්‍රකටවීමෙන් සන්තති සනය බිඳී, අනිවිව ලක්ඛණය අවබෝධ වනු ඇත.⁹

යංස්කාරයන්ගේ අනිත්‍යනාව මතුකොට තේරුම් ගැනීමට උපකාර වන මේ කරුණු සතර ගැන ද සලකා බලන්න.

1. ඉපදිම් වශයෙනුත් නිරද්ධවීම් වශයෙනුත් පැවැත්ම.
2. නිබෙන යැවියට නොතිනී වෙනස්වීම.
3. ක්ෂේකනාව හෙවත් නාවකාලිකභාවය.
4. නිතා ස්වභාවය ප්‍රතික්ෂේප කරගෙන සිටීම (= නිතාභාවයක් නොවීම)⁹.

විද්‍රෝශනාවේදී ස්වභාවික අන්දමින් අනිවිව ලක්ඛණය මතුවිමට ඉඩ යැලයීම තුවකුට යුරුය. ඒ සඳහා පළමුව පාවත්‍ය පරිග්‍රහ යැඳින් වැඩිමට ඉඩ දිය යුතුය.¹¹ මෙවිට කඩ්බාචිතරණ විපුද්ධිය සම්පූර්ණ වී යෝගවටරයාගේ සිහෙළි “මම” යන සංඛ්‍ය තුනී වනු ඇත. යුදෙක් සේතු-එල ධර්ම සම්භයක් පවතිනවා විනා, “මම” යනුවෙන් ගුහණය කළ හැකි ස්ථිරයාර ප්‍රදේශීලිය තම පස්වයිකන්දිය තුළ හේ ඉන් පිටත හේ නැති බව ඔහුට වැටහෙයි. ඉතින් තිබූ පස්වයිකන්දියන් අනිත්‍ය වශයෙන් හාටනාමය යැංශය පහළ වේයි. වැට්ටා එවිට ස්කන්ධයන්ගේ අනිත්‍යනාව කම්පාවකින් නොරව මධ්‍යස්ථාව පිළිගැනීමට ඔහුට හැකිවෙයි. ඉදින් පාවත්‍ය පරිග්‍රහය අසම්පූර්ණවීමේ සේතුවෙන් “මම”-හැඟීම ඉතිරිව තිබූ යැයි අනිවිව ලක්ඛණය පහළ වුවහොත්, “මම නැතිවෙනවා” යයි ඔහු තුළ මහත් බිඳීම් හට ගැනීමට ඉඩ නිබෙ. හාටනාව අන්හැර දැමීමට වුව ද ඔහු පෙළඳඟෙනු ඇත.

පුද්ධ පරිනිරවාණයෙන් පසුව මහ්මදන්දිය පනවා සික්මවන ලද ජන්න තෙරණුවේ පාවත්‍ය පරිග්‍රහය නොකොට, පස්වයිකන්දියන් අනිත්‍ය-අනාත්ම වශයෙන් විද්‍රෝශනා කළහ. එවිට “තමා” (= “අන්මය”) ප්‍රපාතයෙක පතිතවන්නාක් මෙන් හැඟී, “මාගේ ආත්මයට කුමක් විද? විනාග්‍රහන්නෙම්” යි බිඳීම ම බුදුරජාණන් වහන්සේ ව්‍යුරුදය සන්තයන් දේශනා කරනු ඇය, දිර්සායුෂ ඇති දෙවියේ “අපි අනිත්‍ය වලෝෂ්” යයි සිංහ නාදය ඇසු මුවන් මෙන් බිඳීම් තැනිගත්හ.¹² එවින් හාටනාව ආරම්භයේදී ම අනිත්‍ය ලක්ෂණය මතුකර ගැනීමට සිත යෙදීම යුතුයුතු නොවේ.

හාටනාව තුළින් ම මතු වූ පස්වයිකන්දියන්ගේ අනිත්‍යනාව පිළිබඳ නැවත නැවත පිහි තුවක යෙදීම අනිවිවානුපස්යනාව යි. අනිත්‍ය සංඛ්‍ය භාජින් සිතට කාවැදෙන තෙක් අනිවිවානුපස්යනාව දියුණුවීමට ඉඩදිය යුතුය.

ඡොජේස් විට, අනිවිවානුපස්යනාවේ ආරම්භක අවස්ථාවේදී යෝගවටරයාහට ප්‍රකටව දෙනන්නේ, නම මූල පර්මස්ටර්ය (= ආනාපානය, උදර වලනය ආදිය) හා සම්බන්ධ ඒ ඒ දෙනන්නේ.

රුප කොටස්, රාජි වශයෙන් ගෙවී - ගෙවී යන ආකාරය යි. ඉන්පසු නාම කොටසවල අනිත්‍යතාව ද ඒ අපුරින් ම පැහැදිලි වි, පස්ස්වස්කන්ධය ම අනිත්‍ය බව දළ වශයෙන් දකිනේ. තම (= අභ්‍යන්තර) ස්කන්ධවලින බාහිර ස්කන්ධයන් ද අනිත්‍ය බව, ඒ අනුව මෙහෙති කරයි. වර්තමාන අනිත්‍යතාව අනුව සැලකීමේදී (= අන්වයේ /අනුමාන සූජ වශයෙන්) අනිත සංස්කාරයන් ද අනාගත සංස්කාරයන් ද අනිත්‍ය යයි වැවහෙනු ඇත. මෙයේ විවිධ සමුහ (= කළුප) වශයෙන් හඳුවත්තින් නාමරුපයන්ගේ අනිත්‍යතාව සැකෙවින් තීරණය කිරීමේදී සම්මයන සූජය බලවත් වෙනු ඇත.¹⁴

යනියම්ප්‍රස්ස්දය තවත් තීපුණු වන විට, වර්තමාන වශයෙන් ලැබෙන අරමුණ ම ඇත්තිවෙමින් නැතිවෙමින් පවතින අන්ම පැහැදිලිව මෙහෙති වෙමින්, අනිවිව ලක්ෂණය භාඳින් වැවහෙනු ඇත. ඒ ඒ ස්කන්ධයන් ඇතිවිමට හේතු ද නැතිවිමට හේතු ද ප්‍රකට වෙනු ඇත. මෙය තරුණ උදයබාධය සූජ අවස්ථාව යි. ¹⁵ මෙවිට පහළ වන විදරුණා උපක්ලේෂයන්ට මුළු වි එවා ආස්ථාදාය කරන්නට වුවහාත්, අනිවිවානුපස්සනා බලය හිනා වි භාවනාව කඩාකජපල්වීමට ද ඉඩ තිබේ. උපක්ලේෂ ධර්මයන් පිළිබඳව ද අනිත්‍ය සංඡ්‍යව උපද්‍රවයන්නා දක්ෂ යෝගාවවරයා මේ කපොල්ල ඉක්මවිමට සමත් වෙයි. (ඉදින් උපක්ලේෂයනාට යට්පත්ව අනිවිවානුපස්සනාව දුබල වි තම, නැවත එය යට්පත් කරගැනීමට සිදුවනු ඇත.) ඉන්පසු අනිත්‍ය ලක්ෂණය අනියයින් පිරිසිදුව දකිනින්, බලව උදයබාධය සූජයට පිටියෙනු ඇත.

වැඩිදුරටත් අනිවිවානුපස්සනාව දිපුණුවීමෙන්, නාමරුපයන්ගේ ඇතිවිම ඉක්මවා ගෙය නැතිවිම (= හඳිගය) ම අරමුණු වන්නේය. මෙමහින් පහළවන හඳිගානුපස්සනා සූජය වනාති අනිවිවානුපස්සනාවේ ප්‍රබල ප්‍රතිඵලයකි. ඉතික්තිවි ද අනිවිවානුපස්සනාව විවිධ මුහුණුවරින් මතුවෙමින්, විදරුණා දැන පැඩික්තිය ඉදිරියට ගෙනයාමට මෙස්පකාරී වනු ඇත. විදරුණාව මුදුන්පත් වන මොහොත්දී ඇතුම් විට අනිවිවානුපස්සනාව විමොක්ෂ මුජයක් වෙමින් අනිමින්ත විමොක්බයෙන් නිරවාණය අරමුණු කිරීමට ද ඉවහල් විය නැකිය.¹⁶ මෙයේ අනිවිවානුපස්සනාව, විදරුණා මාරුගය පුරා පැනිර සිටින ප්‍රධානතම අනුපස්සනාවක් වන්නේය. එබැවින් අනොක් අනුපස්සනා ගැන ඉදිරියේදී කෙරෙන විස්තරයේදී, වරින්වර අනිවිවානුපස්සනාවේ නොයක් ආකාරයන් මතුවෙනු ඇත.

අපේ මානකා පායයෙහි “හාවෙනෙනා” (= වඩන්නා) යන පදයෙන් අනුපස්සනාව දිපුණු කරගැනීමට උපයෝගී වන ප්‍රතිපත්ති මාරුගය පෙන්නුම කෙරෙයි. මේ සම්බන්ධයෙන් කරුණු රාජියක් දැනටමත් කියැවී ඇති නියා, පොදුවේ සියලු අනුපස්සනාවන් මුදුන්පත් කරගැනීමට හේතුවන කරුණු හතරක් පමණක් මෙහිදී දක්වන්නාමු. එවා මෙයේ ය.

1. හාවනා අරමුණ පිහිට කරගෙන සිනෙහි ජනින වූ යද්ධා - පස්සූජු යහ විරිය - සමාධි යන ඉන්දිය ධර්ම පුගලයන් එකින් එක අඩු-වැඩි නොවී පැවැත්ම.
2. ගුද්ධා, ප්‍රජා, විර්ය, සමාධි, සමානි යන ඉන්දිය ධර්ම පස ම එක තරමට මුහුණරා ගෙයේ, එක ම කෘත්‍යාකට යොමුවීම.
3. එයට (= හාවනා කාර්යයට) ප්‍රමාණවත් තරමින් (=අඩු-වැඩි නොවී) විර්ය පැවැත්වීම.
4. ආසේච්චනයෙන් (= නැවත නැවත යෙදීමෙන්) ගක්තිමත්වීම¹⁷.

තවද, හාටනා මනසිකාරයෙක යෙදීමෙන් ලැබෙන, ලඛන හැකිවන, යහපත් ප්‍රතිඵලයෝ ද බොහෝ ය. එසේ ම රේවා උදර ය, ශාන්ත ය. මේ උදර වූ ද ශාන්තයෙන් අත්පත් කරගැනීමට නම් අභ්‍යන්තර යෙදෙන බලවත් සිතෙකින් හා බලවත් ලෙස යොදන ලද ජන්දයකින් එහි යෙදිය යුතුය.

“ප්‍රතිඵල” (= “දුරුකරයි”) පදයෙන් අනුපසන්නාව වැඩිමෙන් ලැබෙන ප්‍රයෝගනය කියුවෙයි. එනම් අනුරුප කෙලෙස් තදිග වශයෙන් දුරුවීම යි. විද්‍රෝහනාවේදී සිදුවන ක්ලේෂයන්ගේ මේ තදිග ප්‍රහාණය, හිරු උදවත් සමහ ම ආදර දුරුවීම හා සමාන ය. අනුපසන්නා බලය හින වූ විටෙක, හිරු බැය ගිය කළ නැවත ආදර රුලභෙන්නා සේ යලින් මේ කෙලෙස් මතුවීමට ඉඩි තිබේ. ඉදින් විද්‍රෝහනාව මුදුන්පත් කරගෙන ලෝකේත්තර මාර්ග ඇතායන් ඉපිදිමට සමත් වී නම්, ඒ ඒ මාර්ග ඇතායන් ප්‍රහාණය වන කෙලෙස් නැවත තුපදිනු ඇත.

අනිවානුපසයනාවෙන් දුරුවෙන කිලේසය නම් නිව්ව සඡ්ජුව යි. (= නිත්‍ය සංඛ්‍යාව යි.) එනම් “සංස්කාරයෝ නිත්‍යයහ, සඳකාලිකයහ” යන වැරදි හැඳිනීම යි.¹⁸ සංස්කාරයන්ගේ ඇති තනු නොදුනීමේ මුලාව තියා හටගන්නා මේ සඡ්ජුව විපල්ලායය (= සංඛ්‍යා විපර්යායය = වැරදි ලෙස හඳුනා ගැනීම) නැවත නැවත ඇතිවීමෙන් වඩාත් ප්‍රබල වි, විත්ත විපල්ලායයක් (= විපරිත සිතිමක්) බවට පෙරමෙයි. විත්ත විපල්ලායය තවදුරටත් මේරිමෙන් දිවැයි විපල්ලායයක් (= මිශ්‍ර ද්‍රූපියක්) වි, “සංස්කාර නිත්‍ය ය” යන වැරදි මතය සිතෙහි දැඩි ලෙස මුල් බැසගන්නේ, රිය දුරු කිරීම අසිරු බවට පත් කරවුමිනි.¹⁹

ආරම්භයක් නොදුකිය හැකි අතින සංසාරය තුළ මේ නිව්ව සඡ්ජුව කොතරම් වාර ගණනක් අප තුළ පහළ වී තිබේ ද? මේතින් අප සිතිම් අවුවන් බැස ගත් නිව්ව - දිවැයි විපල්ලායය කොතරම් නම් ගක්තිමත් වී ඇත් ද? ඇතැම් විට සංස්කාරයන්ගේ අනිත්‍යනාව දැක දකන්, රේට ප්‍රතිචරුදෙව ලැබිය හැකි පැති අනුව සිතිවිලි පහළ කරගතිමින්, නිත්‍ය සංඛ්‍යාව ම තහවුරු කරගැනීම අපට බොහෝ පහසු කාරියක් වී තිබෙන්නේ මේ තියා ය. අඟේ කිවිවූ ම හිතවනෙකු මිය ගිය විට, බලවත් ගෙෂකයට පත්වෙමු. “සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ ය” යන බණ පදය එවිට අපට හැම පැත්තෙන් ම අයන්නාට- දකින්නාට ලැබෙයි. ඒ පරම සත්‍යය අවබෝධ කරගනුමට කැමු අවස්ථාවක් එළඹ තිබුණ්න්, ඒ ගැන හිත යොමු කිරීමට හෝ අපට නොහැකි වන්නේ, අඟේ හිත්වල රු කෙරෙන නිව්ව දිවැයියේ බලවත්කම නියා නොවේ ද? වික කළෙකින් ගෙෂකය තුනීවීමත් සමහ ම අප නැවත පුරුදු ජීවන ක්‍රමයට ම බසින්නේ, නිත්‍ය ද්‍රූපිය යළි තහවුරු කරගෙන ය.

සමාධිමත් සිතින් අනිවානුපසයනාව වඩා යෝගාවරයාගේ සිතෙහි නිව්ව සඡ්ජුව පහළවීමට ඉඩික් නැත. සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ප්‍රකාශක්ෂ වශයෙන් දකිනා නියා ය. එබැවින් විත්ත විපල්ලාය හෝ දිවැයි විපල්ලාය හෝ ඇතිවීමට ද ඉඩ ඇතිරේයි. එසේ ම එනෙක් සිතෙහි පැලපදියම්වා තිබු නිත්‍ය හැඳිම - සිතිම - මතය කෙමෙන් දිරායනු ඔහුට දනෙයි. අනිවානුපසයනාව නැවත නැවත වැඩිමෙන් ප්‍රබල වූ කළ, නිත්‍ය සංඛ්‍යාව මුරුගින් ම යටුපත්ව, අනිත්‍ය සංඛ්‍යාව සිතෙහි බල පවත්වනු ඇත. තමාගේ පස්ස්වස්කන්ධය ඇතුරු ඇත් ලෝකයෙහි සියලු ම සංස්කාරයන් නිරන්තරයෙන් වෙනස්වෙමින්, බිඳෙමින් පවතින අපුරු යෝගාවරයා අවබෝධ කරගනු ඇත.

මෙයේ, අනිතා වූ පස්ද්වස්කන්ධය පිළිබඳව ඇති අනිතා ලක්ෂණය මතු කරමින් නැවත නැවත තුවකීන් සලකමින් අනිවිච්චපස්සනාව ව්‍යතිරේක ය යෝගාවරයා “පස්ද්වස්කන්ධය නිතා ය, සඳහාලික ය” යන වැරදි ගැඹුනීම - විත්තය - ද්‍රැවිය දුරකරයි.

★

★

★

“මහගෙනි, අනුසය් සයෙක් මනාව දක්නා වූ හික්ෂුව විසින් සීමා කිරීමකින් නොරට සියලු සංස්කාරයන්හි අනිතා සංස්දව (සිත්ති) එළවා ගැනීමට (= ඇතිකර ගැනීමට) සුදුසු වේ මැයි. කවර සයෙක් ද යන්;

1. භැම සංස්කාරයේ ද නොනැවති බිඳෙන පුළු සෙයින් මට වැටහෙන්නාහුය.
2. භැම (කාම-රුප-අරුප සංඛ්‍යාත ගෙනුධානුක) ලේකයෙහි දු මාගේ සිත නොඅුලෙන්නේය.
3. භැම (ගෙනුධානුක) ලේකයෙනු දු මාගේ සිත නැහි සිටින්නේය.
4. මාගේ සිත නිවනට නැඹුරුවීම ද වන්නේය.
5. මාගේ සංයෝජනයේ ද ප්‍රහාණයට යන්නාහ.
6. පරම වූ ගුමණ හාවයෙන් (= ආර්ය මාර්ගයෙන්) ද පුක්ත වන්නේමි දේ...”²⁰

අධ්‍යාපන පිටපත

1. “නීතිමානි හිකුබවේ සඩහනයය සඩහනලක්ඛනානි. කතමානි නීති: උපසාදු පසුඡුයනි, වයා පසුඡුයනි, දීතයය අඡුඡුපිතන් පසුඡුයනි....”

-(අ.නි. - i: 274 පට)

“මහණෙනි, (උපකාරක ධර්මයන්ගේ හෙවත් ප්‍රත්‍යායන්ගේ එකතුවෙන් හටගත්) සංඛ්‍යාගේ (= කාම-රුප-අරුප යන තොගුමක සඩහනයඩිභාර ධර්මයන්ගේ) සංඛ බව ගැන්වන මේ ලක්ෂණයේ නිදහාස් වෙති. කටර නිදහාස් ද යන්: උපත ප්‍රකට වෙයි; බිඳීම ප්‍රකට වෙයි; දීතයේ වෙනය (= ජරාව) ප්‍රකට වෙයි.....”

අවුවා විවරණය:

“සඩහනයානි පවතියෙහි යමාගන්නා කතයය. සඩහනලක්ඛනානිනි සඩහන. එතනානි යසුජ්‍යානනාකාරණානි නීමිතනානි. උපසාදුනි ජාති. වයානි හෙදේ, දීතයය අඡුඡුපිතන් නාම ජරා. තත්ත්ව සඩහනනි තොගුමකා ධමතා....”

(ය. නි.-iii: 66 - 70 පට ද බලන්න.)

-(අ. අ. - i: 388 පට.)

2. “..... ‘බනෙධු ජායමානෙධු ජීයමානෙධු මීයමානෙධු ව, බනෙ බනෙ කු. ඩිකුවූ ජායයේ ව ජීයයේ ව මීයයේ ව මා’නි....”

-(මු.අ.: 50 පට)

“.....‘මහණ, යෙකන්දයන් උපදිදි ද දිරදි ද බිමදදි ද, ඔබ ක්ෂණයක ක්ෂණයක් පාය උපදින්නෙහිය, දිරන්නෙහිය, මුරෙන්නෙහිය’.....”

3. සයර බොහෝ පුහුණු කළ සිතක් ඇති, පාරමි පිරුණු ඇතැම් මහා පුණුවන්තයේ ධර්ම දේශනයක් අයා සිටියදී ම මහ-ඡිල ලබති. එවිට ද, ඉනා ඉක්මනින් හා පහසුවෙන් නමුදු, ශිල විෂුද්ධිය යම්පුරුණ වී, විත්ත යමාධිය ඇති වී, විදරුණාව වැඩිමෙන් ම නිවන් දැකීම කෙරෙයි. බාහිය පුත්තය (මු.නි.-i:142 පට) හා එහි අවුවාව (උ.අ.:63 පට), විමුත්තායනන පුත්තය (අ.නි. - iii: 32 පට) හා එම අවුවාව (අ. අ. - ii:588 පට), සයිනිනි පුත්තය (දී. නි. - iii: 408 පට) හා එහි අවුවාව (දී.අ. - ii:756 පට) සහ වෙනත් පෙළ - අවුවා තුළින් මෙය සහාය වෙයි. ධර්ම ග්‍රවණය පමණක් නොව, ධර්ම දේශනය, ධර්ම සර්කායනය, ධර්ම මනසිකාරය හා කර්මස්ථානයක් මැනවීන් තෝරුම් කරගැනීම යන කරුණු මගින් ද, පුනමය-වින්තාමය වශයෙන් ධර්මය වටහා ගැනීමෙන් ප්‍රිතිය උපද්‍රවාගෙන, එය වැඩිමෙන් උපවාර සමාධියක් ලැබ, එම විත්ත යමාධිය පාදක කරගෙන විදරුණා කොට අරහත්වයට පත්වෙන අන්දම විමුත්තායනන දේශනාවෙන් හා එහි අවුවාවෙන් දැක්වෙයි. මෙසේ වහා නිවන් දැකීය හැකිවන්නේ, බලවත් පාරමි ගක්නියකින් යුත්ත්ව අප්‍රමාදීව විරයය වඩා අයට ය. වැඩි දෙනෙකුට, ගෝධිපාක්ෂික ධර්ම වැඩිනා තෙක් යම්කිඩි කාලයක් තුළ කමටහන් වැඩිමෙන්, නිරවාණාවබේදය සැලසෙනු ඇත.

4. “අනිවයය අනිවනනි අනුපයයනා - ‘අනිවවානුපසයනා’

-(දී.වි.: 74 පට)

5. “කතමාවානඳ අනිව්වසස්ස; ඉධානඳ හිකු අරසස්සගතෙනා වා රුක්මිලගතෙනා වා පුද්‍යාගාරගතෙනා වා ඉති පටිසංචිකති: ‘රුපං අනිව්ව, වෙදනා අනිව්ව, සස්සස් අනිව්ව, සධිතාරා අනිව්ව, විසස්සණ: අනිව්වත්ති. ඉති ඉමෙසු පසැවුණනකමහේසු අනිව්වානුපසසී විහරති. අය. මුවවතානඳ අනිව්වසස්ස.’”

- (අ. නි. - vi: 196 පට)

“අනාන්දය, අනිතාස සංඡච්ච කවරේද? ආනාන්දය, මේ ගෙයනයෙහි හික්ෂුවක් වනයට ගියේ හෝ රුක්මිලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ මෙසේ තුවකින් සලකයි: ‘රුපය අනිතාස ය, වෙදනාව අනිතාස ය, සංඡච්ච අනිතාස ය, සංඡකාරයෝ අනිතාසයෝ ය, විසස්සණය අනිතාසය’ යි. මෙසේ මේ පාව උපාදන ස්කන්ධියන්ගි අනිතාසය අනුව නැවත නැවත බලමින් (= අනිව්වානුපසස්නාවෙන්) වෙයයි. ආනාන්දය, මෙය අනිතාස සංඡච්ච යයි කියනු ලැබේ.”

“අනිව්වසස්සනි අනිව්වානුපසස්නා-සූත්‍ර උප්පනා-සස්සය්.”

- (දි.අ. - ii: 757 පට)

“අනිතාස සංඡච්ච යනු අනිව්වානුපසස්නා සූත්‍රයෙහි උපන් සස්ස්සූච්ච ය.”

6. “පටිසම්භිදමග්ගයේ”හි, ‘අනාපානයනි-කරු’වෙහි, ආනාපාන සතිය යදහා සිතිය පිහිටුවාගත යුතු ස්ථානය මෙසේ දැක්වෙයි.

“..... එවමෙව හිකු නායිකගේ වා මුබනිමිතෙන වා සති. උපටයිපෙනවා නියිතෙනා හොති...”

- (ප.ම. - i: 322 පට)

“.... මෙසේ ම හික්ෂුතෙම නායිකා අගෙහි හෝ උපු තොලෙහි හෝ සතිය එළවාගෙන පුන්නේ වෙයි....”

අවුවා විවරණය:

“..... නායිකගේ වාති දියනායිකා නායිකගේ. මුබ-නිමිතෙන වාති රසසනායිකා උනතරාවෙයි. උනතරාවෙයා හි මුබේ සතියා නිමිත්තනති - මුබනිමිත්තනති මුහෙහා....” -

- (ප.අ.: 328 පට)

7. “සබකායපටිසංවේද අයයයියාම්”නි සිකුති, ‘සබකායපටිසංවේද පයයයියාම්”නි සිකුති’ - (දි.නි.-ii: 438 පට; ම. නි. - i: 134 පට, ආදිය)

“සියලු ආශ්චර්ය කය දැනගනිමින් ආශ්චර්ය කරන්නෙමි සි හික්මෙයි. සියලු ප්‍රශ්නාය කය දැනගනිමින් ප්‍රශ්නාය කරන්නෙමි සි හික්මෙයි.”

අවුවා විවරණය

“සබකාය-පටිසංවේද අයයයියාම් - පෙ- පයයයියාම්ති සිකුති”නි යකළයය අයයයකායයය ආදිමජක්වරීයෙයානා විදිත. කරුණනා පාකට. කරුණනා අයයයියාම්ති සිකුති; යකළයය පයයයකායයය - පෙ- පයයයියාම්ති සිකුති.”

- (වි.ම.: 201 පට)

“සබඳකායපටිසංවේදී -පෙ- සික්තින්” යනු, සියලු ආශ්චර්ය කයගේ මූල-මැද-අග දැනගතිමින් ප්‍රකට කරමින් ආශ්චර්ය කරන්නෙම් දි හික්මෙයි; සියලු ප්‍රශ්චර්ය කයගේ -පෙ- ප්‍රශ්චර්ය කරන්නෙම් දි හික්මෙයි.”

මූල-මැද-අග වශයෙන් නායිකාග්‍රය/ලඩුනොල - හඳුය- නාහිය (හෝ එහි ප්‍රතිලේඛ්‍ය) යයි සලකමින්, ඒ අනුව සතිය ගමන් කරවීම සමාධියට උච්චරක් බව “පටිසම්මිදුම්ග්ග” - ‘අනාජානාසතිකපා’ වෙති දක්වා ඇති හේතින්, (ප.ම. i:312 පට සහ ප.අ.: 322 පට) එයේ නොකොට, තුළුම හැපෙන තැන (= නායිකාග්‍රය හෝ උච්චුනොල) ම සතිය පිහිටුවා, එහි හැපෙන ආශ්චර්ය-ප්‍රශ්චර්යන්ගේ මූල-මැද-අග සැලකිය පුතු බව “විපුද්ධි මග්ගය” පෙන්වාදෙයි. (වි.ම.: 206-208 පට)

ඒ අනුව, ආශ්චර්යයක හෝ ප්‍රශ්චර්යයක හෝ මූල යනු, හැඹීම දැනීම ආරම්භ වන අවස්ථාව ය; හැඹීම දැනීම අවසන්වන අවස්ථාව එහි අග ය; ඒ අතර අවස්ථාව මැද ය.

8. “..... නාමරුප -පරිගෙහ - කඩ්බාවිතරණනාස්ථි විභින්ධුතයය මොහයය දුරිකරණන සානුතපරිස්සුද්‍යය.. ඩිනයය අනිව්‍යසස්සුදුදෙය සිරුකින්නි.....” - (දී. වි.: 73 පට)

“නාමරුප පරිග්‍රහයට හා කඩ්බාවිතරණයට (= පටවය පරිග්‍රහයෙන් යැක දුරුවීමට) බාධා කරන මේගේ දුරු කිරීමෙන් සානුතපරිස්සුදුවහි සිටියහුවට අනිතා සංඛ්‍ය ආදිය සිදුවෙයි...”

9. “..... අනිව්‍යලකකඟ නාව උදයක්දානා අමනායිකාරා සහනතියා පටිව්‍යන්නානා න උපටයානි.... උදයක්දානා පරිග්‍රහයා සහනතියා විකාපිතාය අනිව්‍යලකකඟ යාරාවයරසනා උපටයානි....” - (වි.ම.: 480 පට)

“උදය-විෂයයන්ගේ නොමෙනැහි කිරීමෙන්, සන්නතියෙන් වැඩි ඇති බැවින්, අනිතා ලක්ෂණය නොවුවහෙයි..... උදය-විය සලකා සන්නතිය කැඩු විට, අනිව්‍ය ලක්ෂණය ඇති සැවියෙන් වැටුහෙයි.....”

10. “..... සබඳ සඩ්බාරා අනිව්‍යා, කයමා? උපසාධයප්‍රතිනිතා, විපරිණාමනා, නාවකාලිකතා, නිව්‍යප්‍රතිකෙළඥතා ව.....” - (වි.ම.: 464 පට)
(ම.අ. -ii: 93 පට ද බලන්න.)

11. ප්‍රතාසය පරිග්‍රහය පහසුවෙන් සිදුවීම පිණිය, නාමරුප පරිග්‍රහය මැනවින් කෙරුණු පසු මනයිකාරය පුරුෂ කළ පුතුය. යුම ත්‍රියාවකට ම පෙර ඇතිවන ‘පුරුව විත්තය’ මෙනෙහි කළ පුතුය. තිදුළක් ලෙස, අන එසට්ටිමට පෙර “මිසවන්නට සිනු” යයි මෙනෙහිකොට එසට්ටිය පුතුය. මූලදී මෙය සිනුක්මින් කළන්, පසුව යෝගාවවරයාහට ඉගෙන ම ‘පෙර-සින’ මෙනෙහිවනු ඇත. හේතු-ඡිල වශයෙන් නාමරුප පවතින අන්දම එමගින් ප්‍රකටවනු ඇත. (මිසවන්නට සිනු යන සිත පහළ වූ නියා එසට්ටිම ත්‍රියාව සිදුවෙයි, යනුවෙනි.)

12. ජන්න සුතුය (ය.නි. - iii: 228 පට) හා එහි අව්‍යාව (ය.අ. - iii:232 පට) බලන්න.

13. අ. නි. - ii: 68 පට (ය.නි. - iii: 146 - 148 පිටු ද බලන්න.)

14. අනිතා ලක්ෂණය කළාප වශයෙන් සම්මරුණය කෙරෙන ආකාර 11 ක් දෙශනාවේහි දැක්වෙයි.

“යා කිඹුවී රුප.. අනිතානාගතපවුහුනන.. අජුකිතන.. වා බහිදා වා මිලාරික.. වා පුවම්.. වා තීනා.. වා ප්‍රාන්ත.. වා ය.. දුර වා සහතික වා සක්‍රී.. රුප.. අනිවිතාව වවතෙන්ති, එක.. සම්මයනා....”

- (ප.ම. - i :100 පට)

“අනිත-අනාගත-වර්තමාන, අහාන්තර-ඛාතිර, මිලාරික-සිපුම්, තීන-ප්‍රාන්ත, දුර පිහිට - ලහ පිහිට යම්කියි රුපයෙක් එව ද, ඒ සියලු රුපය අනිතය වශයෙන් ව්‍යවස්ථා කරයි; එක් සම්මයනායකි.....”

මෙයේ නාම ස්කන්ධ සතර ද එකාලාස් ආකාරයෙකින් සම්මරුණය කෙරයි. දෙශනා පාලියෙහි තොයෙක් තැන්වල දක්නට ලැබෙන මේ 11 ආකාර සම්මයනාය, ඒ ඒ යෝගවවරයාගේ ඇතා ගක්තිය අනුව අඩු-වැඩිවිමට ඉඩ තීබේ.

15. උදයබඩය සූණය 50 ආකාරයෙකින් සම්පූර්ණ වෙයි. පළමුව, රුපයේ උදය (= නැතිවිම) දකීම පස් ආකාරයෙකින් සිදුවිය හැකිය. එනම්: /i/ ඉපදීමේ ලක්ෂණය දකිමින් /ii/ අවික්තාව ඇති තීය රුප හටගන්නා බව දකිමින් /iii/ තැන්හාව ඇති තීය රුප හටගන්නා බව දකිමින් /iv/ කරම ඇති තීය රුප හටගන්නා බව දකිමින් /v/ අහාර ඇති තීය රුප හටගන්නා බව දකිමින්, යනුවෙනි. මිළහට රුපයේ වය (= තැනිවිම) දකීම ද පස් වැදුරුම ය. එනම්, රුපයේ විපරිණාම ලක්ෂණය දකිමින් හා අවිඳු, තාශ්ණ, කරම, අහාර යන හේතු එක-එකකගේ අහාවයෙන් රුප නිරෝධය වන බව දකිමින්, යනුවෙනි. නාම ස්කන්ධ සතරහි උදය - වය දකීම ද මේ දය ආකාරයෙන් ම වෙයි. වෙනයකට තීබෙන්නේ, රුපස්කන්ධය සඳහා වන ආහාර ප්‍රත්‍යාය වෙනුවට, විජ්‍යන ස්කන්ධය සඳහා නාමරුප ප්‍රත්‍යාය ද, වේදනා - යංඡු - සංස්කාර යන ස්කන්ධනුය සඳහා ම එස්ස ප්‍රත්‍යාය ද, යෝදීම ය.

- (ප.ම. - i: 104 පට)

16. විමොක්ත මුඛ (= තීවන් අරමුණු කිරීමේ දෙරවු) තුනෙකි. අනුලෝචන සූණ අවස්ථාවේදී පෙරට එන ලක්ෂණය අනුව මෙය තීරණය වෙයි. අනිතා ලක්ෂණය මුල් වුවහොත්, එය අනිමිත්ත (= තීතා නිමිති ස්වභාවයෙන් තොර ලෙසින් තීවන අරමුණු කිරීමට මහ සලයන) විමොක්ත මුඛය ද, දුෂ්ච ලක්ෂණය පෙරවු වුවහොත්, එය අභ්‍යන්තිත (= ප්‍රාර්ථන ස්වභාවයෙන් තොර ලෙසින් තීවන අරමුණු කිරීමට මහ සලයන) විමොක්ත මුඛය ද, අනාත්ම ලක්ෂණය ඉදිරිපත් වුවහොත්, එය පුජ්ජ්ජන (= ආත්ම ස්වභාවයෙන් තොර ආකාරයෙන් තීවන අරමුණු කිරීමට මහ සලයන) විමොක්ත මුඛය ද වෙනු ඇත. (ප.ම. - i: 458 පට හා ට.ම.: 493 - 494 පිටු)

17. “වත්යෙයා හාවනා: තත්ත් ජාතානා.. ඔම්මානා.. අනාතිවතනනාවේයින හාවනා, ඉනැයියාන.. එකරස්වේයින හාවනා, තදුපග විරියවාහනවේයින හාවනා, ආසෙවනවේයින හාවනා.” - (ප.ම. - i:56 පට, අනුපස්සනාවන් සමහ යෙදෙන ආකාරය: 58 - 62 පිටු)

සමථ - විපස්සනා වශයෙන් ලැබෙන හැම හාවනාවකදී ම මේ කරුණු සතර සම්පූර්ණ විමෙන් අර්ථ සිද්ධිය වනු ඇත.

18. “නිව්වසස්සානී යධිකනධිමෙම ‘නිව්වා යයෙනා’න් එව්. පචන්න. මේවජායසස්සා: යස්සාදුයියෙන දිවයීවිතනානමපි ගහණ. දට්ටෝබඩ..” - (ද.ව.: 74 පට)
19. “අතිවෙව හිකතවේ නිව්වනන් යස්සා-විපලායෝ, වින්න- විපලායෝ, දිවයී-විපලායෝ.....” - (අ.නි.-ii: 100 පට; ප.ම. - i: 506 පට)
- “මහගෙනනී, අනිතා (වස්තු) යෙහි නින්නය යි සංඛ්‍ය විපර්යායය (වෙයි.) වින්න විපර්යායය (වෙයි.) දැඳු විපර්යායය (වෙයි.).....”
- මෙම විපල්ලාය තුන ම සෝචන්වීමේදී යමුව්ලේද වගයෙන් ප්‍රහාණය වෙයි. (ප. ම. - i: 508 පට; වි.ම.: 514 පට)
20. “ඡ හිකතවේ ආනිය-යෙ යමුවයමානෙන අලමෙව හිකුණා යක්කයඩ්බාරසු අනෙනාධි. කරිඹා අනිව්වසස්සා. උපටයාපනු. කනමේ ඡ: යක්කයඩ්බාර ව මෙ අන්වටයිතනා බාධියෙන්නී. යක්කලාකේ ව මෙ මලනා නාමිරූපියෙන්නී. යක්කලාකා ව මෙ මලනා වුවයිහියෙන්නී. නිබ්බාණපොජා. ව මෙ මානය. හටියෙන්නී. සංයෝජනා ව මෙ පහානා. ගව්තනනී. පරමෙන ව යාමසස්සානා යමනනාගනෙනා හටියාමීන්.....” - (අ.නි. -iv : 254 පට)

අටුවා විවරණය:

“..... අන්වටයිතනානී යානාර්ථිතා තීරුමානාව තුවා උපටයිහියෙන්නී අනෙයා. යක්කලාකේනී යක්කලි තෙධානුකූ. යාමසස්සානානී යමනහාවෙන අරියමගෙනානී අනෙයා.”

- (අ. අ. - ii : 695 පට)



දුක්ඛානුපස්සනාව

[2] “දුක්ඛානුපස්සනා භාවහෙතා පූබයක්ද පරිභාති.”
 “දුක්ඛානුපස්සනාව වඩින්නා පූබ සක්දව දුරු කරයි.”

“අග්‍රිවේස්සනය, එය කිමොකැ යි සිත්තන්නෙහි ද; රුපය නිතා ද, අනිතා ද?”
 “හවත් ගොතමයෙනි, අනිතා යි.”
 “යමක් අනිතා නම්, එය දුක් ද, යැප ද?”
 “හවත් ගොතමයෙනි, දුක යි!”¹

පණ්ඩිතමානි යටිවක දමනය කරමින් රුපස්කන්ධය දුකක් බව බුදුරජාණන් වහන්සේ ඔහුට තේරුම් කොට දුන්නේ එයේ ය. යෙපු ස්කන්ධය සතර පිළිබඳව ද මෙයේ ම මේ දේශනාවේ සඳහන් වේ. (මෙම ආකාරයේ ම දේශනා තවත් රාකියක් ඇත.) ඒ අනුව, පස්ක්වස්කන්ධයේ ම අනිතායේ ය. එහෙයින් ඒවා දුක්බයේ ද වෙති. දුක් වූ පස්ක්වස්කන්ධයේ ඇත්තා වූ දුබ ස්වභාවය, දුබ ලක්ෂණය නමින් හඳුන්වනු ලැබේ. මේ දුක්බ ලක්ෂණය නම්, ස්කන්ධයන්ගේ නිරින්තර ඇතිවිම්-නැතිවිම් දෙක නියා උදාගත වන පෙළීම යි; පිඩනය යි; බාධනය යි; බිඟ ගෙන දෙන බව යි.

පස්ක්වස්කන්ධයන්ගේ දුක්ඛානුව, ඒවායේ අනිතානාව මෙන් ම එදිනේද ඒවින් ප්‍රකට වශයෙන් අත්දකිනු ලබන්නාකි. එහෙත් එය දුකක් වශයෙන් නොයලකනු ලැබේ නියා තේරුම් ගත නොහැකි වන්නේය. එක් ඉරියවිවෙක වික වේලාවක් නොයෙල්වී සිවිමට සිදු වුවහොත්, දුඩී අවවේ මදක් ගත කිරීමට වුහොත්, හියරදයක්-දත් කැක්කුමක් වැනි පූජ හෝ ආභාධයක් මතුවුවහොත්, ගරිරයේ නාතා දුක් වේදනා හටගනියි. ඒ දුක් වේදනාවන් අප වහා අමතක කරන්නේ, ඒවා නාවකාලික - ආගන්තුක පිඩා ලෙස යලකමිනි. එහෙත් ඒ හැම දුක් වේදනාවක් ම අපට හඩා කිය පාන්නේ, රුපස්කන්ධයේ විපරිණාමය නියා නිරින්තරයෙන් හටගන්නා දුකෙහි යනා ස්වභාවය බව තේරුම් ගැනීමට අපි අයමත් වන්නෙමු. කායික දුක්බය මතු වි පෙනෙන අවස්ථා අජේ එදිනේද ඒවින් කොතරම් නම් වේ ද? මේ හැර, ප්‍රිය අයගෙන් හා දේවලින් වෙන්විමට සිදුවීමෙන් ගෙයකය උපදියි. ප්‍රිය අරමුණු හමුවීමෙන් තොර්දය, රේර්ජාව, හය හට ගනියි. බලාපොරොත්තු කඩිවීමෙන් අයහනය, අමනාපය මතුවෙයි. අනිතානාව හේතුවෙන් ඇතිවෙන මෙබදු මානයික පිඩාවන් ඒවිනය මූලිල්ලේ කොතරම් නම් අත්දකින්නොමු ද? මේ කායික - මානයික දුක් වේදනා, ස්වභාවයෙන් ද නම් වශයෙන් ද දුක් ම වන බැවින් දුක්බ - දුක්බ² යයි හැඳින්වෙයි.

එබ උදයේ අපදිඛු විට සිරුර පිරිසිදු කරගැනීමෙහි යෙදෙන්නෙහිය. පූරුද්දව අනුව දිනපතා ඒ ක්‍රියාවලිය සාමාන්‍ය ආකාරයෙන් කොරෙන නමුදු, එහි කරදරකාරී ස්වභාවය ගැන එක් දිනක් හෝ මෙනෙහි කර බැලුවෙහි ද? යෝනියෙමනපිකාරය (= නුවණීන් මෙනෙහි කිරීම) යෙදුවේ නම්, ඒ මූජ ක්‍රියාවලිය ම එක ම දුක් ගොඩක් බව ඔබට වැට්ති යනු ඇත. ඉදින් එක අවස්ථා පමණක් සිරුර පිරිසිදු කරගත් විට ඒ පිරිසිදුකම දිගට ම පවතින්නේ නම්, එය ද සැනැයීමෙකි. එහෙත් දිනපතා ම දේ-තුන් වර බැහින්, මේ ක්‍රියාවලිය

පීටිත කාලයක් මුළුල්ලේ කරන්නට සිදුවීමෙන් විදින්නට වන දුකා ගැන මොජොනක් සිතා බලන්න. අඟේ පීටිතය පිරි ඇත්තේ, දේහන්ධියන්ගේ හිරෝතර වෙනස්වීම නියා නැවත නැවත යෙදෙන්නට සිදුවන මෙයු පිඩියුම ත්‍රියාචිලින් නොවී දී යටත් පිරියයින් නොකඩවා ඩුස්ම ගැනීම - හෙළිම කරන්නට සිදුවීම ද දුකාව බව, ඩුස්ම ගැනීමේ අපහසුකමක් උද්ගත වූ අවස්ථාවෙකදී තමාට ම විවෘතය තැකිවෙනු ඇත. පීටිතය පවත්වාගෙන යාමට, පීටිතයකට අවශ්‍ය යි පෙනෙන භාජි අදාළ ම ලක්ෂණීමට හා ඒවා ආරක්ෂා කර ගැනීමට, පීටිතය පුරා ම විදින දුකා පෙනෙනෙහි ඉතින් කළ හැකිදී? මෙයේ උදාය - වය දෙක නියා, ස්කන්ධියන් පවත්වාගෙන යාමට - පෑමාරය කිරීමට - රස් කිරීමට සිදුවීමෙන් ජනිත වන දුක් යමුහය පෙනෙන දුකා නැමි බව.

මෙබදු මහා දුක් ගොඩක් මැද පීටිත් වන අර මේ දුකාවේ ම ගැලී සිටින්නේ වරින් වර ලැබෙන යැප වේදනාවන් ගැන අඟක්ෂව විශේෂ පෙනෙන පෙනී. ඇයට ප්‍රිය රුපයක් - කනට ප්‍රිය ගබායක් - නැහැයට ප්‍රිය පුවදක් - දිවට ප්‍රිය රෙඛාව් - නෙට ප්‍රිය රහස්‍යක් - සිතට ප්‍රිය ධම්මාරම්මනයක්⁴ උගුණු විට, සොලිනය උරදිමි. රෙඛාව් මේ පුත් වේදනාව දිගට ම නොපවතියි; නැතිවී යයි. ප්‍රිය අරමුණු ද නැති වේ යයි. රේ නැතිවීම ම දුකාකි. “සැපය දිගට ම පවත්වා” යන බලාපොරොත්තුව ඉටු නොවීමින්, දා උගුදිමි. මෙය විපරිණාම දුක්ට් නමින් හඳුන්වනු ලැබේ. පතන යැපය වහා තැකිවා බැවින්, නැවත නැවත ඒ යැපය ලාභකර ගැනීමට තව-තවත් දුක් විදුමට අමි පෙනෙනු යොමු යොමු.

“සැපයකි” හි අප විසින් දැඩි ලෙස ප්‍රෙක්‍රියා යාරුණු ප්‍රෙක්‍රියා මේ පීටිතය නැත්තෙන් පස්ස්වස්කන්දය ඇත්ත වශයෙන් ම භාජි පෙනෙනෙහා ම දා නො අන්නකි. දිව්‍ය-ආහ්ම ලේඛකවල ද ඇත්තේ තාවකාලික වශයෙන් දා රෙඛාවා ප්‍රමිතයාමින් අඩුවීමක් මිය යනා යැපයකට පත්වීමෙක් නොවේ. කෙහෙනුට යෙදාමාලියට ම දියු - මුළුම ලේඛකවල ගන කිරීමට හැකිවන්නේ නැත. කවර භවායා නෑ පිටින්, පෑමාරයන්ට උරුමකම පවත්වන තාක් දුකින් මිදීමක් නොවනු ඇත. දා යා පෑමාරයන් ඇඟ ම අන්තර්ගත ස්වභාවයක් වන බැවිනි.

මේ බැවි ප්‍රත්‍යාග්‍රහණ ලෙස නේරුමිහා තැක්කාවාද්‍යෙනාට වැඩිමෙනි. සමාජින සිතකින් දුක් වූ පස්ස්වස්කන්ධියන්ගේ දුම් ප්‍රෙක්‍රියා නැවත තුවත්තේ යැලකා බැලීම දුක්කානුපස්සනාව යි; ගෙවීම ප්‍රමිතාවාද්‍යෙනා යි. රිය දුක්ට යස්ස්කුව් (= “සංස්කාර දුක් ය” යන ගැනීම) පිළින පෙනුයුතු යාරුණු ඇත.

දුළුට ලක්ෂණය යෝගවලරයාහට ප්‍රකට නොවීම පිළින ප්‍රෙක්‍රියා වශයෙන් හේතු වන්නේ ඉරියාපථයෙන් (= ඉරියා පැවැත්මෙන්) වැඩි තිබී ඇ රැකිලින් රේ ගැන විශේෂයෙන් යැලකා බැලීය යුත්තේය.

ප්‍රධාන ඉරියාපථ සනරෙකි. එනම් තිදිම, පිටිම, බැඩා ය යෙහාය යි. භාජි මොජොනක් ම අප ගනකරන්නේ, හැම කටයුත්තක ම අර යෙදෙනෙන්, මේ ඉරියා සනරින් එකක් තුළ ය. එහෙයින් මේ ඉරියාපථ සමඟ දැඩි බැඳිමක් අඟ ඇතුළ යි. යැමිනිසි ඉරියාවෙනිය පිටින විට පිඩාකාරී ස්වභාවයක් දැනුනෙන්, වහා අප වෙනාස් ඉරියාවෙනිට මාරුවන්නේ යැප බලාපොරොත්තුවෙනි. රේ පිඩාකාරී ස්වභාවය භාජි ඉරියාවියා ඇඟ ම අන්තර්ගත වන බවක් අපට අවබෝධ නොවේ. උදාය - වය දෙකින් ඇත්තා පිටිනය නියා භාජි මොජොනක ම

ලංගන වන දුක වසා ගැනීමට අපි ඉරියව්ව නැමැති කෝෂය තුළ සැහවෙන්නේමූ. ප්‍රකට ලෙස දැනෙන කායික මෙන් ම මානයික පිඩා ද සන්සිද්ධවා ගැනීමට කිසියම් ඉරියව්වක පිළිට යොයන ආකාරය ගැන තුවකින් සිතා බලන්න. අයෝනියාමනයිකාරයෙන් (= තුවකින් නොරව මෙනෙහි කිරීමෙන්) ඉරියාපරියන් සේවනය කිරීම හේතුවෙන්, පස්ස්වස්කන්ද දුෂ්චරය ආවරණය වන අන්දම මේ අනුව තේරුම්ගත පුතුය.

යෝගව්වරයා විසින් මේ තත්ත්වය මැනාවින් වටහාගත යුත්තෙකි. ඉරියව්ව පවත්වන්නේ, ස්කන්ධ පරිහරණය කිරීමේදී එසේ නොකර සිටීමට නොහැකි නියය; සැප ලැබේමේ අදහසින් නොවේ. හැම ඉරියව්වක් තුළ ම දුක කැවී ඇති ආකාරය තුවකින් සැලකිය පුතුය. ඉරියාපරි සේවනය සතියම්පර්ජන්ස්සයෙන් ම සිද්ධිය යුත්තෙක්ය. යෝගව්වරයා මෙඳු අවබෝධයකින් ත්‍රියා කරන විට, ඉරියාපරියෙන් වන ආවරණය ඉවත් වී, දුෂ්චර ලක්ෂණය අවබෝධ කිරීමට සුදුස්සයක් වන්නේය. එබැවින් උදාය - වය වැටහෙන්නා වූ අවස්ථාවේදී, ඉන් උදාගත වන පිබනය ගැන අවධානය යොමු කරමින්, පිඩාකාරී සේවනයෙන් මිදීමට පූර් වශයෙන් මුත් ඉරියව්ව වෙනස් කිරීමක් නොකරන ඔහුට දුෂ්චර ලක්ෂණය වටහාගත හැකිවනු ඇත.⁷

දුක්ඛ ලක්ෂණය ඉස්මතු කර ගැනීමට උපකාරවත් වන මෙම කරුණු සතර ගැන ද සැලකිලිමත් වන්න.

1. දුක්ඛ-දුක්ඛ, සඩඩාර-දුක්ඛ, විපරිණම දුක්ඛ යන ත්‍රිවිධ දුෂ්චරයනට * අනුව නිතර ලැබෙන පෙළීම, සන්නාපය (= තැවීම).
2. එහෙයින් ම ඇතිවන ඉවසිය නොහැකි බව (= දුක්ඛමහාවය).
3. පස්ස්වස්කන්ධය ත්‍රිවිධ දුෂ්චරනාවනට හා සංසාර දුකට වස්තු (= ආධාරය) වන බව.
4. සැප ගතිය ප්‍රතික්ෂේප කරගෙන සිටීම (= සැප බවින් නොරවීම).⁸

හාවනාරම්භයේ සිට කර්මස්ථානය තුළින් පස්සයද්ධිය (= සින-කය දෙකෙහි සැහැල්පු බව) උපද්‍රවාගන්නා තෙක් ම යෝගව්වරයාහට විවිධ කායික දුක් වේදනා දැනෙනු ඇත.¹⁰ ඇතැම් විට මානයික දුක් පිඩා ද වැටහෙනු ඇත. එහෙත් එපමණකින් ම ඔහු දුක්ඛ ලක්ෂණය විනිවිද දකින්නේ නැත. එනෙක් ඔහුට අනිවිව ලක්ෂණය මැනාවින් ප්‍රකට නොවූ හෙයිනි. (සමහරුන් මේ දුක් වේදනා නිය ම හාවනාව අන්තරු අම්න්නේ දුක නියමාකාරයෙන් අවබෝධ නොකළ හෙයිනි.)

පස්සයද්ධිය මුහුකුරා යාමෙන් පූඩය ද, පූඩයෙන් සමාධිය ද සම්පූර්ණ වූ විට¹¹ නාමරුප පරිග්‍රහය හා පිවිවය පරිග්‍රහය සඳහා ඉඩ සැලයෙයි. ඉන්පසු, හේතු-ලෑල ධර්ම පද්ධතියක් මෙන් දිස්වන නාමරුපයන් යමුහ (= මිටි) වශයෙන් ක්ෂයවෙමින් පවතින අන්දම දකින්න යෝගව්වරයා සැකෙරින් අනිවිව ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරයි. ඒ අනිත්‍යනාව නියා මතුවන පිඩාකාරී බව හා බියජනක බව කෙරෙහි සති සම්පර්ජන්ස්සය යොමු කිරීමෙන් දුක්ඛ ලක්ෂණය දළ වශයෙන් වටහා ගනියි. එසේ ප්‍රත්‍යක්ෂ කළ නාමරුපයන්ගේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව නැවත නැවත සිහිනුවන යෙදීම දුක්ඛබනුපස්සනාව යි.

අනිත-වර්තමාන-අනාගත, අහාන්තර-ඛාලිර ආදී එකාලේස් ආකාරයකින් ඒ සෙකන්ධයන් කුටී නරමින්, (2 වන පරිවිෂේෂයෙහි 14 වන අධ්‍යාලපිය බලන්න.) ඒවායේ අනිත්‍යතාව අනුව දූෂණය කරමින්, ආරම්භක අවස්ථාවේදී යියු කෙරෙන දුක්ඛානුපස්සනාව සම්මයන සැණාවර කිරීමට ඉවහල් වෙයි. මේ කළුප සම්මයනය මුහුකුරා ගිය කළ, වර්තමාන වශයෙන් ලැබෙන හැම අරමුණක ම අනිත්‍යතාව මනාව ප්‍රකට වි, ඒ තුළින් දුෂ්චාව ද මෙහෙති වනු ඇත. මෙවිට උදාහරය සැණාව ත්‍රියාත්මක වනු ඇත. (මෙහිදී විද්‍රෝහනා උපක්ෂේයනට මුළු වුනොත්, දුක්ඛානුපස්සනාව දුබලවනු ඇත.)

අනිව්‍යානුපස්සනාව ව්‍යුහය වි හඩග සැණාව පහළ වූ විට, නිරන්තරයෙන් බිඳීමින් පවතින සංස්කාරයන්ගේ බිජාතනක බව අනියැපින් ප්‍රකට කරමින්, දුක්ඛානුපස්සනාව තීවුවෙයි. එමහින් හයතුපටියන සැණාව ඇතිවෙයි. තවදුරටත් නාමරුපයන්ගේ දෙස් ම දකිනින් දුක්ඛානුපස්සනාව වැඩිමෙන් ආදිනාව සැණාව ද, ඉන්පසු පණ්ඩකන්ධයන් කෙරෙහි කළකිරීම වශයෙන් නිබැඳු සැණාව ද උදාහරයි. මෙය විද්‍රෝහනාවේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ, යෝගාවටරයා නිවන් දැකිමට මෙහෙයුවන්නේ මේ කළකිරීම වන හෙයිනි.

ඉදිරියටත් විවිධ මුහුණුවරින් ඉදිරිපත් වෙමින්, දුක්ඛානුපස්සනාව විද්‍රෝහනා සැණාව පැඩික්නිය බලවත් කරනු ඇත. අනුලෝචන සැණාව අවස්ථාවේදී එය පෙරමුණ ගතහොත්, අප්පණීහිත විමොක්ස මුබයෙන් නිවන අරමුණු කරදාන අඟරවුවක් ද විය හැකිය.

මෙයේ අනිව්‍යානුපස්සනාව හා එක් වි විද්‍රෝහනාව සාර්ථක කර ගැනීම පිළිස දුක්ඛානුපස්සනාව මහෝපකාරී වෙයි. එහි විවිධ ප්‍රශ්නයන් ගැන ඉදිරියේදී වැඩිදුරටත් යාකවිජා කෙරෙනු ඇත.

මානසකා පාඨයෙහි “හාවෙනො” (= ‘වඩන්නා’) යන පදනම් අන්තර්ගත වන තවත් අදහස් කිහිපයක් ගැන විමය බලනු පිළිස, මේ මුද්‍ර දේශනාවට සිත යොදාන්නා.

“මහණෙනි, මේ ගායනයෙහි ඇත්ම පුද්ගලයෙක් සියලු සංස්කාර කෙරෙහි දුක්ඛානුපස්සනාවෙන් යුත්ත වූයේ, දුක්ත සංස්ක්‍රාවෙන් යුත්ත වූයේ, දුක්යැ යි තුවණීන් අවබෝධ කරන පුදු වූයේ, හැම කළේහි ම, පෙර - පසු සින් එකිනෙකට සම්බන්ධ කරමින්, නිරන්තරයෙන් අන් සිතකින් මිශ්‍ර නොවෙමින්, සිතින් නිශ්චිත කරමින්, විද්‍යුන් තුවණීන් බැඳ ගනිමින් වෙයෙයි.12.....”

හැම අනුපස්සනාවක් ම වැඩිම සඳහා පොදුවේ යෙදෙන වැඩ පිළිවෙළක් මෙයින් විස්තර කෙරෙයි. එය කෙටියෙන් මෙයේ වෙන්කොට දුක්විය හැකිය.

1. හැම කළේහි ම (= නොකඩවා) අනුපස්සනාව වැඩිම.
2. අනුපස්සනාවෙන් යුත්ත වූ ලිතකට පසු එළඹෙන දෙවන ලිත ද, ඊට ම ගැලපෙන සේ, අනුපස්සනාවෙන් ම යුත්තවිම (= අනුපස්සනා සහගත සින් ම නොකඩවා ඇතිකර ගැනීම)

3. අනුපස්සනාවෙන් තොර වූ බාහිර සිත් ඇතිකර නොගැනීම.

4. අනුපස්සනාවේ අමුණ ගැන සිතින් නිශ්චයකට පැමිණීම.

5. අනුපස්සනාවෙහි ම නුවණින් බැඳ ගැනීම.

මෙවා එකින් එකට ක්‍රමයෙන් දියුණු වන අදියර ලෙපින් යැලකිය හැකිය. අනුපස්සනා වැඩිමේ ඉතා උයස් තත්ත්වයක් මේ දේශනාවෙන් පිළිබඳ වෙයි. මේ අපුරින් වැඩිමෙන්, ඉද්ධිපාද තත්ත්වයක් මතු වි, නියැක වශයෙන් ම සාර්ථක ප්‍රතිඵල ගෙනයෙනු ඇත.¹³ මෙයේ අනුපස්සනාව වඩන තැනැත්තා මෙලෙභවදී ම අරහත්වය හෝ අනාගමිත්වය ලබන ආකාර හතක් මෙම දේශනාවෙහි ම අඩංගු විමෙන්, ඒ බැවි පැහැදිලි වෙයි.

දුක්ඛානුපස්සනාව වැඩිමෙන් පූඛ යස්සූව දුරුවෙයි. පූඛ යස්සූව නම් “පස්ස්වස්කන්ධයේ යැජ යවිතයහ” යන වැරදි හැඳිම ය; යම්දයේ හැඳිනිම ය. පූඛ යස්සූ විපල්ලාසයක් වශයෙන් මූලින් ඇතිවුනත්, නැවත නැවත තහවුරුවීමෙන් එය විත්ත විපල්ලාස - දිවයි විපල්ලාස තත්ත්වයට බලුගැනු වන අන්දම තේරුම ගතපුතුය.¹⁴ ඇයින් දකින රුපය මෙන් ම ඇයත්, කතින් අයන ගැංදා හා කනත්, නැහුයෙන් විදින පූවද හා නැහුයෙන්, දිවෙන් විදින රහය හා දිවත්, කයෙන් විදින පහය හා කයත්, සිතින් දුනගත්තා ධර්ම මෙන් ම සිතත්, යැජ ගෙන දෙ ලෙපින් අපේ සිත්වල තහවුරු වී ඇති ප්‍රබල ආකාරය ගැන මදක් සිත යොමු කරන්න. ලෙඩ-දුක්-තිරිහැර- තැවුල්-අලාහ- නින්ද- බලාපාරෙත්ත්තු කඩවිම අදිය අහසුකුත් - නැත, අය-බෙයුකුත් - එකක් ලැබුණත්, ‘මේ පස්ස්වස්කන්ධය දුක් යහගත ය’ යන හැඳිම මොහොතාකටවත් අප තුළ පහළ වේද? “දුක් පිඩා ආගත්තක ය. මේ ලේඛකයේ, තීවිතයේ යැජ තිබේ.” යන බරපතල මිට්‍රා දූෂ්චියෙන් මූලා වි, අතිශයින් ප්‍රකට දුක පවා අප වයාගත්තේ, අනාගතයේ ලැබෙනැ දී සිතන යැජයක් ගැන අරේක්ෂාවෙනි. මෙයේ මිරිහුවක් පසුපස හඩා යන පිපායිතයන් මෙන්, සංස්කාර ලේඛකය තුළ (නැති) නිතා යැජයක් යොයුම්න් අප වෙහෙසට පත්වන්නේ, පූඛ දිවයියේ ප්‍රබලකම නියා ය.

සංස්කාරයන්ගේ අතරක් නැතිව ඇතිවෙමින් - නැතිවෙමින් පැවතීමෙන් හටගන්නා පිඩාකාරී ස්වභාවය හා බිය ගෙන දෙන බව මූල් තුන් ලේඛකය පුරා ම ත්‍රියාන්මක වන ආකාරය දුක්ඛානුපස්සනාව තුළින් ප්‍රතිවේද කරන යෝගාවවරයා, සංස්කාරයන්හි අංගු මානු හෝ පූඛයක් නැති බව ප්‍රකට කරගෙන අනාදිමත් සංස්කාරය මූලිල්ලේ තම සන්නානයේ ඉස්මතුව තිබූ පස්ස්කන්ධයන් පිළිබඳ පූඛ යස්සූව දුරු කරයි. “පස්ස්කන්ධයේ ඒකාන්තයන් දුක්බයෝ ය” දී දුක්බ යස්සූව සිත්හි එළවා ගනියි.

මෙයේ, දුක් රෙයක් වූ පස්ස්කන්ධය පිළිබඳවැ ඇති, විපරිණාමයෙන් පෙළීම වන දුක්බ ස්වභාවය නැවත නැවත නුවණින් යළකමින් දුක්ඛානුපස්සනාව වඩන්නා වූ යෝගාවවරයා ඒ පස්ස්කන්ධය පිළිබඳවැ යැජයි දී පැවති හැඳිම - සිතිම - දැකිම දුරු කරයි.

★

★

★

“මහතෙන්, ආනියංස සයෙක් මොනොවට දක්නා වූ හික්ශුව විසින් සීමා රහිත කොට සියලු සංස්කාරයන්හි දුක්ඛ සඡ්ධුව එලවා ගැනීමට පුදුපුවේ ම ය. කවර (අනුස්ථි) සයෙක් ද යත්:

1. ඔයවා ගත් අසිපත ඇති වධකය කෙරෙහි මෙන්, සියලු සංස්කාරයන් කෙරෙහිද මාගේ කළකිරීම සහගත හැඟීම එලඳ සිටින්නේය.
2. සකල (ගෙනුධානුක) ලෝකයෙනුද මාගේ සිත නැඩී සිටින්නේය.
3. නිවනෙහි සාන්තබව දක්නොම් ද වන්නෙම්.
4. මාගේ අනුසයේ ද සමුවිණ්දයට (= මුලසුන් බවට) යෙති.
5. (යතර මාරුගයන් සඳහා කළ පුතු ද) කරන පුලු ද වන්නෙම්.
6. මවිසින් ගාස්තසන් වහන්සේ මෙත් සහගත වනින් පරිවර්ණය (= උපස්ථානය) කරනු ලබන්නාහු ද වෙත් සි.15.....”

අභ්‍යලිපි

1. “තා කිං මසුදුසි අග්‍රීවෙයෙන, රුපං නිවව් වා අනිවව් වාති.” “අනිවව්, හො ගොතම්”. “යා පනානිවව්, දුකක් වා තා පුබ් වාති.” “දුකක්, හො ගොතම්.”.....
-(ම.නි. - i: 552 පට)
3. “ලපෙකකා වේදනා චෙව අවසෙයා ව තෙහුමකා සඩකාරා උදයක්කිය - පරිපිළිතනා සඩකාරදුකක්.....”
-(වි.ම.: 372 පට)
4. සිතින් ගන්නා සියලු ම අරමුණු පොදුවේ “ධම්මාරමමණ” (= ධර්මාලම්බන) නම් එව්. මෙයට සියලු ම යාස්කාර ධර්මත්, නිර්වාණ ධර්මයත්, ප්‍රජ්‍යාත්ති ධර්මත් අඩංගු වෙයි.
5. “පුබා වේදනා විපරිණාමන දුකුවුප්පන්-හෙතුනො විපරිණාමදුකක්.....”
-(වි.ම.: 372 පට)
6. දේශනා පාලියෙහි ඇතුම් තැනෙක, “අනිවවදුකක්කයසුදු” (අනිත්‍යයෙහි දුබ යෘදාව) නමින් ද දුක්බානුපසයනාව වදා තිබේ. (ලද: අ. නි. - iv: 88, 272, 356 පිට; දී. නි. - iii: 412, 426 පිට; ය. නි. - v/i: 246 පට)

“අනිවව දුකක සක්‍යාති දුකකානුපසයනාදූතෙන උපනනයසුදු.

-(දී. අ.- ii: 757 පට.)

“අනිවවදුකක්කයසුදු යනු දුක්බානුපසයනා දූතයෙහි උපන් යෘදාව ය.”

7. “..... දුකක්ලකකන් අහිණයමපත්තිපිළනයෝ අමනසිකාරා ඉරියාපලේහි පටව්‍යනනනා න උපවාති.... අහිණයමපත්තිපිළන් මනසිකරිනා ඉරියාපලේ උගෙයිනේ දුකක්ලකකන් යාථාවසරයනා උපවාති....”
-(වි.ම.: 480 පට)

“නීතර පෙළීම ගැන මෙනෙහි නොකිරීමෙන්, ඉරියාපලවලින් වැසුණු බැවින්, දුක්බ ලක්බණය නොවැටුහෙයි.... නීරන්තර පිඩිනය මෙනෙහි කොටු ඉරියාපලයන් ඉගිල වූ (අනාවරණය කළ) කළ දුක් ලකුණු ඇති යැවියෙන් වැටුහෙයි.”

විකා විවරණය:

“..... ඉරියාපලේ උග්‍යාටෙනි ඉරියාපලේ ලඛනාන දුක්ඛපට්ට්‍රාදකහාවේ උග්‍යාටෙනො. එකයමින්හි ඉරියාපලේ උපහනනය දුක්ඛය විනොදක. ඉරියාපලන්තර නයෙ පට්ට්‍රාදක. විය හොති. එව. සෙයාපිනි. ඉරියාපතාන. ත. ත. දුක්ඛ - තයෙ පට්ට්‍රාදක-හාවේ යාරාව සරසනා සැනෙන තෙය. දුක්ඛ - පට්ට්‍රාදකහාවේ පට්ට්‍රාදක-හාවේ යාරාව සරසනා සැනෙන තෙය. දුක්ඛ - පට්ට්‍රාදකහාවේ උග්‍යාටෙනා නාම හොති. සඩ්බාරාන. නිරන්තර. දුක්ඛඩීතුනතනාය පාකටහාවනො.....”

-(ව. වී. (බ.)-ii: 437 පට.)

“ඉරියාපලේ උග්‍යාටෙනෙ යනු ඉරියාපලයෙහි ලැබෙන්නා වූ දුක - වයන - බව ඉවත් කළ කළේනිය. එක් ඉරියාපලයෙක උපන් දුක්ඛයාගේ දුරුක්කීමක් වන අනතුරු ඉරියාපලය දුක්ඛයාගේ වැයිමක් මෙන් වෙයි. සෙපු ඉරියාව පිළිබඳවද මෙයේ ම ය. ඉරියාපලයන්ගේ ඒ ඒ දුක් වයන බව ඇති සැටියෙන් දැනගත් කළ ඔවුන්ගේ ආවරණ ඉරියාපලයන්ගේ ඒ ඒ දුක් වයන බව ඇති සැටියෙන් දැනගත් ඔවුන් පෙළෙන බව ස්වභාවය ඉවත් කළා වෙයි. සංස්කාරයන්ගේ නිරන්තරයෙන් දුකෙන් පෙළෙන බව ප්‍රකට වන හෙයිනි.....”

8. “දුක්ඛ. දුක්ඛන් ආවුයෙය සාරිපුතා, වුවවති. කතම. නු ගො ආවුයෙය දුක්ඛන්!”

“නීයෙයා ඉමා ආවුයෙය දුක්ඛනා: දුක්ඛදුක්ඛනා, සඩ්බාරදුක්ඛනා, විපරිණම දුක්ඛනා!”

-(ය.නි. - iv: 484 පට.)

“ඇවැන් සාරිපුත්තයෙනි, දුකය දුකයැයි කියනු ලැබේ. ඇවැන්නි, දුක කවරේද?”

“ඇවැන්නි, මේ දුක් බැවි තුනෙකි: දු:ඛ-දු:ඛ ස්වභාවය ය, සංස්කාර - දු:ඛ ස්වභාවය ය, විපරිණම-දු:ඛ ස්වභාවය ය.”

මෙවා යමග පට්ට්‍රාදන්න දුක්ඛ, අප්පට්ට්‍රාදන්න දුක්ඛ, පරියාය දුක්ඛ, නිප්පරියාය දුක්ඛ යනුවෙන් තවත් දුක්ඛනා සතරක් “රිපුද්ධි මග්ග” යෙහි යදහන් වෙයි. (ව. ම.: 372 පට) ඒවා ද ප්‍රධාන ත්‍රිවිධ දු:ඛනාවන්හි ඇතුළත් කළ හැකිය.

9. “යයමා පන උපහනනා සඩ්බාර ඩීති. පාපුණන්නි, ඩීතිය. ජරාය කිලමන්නි, ජර: පනවා අවස්‍ය. ඩීප්පන්නි, තයමා අමිණුයම්පන්පිළනනා දුක්ඛමත්තෙනා දුක්ඛවත්තුනා පූඛපට්ටේකෙකුපනා ව දුක්ඛ.....”

-(ව. ම.: 464 පට.)

“යම හෙයකින් වනාහි උපන් සංස්කාරයේ ඩීතියට (= සිටීමට) පැමිණෙන් ද, ඩීති අවස්‍යාවේදී ජරාවන් වෙහෙයට පත්වෙන් ද, ජරාවට පත්ව නියැකයෙන් ම

විදෙන් ද, එහෙයින් නිතර පෙළීම නියා ද ඉටසිය නොහැකි බව නියා ද දුකට වස්තු වන නියා ද පුබ - ප්‍රතික්ෂේපය නියා ද දුක්බයෝය.....”

(ආ. අ.- ii: 93 පට ද බලන්න.)

10 දුක් වේදනාවලින් තාචකාලිකව මිදීම පිළිය ඇතුම් යෝගවරයෝ ඉටියවිව වෙනස් කරන්. එයේ නැත්තම්, හිදගෙන සිටියදී ම සිරුර තරමක් එහාට - මෙහාට කොට ඉටියවිව ඇතුළත ඉටියවිව මාරු කිරීමෙක යෙදෙන්. එමහින් දුක තෝරුම් කර ගැනීමේ අවස්ථාව මහ හුරෙයි. දුකක වේදනාව යනු ඩුද යාස්කාර ධර්මයක් මිය, “මමය-මාගේය”දී ප්‍රහණය කළ පුතු දෙයක් නොවන බව අවබෝධ වූ විට, වේදනාවන්ගෙන් “මට” වන පිඩාව ගෙවී යයි. දුක්බ ස්වභාවය පමණක් දැනැනු ඇත. තිපුණු දුක් වේදනාවන් ඉටසිමෙන්, විත්ත යමාධිය වඩාත් ප්‍රබල වනු ඇත. පැය දෙකක් පමණ එක, ම පර්යාකයේ නොයෙල්වී භාවනා මනාධිකාරයෙන් ම ගෙ කරන්නේ නම්, වේදනාවල පිඩාකාරී භාවය දුරු වී, ශක්තිමත් යමාධියක් ඇතිවෙයි. එවිට විදරුනා ප්‍රජාව මැනවින් ක්‍රියාත්මක වනු ඇත.

11. “..... තස්ස පාමොරුණ. ජායති. පමුදිනයා පිති ජායති. පිතිමනසය කායේ පසයමහති. පසයඅධිකායා පුබං වෙදෙන්. පුබිනා විනතා විනතා. යමාධියති.”

- (ආ.නි. - iii: 32 - 34 පටු, ආදිය)

“..... ඔහුට ප්‍රමෝදය (= නොමේරු - තරුණ ප්‍රිතිය) උපදියි. ප්‍රමුදිනයාහට ප්‍රිතිය උපදියි. ප්‍රිතිමත් සිත් ඇත්තහුගේ (නාම භාරුප) කය ය-ඩිදෙදි. යන්සිදුනු කයැන්තේ පුව විදියි. පුවැන්තහුගේ සිත් යමාධිමත් වෙයි. (= තැන්පත් වෙයි)”

සම්පයන් හෝ විපස්සනාවෙන් හෝ විත්ත යමාධිය ඇතිවන්නේ මේ අයුරින් ය.

12. “ඉද සිකකවේ එකවෙත පුළුගලු සබඩාධිකාරෝ දුකකානුපසයි විහරති, දුකකායස්ථාදී දුකකාපටිය-වෙදී, යනතා. යමිත. අබේකාකිණනා. වෙනසා අධිමුව්වමානො පස්සුදාය පරියෝගාහමානො....”

- (ආ.නි. - iv: 298 පට)

අටුවා විවරණය:

“සතනනා යබාකාල. සම්තනනා යථාපුරීමවිනෙනා පවතීමවිනත. යමිත. යමුපගත. සටින. භොති, එවං. අබේකාකිණනනා නිරනතරෙන අස්සුදාන වෙනසා අසම්පියය. වෙනසා අධිමුව්වමානොති විනෙනන යන්තිටියාරයමානො. පස්සුදාය පරියෝගාහමානොති විපස්සනාසුදුණෙන අනුපටියමානො....”

- (ආ. අ. - ii: 699-700 පටු)

13. යත්තිස් බේරියිපාක්ෂික ධර්ම මණ්ඩලයට අයන්වන ඉදාධිපාද (= යාර්ථකන්වයේ පදනම්) යනරෙකි. ඒවා නම්, ජන්ද (= නොකඩවා භාවනාව ගෙනයමට ඇති දුඩී ඕනෑකම), විත්ත (= නිරන්තරයෙන් භාවනාවට ම නැඹුරු වූ සිත), විරිය (= අතරමහ කඩා නොවැවෙන සේ භාවනාව ඔස්වාගෙන සිටීම) හා වීම-ය (= නිරතුරු ක්‍රියාත්මක

වෙන විදුෂුන් තුවල) ය. මෙවා ඉදිධිපාද වෙන්නේ හාටනාව ආරම්භයේ සිට අවසානය දක්වා නොකැඳී (= බාධකවලට යටපත් නොවෙමින්) පවත්වාගෙන යාමෙනි. හාටනාව සමෘද්ධිමත් වෙන්නේ ඉදිධිපාද තත්ත්වය සම්පූර්ණ වීමෙනි. එක් යාමෙනි. හාටනාව සමෘද්ධිමත් වෙන්නේ ඉදිධිපාද තත්ත්වය සම්පූර්ණ වීමෙනි. එක් යාමෙනි. හාටනාව සමෘද්ධිමත් වෙන්නේ ඉදිධිපාද තත්ත්වය සම්පූර්ණ වීමෙනි. එක් යාමෙනි. හාටනාව සමෘද්ධිමත් වෙන්නේ ඉදිධිපාදයන් ද ඒ සමහ ම ඉදිධිපාදයක් හෝ සවිමත්ව ඇතිකර ගත්තේ නම් සෙපු ඉදිධිපාදයන් ද ඒ සමහ ම වැඩි අපේක්ෂිත ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

14. “දුකෙක හිකකබෞ පුබනති සඡ්ජා - විපලායා, වින්ත - විපලායා, දිවි - විපලායා.....”
-(අ. නි. -ii: 100 පට; ප. ම.- i: 506 පට)

“මහතෙනි, දුෂ්චරයෙහි (= පක්ෂවචකන්ධයෙහි) පුබ යයි සඡ්ජා විපල්ලායය (වෙධි); වින්ත විපරයායය (වෙධි); දූෂ්චර විපරයායය (වෙධි).”

මෙහි දිවිධි විපල්ලායය යෝඩාන් මහින් ද (ප.ම. - i: 508 පට) සඡ්ජා සහ වින්ත විපලාය රහත් මහින්ද සමුච්චේදයෙන් ප්‍රහාණය කෙරේ. (ප. අ.: 409 පට; වි. ම.: 514 පට)

15. “ඡ හිකකබෞ ආනිසංය සම්පයමානෙන අලමව හිකුවනා සබඩයධිඛාරෝසු අනොයි. කරිනා දුකුබයඡඡා. උරටයාපෙතු. කනමේ ඡ: සබඩයධිඛාරෝසු ව මෙ නිබැඩුයසඡඡා පවුවුපවයිනා හටියාති, සයයරාපි උකනිනායිකෙ වධකේ. සබඩලාකා නිබැඩුයසඡඡා පවුවුපවයිනා හටියාති, සෙයාපාමි උකනිනායිකෙ වධකේ. සබඩලාකා නිබැඩුයසඡඡා පවුවුපවයිනා හටියාති, අනුසා ව මෙ ව මෙ මනා වුවයිනායින්. නිබැඩුනා ව සහතදුයාවි හටියාති. අනුසා ව මෙ සමුශ්‍යාන්. ගව්‍යන්නි. කිවිකාරී ව හටියාති. සයා ව මෙ පරිවිණෙනා හටියාති ගමනාවනායාති.”
-(අ. නි. -iv: 256 පට)

අටුවා විවරණය:

“මෙන්නාවනායාති මෙන්නාපුනතාය. පාරිවරියාය. සහන හි යෙබා තථාගත. මෙන්නාවනා පරිවර්නති. වින්නයවා පරිවිණෙනයන්ප්‍රාන්කා.
-(අ. අ. -ii: 695 පට)

“මෙන්නාවනාය යනු මෙන්නේයන් යුත්ත පරිවර්ණයෙන් ය. යන් ගේඛයේ (= යෝඩාන්න, සකඳාගාමී, අනාගාමී යන තුන් මහ - තුන් එල වලට පත් ආය්සීයේ යෝඩාන්න සහ අරහත්ත මහට පත් ආරයය) තථාගතයන් වහන්සේ මෙන් වත්තන් සඳහන සහ අරහත්ත මහට පත් ආරයය) තථාගතයන් වහන්සේ හාස්තය පරිවර්ණය (අවයන්) කළාපු වෙති.”



අනත්තානුපස්සනාව

[3] “අනත්තානුපස්සනා භාවෙනතා අත්තයකුදා පරිභති.”

“අනත්තානුපස්සනාව වඩන්නා අත්ත සංස්කෘත්‍ය දුරු කරයි.”

අනත්ත (= අනාත්ම) යන පදයෙන් අදහස් කෙරෙන්නේ ආත්ම - යත්ව - පුද්ගල වශයෙන් ගත හැකි, නිත්‍ය සාරයක් හෙවත් තම වසයෙහි පවත්වන බලවේගයක් නැති බවය! එහෙත් අදහස් බුවමාරු කිරීමේ පහසුව පිණිස, ආත්ම, යත්ව, පුද්ගල වශයෙන් ව්‍යවහාර කිරීමට අපට සිදුවෙයි. පුද්ගල පරාමර්ණයෙන් කෙරෙන මේ ව්‍යවහාර සියලුල ම බුදෙක් ලෝක සම්මුති පමණකි. පරාමාර්ථ වශයෙන් ඒවායේ සත්‍යතාවක් නැත. ඇත්ත එය වූවත්, අනාදීමත් කාලයක සිට බොහෝ දෙනෙකුන් “සත්‍ය වශයෙන් ආත්මයක් ඇත; යත්වයෙන් සිටියි; පුද්ගලයක් වෙයි” යනුවෙන් ආත්ම සංඡුව (= අත්ත සංස්කෘත්‍ය) දූෂ්චරියක් කරගත්තේ, ඇත්ත තොදුනීම (= අවිර්තාව) නිසාය. ආත්ම සංඡුව පුද්ගල සත්තානයෙහි තහවුරු වන අන්දම විමසා බැඳීම පිණිස, සංස්කෘත්ත නිකායේ “යවකළාපී පුත්තය” පිළිබඳව අවධානය යොමු කරමු.

සම්මා සම්බුද්‍රරජාණන් වහන්සේ මේ දේශනාවේදී අතින සිදුවීමක් තුළින් උපමාවක් මතුකොට දක්වති. දෙවි - අසුර පුද්ගලයෙන් ජයගත් දෙවියේ අසුර රුළු වන වෙපවිත්ති අසුරිදුන් පස් තැනැකින් බැඳ දෙවිරුළු වන ගකුණ භමුවට ගෙන එති. මේ වෙපවිත්ති බන්ධනයේ ස්වභාවය මීළහට විස්තර වෙයි. “දෙවියේ ඩාර්මිකයහ; අසුරයේ අධාරමිකයහ; මම දැන් මෙහිදී ම දෙවි පුරුයට යෙමි” යි යම විවෙක වෙපවිත්ති අසුරිදු සිතන්නේ නම්, ඔහුගේ බැඳුම ලිනි දිවාමය පස්ක්වකාම සම්පත්තියෙන් ද යුතුක්ත වන්නෙය. ඉදින් “අසුරයේ ඩාර්මිකයහ; දෙවියේ අධාරමිකය හ; දැන් මම එහි ම අසුරපුරුයට ම යන්නෙමි” යි සිතන්නේ නම්, දෙවි පස්කම් සැපයෙන් තොර වි පස්ක්ව බන්ධනයෙන් බැඳෙන්නේය. සිතන ආකාරය අනුව බන්ධනගතවීම හෝ බන්ධන මුක්තවීම හෝ වන මේ යුතුක්ම දිවාමය බන්ධනය අරහය බුදුරජාණන් වහන්සේ මෙයේ වදරති:

“..... මහණෙනි, වෙපවිත්ති බන්ධනය මෙයේ සියුම් ය. මාර බන්ධනය මීට වඩා සියුම් ය. මස්ස්ස්දහා කරන්නා (= තැන්හා-දිවිධී-මාන වශයෙන් පස්ක්වස්කන්ධයන් පිළිබඳව හතින්නා) මහණෙනි, (කෙලෙස්) මාරයා විසින් බඳිනු ලද්දේ වෙයි. මස්ස්දහා තොකරන්නා පාපියාගෙන් (= කෙලෙස් මරුගෙන්) මිදුණේ වෙයි. මහණෙනි, ‘වෙමි’ යන මෙය මස්ස්දිනයෙකි. (= මස්ස්දහා කරන ලද්දෙකි.) ‘මෙය මම වෙමි’ යනු මස්ස්දිනයෙකි. (= විපරිත හැඳිමෙකි.) ‘වන්නෙමි’ යන මෙය මස්ස්දිනයෙකි. (= කළුපිනයෙකි) ‘තොවන්නෙමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘රු ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘රු නැත්තෙක් වන්නෙමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘සස්කු ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘සස්කු නැත්තෙක් වන්නෙමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘සස්කු ඇත්තේ ද නැත්තෙක්, සස්කු නැත්තේ ද නැත්තෙක් වන්නෙමි, යන මෙය මස්ස්දිනයෙකි. මහණෙනි, මස්ස්දිනය රෝගයෙකි. මස්ස්දිනය ගුවුවෙකි, මස්ස්දිනය බුලෙකි. එහෙයින් මහණෙනි, ‘මස්ස්දහාවෙන් තොර සිතින් වසන්නෙමු’යි

මෙයේ තොප විසින් හික්මිය පුන්තේය. මහණෙකි, 'වෙමි' යන මෙය කම්පිතයෙකි..... 'වෙමි' යන මෙය විශිතයෙකි..... 'වෙමි' යන මෙය පපසුවිතයෙකි. (= පපසුව ත්‍රියාවේ එලයෙකි)² 'වෙමි' යන මෙය මානගනයෙකි. (= මානයෙකි)....."³

මෙම දේශනාව තෝරුම් කර ගැනීම පිළිස, මස්සුනාව සිදුවන්නේ කෙසේදි පළමුව සලකා බලමු.

අවිර්ජව (= ඇත්ත තොද්‍ර්‍යන්නා බව), තණ්හාව (= ඇලෙන-පතන-ආස්ථාදාය කරන - අධිනි කරගන්නා - ගනිය), මානය (= "මම" යන මිණුම් දැන්ව යොදන බව) හා දිටියිය (= විපරින දැකීමක් සත්‍යයෙකි යි තදින් ගන්නා සටහාවය) යන මේ බලවත් කෙලෙස් පුහුදුන් යන්නානයෙහි අනුයය වශයෙන් යටපත්ව තිබේ.⁴ ඇය, කන, නැහැය, දිව, කය, මනස යන යදෙරින් (හෙවත් ආධ්‍යාත්මික ආයතන හයෙන) අරමුණු ගන්නා විට සතිය හා යෝනියා මනයිකාරය තොයෙදුණේ නම්, මේ කෙලෙස් අනුයය මතුරි ත්‍රියාත්මක වෙයි.⁵

ඇයන් රුපත් ත්‍රියා වක්මු-විස්සුනය (= දකින සින) උපදිය. මේ ධර්ම තුනෙහි එකවිම එස්සය යි. එස්සය ත්‍රියා විඩිම (= වේදනාව) ඇතිවෙයි. යමක් විදියි ද එය හඳුනාගැනීම වෙයි. (ඇය මෙන් ම අනිකුත් දෙරවු හෙවත් ඉදුරන් පහ මහින් අරමුණු ගැනීමේදී ද මේ ත්‍රියාවලිය සිදුවෙයි).⁶ ඉනා ගියුයෙන් සිදුවන මේ ත්‍රියා පදනම්තිය තෝරුම තොගැනීම (= අවිර්ජව) ත්‍රියා අහිවිත සිතක් ඇත්තා මේ හඳුනාගැනීම කරන්නේ සංසාර පුරුදේදට අනුව විපල්ලාය ආකාරයෙනි. සත්‍ය වශයෙන් අනිතා වූ පුහු වූ දුක් වූ අනාත්ම වූ සංස්කාරයන් තිතා-පුහ-පුඛ-ආත්ම ලෙසින් විපරිතව හඳුනාගැනීම හේතුවෙන්, තණ්හා, දිටියි-මාන යන කෙලෙස් ත්‍රියාත්මක වෙයි. ඒ අනුව අරමුණු පිළිබඳ යථා සටහාවය යටපත් කරමින්, නැති ඉණ ආරෝපණය කරමින්, යම්මුනි ආකාරයට නාවමින්, වැරදී හැඳිම්-තරක-කළුපිත පහල කෙරෙයි. මෙය මස්සුනාව නමින් හැඳින්වෙයි.⁷ ආත්ම සංස්ඛ්‍ය තහවුරු වන පරිදෙන් මස්සුනාව ත්‍රියාත්මක (= ත්‍රියාත්මක) වෙන ප්‍රධාන අවස්ථා තුනක් ඉහත දැක්වූ මුද්‍ර දේශනාව අනුව පැහැදිලි කර ගත හැකිය.

1. "වෙමි" (= "අස්ථී") මස්සුනාව

යදෙරින් එකකට ඉදිරිපත් වූ අරමුණ පිළිබඳ ඇතිවන වේදනාව ආස්ථාදාය කරමින්, විපරින යස්සුවට අනුව තණ්හා මස්සුනාව උපදිය. එට අනුකූල වෙමින්, විපරින යස්සුව මුල්කොට ජනිතවන යදෙස් විතරක පදනම් කොටගෙන මානය මතුවීමෙන්, අරමුණු "මම" / "මම-සතු" හෝ "අනිකෙකක්" / "අනිකෙකකු-සතු" හෝ යනුවෙන් මස්සුනා කෙරෙයි. ඉදින් "අනිකෙකක්" හෝ "අනිකෙකකුගේ" යයි තීරණය ව්‍යවහාර්, "මම" ට යාරේක්ෂව අරමුණ උයස් ය හෝ සමාන ය හෝ පහත් ය හෝ යනුවෙන් වැඩියුරටත් මැනීමෙන් වන්නේය. මූලික යස්සු විපල්ලායයට අනුගත වෙමින් දිටියිය ත්‍රියාත්මක වීමෙන්, එම විපරින යස්සුව මෙන්ම මාන මස්සුනාවෙන් එළඟී නිගමනය ද සත්‍ය වශයෙන් දැක්ව මස්සුනා කෙරෙයි. නැවත නැවත මතුවෙන තණ්හා මස්සුනාවෙන්, අරමුණ පිළිබඳව "මම" කළුපිතය ඇපුරින් ගෙවනැගුණු මාන-දිටියි මස්සුනිතයන් (= හැඳිම්) ආස්ථාදාය කෙරෙයි; ප්‍රාර්ථනා කෙරෙයි; ඇතුළට බැයගෙන සිටියි. අරමුණ "මාගේ" යැයි ආයත් කර ගැනීමට, දිගට තබා ගැනීමට මස්සුනා කෙරෙයි.⁸ විවිධ ආකාරයෙන් එකිනෙකට ප්‍රත්‍යාය විය හැකි මේ මස්සුනාවෙන්ගේ සාමූහික ප්‍රතිඵලය නම්, "මම වෙමි" (= "අස්ථී") යන මස්සුනිතය (= කළුපිතය) සිනෙහි තහවුරුවීම යි⁹.

අවිත්තුවෙන් වැපුණු විත්ත සන්තානයෙක සදෙරින් අරමුණු ගන්නා හැමවිටෙක ම තේහා-දිවයී-මාන යන මස්සුනා අභ්‍රින් එකක් හෝ ක්‍රියාත්මක වන ආකාරය ගැන සලකා බලන විට, “මම වෙමි” යන කළුපිතය කෙතරම් ප්‍රබල ලෙස රේ විත්ත සන්තානයේ කාවැදී ඇත් ද යන්න පැහැදිලි වනු ඇත. එබැවින් අධින-අයන-ගඳ සුවඩ විදින-රස විදින-රහස විදින- සිතන-හඳුනා ගන්න - වෙදනා විදින - ගරිරය ක්‍රියාත්මක කරන- සින කය පාලනය කරන, කිසියම් ජ්‍රීරසාර “මම” කෙනෙකු වෙතැයි දැඩි විශ්වාසයක් සිලෙන් මූල්‍යැය ගනියි. මේ “මම” බාහිර ලේකයෙන් වෙන්වුණු ස්වේච්ඡල ස්වේච්ඡල ඒකත්වයක් ලෙසින් මස්සුනා කෙරෙයි. ඒ “මම” කෙරෙහි දැඩි ඇලිමක්, “මම” පවත්වා ගැනීම හා ආරක්ෂා කර ගැනීම පිළිස මහත් උනන්දුවක්, “මම” පිහිටිමට බලවත් කැමැත්තක් හට ගනියි. “මගේ” යයි විවිධාකාර, සින් ඇති හා නැති වස්තුන් පමණක් තොට, මත, ද්‍රේ, ස-කල්ප ආදිය ද රසකර තබ ගැනීමට, වැඩි දියුණු කිරීමට නන් අපුරින් වෙහෙයුයි. පොදුගලික වශයෙන් මෙන් ම සාමූහික වශයෙන් ද, ලේකයා තුළ බලපවත්වන සියලු ප්‍රාග්න-අයන-හේද-ආරවුල් ආදියෙහි මුළ මේ “මම”- “මගේ” යන කළුපිත යැයි කිව හැකිය.

“මම-වෙමි” යනු පොදුවේ පස්ස්වස්කන්ධය ම ඇයුරු කොටගෙන උපන් විපරිත හැඟීමකි.¹⁰ මෙය ආත්ම ද්‍රේවිය පිළිබඳ මූලික අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.¹¹

2. “මෙය මම වෙමි” (= “අයමහමස්මී”) මස්සුනිතය

“මම-වෙමි” (= “අයුමී”) යන ප්‍රාථමික මස්සුනිතයෙහි තදින් ඇලි එය ආස්ථානය කරන දහම තොදන් පුහුණුන් තෙමේ “මම” යන අවිනිශ්චිත කළුපිතය වධාන් තහවුරු කරගැනීමට උත්සුක වෙයි. එය තම අත්දැකීමට ගෙයදුරුවන ගුණවලින් හෙති “ආත්මයක්” ලෙසින් හඩිමින් රේට නිශ්චිත ස්වරුපයක් මවා දෙයි.¹² ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රුප කොටසයක් ගෙන “මෙය මම ය, (මගේ) ආත්මය යි” යනුවෙන් රුප ස්කන්ධය ද, “විදින්නේ මම ය, (මගේ) ආත්මය යි” යනුවෙන් වෙදනා ස්කන්ධය ද, “හඳුනාගන්නේ මම ය, (මගේ) ආත්මය යි” යනුවෙන් ය-ජ ස්කන්ධය ද, “ගරිරය ක්‍රියා කරන්නේ, කරම රසකරන්නේ මම ය, (මගේ) ආත්මය යි ” යනාදී වශයෙන් ස-ස්කාර ස්කන්ධය ද “දනගන්නේ මම ය, (මගේ) ආත්මය යි” යනුවෙන් විජන ස්කන්ධය ද මස්සුනා කරමින්, “මෙය මම වෙමි” (= “අය.. අහ.. අයුමී”) යන මස්සුනිත දිවයීය ස්ථාවර කර ගනියි.¹³ මෙහිදී “හෙතෙම (= එය) මගේ ආත්මය යි” (“එසේ මේ අනන්”)දිවයී මස්සුනාවට අනුකූලව, “හෙතෙම මම වෙමි” (= “එසේ හමස්මී”) යන මාන මස්සුනාව ද, “එය මාගේ ය” (= “එන.. මම”) යන තේහා මස්සුනාව ද ක්‍රියා කරයි.¹⁴

ආත්මයැයි මෙසේ හඩින්නේ, දනුවත්ව හෝ තොදනුවත්ව හෝ, පස්ස්වස්කන්ධයට ම අයත්වන කිසියම් කොටසකි; එසේ නැත්නම් මුළු පස්ස්වස්කන්ධය මැයි!¹⁵ එක් එක් ස්කන්ධය සම්බන්ධ කොටගෙන සතර ආකාරයක් අභ්‍රින් කටරකාරයකින් හෝ ඇතිවිය හැකි මේ ආත්ම ද්‍රේවිය “සක්කාය දිවයීය” නමින් හඳුන්වනු ලැබේ.¹⁶ මෙය පදනම් කොට ගෙන, ආත්ම ය-කල්පය තහවුරු කරන අන්කවිධ ආගමික හා දරුණුනික විශ්වාසයන්හි දැඩි ලෙස එල්බගැනීම වන්නේය.¹⁷

3. අනාගතය පිළිබඳ මණ්ඩිත

“මෙය මම වෙමි” සි පරිකල්පනය කරන ලද (= මණ්ඩිත) ආත්මය, අශ්‍රතවත් පෘථිග්‍රන්‍යාහට අස්ථීර-අවිනිශ්චිත-තේරුම්ගත තොහැකි ලෝකයක් තුළ (මායාකාරී) ආරක්ෂිත හැඳිමක්, (කළුපින) ස්ථාවරත්වයක් ගෙන දෙයි.¹⁸ එහෙයින් හෙතෙම ආත්ම හැඳිම තවදුරටත් ආකාවෙන් වැළඳගතිමින්, තම වැට්තිමට අනුව ආත්මයේ අනාගතය හා ස්වභාවය ගෙන විවිධාකාරයෙන් මණ්ඩිතනා කරයි.¹⁹ ඉදින් “මාගේ ආත්මය සඳකාලික ය; මරණින් මතු නිත්‍යාකාරයෙන් වන්නෙමි” (= “හවියාය්”), සි යන කළුපිතය තදින් ගන්නෙන් නම්, ගාස්වන (= හව) දූෂ්චියට වැට්ටයි.²⁰ සඳකාලික ආත්මයේ ස්වභාවය පිළිබඳව තවදුරටත් හඟිමින්, “රු ඇත්තෙක් වන්නෙමි” (= “රුපි හවියාය්”), “රු නැත්තෙක් වන්නෙමි” (= “අරුපි හවියාය්”), “යංඥ ඇත්තෙක් වන්නෙමි” (= “යස්ස්දී හවියාය්”), “යංඥ ඇත්තේ ද නැත්තෙක් යංඥ නැත්තේ ද නැත්තෙක් වන්නෙමි” (= “නොවයස්ස්දීනායස්ස්දී හවියාය්”) යතාදී ලස්ස්දීනා ද ඇති කර ගනියි.²¹ (නොවයස්ස්දීනායස්ස්දී වන්නෙන් යංඥට ඇති - නැති තරමට සියුම් වූ විටය.

ඉදින් “මාගේ ආත්මය මරණයෙන් විනාශ වන්නෙය; මතු තොවන්නෙමි” (= “න හවියාය්”) යන මණ්ඩිතය ඇතිකර ගන්නෙන් නම්, උච්චේද (= විහව) දූෂ්චියට පිටිසීම වෙයි.²² මෙයේ “ආත්මයක් ඇතු” සි පැනවීම සේතුකොට ගෙන, “ආත්මය මතු පවතින්නෙන්” යැයි ගාස්වන දූෂ්චිය හෝ “ආත්මය මතු තොවන්නෙය සි” උච්චේද දූෂ්චිය හෝ දුඩිව ගැනීමෙන් ආත්ම යංඥට තහවුරු වෙයි.²³

“මම” හෝ “ආත්මය” පිළිබඳ පස්ස්ස්තන්ති (= පැනවීම = ප්‍රජ්‍යාති) සියල්ල ම තුදෙක් මණ්ඩිතනා මාත්‍රායන් (= අවිතරාවෙන් රැකුල් ලද, තණ්ඩ-මාන-දිවියී යන කෙලෙසුන්ගේ ස්ථියාකාරකම්) පමණක් බව මේ (“යවිකලුපි”) දේශනාව මහින් පෙන්වූ බුදුරජාණන්වහන්සේ, මේ මණ්ඩිතයන් (= කළුපිතයන්) මාර බන්ධන - රෝග-ගඩු-ඡුල් ලෙසින් යලකා තම සින මණ්ඩිතනාවෙන් තොරට පවත්වා ගැනීම පිණිය තික්මිය යුතු යැයි අනුග්‍යයනා කොට විදෙල්, ආත්ම දූෂ්චියේ සිස බව ද²⁴ ආදිනවය ද මූලකාරණය ද²⁵ ඉන් මිදීමේ මහ ද විද්‍යා දක්වීමිනි.²⁶

අගමික ඇදිමක් වශයෙන් තදින් ගත් ආත්ම දූෂ්චියක් නැති අයට වුව ද “මම” හැඳිම (= “අස්මී” මණ්ඩිතය) දුඩී ව බල පැවැත්වීම නියා අනාත්මතාව වටහා ගැනීම අස්ථිරු වන බව පෙනෙයි. භාරනයක් හෝ වෙන යම දෙයක් හෝ කුඩාඹු - බුඩාඹු විට “අනෙ අනිවිවා!” යයි කියමින් සින යනායා ගන්නා බොද්ධයේ සිටිනි. අවමඟල්වලදී “සබේ සයධාරා අනිවිවා” (“සියලු ය-ස්ථාවරයේ අනිත්‍යයේ ය”) යනාදී අනිවිවනාව ප්‍රකට කෙරෙන බණපද පුලුල ලෙසින් අසන්නාව-අකින්නාව ලුබෙයි. ඇහපත් ලෙඛික හටගන් විටෙක, සින් සේකුරයක් ඇත්තිවූ විටෙක, “අනෙ දුක්කී!” යනුවෙන් සිනන්නෙන් - කියන්නෙන් වෙති. විපතකදී, පෙරලියකදී “අනිවිවා දුක්කී!” යයි කියන්නෙන් ද සිටිනි. එහෙත් කවර අවස්ථාවකදී හෝ “අහෝ, අනාත්මයි!” කියන්නෙන් දුලබ වෙති!

විමසුම් ඇයින් තීවිතය දෙය බලන්නෙකුට අනාත්ම ලක්ෂණය (= ආත්මයකින් තොර බව) ගෙන එක්තරා වැට්තිමක් ඇතිකර ගැනීම අපහසු තොවේ. භාමදම නිරෝගීව සිටිමට, තරුණව සිටිමට, සැප විදිමට, තීවත්වීමට අප කුමති වමු. ලෙඛිවීමට, මහලුවීමට, දුක්

විදීමට, මරණයට අපි කුමති නොවමු. එහෙත් අපි ලෙඩ විමු; මහපු විමු; දැකට පත්විමු; මැරෙන්නෙමු. මින් පෙන්නුම කෙරෙන්නේ, අපේ තීවිතය පාලනය කරන, අපේ හිත - කය කෙරෙහි අධිපතිභාවයක් දරන ආත්මයක් නැති බව නොවිද? දැඩි ලෙස යෝගාතුර වූ අවස්ථාවක් හෝ බොහෝ වයස්ගත වූ අවස්ථාවක් හෝ ගැන හිතා බෙලන්න. එවිට තම්ගේ අත-පය තමාට ම වාරු නැත. ඇයේ -කන්-නැහැයාදී ඉදුරන් ද තමාට මිනු විදියට ක්‍රියා කරන්නේ නැත. බොහෝ විට හිත ද පාලනය කරගත නොහැකිය. ඉදින් අපේ හිත-කය වයසේහි පවත්වන “මම” කෙනෙකු බව නම්, මෙසේ සිදුවෙටද?

පස්වස්කන්ධයන්ගේ අනත්ත ලක්ෂණය තේරුම් ගැනීමට මේ කරුණු ණතර ද උපකාරවත් වනු ඇත.

1. තිවාසි (= ඇතුළත ව්‍යයය කරන්නා), කාරක (= කරවන්නා), චේදක (= විදින්නා හෝ දැන ගන්නා) හා අධිවිත්‍යයක (= ඇතුළත පිහිටා සිටින්නා) යන මේ පුද්ගල තත්වයන් පස්වස්කන්ධයන් තුළ නැති හෙයින්, එයින් ගුණය බව.
2. පස්වස්කන්ධයනට සවාමි වූ කිසිවෙකු නැති බැවින්, අස්වාමික බව.
3. පස්වස්කන්ධයන්ගේ විපරිණාමය පිළිබඳ වසවත්ති (= වයසේහි හෙවත් යටතෙහි පවත්වන) හාවයක් හෝ ඊශ්චර (= අධිපති) හාවයක් හෝ නැති බව.
4. ආත්ම ස්වභාවය ප්‍රතික්ෂේපය හෙවත් පරපරිකල්පිත (= අනා ලබධිකයන් විසින් සිතා ගන්නා ලද) ආත්මයක් නැති බව.²⁷

විද්‍රෝහාවේදී අනාත්ම ලක්ෂණය මතුවෙන ආකාරය ගැන දැන් සලකා බෙලමු. විත්ත විපුද්ධිය සම්පුර්ණ කරගත් යෝගාවරයාගේ සිතා සන්සුන්. ය. යති - සම්පර්ජ්ජාය මැනවින් යේදීමට හැකිවන පරිද්දෙන් කරමණා ය. (= ක්‍රියාවට සුදුසු ය.) මේ යෝගාවරයා උදරයේ පිම්වීම - හැකිලිම මුළ කරමස්ථානය වශයෙන් ගත්තේ යැයි සිතමු. හෙතෙම යමාහිත සිතින් උදර වලනය අරමුණු කරයි. එහි වලනය වන ස්වභාවය අනුව වායෝ ධාතුව හොඳින් ප්‍රකට කර ගනියි. ඇතැම් විට උණුසුම පැයවන ස්වභාවයක් (= තේරෝ ධාතුව) එතුළින් ඔහුට දැනෙයි. තද, ආධාරවන ස්වභාවයක් (= පායවි ධාතුව) ද කුටිකරන, වැටිරන ස්වභාවයක් (= ආපො ධාතුව) ද වැටහෙයි.²⁸ මේ එක එකක් අරමුණු කෙරෙන, දැනගත්තා වූ ස්වභාවයක් (= විජ්ජාණය) ද, මේ දැනගත්තා ස්වභාවය හා අරමුණු හමුකිරීම වශයෙන් පවත්තා වූ ස්වභාවයක් (= එස්සය) ද අරමුණු රසය විදින්නා වූ ස්වභාවයක් (= වේදනාව) ද අරමුණු හඳුනාගත්තා වූ ස්වභාවයක් (= සඡ්ජාව) ද මේ එක් එක් ක්‍රියාව සඳහා මෙහෙයවන ස්වභාවයක් (= වේතනාව) ද, අරමුණුට යොමු කෙරෙන ස්වභාවයක් (= මනාධිකාරය) ද, ඇති බව හෙතෙම තේරුම් ගනියි. මෙසේ ඒ ඒ සංස්කාර ධර්මයන් යථා ස්වභාවයෙන් වැටහෙදී, අරමුණු දතා හැකි ස්වභාවයන් (= එස්සය, වේදනා, සඡ්ජාව, වේතනා, විජ්ජාණ ආදී යාරම්මන හෙවත් නාම ධර්ම) හා අරමුණු දතා නොහැකි ස්වභාවයන් (= පායවි, ආපො, තේරෝ, වායෝ ආදී අනාරම්මන හෙවත් රුප ධර්ම) වශයෙන් එවා දෙ-කොට්‍යක් වන බව පැහැදිලි කර ගනියි. තව දුරටත් නාම ධර්මයන් විජ්ජාණ-වේදනා-සඡ්ජා-සඩිබාර (= වේතනාව ප්‍රධාන කොටගත් ඉතිරි නාම ධර්ම) වශයෙන් වර්ගිකරණය කොට, රුපයන් හා එකතු කොට පස්වස්කන්ධයන් ලෙස තේරුම්

කර ගැනීමට ද හැකිවනු ඇත. සෑම මොහොතක ම මේ පස්ද්වස්කන්ධයන් එකිනෙකට සමඟන්ධව පවතින අන්දම ද අවබෝධ වෙනු ඇත.²⁹

මේ නාම-රුප පරිවර්ගේ සූන අවස්ථාව තොදින් ක්‍රියාත්මක වන විට, යෝගාවවරයාගේ සිත සම්මුතියෙන් ඉවත්ව, පරමාර්ථ ස්වභාවයෙහි ම පිහිටයි. මූල කරමස්පානයෙන් බාහිරව වුව ද, යදෙරට ම ලැබෙන අරමුණු ප්‍රභාශක් නාම රුප ධර්ම මානුයන් බව දකිනි. අවිර්තුව (තද්ධිගත) යටපත් වී යෝගියෙ මනසිකාරය යෙදෙන බැවින්, නාම-රුපයන් පිළිබඳ විපරිත සංස්කු ඇතිවන්නේ නැතු. එහෙයින් මක්දෙනා ක්‍රියාත්මක වී ඇත්ම කළුපිත තහවුරු වන්නේ ද නැතු. කිසිවක් “මමය”, “මාගේය” යි ගනහැකි - ගනපුදු දේ තොවන බව යෝගාවවරයා තෙමේ ම ප්‍රතිච්චිත කරයි. නාම-රුපයන් මිය “මම” හෝ ආත්මයක් හෝ යන්වියකු හෝ තොදිනි. කරන්නාකු, විදින්නාකු, සිතන්නාකු, හැදිනගන්නාකු, ඇතුළත පිහිටා සිටින්නාකු නැති බව ප්‍රත්‍යක්ෂ කරයි. මෙතෙක් සිත් දුෂ්චිත සටහන්ව තීවු ආත්ම සංඛ්‍ය දියවී යන්නට වෙයි. අනාත්ම ස්වභාවය මතුවෙයි. “පැබවින් ම පවතින්නේ නාමරුපයන් පමණකි. ආත්මයක්, යන්වියක්, පුද්ගලයක්, ‘මමෙක්’ නැතු” යන නිවැරදි දැකිම තහවුරු වී, දිවයි විපුද්ධිය සපිරෙයි.

යති-සම්පර්කස්කුදය හා යමාධිය තවදුරටත් තීපුණුවීමෙන්, ඒ ඒ නාමරුපයන් ඒවාට අනුරුප හේතුන් ඇති නියා පහළවන බව යෝගාවවරයා ප්‍රත්‍යක්ෂ කරයි. අවිර්තුව, තෘණාව, කරමය, ආහාර, සිත, යාතුව (= තේරේ බාතුව) යන හේතු-ප්‍රත්‍යක්ෂයන් නියා රුප ඇතිවන බව දකිනි. නාම ධර්මයන්ගේ ඇතිවීමට ද හේතු ව්‍යවස්ථා කරයි. විවිධාකාරයෙන් පරිවිච සම්ප්‍රාදය අවබෝධ කරයි. හේතු-ලිල වශයෙන් නාම රුප යන්ත්‍යායක් ම නිරන්තරයෙන් පවතින බව ප්‍රතිච්චිත කරයි. වර්තමාන ප්‍රත්‍යක්ෂ ඇත්‍යාය අනුව, අතිනයේදීත් හේතු-ලිල යම්බන්ධනාවෙන් යුත්ත නාමරුප පර්ම්පරාවක් ම පැවති බව තීරණය කරයි. අනාගතයේදීත් ඒ අපුරින් ම වන බව තේරුම ගනිනි. “ලේකය මවන්නොක්, පවත්වන්නොක්, විනාශ කරන්නොක් නැතු. හේතු රිහිත ලේකය හටගන්නේ ද නැතු. අහේතුකට උපන් හෝ පවතින හෝ කටය අන්දමක ආත්මීය බලවේයක් නැතු. ස්වභාව ධර්ම මානුයෝ ම හේතු-ලිල වශයෙන් පවතින්” යනාදී ලෙසින් වැට්තිම පහළ වෙයි. පරිවිච යම්ප්‍රාදය තොදුනීමෙන් හටගන්නා සියලු ආත්ම කළුපිතයන් හිරු දුටු පිණි මෙන් වියාවමින් අනාත්ම සංඛ්‍ය ම සිතෙහි එලුම සිටියි. “මම” යනුවෙන් නිත්‍ය පුද්ගලයකු තුන් කළුහි ම තොලැබෙන බවත් ප්‍රභාශක් ම පවතින බවත් පයක් කිරීමෙන්, “මම අතිනයෙහි වූයෙම් ද? වර්තමානයෙහි වෙම් ද? අනාගතයෙහි වන්නොම් ද?” යනාදී තුන්කාලය ම පදනම් කරගන් සියලු යැකයන් මෙතිදී ප්‍රත්‍යක්ෂය වන බැවින් මේ අවස්ථාව “කඩ්බාලිතරණ විපුද්ධිය” නමින් හැදින්වෙයි.

තමාට අරමුණු වන තාක් නාම - රුපයන් හේතු-ලිල වශයෙන් පවත්නා අන්දම යම්මයනාය කරන යෝගාවවරයාගේ සිහි-නුවනු තවත් දීපුණුවීමෙන් ඒ ඒ නාමරුප යම්මයන්ගේ ඇතිවීම-නැතිවීම යැකෙවින් දකින්නේය. “අතින රුප අතිනයේදී ම තීරුද්ධ විය; වර්තමානයට අවශ්‍ය නැතු. එනිය අතින රුප අතිව ය. වර්තමාන රුප වර්තමානයේදී ම තැන්නේ වෙයි. අනාගතයට යන්නේ නැතු. එහෙයින් වර්තමාන රුප අතිතා ය. අනාගත ම ක්ෂේත්‍ර වෙයි. අනාගතයේදී ම නැතිවන්නේය. එබැවින් ඒවාද අතිතා ය. මාගේ පස්ද්වස්කන්ධයට යම්බන්ධ (= අර්කුවන්නික) රුප ආහාරන්තර වශයෙන් ම ගෙවී යන්නේය. එනිය අතිතාය. ඉන් බාහිර රුප බාහිරයේදී ම ගෙවී යන්නේය. එහෙයින් අතිතා ය....” යනාදී වශයෙන් නාම රුපයන් කොටස (= කළුප) බැගින් ගෙන අතිතා යැයි ව්‍යවස්ථා කරයි. එසේ ගෙවී

ගෙවී යාම හයරනක බැවින් ඒ නාම - රුපයන් දුක් යැයි තීරණය කරයි. “අනිව් වූ දුක් වූ නාම රුපයන් සාරයකින් තොරය; ව්‍යුදවත්ති බවින් තොරය; ආත්ම ස්වභාවයෙන් තොරය;” යනුවෙන් සමුහ වශයෙන් ගත් නාම-රුපයන් අනාත්ම යැයි නිශචයට පැමිණයි.

මෙසේ නාන් අපුරින් මතුකරගත් සංස්කාරයන්ගේ අනත්ත ලක්ඛණය නැවත නුවකීන් සලකා බැලීම අනත්තානුපස්සනාව යි. එමහින් අත්ත යස්සුජුව දුරු වි. අනාත්ම සංස්දුව තහවුරු වෙයි.³⁰

සයදුරට හමුවන හැම අරමුණක් ම වර්තමාන වශයෙන් ම ඇතිව නැතිවන අන්දම පැහැදිලිව දරුණනය වන විට අත්මයක් හෝ “මම” හෝ වශයෙන් ගත හැකි කිසිදු නිත්ත සාරයක් පස්ද්වස්කන්ධයන් තුළ නැති බව තවදුරටත් තහවුරු වනු ඇත. ස්කන්ධයන්ගේ ලදය දැකීමෙන් උවහේද දිවයියේ බොල් බව ද, වය දැකීමෙන් ගැන්වන ද්‍රූෂ්ටියේ හිස් බව ද මනාව වැටහෙනු ඇත. ස්කන්ධයන්ගේ අතරක් නැති උද්‍ය-වය ස්වභාවය හෝ ඉන් මතුවන පිඩාකාරී ස්වභාවය හෝ සිය වසයෙහි පැවැත්විය හැකි කිසිදු ආත්මීය බලවේගයක් නැති බව ද අවබෝධ වනු ඇත. අනිත්ත වූ දුෂ්චරි වූ ස්කන්ධයන් නිත්ත වූ ආත්මයකට අයන් තොවන බව ද ප්‍රත්‍යක්ෂ වනු ඇත.

අනිව් හා දක්ඛ අනුපස්සනාවන් සමග අත්වැල් බැඳගෙන, විදර්ශනා ඇන පරම්පරාව මතුකර දීමට ඉවහල් වන අනත්තානුපස්සනාව ක්‍රමයෙන් වඩ වඩාත් ගැහුරට විහිදී යනු ඇත. (අත්ත වශයෙන් ම විදර්ශනා මාර්ගය පුරා ම විහිදී ඇත්තේ අනිව්, දුක් හා අනත්ත යන අනුපස්සනා තුනය. මේ පිළිබඳව මතුවට තවත් කරුණු පැහැදිලි කෙරෙනු ඇත.)

සංඛාරුපක්ඛ දැණු තීව් කිරීම පිළිය අනත්තානුපස්සනාව විශේෂයෙන් ඉවහල් වනු ඇත. සංඛාරයන් පිළිබඳ උපක්ඛව (= මැදහන් බව) තහවුරු වන්නේ, ඒවායේ අනාත්මනාව හොඳින් වැටහුණු විට ය. සත්ව-පුද්ගල-ආත්ම ආදි කවර හෝ බලවේගයකින් ගුනා වූ සංස්කාරයන් තෙද රහිත, අසරණ, ධානු මානු - ක්‍රිය මානු පමණක් බැවි මෙවිට ප්‍රත්‍යක්ෂ වනු ඇත. සියලු සංස්කාරයන් අන්හරිතින් අමා මහ තීවන අරමුණු කළ ගැකි වන්නේ සංස්කාරුපක්ඛ ඇනය මුදුන්පත් වූ කළේය. මෙවිට උපදින අනුලෝච්ච දැනුගේ දී අනත්තානුපස්සනාව ඉදිරියට පැමිණියේ නම්, එය පුස්සුජුන විමාක්ඛ මුඛය වෙමින් ගුනා ආකාරයෙන් තීවන දැකීම පිළිය හේතු වන්නේය.

අනත්තානුපස්සනාවන් දුරුවන අත්ත යස්සුජුව ගැන මෙනෙක් කරුණු යයක් කියුවී තිබේ. මෙය ද සහ්සු, විත්ත, දිවයි යන අවස්ථා තුනකින් වැඩි දියුණු වන බව යැලකිය යුතුය. යෝච්චන් විමෙදි දිවයි අනුසය මුලිනුප්‍රවා දැමීමත් සමහ ම මේ විපල්ලාය අවස්ථා තුන ම දුරින් ම දුරුවෙයි.³¹ එහෙන් අස්මී (= “මම වෙමි”) මාන අනුසය ඉතිරි වන හෙයින් අරහත් මාර්ගයෙන් එය නයන තුරු ආරය පුද්ගලය තුළ ද “මම වෙමි” යි හැඳිම පිළුම ලෙසින් පවතියි. මෙය දිවයිය මෙන් තදින් ගැනීමක් - බැය ගැනීමක් තොවන මුත්, දිවයියේ විලාසයෙන් ක්‍රිය කිරීමට ඉඩ තිබේ.³²

*

*

*

“මහණෙනි, අනුයස් සයක් මොනවට දැක්නා වූ හිජුව විසින් සියලු සංස්කාරයන් පිළිබඳව සිමා රහිත වශයෙන් අනත්ත සංස්කාර රේඛා ගැනීමට ප්‍රයුතු වේ මය. කවර (අනුයස්) සයක් ද යන්:

1. සියලු ලේකය පිළිබඳව (නෑණ්‍ය හා දිවියේ යන) තම්මය නැත්තෙම් ද වන්නෙම්.
2. මාගේ අභ්‍යන්තරය (= “මම” හැඳිම උපද්‍රව දිවිය/මානය) ද ආවරණයට යන්නෙය.
3. මාගේ මමධිකාරය (= “මගේ” හැඳිම ගෙන ගොන තැන්හාව) ද වැළකීමට යන්නෙය.
4. (පෙරිච්චනයන් හා) අයාධිරණ වූ ඇනායන් ද ප්‍රෝත වන්නෙම්.
5. මා විසින් හේතු ද මැනවීන් දක්නා ලද්ද ද වන්නෙය.
6. හේතුවෙන් උපන් එල ධර්මයේ ද මවිසින් මහාව දැක්නා ලද්දෙහු ද වන්නාහ....”³³

1. න + අනා = අන් + අනා = අනානා

මෙහි නා කාරයෙන් අභාවාර්ථය හැඳවේයි. මෙහි උ “අනා” යන පදය විද්‍යමාන ආත්මය - පුද්ගලය - සත්වය යන අරුණ දෙයි. මේ හැර, “තමා”, “සිතා”, “ගැරිරය”, “එක එවිත කාලයක් තුළ ස්කන්ධ යන්ත්තියේ සාමූහික පැවැත්ම” යනාදී අර්ථයන්හි දී “අනා” යන්න ආත්ම දූෂ්චරියකින් තොර ව්‍යවහාර මාත්‍රයක් ලෙස පෙළෙහි යෙදී ඇත. “අනා-පටිලාභ” (= ආත්මය ලැබේ) තුනක් පිළිබඳව කරන ලද සාකච්ඡාවක අගේ, තත්ත්ත්‍යයෙන් (තණ්ඩා-මාන-දිවයි වශයෙන්) වරදවා ගැනීමකින් තොරව ව්‍යවහාර කරන මේ යෝම් පුදෙක් ලේඛක සම්මත, ලේඛක නිරුක්ති (= ව්‍යවහාර්ථ), ලේඛක ව්‍යවහාර, ලේඛක (නාම) ප්‍රජාත්‍යාමන් බව බුදුරජාණන් වහන්සේ විදෙළු මෙයේය:

“ඉමා බො විතත, ලෙක-සමස්කුදු, ලෙක-නිරුත්තියා, ලෙක-වොහාරා, ලෙක-පසක්කුද්‍යන්තියා, යාමි තත්ත්ගතා වොහරනි අපරාමයනති.”

-(දී.නි. - i : 436 පට.)

(ම.නි. - ii : 284 පටද බලන්න.)

2. විත්තාර (= පැතිරීම්) අර්ථයෙහි යෙදෙන “පටි” ධාතුවෙන් උපන් “පපස්සුවත්” හ්‍යාපදයෙන් යුදෙනා කිතකය වන “පපස්වත්” පදයෙන් මෙහිදී අදහස් කරන්නේ, “විපරිත යාකල්පය” යන්න යි. (මෙහි 6 වන අධ්‍යාපිය ද බලන්න.) “පපස්වත්” හා “මස්ස්ඩිත්” යන දෙපදයෙන් ම සමාන අර්ථයක් කියුවෙන බව මෙම දෙශනාව අනුව පෙනෙයි. පපස්ව හා මස්ස්ඩිනා යන හ්‍යා දෙක ම එක සමාන බව මුශ්‍රම යහි අව්‍යාච්‍ය යදහන් වෙයි. (මෙහි 7 වන අධ්‍යාපිය බලන්න.)

3. “.....එව. පුවම. බො හිකබව, වෙපවිත් බෙනෙනා. තත්තා පුවමතර. මාර්බනුවනා. මස්ස්ඩිමානා හිකබව, බද්ධා මාරයා. අමස්ස්ඩිමානා මුතෙනා පාපිමතා. ‘අයේ’ නි හිකබව මස්ස්ඩිනමෙනා. ‘අයමහමයේ’ නි මස්ස්ඩිනමෙනා. ‘හවියාන්’ මස්ස්ඩිනමෙනා. ‘න හවියාන්’ මස්ස්ඩිනමෙනා. ‘රුපී හවියාන්’ මස්ස්ඩිනමෙනා. ‘අරුපී හවියාන්’ මස්ස්ඩිනමෙනා. ‘සස්ඩී හවියාන්’ මස්ස්ඩිනමෙනා. ‘අයස්ඩී හවියාන්’ මස්ස්ඩිනමෙනා. ‘නොවයස්ස්ඩීනායස්ස්සී හවියාන්’ මස්ස්ඩිනමෙනා. මස්ස්ඩින. හිකබව රෝගෝ, මස්ස්ඩින. ගණෙහි, මස්ස්ඩින. යලල. තයමානිහ හිකබව, අමස්ස්ඩිමානෙන වෙනසා විහරියාමානි, එව. නි වො හිකබව සිකනිනබඳ. ‘අයේ’ නි හිකබව ඉස්ස්ඩීනමෙනා..... ‘අයේ’ නි හිකබව එන්නමෙනා..... ‘අයේ’ නි හිකබව පපස්වත්මෙනා..... ‘අයේ’ නි හිකබව මානගතමෙනා.....”

- (ය. නි. - iv: 384 - 388 පිටු.)

අව්‍යාච්‍ය විවරණය

“.... මස්ස්ඩිමානානි තණ්ඩා-දිවයි-මානානා. වයෙන බෙනු මස්ස්ඩිනෙනා. බද්ධා මාරයානි.... කිලෙසමාරෙන බද්ධානි අනෝ... අස්ථීනි පදන්

තන්හාමණුදින් වුතතා. අයමහමස්ථී දිවයීමණුදින්. හටියෙන් සයෙකවයෙන දිවයීමණුදිනමේව. න හටියෙන් උච්චධාරෙන. රුපින් ආදිනි සයෙකවයෙන පහෙදිපනානි....”

-(ය.අ. - iii : 82 පට.)

4. “අනුසයන් එමගතටෙයින. ‘කාමරාගානුසයයෝ පටිස-මාන-දිවයී-විවිකිව්‍යා - හටරාග-අවිර්ජනුසයයෝ’න් එව. වුතතා (ම.නි.-i : 276; අ. නි. - iv : 292) කාමරාගාදයෝ සනත. තෙහි එමගතතතා පුනපුන කාමරාගාදින. උපනත්හෙතුහාවෙන අනුසෙනත් යෙවා’න් අනුසය.”

(ව.ම.: 513 පට)

“බලවත් බවට පැමිණි අර්ථයෙන්, අනුසය නම් වෙයි. (එනම්) කාමරාග-පටිස-මාන-දිවයී- විවිකිව්‍යා-හටරාග-අවිර්ජනුසයයෝ අනුසය වශයෙන් විරෝධ ලද - (ම.නි. -i:276 පට, අ.නි. - iv : 292 පට.) සත ය. ගක්තිමත් වූ බැවින් නැවත නැවත කාමරාගාදී කෙලෙපුන්ගේ ඇතිවිමට හේතු භාවයෙන් (විත්ත සන්නානයෙහි) පුනපුන සයනය කෙරේනුයි අනුසය නම්.”

අනුසය අවස්ථාවේදී කෙලෙස් ඇතිව දත තොහැකිය. පුදුපු ප්‍රත්‍යායන් ලද විට අනුසය මට්ටමෙන් නැහි සිටින කෙලෙස්. පරිපුවයාන (= සිතෙකි ක්‍රියාත්මක වීම) හා විතික්කම (= කය - වවන තුළින් ක්‍රියාත්මක වීම) යන අවස්ථාවලට පත්වෙයි. කෙලෙස් නම්ති ගයෙහි මුළු අනුසය යි; කද පරිපුවයානය යි; අනු-කොල-මල්-ගෙධී ආදිය විතික්කමය යි. මානය, හටරාගය (= පැවැත්මට ඇලීම) සහ අවිර්ජනාව යන අනුසය තුන ම දුරුවන්නේ අරහත් මාර්ගයෙන් තියා ඒවා ප්‍රබලනම කෙලෙස් මුළු ජේ සිතිය හැකිය. කාමරාගානුසය හා පටිසානුසය අනාගමී මතින් ද, දිවයී හා විවිකිව්‍යා අනුසය යෝවාන් මතින් ද වැනයෙයි. (ව.ම.: 514 පට) හටරාගය හා කාමරාගය යනු තන්හාවේ ම ප්‍රහේදයෝය.

5. සබඩව පුත්තයෙහි “සංවර-පහානය” (ම.නි.: - i : 24 පට) හා එහි අවුවාව (ම.අ. - i:70 - 72 පටු) බලන්න.

6. “වක්‍රුණ්දාවුයෝ පටිව රුපෙ ව උප්පරුත් වක්‍රුවිණුදුණ. තීණතා සහිත් එයෙයා. එයෙපවතියා වෙදනා. ය. වෙදනී, ත. සයදුනානානි, ත. විතකෙකනි. ය. විතකෙකනි, ත. පපසුවනී..... යොනඳුවාවුයෝ පටිව සඳහා ව උප්පරුත් යොනවිණුදුණ. -පෙ- ... සානඳුවාවුයෝ ...පෙ-... තීව්‍යඳුවාවුයෝ...-පෙ-... කායඳුවාවුයෝ..... -පෙ:... මනඳුවාවුයෝ... -පෙ:...

-(ම.නි. - i : 280 පට.)

7. “සබඩම-මූලපරියාය. වො හිකඩවේ දෙසයෙම්.... ඉඩ හිකඩවේ, අසුත්වා පුපුරුත්තනා අරියාන. අදයාවී, අරියධමසය අකොවිද, අරියධමම අවිනිතා.....පය්වී. පය්වීතා සයදුනානානි. පය්වී. පය්වීතා සයදුනානි. පය්වී. මසුදුනි.”

-(ම.නි. - i : 2 පට)

“මහණෙනි, සියලු සත්කාය ධර්මයන්ට මූල කාරණය දේශනා කරන්නෙමි..... මහණෙනි, මෙලෙව (පුද්ධාදී) ආරයයන් තොදක්නා සුලු, ආයේ ධර්මයෙහි අදක්ෂ වූ, ආරය ධර්මයෙහි තොහික්මලුණු..... අශ්‍රුතවත් (අන්ධ) පාට්ගේන තෙමේ (ලක්ඡක, සයම්හාර, ආරම්මන, සම්මුති යන සිඩුවිදුරුම්) පය්චිය (ලෝක ව්‍යවහාරය අනුව) පය්චිය වශයෙන් (යස්ස්කු විපල්ලායයෙන්) හඳුනයි. පය්චිය පය්චිය දි (විපරිතව) හැඳින, (තණ්හා-මාන-දිවයී වශයෙන්) හැඳිය. (= තරක කරයි, විතරක කරයි, නානා ප්‍රකාර වශයෙන් අනාශ්‍යකාරයෙන් ගනියි).....”

අවුවා විවරණය:

“..... පය්චිතො සංස්ථානාධිනි පය්චිති.... පය්චිහාගෙන.... ලෙකවිහාර-ගහෙනා සංස්ථාදිවිපලලායන සංස්ථානාති.... පය්චි. පය්චිතො සංස්ථාත්වාති සේ තා පය්චි. එව. විපරිතයසංස්ථාය සංස්ථානාධිතවා..... අපරහාගේ එමප්පනෙන්ම තණ්හාමානදිවයී- පපස්සුවති, ඉඩ මස්ස්ථානානාමෙන වුනෙනති, මස්ස්ථාති; කපපති; විකපෙපති; නානාපරකාරතො අස්ස්ථාපා ගණනාති. තෙන වුනතා. පය්චි. මස්ස්ථාතිනි....”

-(ම. අ.-i :23 පට.)

8. තණ්හා, මාන, දිවයී යන කෙලෙස් තුන ම යෙදෙන්නේ ලෝහමූල අකුසල සින්වල ය. තණ්හාව (= ලෝහ වෙශයිකය) යුම ලෝහ මූල සිතෙක ම යෙදෙයි. එය ඇතුම්විවෙක මාන - දිවයී දෙකෙන් තොරව ද, තවත් විවෙක ඉන් එකක් සමහ ද ඇතිවෙයි. මානය හා දිවයීය එක ම සිතෙහි තුපදියි. එහෙන් පෙර-පසු සින්වල යෙදී, එකිනෙකට ප්‍රත්‍යාය විය හැකිය.

“.....තණ්හා පපස්සුවයා වෙදනා, දිවයීපපස්සුවයා සංස්ථා, මානපපස්සුවයා විතකෙකා, නිමිතතං.....”

-(ල.අ.: 248 පට.)

“..... තණ්හා පපස්සුවයට (= මස්ස්ථානාවට) වෙදනාව ද, දිවයී පපස්සුවයට සංස්ථාව ද, මාන පපස්සුවයට විතරකය ද නිමිත්ත (= අරමුණ, හේතුව) වෙයි.”

9. “..... පස්සුව නා. ඉන්දියානා. අවකකනති හොති; වකමුන්දියයා සොතින්දියයා ජීව්ලින්දියයා කායින්දියයා. අක්වීෂිකබවේ, මනෙ. අක්වී ඔමා. අක්වී අවිර්ජනාතු. අවිර්ජනාතු පෙනා සික්කබවේ, වෙදයිනෙන ඊට්ටියයා අසුළුතවතො පුදුජ්ජනයය ‘අයේ’නිපියය හොති. ‘අයමහමස්මී’නිපියය හොති, ‘හැවියනති’පියය හොති, ‘න හටියනති’පියය හොති.....”

-(ය.නි. - iii: 84 පට.)

“.....අැය, කන, තැහැය, දිව, කය යන මේ පසිදුරන්ගේ එළඟ සිටීම වෙයි. මහණෙනි, සිත ඇත; අරමුණු ඇත; අවිර්ජනාව ඇත. මහණෙනි, අවිර්ජනාවන් යුත් එස්සයෙන් උපන් වෙදනාවෙන් පහස්නා ලද අශ්‍රුතවත් පාට්ගේනහට (තණ්හා-මාන-දිවයී මස්ස්ථානා මතින්) ‘වෙමි.’ (යන මස්ස්සිනය) ද වෙයි; ‘මෙය මම වෙමි’ (යන මස්ස්සිනය) ද ඔහුට වෙයි; ‘වන්නෙමි’ (මස්ස්සිනය) ද ඔහුට වෙයි; ‘නොවන්නෙමි’ (මස්ස්සිනය) ද ඔහුට වෙයි.....”

අවුවා විවරණය:

“..... අයම්තින් තෙක්සාමානදිවයී-යංඩාන. පපසුව්නතය.... අයම්තින්පිසු හොති නි තෙක්සාමානදිවයී – වයෙන අයම්තින් එවමටපිසු ලහාති....., අයම්තින් තෙක්සාමාන-දිවයීයෝ...”

-(ය.අ.- ii : 196-197 පට.)

10. (i) “ලජාදය ආවුශීය අනන්ද, ‘අයම්’නි හොති, නො අනුජාදය. කිස්ව උපාදය ‘අයම්’ නි හොති, නො අනුජාදය; රුප. උපාදය ‘අයම්’නි හොති, නො අනුජාදය. වෙදනා - පෙ- යස්සාදය - පෙ-යධිබාරෝ-පෙ-විස්සාදය. උපාදය ‘අයම්’නි හොති, නො අනුජාදය.....”

-(ය. නි. - iii : 180 පට.)

“අවැත් ආනන්දයෙනි, ‘වෙමි’යි (තෙක්සා-මාන-දිවයී හැඳිම), (යමක්) නියා වෙයි. නො නියා නොවෙයි. කුමක් නියා ‘වෙමි’ (හැඳිම) වේ ද, නො නියා නොවේ ද යන්: රුපය නියා ‘වෙමි’ යි වෙයි, නො නියා නොවෙයි. වේදනාව..... යස්සාදය.... යධිබාර..... විස්සාදය නියා ‘වෙමි’ යි වෙයි, නො නියා නොවේ.....”

අවුවා විවරණය:

“ලජාදයාති ආගමම, ආරඛන, යක්ෂාය, පටිච්ච. ‘අයම්’නි හොතිනි ‘අයම්’නි එව. පවතන. තෙක්සාමානදිවයීපපසුව්නතය. හොති....”

-(ය. අ.- ii : 225 පට.)

(ii) “අයම්තින් සික්කවේ, සත්ත්වීන් සික්කවේ, යමෙනා අත්ත්වනන. බන්ධපසුව්ක. උපාදය තෙක්සාමානදිවයී-වයෙන යමුහගාහනා ‘අයම්’නි හොති, තයම්. යතිනි අනෙකා.”

-(අ. අ.- ii : 575 පට.)

“මහණනි, ‘වෙමි’ යි ඇති කළේහ යනු, මහණනි, තමා පිළිබඳ වන (= ආධ්‍යාත්මික) පසුවස්කන්ධය නියා (= ගෙන) තෙක්සා-මාන-දිවයී වශයෙන් යමුහගාහය (= යමුහ වශයෙන් ගැනීම) හේතුවෙන් යම් මේ ‘අයම්’ (= වෙමි) යි වෙයි ද, එය ඇතිකළේහ යන අර්ථය යි.”

11. දිවයීය හා කාමරාගය මූලිනුප්පා දුම් අනාගම් ආය්සේ ග්‍රාවකයා තුළ සියුම් වූ “වෙමි” යන මානය (= අයම් මානය), “වෙමි” යන ජන්දය, “වෙමි” යන අනුයය නොනැයි පවතින බව බෙමක පුන්තයෙහි (ය.නි. - iii : 218 - 226 පට.) යදහන් වෙයි. එනියා පස්ව උපාදනස්කන්ධයන් පිළිබඳ “මෙය මම වෙමි” (= “අයමහමයම්”) යන යක්කාය දිවයීය නැතිවුව ද, යමුහ වශයෙන් ගන් පස්කද අරහයා “වෙමි” (= “අයම්”) හැඳිම ඉතිරිව තිබේ. (“යමුහනා පසුවසුපි බන්ධපු ‘අයම්’නි අධිගතා....” -ය.අ.- ii :231 පට.) අවිජ්‍ය, හවරාග, මාන, යන කෙලෙස් ඉකා සියුම් මට්ටමකින් ක්‍රියාවත්වීම හේතුවෙන් හටගන්නා මේ “වෙමි” හැඳිම, අගුත්වත්

ප්‍රජාත්‍යාගය තුළ ආත්ම දූෂ්චරිය ඇතිවිමට පදනම් වන මිලාරික “වෙමි” මණ්ඩිනයේ මූලිකතම හා පුහුමතම ස්වරුපය ලෙස ගිණිය ගැනීය.

12. “ඉඩ හිකබවේ, අයුරුතට පුපුරුෂනා... රුප. අතනෙනා සම්බුද්ධයෙන් යා ගො පන සා හිකබවේ සම්බුද්ධයෙනා, සඩිබාරෝ සො. සො පන සඩිබාරෝ කිනාතිදනා ක්‍රි-සම්බුද්ධයා කිස්සරාත්තිකා කිමපහවෙත්: අවිජ්‍යාසම්බුද්ධයෙන් හිකබවේ, වෛදිනෙන උත්ත්‍යාස අයුරුතටතා පුපුරුෂනායා උපනාතා තණ්ඩා, තතොරෝ සො සඩිබාරෝ....”

-(ය.නි.-iii :164 පට.)

“මහණෙනි, මෙහි..... අගුෂතව් ප්‍රජාතන තෙම රුපය ආත්ම වශයෙන් දකිනි. මහණෙනි, යම ඒ (දිවයී) සම්බුද්ධයෙනාවෙක් වේ ද, ඒ ය-ස්කාරයෙකි. ඒ (දිවයී) ය-ස්කාරය කුමක් නිදන කොට, කුමක් හේතු කොට, කුමක් රාත්‍රි කොට, කුමක් ප්‍රහව කොට වේ ද යත්, මහණෙනි, අවිජ්‍යාව යහින එස්සයෙන් උපන් වේදනාවෙන් ස්පර්ශ කරන ලද දහම නොදත් පුහුදුන්හට ජනිත වූ තණ්ඩායක් ඇත් ද, ඒ ය-ස්කාරය ඉන් ජනිත වූවෙකි.”

13. “අයමහමයිනි රුපාදිපු කිස්වීදෙව ධමම. ගහෙතා, ‘අයා අහමයී’නි අතනදිවයීවයෙන වූතතා.”

-(ය.අ.- ii :196 පට.)

“මෙය මම වෙමි’ යි රුපාදිය අනුරෝධ කිසි (ස්කන්ධ) ධර්මයක් ම ගෙන ‘මෙය මම වෙමි’ යි ආත්ම දූෂ්චරි වශයෙන් කියන ලදී.”

14. “රුප. ‘එතා මම, එයෙහෙමයි, එයෙ මෙ අතනා’නි අහිනිවෙසපරාමායෙ දිවයී. වේදනා - පෙ-සංස්කෘත්-පෙ- සඩිබාරෝ -පෙ- විස්කෘත්-පෙ.....”

-(ප.ම.- i :250 පට.)

“රුපය, (තණ්ඩා මණ්ඩනාව මූලික වූ දිවයී වශයෙන්) ‘එය මාගේ ය.’ (මාන මණ්ඩනාව මූල් වූ දිවයී වශයෙන්) ‘හෙතෙම මාගේ ආත්මය යි’ යනුවෙන්, නිතා-පුහ-ආත්ම වශයෙන් පිවිසීම - පිහිටිම-දුචිව ගැනීම (= අහිනිවෙසය) ද, අනිතායදී ආකාරය ඉක්මවා නිතායදී අනායාකාරයෙන් ස්පර්ශ කිරීම - ගැනීම (= පරාමායය) ද දිවයීයයි. වේදනාව-පෙ-සංස්කෘත්-පෙ- සඩිබාර-පෙ- විස්කෘත්-පෙ-”

අවුවා විවරණය:

“එතා මමානි තණ්ඩා මණ්ඩනා මූලිකා දිවයී. එයෙහෙමයිනි මාන මණ්ඩනා මූලිකා දිවයී. එයෙ මෙ අකාරාත් දිවයී මණ්ඩනා එව.... යා අනිව්‍යාත් නිවවාදී වයෙන අහිනිවෙයන්, පතිච්ඡලත්, දළු. ගණාන්ති අහිනිවෙයෙ. අනිව්‍යා ආකාර. අනිකකළිනා නිවවනන් ආදී වයෙන වත්තමාත්‍යා පරතෙනා ආමයන්, ගණාන්ති... පරාමායෙ.....”

-(ප. අ: 298 පට.)

ම.නි. - i : 338 පට, ය. නි. - iii : 380 පට ආදිය ද බලන්න.

15. “යෙහි කෙවි සික්කවේ, සමඟ වා මුහුමඟ වා අනෙකවිහිතං අතතාන සමනුපසයමානා සමනුපසයන්, සබඳ තේ පසුඩුපාදනකබනෑ සමනුපසයන්, එතෙය වා අකුදුකර...”

-(ය.නි. - iii : 82. පට.)

“මහජෙන්, යමිකියි ගුමන කෙනෙක් හෝ මුහුමන කෙනෙක් හෝ නොයෙක් ආකාරයෙන් ආත්මය (දිවයී වශයෙන්) දකින්නාහු ද, ඔහු සියල්ලේ ම උපාදනය කළ පස්ද්වස්කන්දයන් හෝ ඒ අනුරින් කිසිවක් හෝ දකිනි.”

- 16 උපග්‍රහණ පරිය /iv/: “යක්කාය දිවයීය” බලන්න.

- 17 “යා ඉමා ගහපති අනෙක විහිතා දිවයීයා ලෙක උපග්‍රහණන්,.. යනිවිමානි අභායවයි දිවයීගතානි මුහුමරාල හතිනානි, ඉමා බො ගහපති දිවයීයා යක්කාය දිවයීයා යනි නොනැති, යක්කාය දිවයීයා අයනි න නොනැති”

-(ය. නි.- iv: 528. පට.)

“ගහපතිය, යම් මේ නෘත්වැදරුම දූෂ්චරිත ලෙව උපදින් ද, යම් මේ දෙයැට දිවයීහු මුහුමරාල පුන්තයෙහි වදුරන ලදාහු ද, (දි. නි. - i : 22-66 පටු) ගහපතිය, මේ දූෂ්චරිත යක්කාය දිවයීය ඇති කළේහි වෙත, තැනි කළේහි නොවෙති..”

- 18 එහෙන් මේ ආත්ම මස්සේනයේ පුහුබව නියා ම, ඒ මත ගොඩනැවුණු ආරක්ෂාව හා ස්ථාවරත්වය දෙදරා යුමෙන් අඡුත්වත් පාථග්‍රනයා දුකට වැවෙන යැටි භාගවතුන් වහන්සේ නොයෙක් වර පෙන්වා දුන්හ. (අදහරණ:- ම. නි. - i : 22, 342 - 344 පටු; ය. නි. - iii : 28-32, 76, 236 පටු ආදිය.)

- 19 ඇතැම් වින්තකයේ පුදු තරක මාගුයෙන් ආත්මයේ අනාගතය මෙන් ම අතීතය ගැන ද හතිමින් ආත්ම යෙකුල්පය පුළුල් කර ගනිනි. ඇතැම යෝගවවරයේ සමඟ හාවනාව දියුණු කිරීමෙන් ලැබෙන නිමිති, බ්‍යාන, අතිඥ ආදිය මස්සේනා කිරීමෙන් ආත්මය ගැන විවිධ දූෂ්චරිවලට බැය ගනිනි. [මුහුමරාල පුන්තය - (දි. නි. - i : 22-66 පටු) හා එම අවුවාව (දි. අ. - i : 72-86 පටු), ද, දි. නි. - ii : 94 පිට හා දි. අ. - i : 345 - 346 පටු ද බලන්න.] මාවුන්ගේ උගැන්වීම අවිවාරයෙන් පිළිගැනීම නියා, තවත් බොහෝ දෙනෙක් ආත්ම දූෂ්චරිය තහවුරු කර ගනිනි.

- 20 “..... එවං දිවයී නොති: ‘යො අනා යො ලෙකො යො පෙවව හවියාම්, නිවෙවා, බුවෙවා සයෙනා අවිපරීණාමධමෙමා’ති. ය බො පන යා සික්කවේ සයෙන දිවයී, සඩිබාරෝ යො.’”

- (ය. නි. - iii : 168 පට.)

“..... මෙසේ දිවයීය වෙයි: ‘ලේ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලෙව වන්නෙමි. නිතාය, ස්ථීර, සදකාලික, නොපෙරලෙන පුළු වන්නෙමි’ යි.

මහණනි, යම් මේ ගාය්ච් දූෂ්චරියක් වේ නම්, එය සංස්කාරයෙකි. (= ප්‍රත්‍යායෙන හටගන්නෙකි)....”

21. මෙම මඟ්‍යීන් පහ අනුව ගොඩනැවන ගාය්ච් දූෂ්චරි 32 ක් මුහුරාතුල පුත්තයෙහි දැක්වෙයි. අතිතය යම්බන්ධ කොටගෙන උපන් සංස්කාරය දිවයී 18 දා, දිවයිඩිමල නිබාහු වාද 5 දා මිට එක්වූ කළ, මෙම දැශනාවෙහි ගාය්ච් දූෂ්චරි ජ්‍යෙෂ්ඨ ස්‍යංඛන් වෙයි. (දී. නි. - i : 22 - 66 පිටු.)

22. “..... හවෙනෙව බො පනෙක අවෝයමානා හරායමානා ජීගුවනානා විහාර අභිනාද්‍යනි. ‘යනෙන් කිර හෝ අය’ අනනා කායයය හෙද උව්‍යිජ්‍යානි, විනයෙනි, නාහොති පරං මරණු, එත් සනනා, එත් ප්‍රංශීතා, එත් යාරාවනානි, එව් බො හිකකට අන්ධිවනති එකේ.”

- (ප. ම. - i : 302 පිට; බු.නි. - i : 376 පිට)

“අනුමෙක් හවයෙන් මැ පෙළනු ලබන්නාහු ලජ්ජාවට පත්වන්නාහු පිළිකුලට පැමිණන්නාහු, ‘හවන්නි, යම් තැනෙක පටන් මේ ආත්මය කය බිඳීමෙන් සිංදේ ද වැනසේ ද මරණීන් මතු නොවේ ද, එය ගාන්තය; එය ප්‍රංශීතය; එය ඇති සැටිය’ සි උව්‍යිජ්‍යාය සතුවූ වෙති. මහණනි, මෙසේ අනුමෙක් (නිවන් මහ) ඉක්මවා දුවන්.....”

මුහුරාතුල පුත්තයෙහි උව්‍යිජ්‍යා දිවයී හතක් දැශනා කොට නිබේ. (දී. නි.-i : 60-62 පිටු.) බුදුරජාණන් වහන්සේ ද උව්‍යිජ්‍යාදාදීයෙකි සි කරන ලද වෝද්‍යාව සහේතුකට ප්‍රතික්ෂේප කරන අත්දම අලගද්දුපම පුත්තයෙහි (ම.නි.-i : 350 පිට)

- 23 “අයා නියයිනා බොයා කවචාන, ලොකා යෙහුයෙයන, අන්ත්‍යඡ්‍යාව නාන්තිකුව.... උපයුජාදානාහිනිවෙය - විනිබඳු බොයා කවචාන, ලොකා යෙහුයෙයන.... ‘සබෘමන්ඩ්’නි බො කවචාන අයමෙකා අනෙනා; ‘සබෘ. නාන්ඩ්’නි බො අයා දුනීයා අනෙනා. එනෙ තෙ කවචාන, උහා අනෙනා අනුපාගමම මරුකින තරාගනා ධමම්. දෙසෙනි:.....”

- (ස.නි. - ii : 28 පිට; ස.නි. - iii : 230 - 232 පිටු)

“කවචායනය, මේ ලෝකය බෙහෙරින් (= ආය්සියන් හැර) ඇති බව (= ගාය්ච්) ද නැති බව (= උව්‍යිජ්‍යා) ද ඇපුරු කලේ වෙයි..... කවචායනය, මේ ලෝ වැසියා (තණහා-දිවයී සංඛ්‍යාත) උපයයෙන් (= අනුව යැමෙන්) ද, උපාදනයෙන් (= දුඩිව ගැනීමෙන්) ද, අභිනිවෙයයෙන් (= ඇනුල්වීමෙන්) ද බැඳුණේ වෙයි. කවචායනය, ‘සියල්ල ඇනු’ සි යන මෙය (= ගාය්ච්) එක් අන්තයෙකි. ‘සියල්ල නැතැදි යන මෙය (= උව්‍යිජ්‍යා) දෙවැනි අන්තය සි. කවචායනය, ඒ අන්ත දෙකට නොපැමිණ, තරාගත තෙම මැයිම මහින් දහම් දෙයයි....”

අටවා විවරණය:

“යෙහුයෙක්නාත් ඉම්හා යැපෙනා අරියපුගෙලේ සෙසමභාජනා දෙයෙන්. අත්තීතන් යයෙන්, නැව්‍යීතන් උවෙෂද.... උපපුඩානාහිනිවෙස - විනිබණෝ ... තක් උපයාත් ගෙව උපයා: තණුපයා ව, දිවුපයා ව, උපාදනාදීපුරි එයට නායෝ.....”

-(ස.අ. - ii: 25 පට.)

24. පස්ස්වස්කන්ධයන්ගේ ක්‍රියාකාරිත්වය විනිවිද දකින විපස්සනා සූජනයන් තොරවීම නියා, (නොයෙක් දදනා විසින් නොයෙක් ආකාරයෙන් විශ්‍රාශ කරන ලද) ආත්මයක් යන්වය ඇපුරුණාවගෙන වෙනු යියලු දදනා ම අන්ධානුකරණයන් පිළිගෙන යිටි යමයෙක, මහා වින්තන විජ්‍ලවයක් පිළිකරමින් කටර ආකාරයක හෝ ආත්මයක් කොතුනාක හෝ නැතු යි තමන් වහන්සේගේ ම යථාභා සූජනය (= ඇත්ත ඇති යැටියෙන් දැක්මේ නුවනු) මත පිහිටා සරවඡයන් වහන්සේ විදුලහ. (ම.නි. - i: 344, 546 පට; ස.නි. - iv: 680, 704 පට ආදිය) ඩකන්ධ - බාභු - ආයතන වශයෙන් විවිධාකාරයෙන් “සත්වයා” බෙද දක්වාමින්, ආත්මයක් යි අන හැකි බලවේගයක් නැති බව පෙන්වුහ. (ම. නි.- i : 546 - 550 පට; අ. නි. - ii: 320 පට; ස.නි. -iv: 8, 10 පට ආදිය) මේ යියලු ය-ස්කාර ධර්මයන් ම හේතු-ඩේ පරම්පරාවක් වශයෙන් පවතින බැවින් ආත්මයකින් කෙරෙන පාලනයක් නැති බව සනාථ කළහ. (ම.නි. - i: 606 - 616 පට; ස. නි. - iv : 330 පට ආදිය) විශ්ව සාධාරණ ධර්මනාවන් (= යාමස්සු දක්ඛන) වන අනිව්‍යාච හා දුක්ඛනාච අනුව ආත්ම ය-කල්පය බිඳු වැටෙන සැටි පැහැදිලි කළහ. (ම.නි. - iii : 584 පට, ම. නි. - i: 552 පට, ස. නි. iii: 40 පට ආදිය)

විවිධ අෂ්ට්‍රීන් ගැන ප්‍රශ්න කරන ලද ඇතැම් විවෙක උන්වහන්සේ තිහඹ වුයේ නිසි පිළිතුරු දීම ඒ අවස්ථාවට අනුවත වූ නිය ද ප්‍රශ්නයේ පදනම වැරදි නිය ද නිවන පිහිය හේතු නොවන නිය ද බව පෙනේ. (අඩුකාන ය-පුක්න: ස. නි. - iv: 668-708 පට බලන්න.)

25. විවිධ පුද්ධ දේශනාවන්හි දැක්වෙන දිවියේ ඉපදිමේ හේතු ප්‍රතාපයන් “පටියමිඩු මග්ග” යෙහි කරුණු අවක් ලෙසින් ය-ග්‍රහ කොට තිබේ. ඒවා නම්: පස්ස්වස්කන්ධය, අවිජ්‍රාව, එස්සය, යස්සුභාව, විනක්කය, අයොනියා මනසිකාරය, පාපමිනු සේවනය හා පරනෝසෝෂ්ඨය (= අනුන්ගේ අෂ්ට්‍රීවාද ඇඟිල) වෙයි. (ප.ම. - i : 256 පට) මෙවාට උද්‍යරණයන් එම අටවාවේ යදහන් වෙයි. (ප. අ. : 299-300 පට)
26. “ය. හි සික්කබවේ මස්සුභාත්, යයම්: මස්සුභාත්, යනො මස්සුභාත්, යමෙමත් මස්සුභාත්, තනො ත. භොත් අස්සුභාත්. අස්සුභාතාහාවේ හවිසනො ලෙකා හටමෙව අහිනාභාත්.”

යාවනා සික්කබවේ බජ්ව-ධානු-ආයතනා, තමහි න මස්සුභාත්, තයම්මහි න මස්සුභාත්, තනොහි න මස්සුභාත්, තමෙමතිහි න මස්සුභාත්. සො එව. න මස්සුභාතානො න ව කිස්වී ලෙකා උපාදියත්. අනුපාදිය. න පරිතයෙන්. අපරිතයෙ. පවචනන්සේව්ව පරිනිබ්බයත්. ‘විෂ්‍ව රාත්, වුයින් මුහමවරියා, කන් කරණියා, නාපර. ඉයෝතනායා’ නි පජානාත්. අය. බො සා සික්කබවේ යබිමස්සුභාත් - යමුගසාතයප්පාය - පටිපද්ධත්’

“මහණෙනි, යමක් (ආත්මය දී) හඳු ද, යම තැනෙක (ආත්මය ඇතැයි) හඳු ද, යමෙකින් බැහැර (ආත්මය වෙතැයි) හඳු ද, යමක් මාගේ යයි හඳු ද, රිධින් රය අන් අපුරෝකින් වෙයි. අන් අපුරෝකින් වුව ද හටයෙහි ම අලුණු ලේකය හටයට යතුවූ වෙයි. (= පතයි.)

මහණෙනි, යම්තාක් ස්කන්ධ දිනු- ආයතනයක් ඇද්ද රය ද (ආත්ම යයි) තොහඳියි. එහි (ආත්මය ඇතැයි) ද තොහඳියි. ඉන් බැහැර (ආත්මය ඇතැයි) ද තොහඳියි. එය මාගේ යයි ද තොහඳියි. හේ මෙයේ මක්ෂ්‍යනා තොකරනුයේ ලෙට කිසිවක් උපාදනය තොකරයි. (= දුධිව තොගනියි). උපාදන තොකරන්නේ තෙත්තාවෙන් තුශයට පත් තොවයි. තුස්ත තොවනුයේ එම ජීවිතයේදී ම (කෙලෙස් නිවිමෙන්) පිරිනිවෙයි. ‘ඉපැදිම ගෙවුණි. මහ බෛඟර වැය නිමවන ලදී. කළ පුන්ත කරන ලදී. මේ (රහත් බව) පිශිය (කළපුනු) අනෙකක් නැතැයි දහ ගනියි. මහණෙනි, මෙය සියලු මක්ෂ්‍යන් මුලිනුප්පටා දුම්ම යදහා උපකාරීවන ප්‍රතිපදව දී.’

27. “..... පුක්කුදනා අයාමිකතා අවයවතිනා අනත්පටිකෙකුපතා ව අනත්තා.”

- (වි. ම.: 464 පට.)

විකා විවරණය:

“පුක්කුදනාකි නිවාසි- කාරක-වෙදක-අධිච්‍යායක-විරහෙන, තතා පුක්කුදනා, න නියයහාවතානි, එකවච-පරිකපැනි-සභාව-පුක්කුදනා. අයාමිකතාකි සාම්ඛ්‍යය කෘෂිය අභාවතා. එතෙනා අනත්තනියත් දෙයෙනි ... අනත්පටිකෙකුපතා -නි පර්පරිකපැනියය අනතානා පටිකවිපනතා. පුක්කුදනාකි ආදිනා හි ධම්මාන- බාහිරක-පරිකපැනි-අනන්-විරහා වුතෙනා. ඉම්හා පනා අත්සභාවතා අනතා න ගොනී -නි.”

- (වි. වි. (ඥ.)- ii : 407 පට.)

“පුක්කුදනා යනු නිවාසි-කාරක-වෙදක - අධිච්‍යායක යන ආත්ම ලක්ෂණවලින් යුතු බැවින් ය. (මින් කියුවෙන්නේ) ඇතැමුන් විසින් පරිකල්පනය කරන ලද (ආත්ම) ස්වභාවයන් හිස් බව ය. (ස්කන්ධයන්ගේ ඒ ඒ ධර්ම) ස්වභාවයන් නැති බව තොවේ. අයාමිකතා යනු ස්වාමී වූ කිසිවෙකු තොවන බැවින් ය. මින් (ස්කන්ධයන්) ආත්මයකට අයත් තොවන බව පෙන්නුම් කෙරෙයි..... අනත්පටිකෙකුපතා යනු අනායන් විසින් සිතා ගන්නා ලද ආත්මයගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ය. පුක්කුදනා ආදියන් (ස්කන්ධ) ධර්මයන්ගේ බාහිර දුෂ්චිගනිකයන් විසින් පරිකල්පනය කරන ලද ආත්මයෙන් තොර බව කියන ලදී. මෙයින් (= අනත්පටිකෙකුපතා යන්නෙන්) යතාවගයෙන් ම ආත්ම ස්වභාවයක් තොවන බැවින් ආත්මය තොවේ තුයි, (කියන ලදී)”

(ම. අ. - ii :94 පට ද බලන්න.)

28. ආපොෂ දානුව සෙසු රුප දානු තුනට වඩා සිසුම ස්වභාවයක් වන බැවින් ආරම්භයේදී එය පහසුවෙන් තොවුටහීමට ඉඩ තිබේ. එහයින් පායට දානු කුටි කරන ස්වභාවය ලෙසින් ආපො දානුව සිතින් යලකමින් මෙනෙහි කළ පුහුය.

යනි-යමාධි-ප්‍රඟ දියුණුවන විට ප්‍රත්‍යක්ෂාවකේදය උදවුනු ඇත. (යාන්නෙන් හැඳවෙන්නේ යත්ව-අන්ම ස්වභාවයකින් තොර ධර්ම මානුයකි.) මේ මහා ඩැප හතර ඇයුරෙන් පවතින උපාද රුපයන් ද යෝගාවවරයාගේ නෑත මටටමේ තරමට වැටහෙනු ඇත.

29. උදර වලනය අරමුණු කරන මොහොතක් ගැන සිත යොදන්න. මෙහිදී සිතට අරමුණු වන පයටි හේ තේරේ හේ වායේ හේ ආපේ හේ ආදි යානු ස්වභාවය රුපස්කන්ධයට ගැනෙයි. එය දානගන්නා සිත විජුන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ සිතෙහි ම යෙදෙන අරමුණ (ලේ ඒ රුපධානු) හැඳින ගන්නා ස්වභාවය සංඛ්‍යා ස්කන්ධයට ඇතුළත් වෙයි. ඒ සිත හා යම්පුදුක්ත් වන, යුප-දුක්-මැදහන් ලෙසින් අරමුණේ රුපය විදින ස්වභාවය වේදනා ස්කන්ධය යි. ඒ සිතෙහි උපදින වෙනතාව ප්‍රමුඛ අනිකුත් නාම ධර්ම සංස්කාර ස්කන්ධය යි. (ම.නි. - i : 460 පිට බලන්න.) අරුප අරමුණක් ගෙන සිත පවතින විවෙකදී සිතට ආධාරවන (හදය වත්ප්‍ර) රුපය රුපස්කන්ධය ලෙසින් ගත හැකිය. මෙසේ හැම විට ම පස්ද්වස්කන්ධය ම ඒකරුයිට පවතින අන්දම විද්‍රෝහනාවේදී ප්‍රකට වෙයි. ඇතුළෙනුට මේ තත්ත්වය වැටහෙන්නේ විද්‍රෝහනා මාර්ගයේ වඩාත් දියුණු අවස්ථාවකදී ය. එසේ වැටහෙන විට, පස්ද්වස්කන්ධය ම එකට ගෙන විද්‍රෝහනා කළ හැකි වෙයි.
30. “කතමාවානාඇ අනාතන යයූදු? ඉඩානාඇ හිකුම් අරණයූදාගත්තා වා රුකුබ මූලගත්තා වා පුණුදුයාරගත්තා වා ඉති පටියවිකත්ති: 'වකුම් අනාතනා, රුප-අනාතනා, සොත් අනාතනා, සඳු අනාතනා, සාං අනාතනා, ගස් අනාතනා, පිවා අනාතනා, රය අනාතනා, කායේ අනාතනා, රෝට්ට්බා අනාතනා, මතො අනාතනා, ධම්මා අනාතනා'ති. ඉති ඉමෙයු ජපු අජ්ඛිතනික-බාහිරෝපු ආයතනෙයු අනාතනානුපසයි විභරති. අය මූවිනානාඇ අනාතනයූදු.”

- (අ. නි. -vi: 196 පිට.)

“අනාතන්දය, අනාත්ම සංඛ්‍යාව කවරද? අනාතන්දය, මේ සයනෙහි හික්සුනෙම වනයට ගියේ හේ රැක් මූලකට ගියේ හේ සිද ගෙයකට ගියේ හේ, මෙසේ තුවහින් සළකයි. 'අය අනාත්මය; රුපය අනාත්මය; කණ අනාත්මය; සඳු අනාත්මය; තැහැය අනාත්මය; ගද අනාත්මය; දිව අනාත්මය; රස අනාත්මය; කය අනාත්මය; පහස අනාත්මය; සිත අනාත්මය; අරමුණු දහම් අනාත්මය' දි; මෙසේ මේ සටුදුරුම් ඇතුළත පිටත ආයතනයන්ති අනාතනානුපසයි (= අනාත්ම වගයෙන් පුන පුනා බලමින්) වෙයයි ද, අනාතන්දය, මෙය අනාතන සංඛ්‍යා යයි කියනු ලැබේ.”

පෙළෙහි ඇතුම් තැනෙක “දුකෙක අනාතන යයූදු” (= දු:බයෙහි අනාත්ම යයි පවතින සංඛ්‍යාව) නමින් ද අනාතනානුපසයනාව දක්වා තිබේ. (ද. නි. - iii : 412, 426 පිට; ස. නි. -v/i/ : 246 පිට; අ. නි. -iii : 136 පිට අදිය)

“දුකෙක අනාතන-සංඛ්‍යාති අනාතනානුපසයනා- සඳහන උපනන - යයූදු.”
-(ද. අ.-ii : 757 පිට.)

“දුකෙක අනාතන සංඛ්‍යා යනු අනාතනානුපසයනා සඳහනයෙහි උපන් සංඛ්‍යාව ය.”

31. ප.ම. - i : 508 පට, ප. අ.: 409 පට හා ව. ම.: 514 පට
32. “.... සේ සබඩයා රාගානුසයයා පහාය පටිසානුසයයා පටිවිනොදෙකා අසලීනිදිවයීමානානුසයයා සමූහනිභා අව්‍යාප්‍රය පහාය විෂ්ටය උපජාදෙකා දිවෙක්ව ධමෙ දුක්කඩයනකරු හොති....”
-(ම. නි. - i : 112 පට.)
- “.... හෙතතම සියලු ආකාරයෙන් රාග අනුසය ගැර දමා, පටිස අනුසය දුරුණොට, අස්ථි (= ‘මම වෙමි’) යන දිවයිය බඳ වූ මාන අනුසය තසා, අව්‍යාප්‍රව ගැර විෂ්ටාව උපදවා මේ ජීවිතයේදී ම දුක් කෙළවර කරන්නොක් වෙයි....”
- අවුවා විවරණය.**
- “.... දිවයීමානානුසයන්හි දිවයීයදිය. මානානුසයන්හි වුනනා හොති. අය හි මානානුසයයා අයේනි පවත්තනා දිවයීයදියෙය හොති. තසා එව් වුනනා.....”
-(ම. අ. -i : 186 පට.)
- බෙමක සුත්තය (ය.නි. - iii : 218 - 227 පටව හා මෙහි 11 වන අභා ලිපිය) හා මූලපරියාය සුත්තයේ “ද්විතීය ගැමි පරිව්‍යේදය” (ම.නි.-i :10-12 පටව) ද බලන්න.
33. “ත හිකකටව, ආනිය-යේ සමපසයමානෙන අලමෙව හිකුවනා සබඩයඩාරසු අනෙකියා කරිනා අනතනයස්සූදා උපයියාපෙනු. කනමේ ජ:සබඩලාකේ ව මෙ අතම්මයෙය හටියාම්. අහඛිකාරා ව මේ උපරුජකීයාන්නි. මමඛිකාරා ව මේ උපරුජකීයාන්නි. අසාධාරණ ව සූදෙනා සමනනාගනො හටියාම්. හෙතු ව මේ සුදිවෙයා හටියාන්නි, හෙතු සමුපපනනා ව ධමමා....”
-(අ. නි. -iv: 256 පට)

අවුවා විවරණය

“අතම්මයෙනි තමමයා වුවවනි තණනා- දිවයීයා, තාති රහිනා. අනිඛිකාරානි අනි-කාර දිවයී. මමඛිකාරානි මමි-කාර තණනා...”-

-(අ. අ.-ii : 695 පට)



නිබැඩනුපස්සනාව

[4] “නිබැඩනුපස්සනා භාවහෙතා නැඳී ප්‍රජාති.”
 “නිබැඩනුපස්සනාව වඩන්නා නන්දිය දුරු කරයි.”

“නිබැඩ” (= නිරවිද) යන පදයන් කළකිරීම යන අදහස කියුවේයි. විදරුණනාවේදී මේ කළකිරීම හේත් නිබැඩව පහළ වන්නේ යංස්කාර තොහොත් පස්ස්වස්කන්ද ධර්මයන් පිළිබඳව ය. යංස්කාරයන්ගේ යථා සටහාවය විදුෂන් නුවණින් පසක් වන විට මෙනක් ඒවා යම්බන්ධ කොටගෙන යිනෙහි බල පැවැත්වූ ප්‍රිති යහගත තාත්ත්ව (= නන්දිය) යටපත්ව, නිබැඩව මතුවේයි.¹ මෙය තෝරුම ගැනීම සඳහා කදිම උපමාවක් බුදුරජාණන් වහන්සේ විසින් මාගන්දිය පරිභාරකයාහට දේශනා කරන ලදී.² ඒ කෙටියෙන් මෙයේ ය:

ළපතින් ම හටගන් ආබාධයකින් දස් අන්ද වූ මිනියකුට “පුදු පාට වස්තුය ලස්සන යි, පිරිසිදු යි, ප්‍රසන්න යි” යන කාඩ්ට අයන්නට ලැබේයි. ඒ අනුව තමාටත් පුදු වස්තුයක් ලබා ගැනීම පිණිය යොයයි. මේ බව දැනගත් එක් තැනැත්තෙක් තෙල් දැලි තැවරුණු, ගෙරෙස්පු, කඹ රෙදී කඩක් ගෙනවුත් ඔහුට දී, “මිතුය, මේ ඒ කියන පුදු වස්තුය යි. මෙය ප්‍රසන්න යි, භාද යි, භැඩ යි, පිරිසිදු යි. මෙය ඇදගන්න; පෙරවගන්න. මෙයින් ඔබේ තත්ත්වය බොහෝම උසස්වෙනවා” යි වර්ණනා කරයි. අන්දය මහන් යතුවින් එය පිළිගෙන තෙශ්ඡාවෙන් - මානයෙන් යුත්තව හඳුයි, පෙරවයි.

පසුකළෙක ඔහුගේ නැයෝ හා තිනවත්තු එක්ව අක්ෂි ගලා වෙදාවරයෙකු වෙන මොහු ඉදිරිපත් කරනි. වෙදාවරයාගේ පිළියම් ක්‍රියාවේ යෝදාවීමෙන් ඇස් පෙනීම මතුවේයි. දරුණන ගස්තිය ලද ඇයන් තම ආදරණිය වස්තුව වූ වස්තුය දෙය බලන මේ මිනියා ඇත්ත තෝරුම ගනියි. වස්තුය ගැන නීඩු ආසාව දුරුකරමින්, කළකිරීමට පත්වේයි. මෙනෙක් කළක් තමා රට්ටී සිටි බව වටහා ගනියි.

මෙයේ ම විදරුණනා ප්‍රජාව නම් ඇය පාද ගත් යෝගවචරයා පස්ස්වස්කන්දයන්ගේ ඇති තතු දැක තමා මෙනෙක් මුලා වී සිටි බව අවබෝධ කර ගනියි. සියලු යංස්කාරයන් පිළිබඳ ආස්ථාය වියලුවා දම්මින් නිබැඩවෙහි ම පිහිටයි.

විදරුණනාවේදී නිබැඩව මතුවන ආකාරය පෙළෙහි තොයෙක් අපුරින් දේශනා කොට තිබේ. ඉන් මූලික උදහරණ ක්‍රිපයක් පිළිබඳව දැන් අවධානය යොමු කරමු.

(i) “මහගෙනි, රුපය අනිතා ය; වෙදනාව අනිතා ය; සස්ස්ජුව අනිතා ය; යංඛර අනිතා ය; විස්ස්ජුනාය අනිතා ය. මෙයේ (විදුෂන් නුවණින්) දක්නා, දහම් දත් ආයුෂී ග්‍රාවකයා රුපයෙහි ද කළකිරීයි; වෙදනාවෙහි ද කළකිරීයි; සස්ස්ජුවෙහි ද කළකිරීයි; යංඛරයන්හි ද කළකිරීයි; විස්ස්ජුනායෙහි ද කළකිරීයි.....”³ (දුක්ක් යහ අනාත්ත ලක්ඛන මුල් කොටගත් මෙවැනි ම දේශනා මිට අනතුරුව පෙළෙහි දක්වා ඇතින්.)

(ii) “මහණෙනි, රුපය අනිවිව ය. යමක් අනිවිව නම්, එය දුක් ය. යමක් දුක් නම් එය අනත්ත ය. යමක් අනාත්ම නම්, ‘එය මාගේ නොවෙයි; එය මම නොවමි; එය මාගේ ආත්මය නොවෙයි’ යයි මෙයේ ඇති යැටියෙන් මනා (විද්‍යුත්) තුවකීන් දැක්ක පුතුය. වේදනාව අනිවිව ය.... සංස්කෘත අනිවිව ය.... සංඛාර අනිවිව ය..... විජ්‍යෘත්‍යාය අනිවිව ය..... මෙයේ එය ඇති යැටියෙන් මනා තුවකීන් දැකිය පුතුය. මහණෙනි, මෙයේ දක්නා පුතුවත් අරියවු (= ග්‍රැන්ටන් ආයෝ ග්‍රාවකයා) රුපයෙහි ද කළකිරේයි. වේදනාවෙහි ද කළකිරේයි. සංස්කෘතවෙහි ද.... සංඛාරයන්හි ද.... විජ්‍යෘත්‍යායෙහි ද කළකිරේයි....”⁶

(අනිතා ලක්ෂණය තැනිව දුෂ්ච හා අනාත්ම ලක්ෂණ පමණක් යදහන් වන්නාවූ ද අනිතා-දුෂ්ච ලක්ෂණ දෙක ම තැනිව අනාත්ම ලක්ෂණය පමණක් යදහන් වන්නාවූ ද මේ ආකාරයේ ම දේශනා මීට පසුව පෙළෙහි දක්වා තිබේ)

(iii) “මහණෙනි, අතින- අනාගත රුපය අනිතා ය. වර්තමාන රුපයාගේ (අනිවිවනාව ගැන) කවර කරා ද! (= අනිතා මැ දී.) මහණෙනි, මෙයේ දක්නා ගුළුවත් ආයෝ ග්‍රාවකයා අතින රුපයෙහි අපේක්ෂා රහිත වෙයි; අනාගත රුපය නොපනයි; වර්තමාන රුපයාගේ කළකිරීම පිණිය, නොඇලීම පිණිය, නිරෝධය පිණිය පිළිපන්නේ වෙයි. අතින-අනාගත වේදනාව අනිතා ය.... අතින-අනාගත සංස්කෘත අනිතා ය.... අතින-අනාගත සංස්කාර අනිතා ය.... අතින-අනාගත විජ්‍යනය අනිතා ය... වර්තමාන විජ්‍යනයාගේ නිර්වේදය පිණිය විරාගය පිණිය නිරෝධය පිණිය පිළිපන්නේ වෙයි.”⁷

(පිළිවෙළින් දුෂ්ච හා අනාත්ම ලක්ෂණ මුල් කොටගත් දේශනා ද මෙබදු ම වෙයි.)

(iv) “මහණෙනි, රුපය අනිවිව ය. රුපයාගේ ඉපදිමට යමක් හේතු වේ නම්, ප්‍රත්‍යාය වේ නම්, එය ද අනිවිව ය. මහණෙනි, අනිවිවනාව උරුමකාට උපන් රුපය කොසේ නම් නිතාව වන්නේ ද? වේදනාව අනිතා ය... සංස්කෘත අනිතා ය.... සංස්කාර අනිතා ය.... විජ්‍යනය අනිතා ය.... මහණෙනි, මෙයේ දක්නා දහම් දත් අරියවු රුපයෙහි ද කළකිරේයි....වේදනාවෙහි ද ... සංස්කෘතවෙහි ද... .. සංස්කාරයන්හි ද..... විජ්‍යනයෙහි ද කළකිරේයි....”⁸

(දුක්ඛ හා අනත්ත ලක්ඛණ පිළිබඳ දේශනා ද මෙයේ ම වෙයි.)

(v) “මහණෙනි, එහි ලා උගත් අරියවු පටිවිව සමුශ්පාදය ම මනාව තුවකීන් මෙනෙහි කරයි: ‘මෙයේ මෙය (= මෙහේතුව) ඇති කළුහි මෙය (= මෙහේලය) වෙයි. මෙය (= මෙහේතුව) ඇතිවීමෙන් මෙය (= මෙහේලය) උපදියි. මෙය (= මෙහේතුව) තැනි කළුහි මෙය (= මෙහේලය) නැතිවෙයි. මනම්: අවිශ්චා ප්‍රත්‍යායෙන් සංඛාර වෙයි. සංස්කාර ප්‍රත්‍යායෙන් විජ්‍යනය වෙයි.... ජාති ප්‍රත්‍යායෙන් ජරාමරණ-ගේක-වැළපිම්-දුක්- දෙමුනස්-දුධ් වෙහෙස හට ගනිදී. මෙයේ මේ ඩුද දුක් රෙයෙහි හටගැනීම වෙයි. අවිශ්චාව ම ඉතුරු නොකාට නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වෙයි..... ජාති නිරෝධයෙන් ජරා-මරණ-ගේක-පරිදේව-දුක්- දේමනස්-ලපායාය තිරුද්ධ වෙයි. මෙයේ මේ ඩුද දුක් රෙයෙහි නිරෝධය වෙයි; මහණෙනි, ඇසු පිරි තැන් ඇති අරියවු මෙයේ දක්නේ, රුපයෙහි ද කළකිරේයි. වේදනායෙහි ද.... සංස්කෘතයෙහි ද සංඛාරයන්හි ද විජ්‍යනයෙහි ද කළකිරේයි....”⁹

(vi) “මහණනි, එහි පුතවත් අරිසඩු පටිච්ච සමූහ්පාදය ම මතාව තුවකින් මෙනෙහි කරයි. ‘මෙසේ මෙය ඇති කළේහි මෙය වෙයි..... මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි.’ මහණනි, යැප වේදනාවට ප්‍රතාය වූ එස්සය නියා යැප වේදනාව උපදියි. ඒ එස්සයාගේ ම නිරෝධයෙන්, ඉන් උපන් යැප වේදනාව නැති වෙයි; සන්සිදේයි. මහණනි, දුක් වේදනාවට ප්‍රතාය වූ එස්සය නියා දුක් වේදනාව උපදියි. ඒ එස්සයේ ම නැතිවීමෙන්, ඉන් උපන් දුක් වේදනාව නිරුද්ධ වෙයි; සන්සිදේයි. නොදුක්-නොපුව (මැදහන්) වේදනාවට ප්‍රතාය වූ එස්සය නියා මැදහන් (= උපේක්ෂා) වේදනාව උපදියි. ඒ එස්සයේ ම නිරෝධයෙන්, ඉන් ජනින මැදහන් වේදනාව නිරුද්ධ වෙයි; සන්සිදේයි.”

“මහණනි, යම් සේ දුඩු දෙකක ගැටුම-එක්වීම හේතුවෙන් උණුසුම උපදී ද, ඒ දු දෙක්හි ම වෙනවීමෙන් බහුරුලීමෙන් ඒ උණුසුම නිරුද්ධ වෙයි ද සන්සිදේයි ද, එසේ ම යැප වේදනාවට ප්‍රතාය වූ එස්සය නියා යැප වේදනාව උපදියි.... මැදහන් වේදනාව නිරුද්ධ වෙයි; සන්සිදේයි. මහණනි, මෙසේ දක්නා උගත් අරිසඩු එස්සයෙහි ද කළකිරෙයි; වේදනාවහි ද කළකිරෙයි; යස්සුවෙහි ද කළකිරෙයි; සංඛ්‍රායන්හි ද කළකිරෙයි; විශ්වාසයෙහි ද කළකිරෙයි”....⁸.

(vii) “අයෙන් රුපන් නියා වක්වු-විශ්වාසය (= අය අසුරන් උපදින රුප පිළිබඳ දැනීම) උපදියි. (අය, රුප හා වක්වු විශ්වාසය යන) මේ තිදෙනාගේ එක්වීම එස්සය යි. එස්සය නියා වේදනාව උපදියි. මහණනි, මෙසේ දක්නා අහම් අසුර අරිසඩු එස්සයෙහි ද කළකිරෙයි; රුපයන්හි ද කළකිරෙයි; වක්වු විශ්වාසයෙහි ද කළකිරෙයි; වක්වු සම්ථස්සයෙහි (= අය මුල්කොට ඇතිවන වෙනසික ස්පර්ශයෙහි) ද කළකිරෙයි; වේදනායෙහි ද කළකිරෙයි...”

[කන, යදා හා සේන-විශ්වාසය (= කන මුල්කොට පවතින, ඇසීම සිදු කෙරෙන සිත) ද නැහැය, ගදු-පුවද හා සාහ-විශ්වාසය (= නැහැය ආධාර කොට පවතින, ගන්ධයන් දුනගන්නා සිත) ද දිව, රස හා පිව්‍යා-විශ්වාසය (= දිව හේතුකොට පවතින, රස දුනගන්නා සිත) ද කය, පෝටයිනිඩ (= කායික පහස) හා කාය - විශ්වාසය (= කය අසුරහි පවතින, කායික පහස දුනගන්නා සිත) ද මනස, (මනසට අරමුණු වන-) ධර්ම හා මනො-විශ්වාසය (= ධර්මාරම්මන පිළිබඳ දැනීම) ද, ඒ ඒ අවස්ථාවට අදාළ එස්සය හා වේදනාව ද සම්බන්ධ කොටගෙන, ඒ සියලු සංස්කාරයන් පිළිබඳව නිබැඳුව පහළ වෙන ආකාරය මේ ලෙසින් ම විස්තර කෙරෙයි.⁹]

(viii) “රාජුලය, මෙය කෙසේ සිතන්නෙහි ද, අය නිතා ද අනිතා ද?”
“වහන්ස, අනිතා ය.”

“යමක් අනිතා වේ නම්, එය දුක් හෝ යැප හෝ වේ ද?”
“වහන්ස, දුක් ය.”

“යමක් අනිතා ද දුක් ද වෙනස්වන පුළු ද වේ නම්, ‘එය මාගේ ය; එය මම වෙමි; එය මාගේ ආත්මය’යි (නෙශා, මාන, දිවයේ වශයෙන්) දැකිවත පුදු වේදි?”

“වහන්ස, පුදු නොවේ ම ය.....”

(මෙ ආකාරයෙන් ම රුප, වක්වූ විජ්ජුණය හා වක්වූ සම්බ්ධය පිළිබඳව ද නිලක්ෂණ දේශනාව පැවැත්වේ. ඉන්පසු....)

“.... මේ වක්වූ සම්බ්ධය ප්‍රත්‍යායෙන් යම් වේදනාවක් - යාහුවක් - යංච්කාරයක්-විජ්ජුණයක් උපදී නම්, එය ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”

“වහන්ය, අනිත්‍ය ය.”.....

(මෙහිදී ද පෙරසේ ම ත්‍රිලක්ෂණය දේශනා කෙරෙයි. අනතුරුව, ඇය මුල්කොට ගෙන කරන ලද මේ දේශනාවේ විලායයෙන් ම, කන-නැහැය- දිව-කය-මනය යන සෙසු අභ්‍යන්තර ආයතන පස ප්‍රධාන කොටගෙන දේශනාව දිගට පැවැත්වේ. ඉක්වීතිව....)

“.....රාජුලය, මෙසේ දක්නා මු ගැනුවන් ආයන් ග්‍රාවකයා ඇයෙහි ද කළකිරේයි; රුපයන්හි ද.... වක්වූ විජ්ජුණයෙහි ද... වක්වූ සම්බ්ධයෙහි ද... වක්වූ සම්බ්ධය ප්‍රත්‍යායෙන් උපන් යම් මේ වේදනාගතයෙක් සංක්ෂේපගතයෙක් - යංචාරගතයෙක් - විජ්ජුණගතයෙක් වේ නම් එහි ද කළකිරේයි....”

(සෙසු ඉන්දිය-ද්වාර හෙවත් ආයතන සම්බන්ධ කොටගෙන ද මෙසේ ම කළකිරීම ඇතිවේය) ¹⁰

(ix) “මහණනි, සියල්ල භාත්පයින් ඇවිලගන්නා ලද්දේය. මහණනි, කවර සියල්ල භාත්පයින් ඇවිලගන්නා ලද්දේ ද? මහණනි, ඇය ඇවිලගන්නා ලදී. රුපයේ ඇවිලගන්නා ලද්දේය. වක්වූ විජ්ජුණය ඇවිලගන්නා ලදී. වක්වූ සම්බ්ධය ඇවිලගන්නා ලදී. මේ වක්වූ සම්බ්ධය සේනුවෙන් පුව හෝ දුක් හෝ නොදුක්-තොපුව (= මැදහන්) හෝ යම් වේදනාවක් උපදිය ද, එය ද ඇවිල ගන්නා ලදී. කුමකින් ඇවිලගන්නා ලද්දේ ද? රාජ ගින්නෙන්, දෙය ගින්නෙන්, මේහ ගින්නෙන්, රාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, සේකයෙන්, වැළපිමෙන්, (කායික-) දුකින්, (මානයික-) දේමිනයින්, දැඩි වෙහෙයින් ඇවිලගන්නා ලදුදී පවසමි....”

(කන, නැහැය, දිව, කය හා මනය යන අනිකුත් අභ්‍යන්තර ආයතන මුල් කොටගෙන ද මෙසේ ම දේශනාව කෙරෙයි. අනතුරුව....)

“.....මහණනි, මෙසේ දක්නා පුත්‍රවන් අරියවු තෙම ඇයෙහි ද කළකිරේයි; රුපයන්හි ද... වක්වූ විජ්ජුණයෙහි ද... වක්වූ සම්බ්ධයෙහි ද... වක්වූ සම්බ්ධය නිය උපන් සැප හෝ දුක් හෝ මැදහන් හෝ වේදනායෙහි ද කළකිරේයි....”

(සෙසු ආයතන ඇපුරු කොටගත් යංච්කාරයන් පිළිබඳව ද මෙපරිද්දෙන් ම කළකිරීම පහළ වේය.) ¹¹

(x) “රාධය, රුපය ඇති කළේහි මරු (= මරණය) හෝ මැරිය පුත්නා හෝ මැරෙන්නා හෝ වන්නෙය. රාධය, එහෙයින් මෙහි ලා තෙමි රුපය මරු යයි දකිවු; මැරිය පුත්නා යයි දකිවු; මැරෙන්නා යයි දකිවු; රාගයෙකි දි දකිවු; ගබකි දි දකිවු; ප්‍රලෙකි දි දකිවු; ව්‍යයනයෙකි

යි දක්වු; ව්‍යසනයට පැමිණියෙකි යි දක්වු. යමෙන් රුපය මෙසේ දකින් ද, ඔවුහු මැනවින් දකින්....”

(වේදනාව, සංඡූව, සංස්කාර හා විශ්‍යනය පිළිබඳව ද මෙලෙසින් ම දේශනා කෙරෙයි. මිළහට...)

“වහන්ස, මැනවින් දකිම කුමක් පලය කොට ඇත් ද?”

“රාධය, මතා දකිම, කළකිරීම එලය කොට ඇත”.....¹²

(xi) “රාජුලය, එය කිමැයි සිතන්නෙහි ද, පයට ධාතුව නිත්‍ය ද අනිත්‍ය ද?”

“වහන්ස, අනිත්‍ය ය.”

“යමක් අනිත්‍ය නම් එය දුක් ද යැප ද?”

“වහන්ස, දුක් ය.”

“යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන පුළු නම්, ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය’දී එය දක්නට පුදුෂු ද?”

“වහන්ස, පුදුෂු නොවේ ම ය.....”

(ආපො, තේරු, වායෝ, ආකාය සහ විශ්‍යූත්ත යන අවශ්‍ය ධාතුන් පය ගැන ද මේ ආකාර දේශනාව වෙයි. ඉනික්විතව....)

“රාජුලය, මෙසේ දක්නා ගුළුවන් ආයේ ගුවකයා පයට ධාතුවෙහි ද කළකිරෙයි; ආපො ධාතුවෙහි ද කළකිරෙයි; තේරු ධාතුවෙහි ද කළකිරෙයි; වායෝ ධාතුවෙහි ද කළකිරෙයි; ආකාය ධාතුයෙහි ද කළකිරෙයි; විශ්‍යූත්ත ධාතුයෙහි ද කළකිරෙයි.”¹³

(xii) “මහණ, ඉදින් වක්වුන්දියෙහි (= ඇයෙහි) උදය-වය පුන්පුනා දකින් වයන්නේ නම් වක්වුන්දියෙහි කළකිරෙයි; යෝනින්දියෙහි (= කනෙහි) උදය-වය පුන්පුස්සිව වයනුයේ නම් යෝනින්දියෙහි කළකිරෙයි; සාහින්දියෙහි (= නැහැයෙහි)..... සාහින්දියෙහි කළ කිරෙයි; තීව්හින්දියෙහි (= දිවෙහි)... තීව්හින්දියෙහි කළකිරෙයි; කාධින්දියෙහි (= කයෙහි)..... කාධින්දියෙහි කළකිරෙයි; මහින්දියෙහි (= සිතෙහි) උදය-වය පුන්පුස්සිව වයනුයේ නම් මහින්දියෙහි කළකිරෙයි....”¹⁴

ඒ ඒ අයන්නාගේ වරිනානුකූලව ඔවුනාට ධර්මය අවබෝධ වන පරිදි සම්මා සම්බුද්‍ර රජාණන් වහන්සේ විධින් මෙසේ විවිධාකාරයෙන් දේශනා කරන ලද මුත්, මේ උදහරණ හා මෙබදු වෙනත් දේශනා ද අනුව විමසා බැලීමේදී, නිබැඳුව මතුකාර ගැනීමට ඉවහල් වන පොදු ක්‍රියා මාර්ගයක් පිළිබඳව අපට තේරුම කරගත හැකිය. එම මූලික (නරුනා ප්‍රතිපදව මෙසේ කෙටියෙන් දක්විය හැකිය:

1. යෙකන්ද හෝ ආයනන හෝ ධාතු හෝ ඉන්දිය හෝ වගයෙන් යෝගාවවරයාහට වැටහෙන අපුරින් ඒ ඒ නාමරුපයන් වෙන්වෙන්ව ප්‍රත්‍යක්ෂ කිරීම (= පරිවත්ත ලක්ඛන පටිවෙශය)
2. එසේ අවබෝධ කොටගත් සියලු සංස්කාරයන් ම හේතු-ථිල වගයෙන් පවතින අන්දම පයක් කිරීම (= පරිවය පරිග්‍රහය)

3. මේ සකල හේතු-ලිල ධර්මයන් ම අනිවිව-දුක්ඛ-අන්ත්‍ර යන නිලක්තණයෙන් පූක්න වන බැවින් ආදිනව (= දෙප) යහිත බව ප්‍රත්‍යාච්ච කිරීම.

තිලකුණු වශයෙන් සංස්කාරයන්ගේ ආදිනව පැහැදිලිවිම , නිබුද්ධව පහළවීමේ ආයන්න හේතුව වන බව පෙනෙයි.¹⁵

නිබුද්ධව ඇතිවීම සඳහා පදනම වන්නේ යථාජ්‍ය-සුත්‍රයේයනය බව ද, යථාජ්‍ය-සුත්‍රයේයනය සඳහා හේතුව වන්නේ සමාධිය බව ද, සඳහන් වන දේශනා රාක්ෂක (ප්‍රධාන වශයෙන් අංගත්තර නිකායෙහි) දක්නට තිබේ.¹⁶ යථාජ්‍ය සුත්‍රයේයනය යන පදයෙන් අදහස් කෙරෙන්නේ, ඇති යැවිය (විදුෂුන්-) තුවකින් දක්ම යි. මේ වනාගි නිබුද්ධවී පදනම වශයෙන් ඉහතින් දක්වා ඇති අවස්ථා තුන ම කැටිකොට දක්වන තති පදයක් ලෙස යැලකිය හැකිය.¹⁷ යථාජ්‍ය සුත්‍රයේයනය තරුණ විපස්සනාව වශයෙන් ද නිබුද්ධ බලවත් විපස්සනාව වශයෙන් ද අවවාව හැඳුන්වා දෙයි.¹⁸

මෙසේ විද්‍රෝහනාව තුළින් මතු වූ නිබුද්ධව (= කළකිරීම) වැඩි දියුණු වන අයුරින් තැවත නැවත දූනයම්පුයුක්ත මනසිකාරයන් පැවැත්වීම නිබුද්නුපස්සනාව යි. මේ ප්‍රතා ප්‍රතා තුවකින් යැලැකීම අතරමහ කඩ නොකොට පැවැත්වීමෙන් ම නිබුද්නුපස්සනාවේ අවිවර්ධනය යැලැයෙයි. කඩවීම හේතුවෙන් සතිය පිරිහෙයි. එයින් සල්ලක්ඛණ වින්න පරමිපරාව (= තිලකුණු මෙහෙති කරන සින් පෙළ) ගක්තිමත් වන්නේ නැත. සිත විසිරි යන විට සමාධියේ වැඩිම සිදුවන්නේ ද නැත. ඒ නියා අනුපස්සනාව කරනවා කියා සිතමින් සිටීම පුදු නැත. යති, සමාධි, පස්සු යන මේ ධර්මයන් මතුවෙන-වැඩින ආකාරයෙන් සින් පෙළ පවත්වා ගැනීම ම අනුපස්සනාවේ වැඩිම බව යැලකිය යුතු වෙයි.

අනිවිව, දුක්ඛ, අන්ත්‍ර යන තුන් අනුපස්සනාවන් කෙමෙන් මූහුණරා යන් ම සංස්කාර ධර්මයන්ගේ ආදිනව ස්වභාවය (= දෙය යෙහි බව) ප්‍රකට වෙයි. ඒ අනුව සංස්කාරයන් පිළිබඳ කළකිරීම මතුවෙයි. මේ නිබුද්ධව ද අනුපස්සනාවක් බවට පත්ව කෙමෙන් වැඩියි. හඩිග සුත්‍රය ප්‍රකට වන විට නිබුද්නුපස්සනාව ද නන්දිය ප්‍රහාණය කිරීමට තරම ගක්තියක් ලැබුගෙන සිටියි.¹⁹ මෙතැන් සිට තවත් ප්‍රබල වන මෙම අනුද්‍රෝහනාව, නිබුද්ධ සුත්‍රය උදවන විට උදව අවස්ථාවකට පත්වෙයි. ඉන්පසු සංඛ්‍රාපක්ඛ සුත්‍රය තහවුරු වන විට නිබුද්නුපස්සනාව යන්සිදෙයි.²⁰ නන්දිය මෙන්ම නිබුද්ධ මූහුණුවර ද දුරු වි, යාන්ත මැදහන් තත්ත්වයකින් විද්‍රෝහනාව කෙරිගෙන යනු ඇත.

අතින සංසාරයෙහි සමඟ-විපස්සනා භාවනාවන් බොහෝ දුරට පුදුණු කිරීමෙන් ගුද්ධාදී ඉන්දියන් පරිණත බවට පත්ව තිබෙන, දියුණු උපනිග්‍රය සම්පත්තියකින් පූක්ත පින්වතුන්හට තිලකුණු පයක් කිරීමෙන් එක්වර ම බලවත් ලෙසින් නිබුද්ධව පහළ විය හැකිය. ඔවුනට නිබුද්නුපස්සනාවේ වැඩිදුර රැඳීමක් නොවී දක්මනින් ම විද්‍රෝහනාව මූල්‍යත්වත් කර ගැනීමට හැකි වන්නේය.²¹ බොහෝ භාවනා සිතක් ඇති උත්තමයෙකුට, සාමාන්‍ය කෙනෙකුහට නම් කෙලෙස් උපදවන අරමුණක් මිනින් වුවන්, බලවත් නිබුද්ධව මතුකර ගන හැකි බව නාගයමාල තෙරුන් වහන්සේගේ ප්‍රවත්තින් පෙනෙයි. දිනක් පිළි පිණිය තුවරට පිටිසි මෙම තෙරුන් වහන්සේ, විලියක් මැද තුරුය වාදනයට අනුව තටින් සිටි, අඛරණ-මල්දම්පැලද, යදුන් ආලේප කොටගත්, යුන්දර ඇදුමින් යැරුපුණු නළහනක දුටුවාහ. උන්වහන්සේට ඇය දිස්වුයේ අවවා තබන ලද මර උගුලක් ලෙසිනි. යෝතියෙ මනසිකාරය උපදා ගත් උන්වහන්සේට ඒ තුළින් සංස්කාරයන්ගේ ආදිනව මැනවින් ප්‍රකට

විය. බලවත් ලෙසින් නිබුද්ව එළඹ සිටියේය. තෙරුන් වහන්සේ ත්‍රිවිධා ප්‍රාථ්‍ම වෙමින් අර්හත්වය පසක් කළහ²².

එඛුද බලවත් ගක්තියක් නොමැති යෝගවරයකුට, එළඹම්ව දුබලව හටගන්නා නිබුද්ව අවශ්‍ය තරම් ප්‍රබල මට්ටමකට දියුණු කරගැනීම පිළිස නැවත නිබුද්වට ම තුවුදෙන මතපිකාරයන් පැවැත්වීමට සිදුවෙයි මෙහිදී අප යලකා බලන නිබුද්නුපස්සනාව මෙම අවස්ථාව සඳහා බෙහෙවින් යෝගය වන්නේය.

කෙසේ වුව ද, නිබුද්නුපස්සනාව විදරුගනාවේදී ඉනා වැදගත් කාර්ය භාරයක් දරන බව කිව හැකිය. නිබුද්ව දියුණු වූ පමණට, යාච්කාරයන් අත්හැරීම පහසු වන්නේය. යාච්කාරයන් මුළුමනින් ම අත්හැරීමෙන් නිවන් දැකීම සිදුවන්නේය.

නිබුද්නුපස්සනාව මූලික තුන් අනුපස්සනාවන්හි ම ප්‍රතිඵලයක් වන බව දැන් පැහැදිලි ය. එහෙන් එහි ස්වරුපය ද ඉන් දුරුවන තන්දිය යනු තන්හාවේ ම ප්‍රජේදයක් විම ද නියා නිබුද්නුපස්සනාව ද දුක්ඛානුපස්සනාවේ ම විශේෂ ආකාරයක් ලෙසින් යැලැකිය හැකිය.

නන්දිය ගැන යාකවිහා කිරීමට දැන් අවස්ථාව එළඹී ඇතේ. නන්දි යනු ප්‍රිතියෙන් යුත්ත තාත්ත්ව යි²³. යාච්කාරයන්ගේ ඇති තතු නොදැනීම නියා, ඒවා “මම ය, මාගේ ය, ඉළු ය, යාන්ත ය, ප්‍රිය ය, මනාප ය, පුබදයක ය” යි මුළා වී, දැඩි ලෝහයෙන් යුත්තව ඒවා යතුවෙන් ආස්ථාදාය කරන ස්වභාවය තන්දිය යි. මේ නන්දිය ඇතිවෙන සැවිත් එහි කටුක විපාකත් තේරුම් කර ගැනීමට මුද්‍ර දේශනාවකට ම සිත යොදම්.

“... හෙතෙම ඇසින් රුපයක් දක, ප්‍රිය රුපයෙහි ඇලෙයි; අප්‍රිය රුපයෙහි ගැටෙයි. අකුසල සින් ඇතිව, කයෙහි ඇති තතු වැට්හීමක් නැතිව කල් ගෙවයි. ඒ ආමක අකුසල් දහම් නිරවයෙන් නිරුද්ධ කිරීමට යම් පල සමවතක් සමන් වේ ද. ඒ වෙතෙන්විමුන්තිය (= අර්හත් එල යමාධිය) ද පස්ස්සුවිමුන්තිය (= අර්හත් එල ප්‍රඥාව) ද හෙතෙම නොදියි. මෙසේ ඇලිම්-ගැටීම දෙකට පත්ව, සැප වූ හේ දුක් වූ හේ සැප ද දුක් ද නොවූ (= මැදහත්) හේ යම්කිසි වෙදනාවක් විදියි ද, හෙතෙම ඒ වෙදනාව යතුවෙන් පිළිගනියි. (= අහින්දනය කරයි); ‘අහේ සැපයි, අහේ සැපයි’ යයි ව්‍යවහාරයන් කීම් වශයෙන් පැවති තන්හාවෙන් ‘මේ මගේ’ යයි කියයි; බලවත් වූ මුදලීමට නොහැකි වූ තන්හාවෙන් ඒ වෙදනාවහි ම බැයගෙන සිටියි. මෙසේ ඒ වෙදනාව යතුවෙන් පතන්නා වූ ‘මම ය, මාගේ ය’ යි කියාගන්නා වූ තන්හාවෙන් ගැලී සිටින්නා වූ ඔහුට තන්දිය උපදියි. වෙදනාවන් පිළිබඳ යම් තන්දියෙක් වේ ද, එය උපාදන (= තන්හාවෙන් දැඩිව ගැනීම) වෙයි. ඔහුට උපාදන ප්‍රත්‍යායෙන් හටය (= කරම රස්වීම) වෙයි. හට ප්‍රත්‍යායෙන් ජාතිය (= ඉපදීම) වෙයි. ජාති ප්‍රත්‍යායෙන් ජරු, මරණ, ශේෂ, වැළුපිම්, දුක්, දෙම්නය්, දැඩිවහෙය වෙයි. මෙසේ මේ ඔහු දුක් රයෙහි හටගැනීම වෙයි. කනින් ගබදයක් අයා ප්‍රිය ගබදයෙහි ඇලෙයි.... නැහැයෙන් ගන්ධයක් ආස්‍රාණය කොට.... දිවෙන් රසයක් විද.... කයින් පහසක් විද.... මනසින් ධම්මාරම්මණයක් දැන.... මෙසේ මේ ඔහු දුක් රාසියේ හටගැනීම වෙයි....”²⁴

සදෙරින් අරමුණු ගැනීමේදී යෝගීයා-මනසිකාරය, සතියම්පරජ්ස්සය නොයෙදීමෙන් ඇතිවන තන්දිය, ඔගෙ එදිනෙද තීවිතය කෙරෙහි කොතරම් දුරට බලපාන්නේ දැයි

මොහොතක් සිතා බලන්න. ඔබේ ඉදුරන් අය-වර වන හැම විට ම මේ නන්දිය උපදින බවත්, එහි ප්‍රතිඵලය වන්නේ අනාගත සංසාරයේදී ජාති, ජරා, මරණ ආදී මහා දුක් රෝගක් ලැබීම බවත්, තුවණීන් මෙහෙහි කිරීමෙන් ඔබට බලවත් සංවිගයක් ජනින කොටගෙන වඩාත් උනන්දුවෙන් නිබුදුපස්සනාව වැඩිම පිළිය යොමුවිය හැකි වන්නේය.

සමාජීන සිතින් විදරුගනාවේ යෝදෙන යෝගාවවරයා ඉදුරන් මින් අරමුණු ගැනීමේ ක්‍රියාවලිය යථාග්‍රහ වශයෙන් (= ඇති සැවියෙන්) ප්‍රතිවේද කරයි. හැම මොහොතක ම සිදුවන්නේ ප්‍රාදේක් තාම-රුප ධර්ම සමූහයක් හේතු-ලිල වශයෙන් ක්‍රියාත්මකවීම පමණක් බව පිරිසිද දකිනි. මේ හැම සංස්කාර ධර්මයක් ම ක්ෂේත්‍රයක් පායා ඇතිවෙතින් තැනිවෙත අන්දමත්, ඉන් මතුවෙත පිඩාකාරී ස්වභාවයන්, මේ කිසිවක් තුළ ස්ථිර වූ ආත්ම සාරයක් තැනි බවත්, ප්‍රත්‍යක්ෂ කරයි. සංස්කාරයන්ගේ ආදිනව නොයෙක් ආකාරයෙන් අවබෝධ කරයි. මෙවිට සංස්කාරයන් පිළිබඳව සිතෙහි පවතින්නා වූ රස විදින ගතිය, සතුවෙන් පිළිගන්නා බව දුරුවන්නට වෙයි. ඒ වෙනුවට සංස්කාරයන් කෙරෙහි කළකිරීම දියුණු වෙයි. කිසිවක් “මම ය - මගේ ය” දී ආයාවෙන් ගැනීමක් සිදු නොවේ. තෙස්හාවෙන් බැයැනීමක් සිදු නොවේ. නිබුද්ව වැඩි නන්දිය යටත් වන්නේ, අන්ධයා ඇස් ලද කළ එතෙක් ආදරයෙන් පරිහරණය කළ අප්‍රියජනක වස්තුය ගැන උකටලී වන්නාක් මෙනි.

ක්‍රමයෙන් නිබුදුපස්සනාව වැඩින විට යෝගාවවරයාහට දිව්‍යලේක - මූහුමලේක පවා පිළිකළේ වෙයි. කාම-රුප-අරුප යන තුන් ලේකය ම සම්බන්ධ කොටගත් ආස්ථාවාදනක හැනීම සිදි යයි. “මට මුලින් සිනා වි තිබුණේ අපායන් නිදහස් වෙන්නට යි. ඒන් දුන් නම් තුන් ලේකය ම ගිනි ගොඩක් - දුක් රෝගක් හැටියට සි ජේන්නේ. කිසිම ණවයක් ගැන දුන් මාගේ රැවියක් තැනු”. යනාදී ලෙසින් යෝගාවවරයා පටයන්නට වෙයි. අනන්ද රහක ලොකික සිතිවිලිවලට දුන් සිතේ කිසිදු ඉඩක් නොලැබේයි. සියලු කෙළෙපුන්ගෙන් ඇත්වීමේ කැමැත්ත බලවත් අන්දමින් තැනී සිටියි.²⁵


මෙසේ නිබුදුපස්සනාව ඇතුළත- පිටත සියලු වස්තුන් සම්බන්ධ කොටගෙන පුරුෂ වන විට, ඇතුම් යෝගාවවරයන් එක්තර අවුලකට පත්වීමට ද ඉඩ තිබේ. මෙම අවස්ථාවේදී යෝගාවවරයාහට සියල්ල එපා වෙයි. දන් වැළඳීම/අභාර ගැනීම, වනාවන් කිරීම ආදී අත්‍යාවශ්‍ය කටයුතු ගැන පවා උනන්දුව තැනිවෙයි. නිනර සිවුරු/අදුම්, ආයන ආදිය වෙනස් කිරීමට සිතෙයි. තමා වසන කුටිය/නිවෙස ද හාවනා ආයනය ද තම කර්මස්ථානාවාරයනුමා ද අප්‍රිය විය හැකිය. මේ සියල්ල අන්හැර දමා තිය හැරුණු අන් යාමට ද පෙළමීය හැකිය. එහෙන් හාවනාව අන්හැරමට නම් ඔහුට නොසිනෙයි.

මෙවැනි තත්ත්වයක් උද්‍යත වුවහොත්, ඒ බව තම අරුණුමාට හෝ දැනුම තත්රුම් ඇති වැඩිහිටියෙකුට හෝ නොයහවා දුන්විය යුතුය. මේ කළකිරීම ඇතිවන්නේ සංස්කාරයන් පිළිබඳව බවත්, නොකඩවා හාවනා මනසිකාරය පැවැත්වීම ම නියම මහ බවත්, තත්රුම් කර ගතයුතුය. එසේ අඛණ්ඩව නිබුදුපස්සනාවෙහි ම යෙදීමෙන්, යථා කාලයේදී මේ කළකිරීම සන්සිදි අතිය යන්ත මනසික තත්ත්වයක් උදවනු ඇත.

*

*

*



“මහණනි, (යක්කාය දිවයීය ආදී දයයක් වූ) සංයෝජනයන්ට ප්‍රත්‍යාය වන (ගෙනුහුමක සංස්කාර) ධර්මයන් පිළිබඳව නිබුදුනුපස්සනාවන් යුක්තව වසනුයේ රාගය පහකරයි; ද්වේෂය පහකරයි; මේහය පහකරයි. රාගය දුරලිමෙන් ද්වේෂය දුරලිමෙන් මේහය දුරලිමෙන්, (නැවත නැවත යසර) ඉපදිමෙන්, ජරාවන්, මරණයෙන්, ශේෂයෙන්, වැළැමිමෙන්, කායික දුකින්, මානයික ගෙම්නයින්, දැඩි වෙහෙයින්, මිදෙයි; (සියලු යසර) දුකින් මිදෙයි; යයි කියමි.”²⁶

1. අකුසල කළකිරීමක් ද තිබේ. තමා අපිය කරන අරමුණු, නිත්‍ය දෙවල් හා පුද්ගලයන් වශයෙන් ගෙන ඒවා පිළිබඳව ගැටීම තුළින් ඇතිකර යන්නා කළකිරීම (= “එපා විම”) ද්‍රව්‍යයේ ම එක් මූහුණුවරකි. විද්‍රෝහනාවේදී සංස්කාර ධර්මයන් සම්බන්ධව ඇතිවන කළකිරීම ද්‍රව්‍යයෙන් තොර ඇත යම්පුයුත්ත කුසලයකි.
 2. ම. නි. - ii: 301 - 302 පිටු බලන්න.
 3. “රුප. හිකුබවේ අනිව්, වෙදනා අනිව්, යස්සුදු අනිව්, ය-ඩාරා අනිව්, විස්සුදුණ් අනිව්. එව් පසු. හිකුබවේ, පුත්වා අරියයාවකා රුපයම්මි නිබුද්දි, වෙදනායපි නිබුද්දි, යස්සුදුයපි නිබුද්දි, විස්සුදුණ් යම්මි නිබුද්දි.....”
- (ය. නි. - iii : 38 පට)
4. “රුප. හිකුබවේ අනිව්. යදිනිව්. ත් දුකක්. ය දුකක්. තදනානානා. යදනානානා ත් ‘නෙනා’ මම, නෙයොහමම්, නම්මයා අනානා’නි එවමෙන්. යපාළුන්. යම්මපස්සුදුය ද්‍රව්‍යබන්. වෙදනා අනිව්, -පෙ-යස්සුදු අනිව්, -පෙ- ය-ඩාරා අනිව්, -පෙ-විස්සුදුණ් අනිව්-පෙ-එවමෙන්. යපාළුන්. යම්මපස්සුදුය ද්‍රව්‍යබන්. එව් පසු. හිකුබවේ, පුත්වා අරියයාවකා රුපයම්මි නිබුද්දි-පෙ-විස්සුදුණ්යම්මි නිබුද්දි.....”
- (ය. නි. -iii: 38-40 පට)
5. “රුප. හිකුබවේ අනිව්. අනිනානාගන්; කො පන වාදා පවුවුපසනායය. එව් පසු. හිකුබවේ, පුත්වා අරියයාවකා අනීතයේ. රුපයම්. අනපෙනෙ හොති; අනාගන්. රුප. නාහිනාද්දි; පවුවුපසනායය රුපයය නිබුද්දය විරාශාය නිරෝධාය පවිචනෙනා හොති. වෙදනා අනිව්-පෙ-යස්සුදු අනිව්-පෙ-ය-ඩාරා අනිව්-පෙ-විස්සුදුණ්. අනිව්-පෙ-පවුවුපසනායය විස්සුදුයය නිබුද්දය විරාශාය නිරෝධාය පවිචනෙනා හොති’නි.”
- (ය. නි. -iii : 34 පට)
6. “රුප. හිකුබවේ අනිව්. යොපි හෙතු යොපි පවවයා රුපයය උපසාදය, සයාපි අනිව්වා. අනිව්වයමහුන්. හිකුබවේ රුප. කුතො නිව්. හටියයකි. වෙදනා අනිව්-පෙ-යස්සුදු අනිව්-පෙ-ය-ඩාරා අනිව්-පෙ-විස්සුදුණ්. අනිව්-පෙ-එව්. පසු. හිකුබවේ, පුත්වා අරියයාවකා රුපයම්මි නිබුද්දි-පෙ- විස්සුදුණ්යම්මි නිබුද්දි.....”
- (ය. නි. -iii : 40 පට.)
7. “නතු හිකුබවේ, පුත්වා අරියයාවකා පවිචනයමුහාදා. යෙව සාමුකා. යොනියො මනසිකරාති; ‘ඉති ඉමයේ. යනි ඉද. හොති, ඉමයුපසාද ඉද. උපසාදනි, ඉමයේ. අයනි ඉද. න හොති, ඉමයය නිරෝධා ඉද. නිරුප්‍යකිති, යදිද. අවිජ්‍යපවියා ය-ඩාරා, ය-ඩාරාපවියා විස්සුදුණ්..... රාත්‍යිපවියා ජරුමරණ. යොකපරිදෙව-දුකක්-දෙමනයුප්පායායා යම්හෙනති. එවමෙනයු කෙවලයා දුකක්කැංසය යම්දයා

හොති. අවිජ්‍යතායකේව අසයයටරාගනීරෝධා යංඩාර - නිරෝධා... ජාතිනිරෝධා ජරාමරණ.. සොක- පරිදෙව- දුකුබ-දෙමෙනයුපායායා නිරුත්කිනාති. එවමෙනයා කොවලයා දුකුබක්කිනයා නිරෝධා හොති'ති. එව. පසු. හිකුබවේ, පුත්‍රවා අරියයාවකා රුපයම්පි නිඛ්‍යාති-පෙ-විජ්‍යතායම්පි නිඛ්‍යාති.....”

- (ය. නි. -ii : 150 පට)

8. “නතු හිකුබවේ, පුත්‍රවා අරියයාවකා පටිච්චමුප්පාද.. යෙව සාධුක. සොතියා මනයිකරෝති: ‘ඉති ඉමයමේ. යති ඉද.. හොති-පෙ- ඉමයා නිරුත්කිනි’. පුත්-වෙදනීය. හිකුබවේ එයා. පටිච්ච උපජ්‍යත්ති පුත්‍රවාවදනා. තයෙයව පුත්‍රවෙදනීයයා එයායා නිරෝධා ය. තජ්. වෙදයින. පුත්‍රවෙදනීය. එයා. පටිච්ච උපජනනා පුත්‍රවාවදනා යා නිරුත්කිනි; යා වූපයම්පි. දුකුබමුතුබවෙදනීය. හිකුබවේ, එයා. පටිච්ච උපජ්‍යත්ති අදුකුබමුතුබවෙදනීය. එයා. පටිච්ච උපජනනා දුකුබාවදනා, යා නිරුත්කිනි; යා වූපයම්පි. අදුකුබමුතුබවෙදනීය. හිකුබවේ, එයා. පටිච්ච උපජ්‍යත්ති අදුකුබමුතුබවෙදනා. තයෙයව අදුකුබමුතුබවෙදනීයයා එයායා නිරෝධා ය. තජ්. වෙදයින. අදුකුබමුතුබවෙදනීය. එයා. පටිච්ච උපජනනා අදුකුබමුතුබාවදනා, යා නිරුත්කිනි; යා වූපයම්පි. සෙයාපාපි හිකුබවේ, ආනන්ද. කටයාන. සඩිසට්‍රුජමාඩානා උසමා ජායති. තෙතේ අභිජ්‍යන්ති, තෙසං යෙව ආනන්ද. කටයාන. නානාභාවා විනිකෙකුපා යා තජ්. උසමා යා නිරුත්කිනි; යා වූපයම්පි. එවමෙව බො හිකුබවේ, පුත්‍රවෙදනීය. එයා. පටිච්ච උපජ්‍යත්ති පුත්‍රවාවදනා-පෙ-අදුකුබමුතුබාවදනා, යා නිරුත්කිනි; යා වූපයම්පි. එව. පසු. හිකුබවේ, පුත්‍රවා අරියයාවකා එයෙයිපි නිඛ්‍යාති, වෙදනායි නිඛ්‍යාති. යංඩාරපුපි නිඛ්‍යාති, යංඩාරපුපි නිඛ්‍යාති, විජ්‍යතායම්පි නිඛ්‍යාති.....”

- (ය. නි. - ii : 152 පට)

9. “වකුවැඳුව පටිච්ච රුපෙ ව උපජ්‍යත්ති වකුවැජ්‍යතා. තිණුණ.. යංඩාර යංඩාර එයා. එයාපවත්‍ය වෙදනා. එව. පසු. හිකුබවේ, පුත්‍රවා අරියයාවකා වකුවැයිම්පි නිඛ්‍යාති; රුපෙපුපි නිඛ්‍යාති; වකුවැජ්‍යතානුපි නිඛ්‍යාති; වකුවැයි නිඛ්‍යාති; සොතැඳුව පටිච්ච සඳහා ව උපජ්‍යත්ති සොතැජ්‍යතා; -පෙ-.... යානැඳුව පටිච්ච ගෙඹු ව උපජ්‍යත්ති යානැජ්‍යතා; -පෙ-.... පිහිඳුව පටිච්ච රය ව උපජ්‍යත්ති පිහිඳුජ්‍යතා; -පෙ-.... මනජ්‍රව පටිච්ච ධමෙම ව උපජ්‍යත්ති මනාජ්‍රවතා. තිණුණ.. යංඩාර යංඩාර එයා. එයාපවත්‍ය වෙදනා. එව. පසු. හිකුබවේ, පුත්‍රවා අරියයාවකා මනයම්පි නිඛ්‍යාති; ධමෙමපුපි නිඛ්‍යාති; මනාජ්‍රවතානුපි නිඛ්‍යාති; මනායම්පි නිඛ්‍යාති, වෙදනායි නිඛ්‍යාති.....”

- (ය. නි. -iv : 74 - 76 පට.)

10. “ත. කිමල සංජ්‍යයි රාජුල, වකුවා නිවච්ච. වා අනිවච්ච වාති.” “අනිවච්ච, භනෙන.” “ය. පනානිවච්ච, දුකුබ. වා ත. පුත්‍රවා වාති.” “දුකුබ.. භනෙන.” “ය. පනානිවච්ච දුකුබ- විපරිණාමයිම්, කළුනැතු ත. සමනුපයිතු: ‘එන. මම, එසොහමයේ, එයා මේ අනතා’ති”. “නොහොතු, භනෙන.”..... “රුපා නිවච්ච වා අනිවච්ච වාති.” -පෙ- “..... වකුවැජ්‍යතා. නිවච්ච වා අනිවච්ච වාති.” -පෙ- “වකුවැයම්පි නිවච්ච වා අනිවච්ච වාති!” -පෙ-“යමිද.. වකුවැයම්පි එයා උපජ්‍යත්ති වෙදනාගත. යංඩාරගත.”

යංඩාරගත්. විසුද්ධූණගත්, තමපි නිවව. වා අනිවවා වාත්” -පෙ- “... සොතා-පෙ-සදු-පෙ-සොතාවිසුද්ධූණ. -පෙ- සොතායම්වයෝ -පෙ- යමිදා සොතායම්වයා පවචය -පෙ-නිවව. වා අනිවවා වාත්”-පෙ-... “සාහා-පෙ-ලීව්‍යා-පෙ-කායෝ- පෙ-මතො නිවේවා වා අනිවේවා වාත්.” -පෙ- “.... යමිදා මතොයම්වයා පවචය උපජ්‍යත්වී වෙදනාගත්, සංසුද්ධූගත්, සංඩාරගත්, විසුද්ධූණගත්, තමපි නිවව. වා අනිවවා වාත්” - පෙ-“එච්. පසය. රාජුල, පුත්‍රවා අරියයාවකා වකුව ස්ථිලි නිබැඳුත්; රුපසුපි නිබැඳුත්; වකුවිසුද්ධූණපි නිබැඳුත්; වකුවයම්වයා උපජ්‍යත්වී වෙදනාගත්. සංසුද්ධූගත්. සංඩාරගත්. විසුද්ධූණගත්, තයම්වි නිබැඳුත්;..... සොතායම්වි නිබැඳුත්;..... සාහයම්වි නිබැඳුත්;.....; එව්‍යයම්වි නිබැඳුත්;..... කායයම්වි නිබැඳුත්; මනයම්වි නිබැඳුත්; ධෙමපුපි නිබැඳුත්; මතොවිසුද්ධූණපි නිබැඳුත්; මතොයම්වයාපි නිබැඳුත්; යමිදා. මතොයම්වයා උපජ්‍යත්වී වෙදනාගත්. සංසුද්ධූගත්. සංඩාරගත්. විසුද්ධූණගත්, තයම්වි නිබැඳුත්.....”

- (ම.නි. -iii: 574 - 580 පිටු; ය. නි. -iv : 220 - 222 පිටු)

11. “සකං හිකබවේ ආදිතන්. කිසුව හිකබවේ සකං ආදිතන්: වකුව. හිකබවේ ආදිතන්, රුපා ආදිතනා, වකුවිසුද්ධූණ. ආදිතන්, වකුවයම්වයා ආදිතනා, යමිදා. වකුවයම්වයා පවචය උපජ්‍යත්වී වෙදිනේ. පුබ. වා දුකං. වා ඇදුකංමුබ. වා තමපි ආදිතන්. කෙන ආදිතන්: ආදිතන්. රාගතිනා දෙයගතිනා මොහගතිනා, ආදිතන්. ජාතියා ජරාමරණෙනා, සොකං පරිදුවෙහි දුකෙකං දෙම්නායෝගි උපායායෙහි ආදිතන්නාහි වදුම්. සොතා-පෙ-සාහා-පෙ-ලීව්‍යා-පෙ-කායෝ-පෙ-මතො -පෙ- එච්. පසය. හිකබවේ, පුත්‍රවා අරියයාවකා වකුවයම්වි නිබැඳුත්; -පෙ-සොතායම්වි -පෙ- සාහයම්වි -පෙ- -ලීව්‍යායම්වි -පෙ- -කායයම්වි -පෙ- මනයම්වි -පෙ-නිබැඳුත්;.....”

- (ය. නි. -iv : 38 - 42 පිටු.)

12. “රුපෙ බො රාඛ සත්, මාරෝ වා අයය, මාරෝනා වා සො වා පන මීයති. තයමාතිහ ක්ව. රාඛ, රුප. මාරෝති පයය; මාරෝනාති. පසය; මීයතිති පයය; රෝගොති පසය; ගැණුමාති පසය; සලුලනති පසය; අසනති පසය; අසුනතනති පසය. යෝ නා. එව්. පසයනති, තෙ සමමා පසයනති. වෙදනාය යති-පෙ-සංසුද්ධූය යති-පෙ-සංඩාරපු යති-පෙ-විසුද්ධූණ යති-පෙ-යේ නා. එව්. පසයනති, තෙ සමමා පසයනති.”

“සමමාදයනා. පන හනෙන, කිමනීයනති.”

“සමමාදයනා. බො රාඛ, නිබැඳුන්.”

- (ය. නි. -iii : 340 පිටු.)

13. “ත. කිමලසුද්ධයි රාජුල, පයවිධානු නිවවා වා අනිවවා වා ති.” “අනිවවා, හනෙනත්.” “ය. පනානිවවා, දුකං. වා ත. පුබ. වාත්.” “දුකං, හනෙන. ” “ය. පනානිවවා. දුකං. විපරිණාමධමම්, කලුනුනු ත. යමුවුපයසිනු: ‘එත්. මම, එසොහමයි, එසො මේ අතතා’ති.” “නොහොතා, හනෙනත්.” “..... ආපොධානු-පෙ-තෙපොධානු -පෙ-වායෝ බානු -පෙ- ආකායධානු-පෙ- විසුද්ධූණ බානු-පෙ-” “එච්. පසය. රාජුල, පුත්‍රවා අරියයාවකා පයවිධානුයාපි නිබැඳුත්; ආපොධානුයාපි

නිඛ්‍යාති; තෙරුධාතුයාපි නිඛ්‍යාති; වායොධාතුයාපි නිඛ්‍යාති; ආකාසධාතුයාපි නිඛ්‍යාති; විශ්වාස්ථධාතුයාපි නිඛ්‍යාති.....”

- (ය. නි. - ii : 384 පට.)

- 14 “වකුනුදීය වේ හිකුව උද්‍යභියානුපයසි විහරනෙනා වකුනුදීය නිඛ්‍යාති; සෞතිනුදීය -පෙ- සාහිනුදීය- පෙ- ජීවතිනුදීය -පෙ- කායිනුදීය පෙ- මතිනුදීය වේ උද්‍යභියානුපයසි විහරනෙනා මතිනුදීය නිඛ්‍යාති;.....”

- (ය. නි. - iv : 280 පට.)

15. “..... යා රුපා අනිවවා දුක්ඛ විපරිණාමධමමා, අයා රුපයය ආදිනවා.....”

(ය. නි. - iii : 50 පට.)

“..... යයමා ව බො හිකබව අන් රුපයය ආදිනවා, තයමා සතනා රුපයසි- නිඛ්‍යාති;.....”

- (ය. නි. - iii : 54 පට.)

“..... යම් රුපයක් අනිතා ද දුක් ද පෙරලෙන පුළු ද, මේ රුපයාගේ ආදිනවය යි.....”

“..... මහණනි, යම් හෙයකින් රුපයාගේ ආදිනවයෙක් ඇත් ද, එහයින් සත්වයේ රුපයෙහි කළකිරෙනි....”

යෙපු ස්කන්ධ සතර සඳහා ද, මේ ආකාරයට දැක්වෙයි. අනිවව- දුක්ඛ- විපරිණාම ස්වභාවයන් නියා ය-භාරයන් අනාත්ම වන බව ඉහත අධොලිපි අංක 4, 10,13 තුළින් පැහැදිලි වෙයි. එහයින් අනිතා-දුක්ඛ-අනාත්ම යන ත්‍රිලක්ෂණය ම ය-භාරයන්ගේ ආදිනව බවත්, එම ආදිනව ප්‍රකට කර ගැනීමෙන් ය-භාරයන් කෙරෙහි නිඛ්‍යාති පහළවන බවත් තේරුම් ගන හැකිය. (අධොලිපි අංක 22 ද බලන්න.)

16. අ. නි. - vi: 586-596 පටු; ය. නි. - ii: 48 පටු ආදිය.

“..... යමතායමාධිමහි යති යමතායමාධි-යමපනනයය උපනියයමපනන. හොති යථාග්‍රහණයන් යථාග්‍රහණයනා. යථාග්‍රහණයනා යති යථාග්‍රහණයනයමපනනයය උපනියයමපනනනා හොති නිඛ්‍යාති;.....”

- (අ. නි. - vi : 590-596 පටු)

17. යථාග්‍රහණයනය, නාමරුප පරිවිෂේද සූජනයේ සිට මග්ගමග්ග සූජනය (= බලව උද්‍යභිය සූජනය) තෙක් විහිදෙන බව ය-පුක්ත අව්‍යාව සඳහන් කරයි. (ය. අ- ii: 40 පට.) එවිට පවත්න ලක්ඛන පරිවේදය, පවත්ය පරිග්ගහය හා යාමසූජ්ඛ ලක්ඛන පරිවේදය යන අවස්ථා තුන ම රීට ඇතුළත් වෙයි. (උපග්‍රන්ථය V ද බලන්න.)

18. අ. අ.- ii : 587, 676, 725 පිටු; ය. අ.- ii: 40 පිට ආදිය.

මෙහි සංපූර්ණ අටුවා විවරණයට අනුව නිබුදී (= “බලවන් විපස්සනාව”) යනු හයනුපටයින, ආදිනව, මුක්කේවිතු කම්මනා හා සංඛාරුපෙක්ඛ යන විපස්සනා සූජන හතරට වචනයෙකි. හයනුපටයින පසුඡු, ආදිනව සූජනය හා නිබුදී යනු එක ම අර්ථයක් ගෙනැදෙන පද බව “පරිසම්මිදුමග්ග” යෙහි සඳහන් වෙයි. (ප. ම. - 1:484 පිට) “විපුද්ධිමග්ග” යෙහි මේ තුන පිළිවෙළින් ලැබෙන විදරුණනා සූජන තුනක් ලෙස දක්වා ඇත. (ව. ම.: 480 පිට ආදිය) මර්ක්ඩීම අටුවාව නිබුදීව හඳුන්වන්නේ වුටියානාගාමීනි විපස්සනාව (= ලෝකෝන්තර මාර්ග සූජනය වෙත ගමන් කරන විදරුණනාව) වශයෙනි. (ම. අ. - ii: 94 පිට) නිබුදී යනු විදරුණනාව හඳුන්වන පොදු පදයක් ලෙසින් අටුවාවේ ඇතැම් තැනෙක දක්වෙයි. (ද. අ.-ii: 476 පිට; ප. අ.: 152, 316 පිටු ආදිය)

19. ප. ම.- i: 108 පිට

20 “..... අනිවාසුපයී අයාය ය. රාජාති පයයාති නිබුදී සූජන. අනිවාසුපයී අයාය ය. හයනුපටයිනෙන පසුඡු නිබුදුලාමේ සූජන. අනිවාසුපයී අයාය ය. පටිය බා - සහතිවයිනා පසුඡු නිබුදුපටපසයදිසූජන.”

- (ප. ම.- i: 374 - 376 පිටු)

“..... අනිවාසුපස්සනාවෙන් පුතුව ආශ්චාය කරනුදේ ඇති සැටියන් දකිනි, අනිසි තුයි නිබුදී සූජනයා.... අනිවාසුපස්සිව ආශ්චාය කරන්නාහුව හය වශයෙන් වැටහිමේ තුවන නිබුදීවට අනුලෝච්ච වූ සූජනයා.... අනිහා වශයෙන් දකින්න ආශ්චාය කරන්නාහුව සංඛාරුපෙක්ඛ සූජනය නිබුදීව ය. පියිදිම් තුවශෙකකි.....”

නිබුදීව සම්බන්ධ කොටගත් මේ සූජන පදනම් කළප-සම්මිතයන සූජනයේ සිට විදුෂුන් මුදුන් පත්වීම දක්වා විහිදී යන අන්දම මෙහි අටුවාව දක්වෙයි. - (ප. අ. : 363-364 පිටු)

21. “..... නිබුදුති; නිබුදු. විරුණති; විරුණ විමුවති; විමුහායම්. විමුහාමීනි සූජන. හොති.....”

- (ම. නි. -ii: 285 පිට ආදිය)

“..... කළකිරේ. කළකිරේමින් නොඇලෙයි. (= ලෝකෝන්තර මාර්ගය ලබයි.) නොඇලෙමින් මිදෙයි. (= අර්හන් එලය ලබයි.) මිදුණු කළේහි ‘මිදුනෙම්’ සිදුනීම වෙයි. (= අර්හන් ප්‍රත්‍යාවක්හා සූජනය ඇතිවෙයි).....”

(වරහන් තුළ ඇත්තේ අටුවා විවරණ ය. ම. අ.-ii: 95 පිට ආදිය බලන්න.)

22. “අලධිකතා පුවසනා මාලිනි ව්‍යද්‍යනුයෙදු
මණ්ඩා මහාපලේ නාරි තුරිය තවත් නාටකී
පිණ්ඩිකාය පටිවෙයිහ. ගව්වනනා නා උදිකනිය.
අලධිකතා පුවසනා මව්වුපාය-ව ඔධිනා.

තතො මේ මනසිකාරෝ යොනියෝ උදුප්‍රජ්‍යථ
 ආදීනාවා පානුරභ නිබැඳු සමත්වයි
 තතො වින්න විමුව්වී මේ-පයය බමම-පුදිමලත්.
 තියෙයා විජ්‍ය අනුප්‍රත්‍යනා - කතා බුද්‍යෙයය යායන නත්ති”

-(පෙර : 94 පට)

න්‍රිචිදු:- (i) පෙර හටයන් දැකිමේ තුවන (ii) සත්වයන් කම්මානුරුපව මැරි ඉපදෙනු දැකින දිවැස් තුවන (iii) සියලු කෙලෙපුන් තැපු බව දක්නා තුවන

23. “..... න්‍රූහින් යපපිතික - තණන්”

-(ව.ම.: 482 පට.; ප. අ.: 94 පට ආදිය)

24. “..... යො වකුවනා රුප.. දියවා පියරුපේ රුපේ සාරජ්‍යති; අපසියරුපේ රුපේ බ්‍යාප්‍රජ්‍යති; අනුපටයින කායයතිව විහරති පරිනාවත්‍යෙයා; තස්ව්වෙනාවිමුනති. පස්සාවිමුනති. තප්පානාති, යැයෙය තෙ පාපකා අකුසලා බමමා අපරියෙයා නිරුපකිනති. යො එව.. අනුරෝධවිරෝධ.. සමාපන්‍යා, ය. කිස්ෂ්‍යී වෙදනා. වෙදනී පුඩ.. වා දුකක.. වා අදුකමමුඩ.. වා, යො ත.. වෙදනා. අහිනාදති, අහිවදති, අරෝක්කායාය තිවයිති. තයෙ ත.. වෙදනා. අහිනාදතා අහිවදතා අරෝක්කායා තිවයිතා උපජර්යති න්‍රූහි. යා වෙදනාපු න්‍රූහි තදුපාදන..; තයෙ උපාදනපවිතය හවා, හටපවිතය ජාති, ජාතිපවිතය ජරාමරණ.. යොකපරිදෙවදුකකඟදෙමනාසුපායායා සමගවනති. එවමෙනයය කෙවලයය දුකකඟකිනයය සමුද්‍යෙය භෞති. යොතෙන යදා.. පුන්වා.... සාමෙනන ගස්. යායිනා.... ජීවාය රස.. යායිනා.... කායෙන එළාටිබන් ප්‍රුදිනා.... මනය බමම.. විස්සාදාය... එවමෙනයය කෙවලයය දුකකඟකිනයය සමුද්‍යෙය භෞති....”

-(ම.නි. -i: 624 පට.)

අවුවා විවරණය:-

“..... පරිනාවත්‍යෙන් අකුසල වින්න. යැයෙය තෙ පාපකාති යයා.. එලයමාපනතිය. එනේ නිරුපකිනති, ත.. න ජාතාති; නායිගවත්තින් අනෝය.. අනුරෝධවිරෝධනති රාගස්ථ දෙයස්ථ. අහිනාදතින් තණනාවයෙන අහිනාදති. තණනාවයෙන් අහො පුබනති ආදිනි වදන්නා අහිවදති. අරෝක්කායා තිවයිතින් තණනා-අරෝක්කායානෙන ගිලිනා පරිනිවිපෙනා ගණනාති....”

- (ම. අ. -ii: 259 පට)

ම.නි. -iii: 546 පට; ය. නි. -iii: 22-24 පට, යනාදී තැන්වල ද මෙබදු ම දේශනා දක්නාව ඇත.

25. “සබඩලාකේ අනාහිරත-යස්සාදා” (සියලු ලේඛයෙහි නොඇලීම වශයෙන් පවත්නා යස්සාදාව) නමින් (ප්‍රධාන වශයෙන් අංගුත්තර නිකායෙහි) නොයෙක් තැන්වල (අ.නි.- vi: 200 පට; අ. නි. -iv: 356 පට; අ.නි.-iii :126 පට; අ. නි.- i : 86 පට; ම.නි.- i: 784 පට ආදිය) දක්වා නිබෙන්නේ ද නිබැඳුනුපසයනාවේ දියුණු අවස්ථාව බව පෙනෙයි.

“ඉඩ හිකබවේ, හිකවු.... විහරනි... යබඳෙන් අනාහිරතයසැදුයි....”

- (අ. නි.-ii:290 පට.)

“..... මහතෙනි, මේ සය්නොලි හික්පු තෙම සියලු ලෝකයෙහි තොඟූලිම යස්සුයා ඇත්තේ වෙසෙයි...”

අටුවා විවරණය:-

“සබඩලාකේ-අනාහිරතයසැදුයි යබඳීමේ තෙධාතුකේ ලොක යහන්වායේ අනාහිරතාය උකකුණුවින යස්සුයාය සමන්නාගතො....”

- (අ.අ.- ii : 540 පට.)

“සියලු ලෝකයෙහි තොඟූලුණු යස්සුයා ඇත්තේ යනු යකල තෙවුධාතුක ලෝකයෙහි ම විසිම පිළිබඳ තොඟූලිමෙන් උකටලි හැඳිමෙන් පුක්න වූයේ (යන අර්ථය)....”

විකා විවරණය:-

“උකකුණුවින යස්සුයාය සමන්නාගතොති තීපු හවෙපු අරුව්වන-වයන-පවතනාය විපසයනාපස්සුයා සමන්නාගතො. නිබිදුපසයනා ගෙයා යස්සුයායියෙන වූතනා.....”

- (අ. වි. - ii :342 පට.)

“උකටලි හැඳිමෙන් පුක්න වූයේ යනු ත්‍රිවිධ හවයන් කෙරෙහි රුවී තොකිරීම වශයෙන් පවත්නා විදරුගනා ප්‍රජාවෙන් පුතු වූයේ, (යන අර්ථය,) මෙහි යස්සුයා (= හැඳිම) යන ගිරුණෙන් නිබිදුපසයනාව කියන ලදී....”

26. “සංස්කෘතත්වයෙහු හිකබවේ ධමෙමසු නිබිදුපසයි විහරනෙනා රාග. පජහති, දෙශ. පජහති, මොහ. පජහති. රාග. පහාය, දෙය. පහාය, මොහ. පහාය පරිමුවන් ජාතිය පරාය මරණෙන යොකෙහි පරිදෙවෙහි දුකෙකෙහි දෙමනයෙහි උපායායෙහි, පරිමුවන් දුකෙයානි වදීමි.”

- (අ.නි. - i:100 පට.)

අටුවා විවරණය:-

“සංස්කෘතත්වයෙහු ධමෙමසුන් දයනනා. සංස්කෘතතානානා. පවතයුතෙසු තෙහුමකඩමෙමසු”

- (අ. අ. - i : 296 පට.)



විරාගානුපස්සනාව

[5] “විරාගානුපස්සනා හාවෙනෙනා රාග පජහති.”

“විරාගානුපස්සනාව වඩන්නා රාගය දුරු කරයි.”

“විරාග”¹ යන පදය නොයෙක් අර්ථයන්හි යෙදී තිබේ.² ඒ අනුරින්, විරාගානුපස්සනාව විවරණය කිරීම පිළිස ඉවහල් වන ප්‍රධාන අර්ථ කිස්සක් පහත දැක්වෙයි.

1. විද්‍රෝහනා පූජාවෙන් සංස්කාරයන් පිළිබඳ රාගය (= ඇලීම, රඹීම)
2. සංස්කාරයන්ගේ ක්ෂේත්‍ර නිඩිමල් (= බය විරාගය³)
3. නිවන් (= අවන්න විරාගය⁴ හෙවත් නිස්සරණ විරාගය⁴)
4. ලෝකේත්තර මාර්ගය⁵ (= සමුච්චේද විරාගය⁴)

සන්නානුපස්සන්හි අන්තරෙන වන මෙම විරාගානුපස්සනාව සඳහා මෙහි මුල් ම අර්ථ කුත්‍රනය වධාත් ගැලපෙන බව පෙනෙයි.⁶ එහෙයින් මෙහිදී අපි එම අර්ථය මුල් කොට ගෙන, යෙපු අර්ථයන් ද සම්බන්ධ කොට ගනිමින් විරාගානුපස්සනාව විස්තර කරන්නෙමු.

බලව උදයබාය සූණ අවස්ථාව වන තෙක් විරාගානුපස්සනාව ප්‍රකට වශයෙන් කෙරෙන බවක් කිව නොහැකිය. බලවත් උදයබාය සූණය ත්‍රියාකාරී වන විට යෝගාවවරයාහට සංස්කාරයන්ගේ තිලකුණු මනාව වැටහෙයි. එහි පළයක් ලෙසින් නිබැඳුණුපස්සනාව එක්තර ප්‍රමාණයකින් සිද්ධවීමට ඉඩ සැලසෙයි. ඒ සමහ ම සංස්කාරයන් පිළිබඳ නොඇලීමක් ද ජනිත වෙයි. මේ නොඇලීම වැඩෙන ආකාරයෙන් විද්‍රෝහනා මනසිකාරය පැවැත්වීම තදිග විරාගානුපස්සනාව ය.

මෙම තදිග විරාගය හේතුකොට ගෙන, මෙවිට මැනවින් වැටහෙමින් පවතින උදය - වය දෙක අනුරින් වය (= හඩිගය) කෙරෙහි යෝගාවවරයාගේ අවධානය වධා යොමුවෙයි. මෙයේ උදය අවස්ථාව පිළිබඳ උනන්දුව ක්‍රමයෙන් හින වන විට, සංස්කාරයන්ගේ ඇතිවීමට වධා නැතිවීම ම අරමුණු වන්නට වෙයි. (අනිවානුපස්සනාව ද තිපුණු වෙයි.) සංස්කාරයන්ගේ ක්ෂේත්‍ර හඩිගය පමණක් ම වැටහෙන්නා වූ හඩිග සූණය උදවෙයි. ක්ෂණයක් පාසා සිදුවන සංස්කාර නිඩිම බය - විරාගය වශයෙන් සලකන කළේ, මෙතැන් සිට බය විරාගය ම ප්‍රන්ප්‍රනා දකිමින් බය - විරාගානුපස්සනාව ප්‍රබලව සිදු කෙරෙන යුටි සිතා ගත හැකිය.

අරමුණු වන්නා වූ සියලු ම නාම - රුප සංස්කාරයන් හා ඒවා මෙනෙහි කරන්නා වූ සිත් ද බිඳී - බිඳී යන අන්දම දකින යෝගාවවරයාහට සංස්කාර ලෝකය පිළිබඳ මහන් (ඡුනලමය) හයක් හටගනියි. බය-විරාගානුපස්සනාව තුළින් සංස්කාරයන්ගේ විවිධ ආදීනව ප්‍රකට වෙයි. එවිට නිබැඳුණුපස්සනාව පෙරට වින් බලවත් වෙයි. එමහින් නොඇලීම

වගයෙන් තද්ධිග-විරාගානුපස්සනාව උත්සන්ත වෙයි. නිබුදී සූණය මුළුන්පත් වූ පසු නිබුදුනුපස්සනාව කෙමෙන් සන්සිද්ධ නමුදු විරාගානුපස්සනාව දිගට ම වැඩෙනු ඇත. තද්ධිග - විරාගානුපස්සනාව රාගය යටහන් කරමින් උපේක්ෂාවට මහ පාදමින් සයඩ්බරුපෙක්බා සූණය සවිමත් කිරීම සඳහා බෙහෙවින් උපයෝගී වන්නේය.

මේ අතර යෝගවලරයාට අවචන්ත (= අන්තයන් ඉක්ම වූ) විරාගය වන නිවන ද අන්වයේ (= අනුමාන) සූන වගයෙන් වැටහෙනු ඇත. බය - විරාගානුපස්සනාව කෙරෙදැදී, “සංස්කාරයන්ගේ මේ නිරන්තර ක්ෂේයටිම ස්වභාවය ඉක්ම වූ විරාග නම් නිවන අනියින් ගාන්ත ය, ප්‍රතීත ය” යිදී, තද්ධිග - විරාගානුපස්සනාව කෙරෙදැදී, “සංස්කාරයන්ගෙන් මුළුමනින් ම වෙන් වූ අනුමාන හෝ රාගයකින් තොර වූ විරාග නම් නිවන, අහෝ, ගාන්ත ය, ප්‍රතීත ය” යිදී මෙහෙන් වනු ඇත.¹⁰ ඉදින් මේ සූන මනයිකාරයන් නැවත නැවත පහළ වන්නේ නම් එය ද විරාගානුපස්සනාව ලෙසින් හැදින්විය හැකිය.

විදරුණනාව මස්තකප්‍රාප්තවීම විරාගානුපස්සනාවහි උච්චතම අවස්ථාව ලෙස දැක්විය හැකිය. විරාගානුපස්සනාව යාර්ථකව සම්පූර්ණවීම හේතුවෙන් සියලු සංස්කාරයන් කෙරෙහි වන රාගය තද්ධිග වගයෙන් දුරු වූ අවස්ථාවක යෝගවලරයා සියලු සංස්කාර අරමුණු ක්ෂේය කරමින් අවචන්ත (= පරියෝගාන) විරාගය ස්ථර කරන්නේය. සම්විශේද විරාග නම් වන මෙම ලෙප්කේත්තර මාර්ග අවස්ථාව ද විරාගානුපස්සනාවක් ලෙස අවවාව විශ්‍රාජනය කරයි.¹¹

පියවර 16 කින් යුත් ආනාපානයන් කරමස්ථානයහි 14 වන පියවර වන්නා වූ විරාගානුපස්සනාව, “පටිසම්භිද මග්ග” යෙහි මෙසේ විවරණය කොට තිබේ. (මෙහි වරහන් තුළ දක්වා ඇත්තේ “පටිසම්භිදමග්ග අවුවා” වෙන් උප්පා ගන් විස්තරයන් ය.)

“..... (හඩිග සූණයෙහි සිට) රුපයෙහි ආදිනව දැක, රුප - විරාගය (= නිවන) පිළිබඳව (අනුස්සව හෙවත් ඇයිමෙන් ලද දැනුම වගයෙන්) උපන් (ඛර්මික) කුමුත්ත ඇත්තේ, (ලේ නිවන කෙරෙහි) ගුද්ධාවෙන් නිශ්චයට ගියේ වෙයි. යෝගවලරයාගේ සින ද (අරමුණු කිරීම වගයෙන් බය-විරාගය වන රුපයෙහි බිඳීමෙන් ද, අනුස්සව වගයෙන් අවචන්ත විරාග නම් නිවනෙහි ද) මොනොවට පිහිටියේ වෙයි. (මෙසේ හෝ) රුපය පිළිබඳ විරාගය ප්‍රති ප්‍රති දකිනින් ආශ්ච්‍රාය කරන්නෙමි යි හික්මෙයි. රුපයෙහි විරාගානුපස්සිට ප්‍රශ්නාය කරන්නෙමි යි හික්මෙයි.” (සෙසු සනර ස්කන්ධයන් පිළිබඳව ද මෙසේ ම විස්තර කෙරෙයි.)¹²

“විසුද්ධ මග්ගය” ආනාපානයන් විදරුණනාවහි විරාගානුපස්සනාව විශ්‍රාජන කරන විට තද්ධිග - විරාගය ගැන තොකියා බය - විරාගය ම අවධාරණය කොට ඇති බැවින්¹³ “පටිසම්භිද මග්ග අවුවාව” මෙහිදී ද (පෙළෙහි තොදුක්වෙන නමුත්) ඒ සම්පූද්‍ය අනුගමනය කොට තිබෙන බව පෙනෙයි. එහෙන් “රුපයෙහි ආදිනව දැක” යන පෙළ අනුව තද්ධිග-විරාගානුපස්සනාව ද මෙහිදී පෙනුවෙන් ම සම්බන්ධ කරගත හැකිය. (ආදිනව දැක්මෙන් නිබුදීව ද තද්ධිග - විරාගය ද ඇතිවන යැවි ඉහත පෙන්වා දී ඇත.) බය-විරාගානුපස්සනාවහි එලය වගයෙන් තද්ධිග-විරාගය පහළ වන බව ද සැලකිය යුතු වෙයි.¹⁴ කෙසේ වූව ද ඉහත දැක්වෙන්නේ විදරුණනාවේ උසස් තත්ත්වයකි.

සංස්කාරයන්ගේ ආදිනව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් මතුවන නිබැඳුපස්සනාව ද එමහින් පණ ගැන්වන විරාගානුපස්සනාව ද බෙහෙවින් එකිනෙකට සම්පූර්ණ අනුපස්සනා දෙකක් බව පෙනී යයි. (මෙතුන් සිට, විරාගය සහ විරාගානුපස්සනාව යන පදයන් පොදුවේ යෙදෙන විට ඉන් හැහැවෙන්නේ තදිග-විරාගය බව සැලකුව මැනවි.) විරාගානුපස්සනාව “පටියමිනිදමග්ග අවුවාවෝ” හි එක් තැනෙක නිබැඳුපස්සනාව වශයෙන් දක්වා තිබේ.¹⁵ “නිබැඳුවාගෝ” යනුවෙන් නිබැඳුව හා විරාගය එක ම පදයක් ලෙසින් සඳහන් වන දේශනා පෙළෙහි වෙයි.¹⁶ “සබඩලාක අනහිරත-සක්සු” (=“සකල ලේකයෙහි නො ඇශ්‍රු හැකිම”) යනුවෙන් පෙළෙහි දක්වෙන්නේ නිබැඳුපස්සනාව බව අවුවා හා විකා අනුව කිව හැකි මුවන්, මෙය විරාගානුපස්සනාවට ද බොහෝ සමාන ස්වරුපයක් දරයි.¹⁷

නිබැඳුපස්සනාවන් දුරුවන නන්දිය සහ විරාගානුපස්සනාවන් දුරුවන රාගය එකිනෙකට අතිශයින් සමාන විම ද මෙම අනුපස්සනා දෙක අතර සම්පතාව පැහැදිලි කරන්නකි. “සතුවුවීම වශයෙන් ඇතිවන ලේඛය නන්දිය යි. ඇලීම වශයෙන් ඇතිවන ලේඛය රාගය යි”¹⁸. නන්දිය ප්‍රිතියෙන් පුක්ත තූෂ්ඨව වන බැවින් රාගය යනු ප්‍රිතියෙන් තොර තූෂ්ඨව යයි ද දක්වා තිබේ.¹⁹ නන්දියන් රාගයන් එකම පදයකට ගෙන “නන්දිරාග” නමින් සඳහන් කෙරෙන දේශනා ද පුලුව ය.

“මහණෙනි, රුපය තුවත්තින් මෙනෙහි කරන, රුපයෙහි අනිත්‍යනාව ඇති සැටියෙන් දකින හික්ෂුව රුපයෙහි කළකිරේයි. නන්දිය ගෙවීමෙන් රාගය ගෙවෙයි. රාගය ගෙවීමෙන් නන්දිය ගෙවෙයි. නන්දිරාගය ගෙවීමෙන් සිත මිදුණේය, මැනවින් මිදුණේ යැ දි කියනු ලැබේ.”²⁰

මෙම බුද්ධ දේශනාවන්, නන්දියන් රාගයන් අර්ථයෙන් සමාන වන බවක් හැහැවෙයි.

එසේ නම් නිබැඳුව හා විරාගය යනු එකක් ම ද?

මෙ දෙකකි ද වෙනයක් ඇති බව, හේතු-ඩල සබඩතාවක් පවතින බව පෙන්තුම් කෙරෙන බුද්ධ දේශනා ද වෙයි.

“මහණෙනි, විරාගය ද සහේතුක ය; අහේතුක නොවේ යැ දි මම කියමි. මහණෙනි, විරාගයට හේතුව කුමක් ද? නිබැඳුව යැ දි කිව පුතුය.”²¹

මෙහිදී නිබැඳුව යනු බලවන් විදරුණනාව බව ද විරාගය යනු (ලේකෝත්තර) මාර්ගය බව ද අවුවාව කියයි.²² නිබැඳුව හා විරාගය එකට යෙදෙන (විශේෂයෙන් ම නිබැඳු - විරාග - විමුත්ති යන අවස්ථා තුන ම එකට සම්බන්ධ කොට ඇති) දේශනාවන්හි විරාග පදය බොහෝ විට අවුවාව අර්ථ දක්වන්නේ ලේකෝත්තර මාර්ගය හැටියට ය.²³ (5 වන පරිවිශේෂයෙහි නිබැඳුව මතුවන ආකාරයන් දක්වන ලද නිදුෂුන් අනුරින් එකක් හැර අන් සියල්ල ම නිබැඳුවෙන් විරාග - විමුක්ති ලැබීම තොක් විශිදේ.)

එහෙත් නිබැඳුවට අනන්තරව ලැබෙන විරාගය සැම විටකදී ම ලේකෝත්තර විය යුතු නොවන බවට ද සාක්ෂි ඇත.

“මහජෙන්, යම් නාක් කාසි-කෝසල වැසියේ වෙත් ද පසේනාදී කොයෙල් රුපුගේ විඵිතයෙහි යම්නාක් රජවරු වෙත් ද ඒ ඩී ඩෑම අනුරෙහි පසේනාදී කොයෙල් රුපු අශ යැයි කියනු ලැබේ. මහජෙන්, පසේනාදී කොයෙල් රුපුගේ ද වෙනස්වීමක් ඇත්තේම ය; මරණයක් ඇත්තේය. මහජෙන්, මෙයේ අකින්නා වූ ඉතුවත් ආය්සී ග්‍රාවකයා එහි (= රාජ යම්පත්තියෙහි) දු කළකිරේයි. එහි කළකිරෙන්නේ, අශ යම්පත්තිය වන කෝසල රාජා භාවයෙහි ද නොඇලෙයි. රේ හින වූ පස්කම යැප ගැන කටර කාටු ද?”²⁴

මෙහි දැක්වෙන්නේ ලොකික විරාගයක් බව පැහැදිලි ය. (බාහිර ලෝකයේ යාමානා වස්තු තුළින් ද විරාගය මතු කරගත හැකි ආකාරය මේ දේශනාවෙන් පැහැදිලි වෙයි. මෙවැනි තවත් නිදරණන කිපයක් ම මෙම දේශනාවෙහි අඩංගු වේ.)

ශ්‍යුදු විද්‍රෝහනාවේදී නිබැඳව සමහ ම ලොකික විරාගය ලැබෙන අන්දම මැදුම සහියෙහි (= මේකීම නිකායෙහි) ධාතු විහැඩු පුත්තයෙහි සඳහන් වෙයි. එහි ඇතුළත් වන සවිස්තර ධාතු කරමස්ථානය යැකෙරින් මෙය ය:

“ආධ්‍යාත්මික පයිචි ධාතුව ද බාහිර පයිචි ධාතුව ද පයිචි ධාතුව ම ය. එය මාගේ නොවේ. එය මාගේ අන්මය නොවේ” යැයි ඇති යැවියෙන් මනා විදුළුන් තුවකින් දක්නා යෝගාවරයා පයිචි ධාතුයෙහි කළකිරේයි. පයිචි ධාතුයෙහි සින නොඅලවයි. (= ලොකික විරාගය ඇති වෙයි.) ආපා, තේරු, වායෙ, ආකාය යන ධාතුන් පිළිබඳව ද මෙසේ ම නිබැඳව හා විරාගය පහළ වෙයි. ඉක්තින් පිරිසිදු වූ ප්‍රභාස්වර වූ විශ්දුණුය ඉතිරි වෙයි. මේ විශ්දුණුයෙන්, යැප - දැක් - මැදහන් යන ත්‍රිවිධ වේදනාවන් එස්සය නිසා හටගන්නා යැවිත් එස්සය නිරුද්ධිමෙන් නැතිවන යැවිත් දැන ගනියි. (න වන පරිවිශේදයෙහි නිබැඳව මත්තිම දැක්වෙන 6 වන නිදුනෙහි මෙය සවිස්තරව දැක්වයි. මෙම අවස්ථාවේදී නාම ධර්මයන් කෙරෙහි නිබැඳව හා විරාගය ඇති වන යැටි එහි පෙන්වා නිබේ.) අනාතුරුව පිරිසිදු වූ මෘදු වූ කරමණා වූ ප්‍රභාස්වර වූ උපෙක්ඛාව ගේෂ වෙයි. යෝගාවරයා එය සයර විධාන සංස්කාර රැස කිරීම පිණිස නොයාදවයි. හෙතෙම ලෝකයෙහි කිසිවක් දැඩි කොට නොගන්නේ, තන්හාවෙන් තැනි නොගන්නේ, කෙලයේ ගිනි නිවිමින් අරහත්වය යාක්ෂණත් කරයි. (= ලෝකෝත්තර විරාගය අන් දකියි.)²⁵

මෙහිදී පයිචි, ආපා, තේරු, වායෙ, ආකාය යන පංච රුප ධාතුන් පිළිබඳව ඇතිවන විරාගය විද්‍රෝහනාවේ උසස් මට්ටමකදී දියුවනා ආකාරය පෙනෙයි. එහෙන් එය ලොකික අවස්ථාවකි. (ලෝකෝත්තර අවස්ථාවේදී නාම හා රුප සියල්ල ම සම්බන්ධයෙන් එකවර විරාගය පහළ විය පුතු බැවිනි.) ඉන්පසු තවදුරටත් විද්‍රෝහනාව ගෙනයමින් නාම ධර්මයන් කෙරෙහි ද විරාගය සම්පූර්ණ කොට ගැනීමෙනි, ලෝකෝත්තර අවස්ථාව උදව්නේ. මේ අනුව විද්‍රෝහනාවේදී නිබැඳවට අනුකූලව ලැබෙන විරාගය පළමු කොට ලොකික තන්වයක් වෙත් එය ම වර්ධනය විමෙන් ලෝකෝත්තර තන්වයට පත්වන බවත් කිව තැකිය.²⁶

නිබැඳවුපස්සනාව හා විරාගානුපස්සනාව ප්‍රායෝගික මට්ටමේදී එකිනෙක හා සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වන අන්දම විමය බැලීමෙන්, මෙම මතය සනාථ වන්නේය. සංස්කාරයන්ගේ ආදීනව දැක්වෙන් නිබැඳව ද ඒ අනුව විරාගය ද හට ගනියි. නිබැඳු සුදුණයේ උපරිම අවස්ථාව දක්වා මේ අනුපස්සනා දෙක හේතු-එළ සබඳතාවකින් පුක්තව අන්වැල් බැඳෙන වැඩියි. මේ අවස්ථාවේදී මෙවා අනුපස්සනා දෙකක් ලෙස ප්‍රායෝගික වශයෙන් වෙන්කොට දැක්වා ද දුෂ්කර විය තැකිය.

වැඩුරටන් විදරුගනාව දියුණු වී සංඛ්‍යාපක්ඛ සූජ්‍යය තහවුරු වන විට නිබුදුපස්සනාව සන්ධිදි යන්නේ, තවදුරටන් කලකිරීම නිවු කිරීම අවශ්‍ය නොවන නියාය. (5 වන පරිවිෂේෂයෙහි අධ්‍යාපික අංක 20 බලන්න.) එහෙත් විරාගනුපස්සනාව මෙහිදී තවන් ප්‍රබල වෙමින් ක්‍රියාකාරී වන්නේ, කලකිරීම ස්වභාවයෙන් නොර වූ විදරුගනා උපක්ෂාව (= ඇලීමි- ගැටීම නොමැති මැදහන් බවට) ව්‍යවච්ඡාත් තුළු දෙමිනි. සංඛ්‍යාපක්ඛවලහිදී ද මනයිකාරයට ලක්වන්නේ සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණයන් අතුරින් එකකි. එහෙත් මෙවිට ඒ හේතු කොට ගෙන ජනිතවන්නේ කලකිරීම නොව විරාගය ය. (විරාගයේ මේ පරිණත මුහුණුවර ප්‍රකට වන්නේ උපක්ෂාව වශයෙනි.) එහෙයින් විරාගනුපස්සනාව නිරායාසයෙන් වැඩියි. මේ වන විට නිබුදුපස්සනාව අනුය වූව ද, විරාගනුපස්සනාව මේ තත්ත්වයට ප්‍රබල වූයේ මුළුදී එය නිබුදුපස්සනාවෙන් ලද පිහිටි නියාය. එහෙයින් විරාගනුපස්සනාවේ මෙම අවස්ථාව ද නිබුදුපස්සනාවේ ප්‍රතිඵලයක් යයි පැවතිය හැකිය. මේය වඩා පැහැදිලි කරගැනීම පිළිස උපමාවකට සිත යොමු.

ආමයෙක් සංස්කාරවනක් ඔයෝ රෝදයක් පෙරලුමින් දුවයි. ආමයා ද රෝදය ද එකට ම ගමන් කරනත්, සත්‍ය වශයෙන් රෝදය පෙරලෙන්නේ ආමයාගෙන් ලැබෙන ගක්නිය හේතුකොටගෙන ය. ආමයා ක්‍රිමයෙන් තමා දුවන වේගය වැඩි කරයි. රෝදයේ ගමන් වේගය ද ඒ අනුව වැඩිවෙයි. ආමයා උපරිම වේගයක් යොදන අවස්ථාවේදී මාවන බැවුමකට යොමුවෙයි. බැවුම මුදුන්දී ආමයා රෝදය අන්තර තමාගේ දිවිම තවන්වයි. රෝදයේ ඉදිරි ගමනට තවදුරටන් තම ගක්නිය යොදවීම අනවශ්‍ය නියාය. රෝදය බැවුම ඔයෝ තවන් වේගය වැඩිවෙමින් පෙරලෙන්නේ, මුලින් ආමයාගෙන් ලද ගක්නිය මුල්කොටගෙන ය. වේගය වැඩිවෙමින් පෙරලෙන්නේ, විරාගයන් බෙවාන් විදරුගනාවේදී ක්‍රමයෙන් විකාශනය වන අනුපස්සනා දෙකක් වශයෙන් සළකාගෙන ය; 'නිබුදු' යනු පොදුවේ විදරුගනාව හේ එහි එක්තරා විශේෂ අවස්ථාවක් හේ හඳුන්වන යම්මත පදයක් හැකියට ගෙන නොවේ. (5 වන පරිවිෂේෂයේ අධ්‍යාපික උපමාව අංක 18 බලන්න.)

සංඛ්‍යාපක්ඛවලදී විරාගනුපස්සනාව මුහුකරු ගොස්, ලේඛක්ත්තර තත්ත්වයට පත්වන්නේය. මේ අනුව නිබුදුවේ එලය වශයෙන් ලැබෙන විරාගය පලමුව ලොකික වශයෙන් වැඩි, දෙවනුව ලේඛක්ත්තර අවස්ථාවට පෙරලෙන බව කිව යුතුය. අප මෙයේ ප්‍රස්ථන්නේ නිබුදුවන් විරාගයන් බෙවාන් විදරුගනාවේදී ක්‍රමයෙන් විකාශනය වන අනුපස්සනා දෙකක් වශයෙන් සළකාගෙන ය; 'නිබුදු' යනු පොදුවේ විදරුගනාව හේ එහි එක්තරා විශේෂ අවස්ථාවක් හේ හඳුන්වන යම්මත පදයක් හැකියට ගෙන නොවේ. (5 වන පරිවිෂේෂයේ අධ්‍යාපික උපමාව අංක 18 බලන්න.)

එයේ හෙයින් යාමානාය යෝගවරයාගේ දියුණු විදරුගනාවේදී නිබුදු හා විරාග යන අනුපස්සනාවන් ක්‍රියාත්මක වන ආකාරය අනුව, නිබුදු - විරාග - විමුත්ති යන අවස්ථා තුන එකිනෙකට සම්බන්ධ වන සේ යෙදී ඇති දේශනාවල (5 වන පරිවිෂේෂයේ අධ්‍යාපික අංක 21 බලන්න.) විරාග යනු යුද ලේඛක්ත්තර අවස්ථාව ම යයි එකාන්තයෙන් සැලකිය නොහැකිය. එහි විරාග පදයෙන් පුරුව හාග ලොකික විරාගනුපස්සනාව සහ ලේඛක්ත්තර විරාගය යන අවස්ථා දෙක ම සඳහන් වෙතැයි ගැනීම වඩා යාධාරණ වනු ඇත.

විරාගනුපස්සනාවෙන් දුරුවන්නේ රාගය බැවින් විරාගනුපස්සනාව යනු දුක්ඛනුපස්සනාවෙන් ම එක්තරා මුහුණුවරක් ලෙසින් සැලකිය හැකිය. (දුක්ඛනුපස්සනාව තැන්හාවට ප්‍රතිවිරුද්ධ වන හෙයිනි.) එහෙත් බය - විරාගය වශයෙන් අර්ථ දක්වන විට විරාගනුපස්සනාව (එනම්, සංස්කාරයන්ගේ ක්ෂණික හඩිගය ප්‍රත්‍යන්තා දක්මා)

අනිව්‍යාභ්‍යපස්සනාවේ ප්‍රශ්නදයක් යයි කිව යුතුය. තව ද බය-විරාගයේ එලය ලෙස තද්ධිග - විරාගය පහළ වෙතැයි සැලකීමෙන්, බය-විරාග වශයෙන් වුවද විරාගාභ්‍යපස්සනාව දුක්ඛභාභ්‍යපස්සනා පක්ෂයට එක් කළ හැකිය. කෙසේ වුවත් විරාගාභ්‍යපස්සනාව යනු දුක්ඛභාභ්‍යපස්සනාවක් ම බවට ප්‍රබල යාක්ෂියක් “පටිසම්භිදමග්ගය” තුළින් ලැබේ.


“පටිසම්භිදමග්ග” යෙහි ඒ ඒ අභ්‍යපස්සනාවෙන් යුරුකෙරෙන උපාධනයන්ගේ වශයෙන් අභ්‍යපස්සනා වර්ගිකරණයක් දක්වා ඇත. ඒ අභ්‍යව අනිව්‍යාභ්‍යපස්සනාව, අනත්තාභ්‍යපස්සනාව හා ඒවාට අභ්‍යලේම වන අභ්‍යපස්සනා එක් ගොඩකට ද, දුක්ඛභාභ්‍යපස්සනාව හා එට අභ්‍යරුප වන අභ්‍යපස්සනා එක් ගොඩකට ද බෙද නිකු. “කාම උපාධනයන් පමණක් මිදෙයි” තුළි විරාගාභ්‍යපස්සනාව වශයෙන් වෙන් කොට ඇති යමුහයෙහි නිබැඳුපස්සනාව හා විරාගාභ්‍යපස්සනාව ද වෙයි. 27

විරාගාභ්‍යපස්සනාවෙන් පහ කෙරෙන රාගය වනාහි සත්ව සත්තානයෙහි අනිගයින් බලවත් ආකාරයන් මුල් බැයගෙන නිබෙන ක්ලේගයකි. අප මේ බිජකරු යයර තව යුරටත් රැදි සිටිමින් හවයෙන් හවයට තොනැවති ගමන් කරන්නේ යාචකාරයන් කෙරෙහි පවතින රාගය- ඇලීම-නියා ය. මුල් කෙළවරක් තොපෙනෙන අති දීර්ඝ අනින යාචකාරය මුජල්ලේහි අපි කොතරම නම් මේ රාගය පුරුදු කර ඇත්තෙමු ද? “රාගය අන්ද කරන්නෙකි; තුවනු තැනි කරන්නෙකි; දුක් පක්ෂයෙහි වුවෙකි; නිවන පිළිස තොපෙනින්නෙකි.” 28

විද්‍රෝහනා භාවනාවේදී යථාභ්‍යභාෂ්‍යයනාය (= ඇති සැටිය තුවනින් දකිම) පහළ වෙයි. සියලු යාචකාරයන් ම ඇතිවෙන - තැනිවෙන, ඒ නියා ම දුක් ගෙන දෙන, ආත්ම-පුද්ගල - සත්ව වශයෙන් ගන හැකි කිහිදු යාරයක් තොමැති තුදු ස්වභාව ධර්ම මානුයන් බව යෝගවවරයා තෙමේ ම ප්‍රත්‍යක්ෂ කරයි. ඇලෙන්නට - බැඳෙන්නට - රැඳෙන්නට තරම දෙයක් යාචකාරයන් තුළ තැනි බව මැතිවින් අවබෝධ කරයි. එහයින් ඒවා පිළිබඳව සින් පළපදියන් වූ රාගය ගෙවී යයි.

විරාගාභ්‍යපස්සනාව දියුණු වූ විට, තම ගරිරයේ යෝගමානකම, තරුණකම, නිරෝගිකම, සවිමත්කම යනාදිය කෙරෙහි පෙර පැවති ඇලීම දත් තැනි බව යෝගවවරයාහට වැටහැඳී. තොයකුන් විලාඩිතාවන්ගෙන් යුත් ඇඟම් පැලදුම්, යුවද ගැලීම්, පාට කිරීම්, අඩුතැන් පිරවීම් ආදියෙන් සිරුර අල-කාර කිරීම හිස දෙයක් ලෙස පෙනෙයි. අපුරු ගොඩක් වන මේ තොවටිනා කය පැවැත්වීම ම මහා බරක් යයි සිනෙයි. ලේස්සන රුප දකින්නට, මිහිර ගබද අසන්නට, ප්‍රියමනාප යුවද විදින්නට, රසවත් ආහාර මුදින්නට, යුව එලවන පහස් විදින්නට, රාගික සිනිවිලි තුළ ගැලී සිරින්නට, දත් කිහිදු යිනාකමක් තැනි බව දෙනෙයි. පෙර තමා ඉතා ප්‍රිය කළ පුද්ගලයන් - වස්තුන් ගැන දත් සිනෙහි බැඳීමක් ඇත. ආහ, කිරීති, වස්තුව, බෙදා ආදි ලොකික සම්පත්න් පිළිබඳව අපේක්ෂාවක් තැනි. මතු හවයන්හිදී දිව්‍ය - මත්‍යාභා ලෝකවල සැප විදිමට තිබු කැමැත්ත ද වියලි යයි.

අභ්‍යපස්සනාවේ උව්‍ය අවස්ථාවේදී රාගය මුජල්මතින් ම යටපත් වී සින අනිගයින් පිරිපුදු වෙයි. උවමනාවෙන් ම රාගනාක ඉශ්ට ආරම්මණයක් ගැන මෙනෙහි කළන්, රාගක් යෝගවවරයාහට සිනෙනු ඇත. මේ නියා තොලද මහ-පල ලබා ඇතැ දී අධිමානයක් ද



ජනිත විය හැකිය. එහෙත් මේ අවස්ථාලේදී සිදුවන්නේ තද්ධිග ප්‍රභාණයක් බැවින්, විද්‍රෝහනා භාවනාව තවතා වික දිනක් ගත කළහෙන් නැවත කෙශලෙපුන් හටගන්නා අන්දම තමාට ම පැහැදිලි වනු ඇත. ඉදින් ගුරු උපදෙස් අනුව යනු තත්ත්වය තේරුම්ගෙන තවදුරටත් විද්‍රෝහනාව කරගෙන යන්නේ නම්, නොපමාව ම ලේකේන්නර විරාගය අන්දකීමට පිළිවන් වනු ඇත.

★ ★ ★

“මහජෙන්නි, පුහුණු කරන ලද, බොහෝ සේ වධන ලද විරාග සංස්කෘතිව (= විරාගනු පද්යනාව) මහත් පල වෙයි; මහත් ආච්චාය සහිත වෙයි.....”²⁹

අධ්‍යාලපි

1. විරුණීනි විරාගා, විරුණා. වා විරාගා.
2. ප. ම.- ii: 80 - 86 හා 204 පිට; වි.ම.: 214 පිට; දී. අ.-ii: 506 පිට; දී. වි.: 330 පිට; ප. අ.: 177 පිට ආදිය බලන්න.
3. “සබං හිකබවේ, අනහිතානා අපරිතානා තත්ත්ව විතතා අවිරුණය. අප්පතහා අහබෝ දුකක්බයාය. සබංස්ථාව බො හිකබවේ, අහිතානා පරිතානා තත්ත්ව විතතා විරුණය. පත්‍රහා භබෝ දුකක්බයායා”නි.

- (ඉ.නි. - i: 322 පිට.)

“මහණෙනි, (විද්‍රෝහනාවේදී අරමුණු වන) සියලු සංස්කාරයන් මැනවින් නොදුන ගන්නේ, පිරිසිද නොදුන ගන්නේ, ඒවා කෙරෙහි සිතෙහි නොඇලීම තුපදවන්නේ, ඒවා (කෙලෙස් දුරු කිරීම වශයෙන්) අන් නොහරින්නේ, දුක ගෙවාලීමට අහව්‍යයෙක් (= තුපුද්‍යසේක්) වන්නේ ය. සියලු සංස්කාරයන් මැනවින් දැන ගන්නේ, පිරිසිද දැන ගන්නේ, ඒවා පිළිබඳ (අණුමාන හෝ) ඇලීමක් සිතෙහි තුපදවන්නේ, ඒවා අත්හරිතුයේ ම, දුක සෑය කිරීමට හවුයෙක් වෙයි.”

අවුවා විවරණය:

“.... තත්ව විතතා අවිරුණයන් තයම්. අකිසේක්‍යායාවිසයය පරිසේක්‍යායා අනන්නා විතත්සන්නානා. නා විරුණය. නා විරුණන්නා, යථා තත් රාගා නා භෞති, එව්. විරාගනුපයෙනා. නා උපාදෙන්නානී අමත්‍ය.... විරුණයන් සමමදදවයය අනිවතාදී අවබෝගධාන උපනතා-භයාදීනවනිබිඳි සූජ්‍යනුහාවතා අනන්නා විතතා අකරෝහන්නා, තත් අණුමනනම් රාග. අනුප්‍රාදෙනනා....”

-(ඉ. අ.: 42-43 පිට)

(ඉහන දද්‍යනාවෙහි මුළු විද්‍රෝහනා මාර්ගය ම අඩංගු වන අන්දම මෙම අවුවාවෙහි පෙන්වා දී තිබේ.)

4. “.... කනමේ පස්ථා විරාගා: විකෘතමහනාවිරාගා තද්ධිවිරාගා සමුවෙෂ්දවිරාගා පටිප්පයාධිවිරාගා නීස්සරණවිරාගා. විකෘතමහනාවිරාගා ව නීවරණනා. පයිමජකානා. භාවයනා, තද්ධිවිරාගා ව දිවියනානා. නීබෝධභාගිය. සමාධි. භාවයනා, සමුවෙෂ්දවිරාගා ව ලෙළුනතර. බයගාලීමගා. භාවයනා, පටිප්පයාධිවිරාගා ව එලක්බණෙ, නීස්සරණවිරාගා ව නීරෝධා නීබෝනා.....”

- (ප.ම. - ii : 204 පිට)

“.... විරාග පය කවරේද (යන්): වික්මහන විරාගය, තද්ධිග විරාගය, සමුවෙෂ්ද විරාගය, පටිජපසසද්ධි විරාගය (යන) නීස්සරණ විරාගය යි. ප්‍රපම බෝතය වධනුවහට නීවරණයන්ගේ විෂකම්හන විරාගය ද, නීරෝධභාගි සමාධිය (හෙවත් විද්‍රෝහනාව) වධන්නහුට (විදුන් තුවණීන්) ද්‍ර්ශ්‍රීන්ගේ තද්ධිග විරාගය ද, ලේකෝන්තර (ක්ෂයගාලී) මාර්ගය වධන්නහට (කෙලෙපුන්ගේ) සමුවෙෂ්ද විරාගය ද, (ලේකෝන්-

තර) එල ක්ෂණයෙහි පටිපුස්සද්ධි විරාගය ද, නිරෝධ නම් නිවන නිස්සරණ විරාගය ද වෙයි”

(ප.අ.: 513 - 515 පිටු; අ. අ. - i:287 පට බලන්න.)

5. “හිඳුරාය හිකබවේ කායේ, විස්සුන් විරාගධමම්.....”

- (ඉ. නි. - i: 410 පට.)

“මහණනි, මේ කය බිඳෙන පුළු ය. විස්සුන්ය නැයෙන (පුලු වන) පුළු ය.”

අවුවා විවරණය:

“.... විරාගධමනකි විරෝධනධමම්, පුලුපුරුහාවනි අනෝ.”

- (ඉ. අ.: 189 පට)

6. “.... ‘බයවිරාගො’නි සඩ්බ්බාරාන් බණහයෙනා. ‘අව්‍යාච්චවිරාගො’නි නික්කානා.....”

- (ව.ම.: 214 පට; ප. අ.: 347 පට ආදිය)

7. “යාවනා හිකබවේ ධමමා සඩ්බ්බාවා වා අයඩ්බ්බා වා, විරාගො තෙස්. ධමමානා අගමකකායති යදිදා..... තණකකායෙයා විරාගො නිරෝධා නික්කානානි”

- (අ. නි. - ii : 70 පට; ඉ. නි. - i: 438 පට ආදිය)

“මහණනි, යම්තාක් හේතුන්ගෙන් උපන් හෝ හේතුන්ගෙන් තුපන් හෝ දර්මයේ වෙන් ද, යම් මේ..... තණකකාවේ ක්ෂයවීම, රාගයේ නැයීම, (යංක්කාර) නිරුද්ධවීම, නික්කානය නම් වන විරාග දර්මය ඒ සියලු දර්මයන් අතුරෙන් අග්‍රය යියනු ලැබේ.”

8. “විරාගො මගෙ.... නික්කානාස්ථ්‍ය විරාගො, යෙ ව නික්කානාරමණජ්‍යනා ධමමා සබඩ විරාග භානතිනි විරාගා....”

- (ප.ම. - ii: 80 - 82 පිටු)

“විරාග යනු (ලෝකේත්තර) මාගිය යි.... නිවන ද විරාග නම් වෙයි. නිවන අරමුණු කොට උපන් යම් දර්මයේ වෙන් ද ඔවුනු හැම විරාග වෙන් තු යි විරාග නම් වෙනි.”

9. “පටිසමිද මගෙ”යෙහි භඩිගානුපසසනා සූන විවරණයෙහි, සන් අනුපසසනා විස්තර කෙරෙයි. (මෙහි 9 වන පටිවිෂේෂය හෝ ප.ම. - 1: 108 පට හෝ බලන්න.) ඒ අනුව විරාගානුපසසනාවෙන් දක්වෙන්නේ තද්ධිග-විරාගය යි. බය-විරාගය හෝ ලෝකේත්තර - විරාගය හෝ මෙහිදී යදහන් වන්නේ ම නැත. මේ විරාගානුපසසනා-වෙන් අදහස් කොරෙන්නේ බය-විරාගය නම් ඒ බැවි දක්වීමට මෙය පූජුතම අවස්ථාව වෙයි. බය-විරාගය ප්‍රකට වන්නේ භඩිග සූනය තුළදී හෙයිනි. “පටිසමිද මගෙ අවුවාව”, “විසුද්ධ මගෙය”, “විසුද්ධ මගේ විකාව” ආදිය ද මෙහි විරාගානුපසසනා-වෙන් තද්ධිග විරාගය ම කියුවෙන බව සහාය කරයි. (ප. අ. : 64 - 65, 182 පිටු;

වි.ම.: 482 පට; වි.වී.(ආ.)- ii: 441- 442 පිටු; දි. ඩී.: 74 පට; අ. අ. -ii: 829 පට; ඉ. අ.: 42- 43 පිටු; අ. ඩී. - ii: 275 පට ආදිය) එහෙත් අවවාලේ ඇතැම් තැනෙක බය - විරාගය ඇසුරෙන් ද විරාගනුපස්සනාව විශ්‍රාත කොට ඇත. (වි. ම.: 214 පට; ම. අ.-ii: 249 පට; අ. අ.- ii : 722 පට)

10. (i) “.... ඉඩානඳු හිකුවූ අරක්කුගතො වා රුක්බමුලගතො වා පුසුජ්ජුගතො වා ඉති පටියක්විකත්: ‘එත් සහන එත් ප්‍රාග්ධන එත් ප්‍රාග්ධන යදිදා යක්කාරයමලා යක්කාරයමලා ප්‍රධිපට්‍රිනියාගෙය තැනෙකත් විරාගා නිඛානත්ති. අය වූවචානත්තද. විරාගසංඝ්ජු” නි.

- (අ. නි. -vi: 198 පට)

“..... ආනන්දය, මේ සපුළුනෙහි මහණ තෙම වනගත වූයේ හේ රුක්මුලකට ගියේ හේ ඩිස් ගෙයකට ගියේ හේ මේස් තුවකින් යලකා බලයි: ‘සියලු සංස්කාරයන්හි සන්සිඳීම ය, සියලු උපධින්ගේ හැරපිම ය, තැන්හාවෙහි ගෙවීම ය, විරාග ය, නිවන ය දි යන මේ යමෙක් වේ ද, එය ගාන්ත ය; එය ප්‍රාග්ධන ය.’ ආනන්දය, මෙය විරාග සංස්කාර යැයි කියනු ලැබේ.”

මෙය උපයමානුපස්සනි කරමස්ථානයක් වශයෙන් ද (වි. ම.: 216 - 217 පිටු) පල සමවතට පිවිසීමෙහි කරමස්ථානයක් වශයෙන් ද (අ. නි. - vi: 606, 668-674 පිටු; ව. අ.: 166 - 167 පිටු) ගත හැකිය. විරාග සංස්කාර යනු විරාගනුපස්සනාවහි උපදින සංඡුව ලෙස ද (දි.අ. -ii: 757 පට; අ. අ. - ii: 665 පට) වික්වම්හනාදී පාව විරාගය ම අරමුණු කොට උපන් සංඡුව ලෙස ද (අ. අ. - i : 287 පට) දක්වා නිබේ.

(ii). “.... ‘පවතන දුකකා, අප්පවතන පුබ’න්ති සනතිපදෙකුණා....”

- (ප. ම. - i : 112 පට)

“..... ‘(සංස්කාරයන්හි) පැවැත්ම දුක ය, නොපැවැත්ම (= නිවන) සැපයැයි සනතින් පදය (= නිවන) පිළිබඳ තුවන ය....”

අප්පවතනය

“..... අප්පවතනත්ති ආදි නිඛාණමෙව. සනතිපදෙනි සනතිකොට්ඨාසය; නිඛාණත්ති අතෙකා. අනුයාවවයෙනාපි හි ‘සනතිපද’න්ති නාමලතන ගහෙතවා උපනන. කුණුමපි සනතිපදෙකුණාන්ති වූතන....”

- (ප. අ.: 185 පට)

“... අප්පවත්ත (= නොපැවැත්ම) ආදිය නිවන ම ය. සනතිපදය පිළිබඳ යනු.... නිවතෙනි යන අර්ථය යි. අනුයාව වශයෙන් ‘සනතිපදය’ (= නිවන) යන නාම මානුය ම ගෙන උපන් තුවන ද ‘සනතිපදයෙහි තුවන’ යයි කියන ලදී.”

11. “... සංස්කාරන. බය. බයතොදයනාවිපස්සනාපි අවබ්‍රනවිරාග. නිඛාන. විරාගතොදයනා- මගස්කාලමපි විරාගනුපස්සනා....”

- (ම. අ.-ii: 249 පට; අ. අ. - ii: 722 පට ආදිය)

“.... සංජ්‍යාරයන්ගේ බිඳීම ක්ෂය වශයෙන් දක්නා විද්‍රෝහනාව ද අව්‍යුත්ත විරාගය වන නිවන විරාග වශයෙන් දක්නා (ලෝකෝත්තර) මාර්ග ඇතාය ද විරාගානුපස්‍යනා ය.”

12. “.... රුපෙ ආදිනවට දියවා රුපවිරාගග ජනාධාන්තො භෞති යථාධිමුනෙනා. විනතක්‍රියා යවාධිවයින්. රුපෙ විරාගානුපස්‍ය අයාධියා මීති සික්කති. රුපෙ විරාගානුපස්‍ය පස්‍යයා මීති සික්කති.”

— (ප. ම.-ඒ: 366 පට.)

අව්‍යුතා විවරණය:

“රුපෙ ආදිනවට දියවාන් හඩානුපස්‍යනෙනා පට්ටිය.... රුපකඟනෙහි ආදිනවට දියවා. රුපවිරාගොති නික්කාණ.... ජනාධාන්තො භෞතිකි අනුයාවවයෙන උප්‍යන්තර-මෙවුම් තෙක්‍රේ භෞති. විනතක්‍රියා යවාධිවයිතනි අයා යොරියා විනත: බයවිරාගය-භිකාණ රුපහඟඩ ආරම්භවයෙන, අව්‍යුතාවිරාගයභිකාණ රුපවිරාගග නික්කාණ අනුයාවවයෙන, පුවුෂු අධිවයින: පුවුෂු පතිචිතින: භෞතිකි....”

— (ප. අ.: 361 පට.)

13. “... විරාගානුපස්‍යා එනම පන ගෙව විරාග: බයවිරාගා ව අවවනනවිරාගා ව.... ‘විරාගානුපස්‍යනා’ති තදුනයදයාවයෙන පටනා විපස්‍යනා ව මගෙය ව....”

— (ව.ම.: 214 පට; ප. අ.: 347 පට.)

“විරාගානුපස්‍යනාවන් පුක්කව යන මෙති බය-විරාගය ද අව්‍යුත්ත-විරාගය ද (යනුවනි) විරාග දෙකකි.... ‘විරාගානුපස්‍යනා’ යනු එම දෙක ම දැකීම වශයෙන් පටන්නා වූ විද්‍රෝහනාව ද (ලෝකෝත්තර) මාර්ගය ද (වෙයි).”

14. (i) “..... එන දුක්කඩනි කුත්‍රිත මොසයාමෙ. පලොක්කින.

පුෂ්‍ය පුෂ්‍ය වයමපස්‍ය. එව. තනම විරුණුනිනි”

— (ය. නි. -iv: 390 පට)

“නැයෙන පුළු බිඳෙන පුළු මෙය දුක යැයි දැන (නුවණින්) පැහැය පැහැය (= ජ්‍යෙෂ්ඨ කරමින්) හඩාගය දකිනුයේ, මෙයේ එහි තොඟුලුයි.”

අව්‍යුතා විවරණය:

“මොසයාමනින් නයායන-යහාව. පලොක්කිනිනි පලුප්‍රනයහාව, හිජ්‍යනයහාව. පුෂ්‍ය පුෂ්‍ය වය. පස්‍යනින් කුත්‍රිත පුෂ්‍යනිවා සමපස්‍යනෙනා.”

— (ය. අ. - iii: 83 පට.)

- (ii) “පටිසමිදු-මග්‍ර අව්‍යුතා”වතින බය - විරාගය වශයෙන් ආනාපානයනි විරාගානුපස්‍යනාව විශ්‍රාජ කළ පසුව මෙයේ ද දක්වා තිබේ:

“එනම ව.... විරාගානුපස්‍යා... යඩාරුපු විරුණුනයමන්තාය විපස්‍යනාය වයෙන.... වූනතනින් වෙදිනෙකි....”

— (ප. අ.: 347 - 348 පට)

“මෙහි ද.... විරාගානුපස්සනාවෙන් යුත්තව යනු.... යස්සකාරයන් කෙරෙහි නො ඇලීමට සමත් වන විදරුණනාව වශයෙන්.... කියන ලද යි අන යුතුයි.”

මෙහි අධ්‍යාපිත අංක: 15 දක්වන්නේ ද “පටිසම්මිදමග අවුවා”වෙහි ආනාපානයනි විරාගානුපස්සනාව තද්දිග විරාගයට බර වැ විවරණය කෙරුණු තැනෙකි.

(iii) 9 වන පරිච්ඡේදයෙහි 17 වන අධ්‍යාපිත බලන්න.

15. “..... විරාගානුපස්සනි නිබැඳුනුපස්සනාවයෙනා....”

— (ප. අ.: 215 පට)

16. අ. නි. -iii: 30, 324 පිටු; අ. නි. -iv: 426 පට; අ. නි. -v: 340 පට; අ. නි. -vi: 4 - 12 පිටු ආදිය.

මෙ තැන්වලදී විරාගය යනු (ලෝකෝන්තර) මාත්‍ය බව අවුවාව කියයි. (අ. අ. -ii: 587, 676, 725, 817 පිටු) මේ සම්බන්ධව විමර්ශනයක් මෙම පරිච්ඡේදයෙහි ඉදිරියේදී කෙරෙනු ඇත.

17. (i) “.... ඉඩානන්ද හිකුතු යෙ ලොකෙ උප්පුපාදනා වෙනයා අධිව්‍යානාභිතිවෙයානු-යා තෙ පර්හනෙනා විරමනි න උපාදියනෙනා. අයා මුවවනානන්ද සඛ්‍යලොකෙ අනැහිරනයකුදු”ති.

— (අ. නි. - vi: 200 පට)

“..... ආනන්දය, මෙහි හික්ෂු තෙම, ලෝකයෙහි යම (තන්හා - මාන - දිවියා යන) උපයයෝ (= අනුව යැමි) වෙන් ද, (කාම - දිවියි - සිල්බන් - අන්තවාද යන) උපාදනයෝ (= දුඩිව ගැනීම්) වෙන් ද, (ගාස්වන-උවිච්ද යන) සිනෙහි දුඩි පිශිවා සිවීම් වේ ද, (ආත්ම ද්‍රූෂ්ථිය නම්) සිනෙහි දුඩි බැය ගැනීමක් වේ ද, (කෙලෙස්) අනුයයෝ වෙන් ද, ඔවුන් දරු කරන්නේ, දුඩිව නොගන්නේ, නොඇලෙයි. ආනන්දය, මෙය ‘මුළු ලොවෙහි නොඇලුණු හැඟීම’ යි යි කියනු ලැබේ.”

(ii) “....සඛ්‍යලොකෙ අනැහිරනයකුදු පරිච්ඡේදන හිකුත්වෙ, හිකුත්වනා වෙනයා බහුල විහරනා ලොකිවෙනපු විනන් පත්තිලියනි, පත්තිකුවනි, පත්තිවටනි, න සම්පාදිතයනි; උපෙක්ෂාව වා පටිකුලුයනා වා යැණ්ඩි....”

— (අ. නි. -iv : 356 පට)

“...මහතෙන්, මුළු ලොවෙහි නොඇලුණු හැඟීම’ යුතුණු කළ සිනින් බහුල ලෙස වයන හික්ෂුවගේ සින ලොකික සිනිවිලි පිළිබඳව සැහැවයි; හැකිලෙයි; පෙරලෙයි; සාපුව නොයයි. උපේක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටියි.”

(මෙය නිබැඳුනුපස්සනාවට සම්බන්ධ කෙරෙන ආකාරය 5 වන පරිච්ඡේදයෙහි 25 වන අධ්‍යාපිතයෙහි දැක්වෙයි.)

18. “රාගෙනි ආදිනි ලොහසුයට නාමාති. යො හි රක්ෂනවසෙන රාගෙ, නැඳුනවසෙන නාත්දී, තණ්ඩායනවසෙන තණ්ඩාත් වුවවති.”
 - (ස. අ. -ii: 85 පට) - (ම. අ.- iv: 64 පට ද බලන්න.)

19. “නාත්දීනති යපැමිනිකං තණං, රාගනති නිපැමිනිකං-තණං.”
 -(ප. අ.: 94 පට)

20. “..... රුප. හිකබවේ, හිකුව යොනිසො මනයිකරෝනෙනා රුපාතිවිතස්ස්ව යථාග්‍රහ. යමනුපසයනෙනා රුපයි. නිබැඳුන්දති. නාත්දීකබයා රාගකබයා, රාගකබයා නාත්දීකබයා, නැඳුරාගකබයා විතත්. විමුනන. පුවිමුනනත්ති වුවවති.”
 - (ස. නි. - iii: 92 පට)
 (ස. නි. -iv: 282 - 284 පිටු ද බලන්න.)

අටුවා විවරණය:

“නාත්දීකබයා රාගකබයා, රාගකබයා නාත්දීකබයාති ඉදා නාත්දීති වා රාගෙනි වා ඉමෙය. අතරත් නින්නානාකරණතාය වුතත්. නිබැඳුනුපසයනාය වා නිබැඳු - නෙනා නාත්දී පර්ජනති විරාගානුපසයනාය විරුජ්‍රනෙනා රාග. පර්ජනති. එතනාවතා විපසයනා නිවිපෙනවා, රාගකබයා නාත්දීකබයාති ඉඩ මගා දසෙයනවා...”

— (ස. අ. -ii: 197 - 198 පිටු)

“නන්දිය ගෙවීමෙන් රාගය ගෙවෙයි. රාගය ගෙවීමෙන් නන්දිය ගෙවෙයි යන්න, නන්දිය වේවා රාගය වේවා මොවුන්ගේ අර්ථ වශයෙන් නානාත්වයක් නැති ගෙයින් කියන ලදී. නිබැඳුනුපසයනාවන් හේ කළකිරෙනුයේ නන්දිය දුරලධි. විරාගානුපසයනාවන් නොඇලෙනුයේ රාගය දුරලධි. මෙපමණකින් විදරුගනාව නිමවා, රාගය ගෙවීමෙන් නන්දිය ගෙවෙයි යනුවන් මෙහි (ලෝකේත්තර) මාර්ගය දක්වා....”

නන්දිය හා රාගය අතර වෙනසක් දක්වීමට මෙහි විකා විවරණය උත්සාහ දරා ඇත. (ස. ට. - ii: 222 පට)

ස. අ. -iii: 33 පට ද බලන්න. (නන්දියත් රාගයත් අර්ථ වශයෙන් එක ම යැයි මෙහි දක්වෙයි.)

21. “.... විරාගම්පහ. හිකබවේ යලපනිය. වද්‍යී, නො අනුපනිය. කා ව හිකබවේ විරාගයා උපනිය? නිබැඳුනියා වවනිය....”
 -(ස. නි. - ii: 48 පට)

අ. නි. -vi: 586 - 596 පිටු ද බලන්න.

22. “විරාගෙනි මගේ, සො හි කිලෙස විරුද්ධනො බෙපෙනොනා උප්පනොනා, තයා විරාගෙනි වුවත්. නිබැඳුනි නිබැඳුණා. එතෙන බලවටපයනා දෙසුන්.” - (ය. අ. -ii: 40 පට.)

23. දී. අ. - ii: 476 පට; ම. අ. - ii: 95 පට; අ. අ. - ii: 587, 676, 725, 817 පට ආදිය.

“විරාග මගේ, විමුණි එල්” (= “විරාගය ලේකෝන්තර මාර්ගය යි. විමුක්තිය ලේකෝන්තර එලය යි.”) යන “පරියමිහිමිල්ග” යෙහි ‘විරාග කරා’ උද්දේශය අනුව මෙම අවුවා සම්පූද්‍ය බිජි වි ඇතැයි අනුමාන කළ හැකිය. (ප. ම. - ii: 80 පට හා ප. අ.: 436 පට) එහෙන් අනුපද්‍යනා අරථයෙන් විද්‍රුගනාව ද විරාග නම් වන බව ‘විරාග කරා’ යෙහි ම පසුව දක්වා තිබේ. (ප. ම. - ii: 86 පට)

24. “යාවනා හිකබවේ කායිකොයලා, යාවනා රස්සුදු පසෙනදියා කොයලයා විඵිනේ රාජා, තත්ත් පසෙනදිකොයලා රාජා අගමකොයනි. රස්සුදුපි බො හිකබවේ පසෙනදියා කොයලයා අනෙව අස්සුදුප්තනා, අත් විපරිණාමා. එව. පසු. හිකබවේ, පුත්‍රා අරියයාවකො තය්මිල්පි නිබැඳුනි. තය්මි. නිබැඳුනොනා අගෙ විරුද්ධනි. පගව හිනය්මින්නි.” - (අ. නි. -vi: 106 පට.)

අවවා විවරණය:

“..... අත්‍යි විපරිණාමානී මරණමයි අත්‍යි. තසුම්මයි නිබැඩුන්නීනි තයිම්මයි සම්පූහන්නීරුතෙක උකකාණ්ඩි. අගේ විරහුන්නීනි සම්පූහන්නියා අගේ කොසලරාජභාවට විරහුන්නි.....”

- (q. q. -ii: 831 - 832 82.)

25. ම. නි. - iii: 500 - 506 පිටු.
 මෙහි කියුවෙන උපේක්ෂාව, බෝන උපේක්ෂාව ලෙස අවුවාව විග්‍රහ කළත් (ම. අ. - iv: 186 - 192 පිටු) බෝන සමාධියෙන් පූක්න විදරුණනා උපේක්ෂාව වශයෙන් ද ගත හැකිය. මෙම දේශනාව අසා සිටීමින් ම ඒ අනුව විදරුණනා වැඩිමෙන් පූක්කුසානි අනාගාමී විමෙන් දේශනාවෙහි ප්‍රායෝගික ස්වරුපය ප්‍රකට වෙයි.

26. මෙහි 20 වන අධ්‍යාලුපියෙහි අඩංගු වන අවුවා පායියෙහි අවසන් (අයම්පුරුණ) ව්‍යාකාශය සඳහා විකා විවරණය මෙසේ ය:

“..... එතනාවනානි නාන්දිකබයා රාගකබයෙන් එතනාවනා. විපස්‍යනා. නීත්‍යපෙ-
 කානි විපස්‍යනාකිවස්‍ය පරියෙශානා. රාගකබයානි වුවයානාගාමීනිපරියෙශානාය
 විපස්‍යනාය රාගයා බෙජිතනනා, අනාන්තර. උප්පනෙහනා අරියම්ගෙනා සමුවෙෂද්ව-
 යෙන නාන්දිකබයෙන්. තෙනාහ ඉඩ මගි. දෙස්ස කානි.”

- (ය. වී.-ii: 222 පිට.)

“.....මෙපමණකින් යනු ‘නන්දිය ගෙවීමෙන් රාගය ගෙවෙයි’ යන මෙපමණ කින්. විදරුහනාව නිමවා යනු විදරුහනා කෘතායයාගේ අවසානයෙහි. රාගය ගෙවීමෙන් යනු වුට්ටානාගාමීනිය කෙළවර කොට ඇති විදරුහනාවෙන් රාගයාගේ ක්ෂේත්‍ර කිරීම හේතුවෙන්. අනෙකුරුව උපන් ආය්ස් මාගියෙන් සමුච්චේද වශයෙන් නන්දිය ගෙවෙයි. එහෙයින් මෙති මාරුගය දක්වා යි කිය.”

මෙ අනුව, “නන්දිකඩය රාගකඩයා” යන්නෙන් නිබැඳුවෙන් ලොකික විරාගය පහළවීම ද “රාගකඩය තනන්දිකඩයා” යන්නෙන් ලොකික විරාගයෙන් ලෝකේන් තර විරාගය පහළවීම ද දැක්වෙන සේ ගත හැකිය.

(අ. නි. -vi: 92 පිට හා අ. අ. -ii: 829 පිට ද බලන්න.)

27. “යක්ව දුකඩානුපයානාසුණා යක්ව නිබැඳුනුපයානාසුණා යක්ව විරාගානුපයානා සුණා යක්ව අප්පාහිනානුපයානාසුණා, ඉමානි ව්‍යතාරී සුණානි එකුපාදනා මුවවනති: කාමුපාදනා”
-(ප. ම.-i: 458 පිට)
28. “රාගය බො ආවුසා, අන්තර්ගත අවක්ෂුකරණ අන්තර්ගතකරණ පක්ෂුනිරෝධිකා විසාතපකනිකා අනිබඳනය-වතනනිකා.”
-(අ. නි. - i: 382 පිට)
29. “විරාගයක් හිකඩවේ, හාවිනා බහුලිකනා මහප්‍රේලා හොති මහානිය-යා.”
-(ය. නි. - (v) iii: 248 පිට)



නිරෝධානුපස්සනාව

[6] “නිරෝධානුපස්සනා හාවෙනොතා සමුදය පජහති.”

“නිරෝධානුපස්සනාව වඩන්නා සමුදය දුරු කරයි.”

නිරුද්ධ වන්නා හේ නිරුද්ධ විම හේ පැවැත්මේ අභාවය හේ “නිරෝධය” යි.¹ මෙහිදී අදහස් කරනුයේ කවර නම් නිරෝධයක් දැඩි විමය බලමු.

“.... එකත්පයෙක තුන් ආයුණුමන් ආනන්ද තෙරුන් වහන්සේ හාගාචනුන් වහන්සේට මෙය පැවුමුහ.

‘ස්වාමීන් වහන්ස, ‘නිරෝධය, නිරෝධයැ’ යි කියනු ලැබේයි. කවර ධර්මයන්ගේ නිරුද්ධවීමෙන් ‘නිරෝධයැ’යි කියනු ලැබේ ද?’

‘ආනන්දය, රුපය අනිවිව ය; ප්‍රත්‍යායන්ගේ එක්වීමෙන් සකසන ලද්දෙකි; ප්‍රත්‍යායන් නියා ප්‍රත්‍යායන් සමඟ උපන්නෙකි; ක්ෂේත්‍ර වන ස්වභාව ඇත්තෙකි; වැනැයන යැහැවි ඇත්තෙකි; බිඳෙන යැහැවි ඇත්තෙකි; නැතිවෙන යැහැවි ඇත්තෙකි. එහි (= රුපයාගේ) නිරෝධයෙන් ‘නිරෝධ යැ’ යි කියනු ලැබේයි. වේදනාව අනිවිව ය.... එහි (= වේදනාවෙහි) නිරෝධයෙන් ‘නිරෝධ යැ’ යි කියනු ලැබේ. යක්ෂූව අනිවිව ය.... යක්ෂූවෙහි නිරෝධයෙන් ‘නිරෝධයැ’යි කියනු ලැබේයි. සංඛාර අනිවිව ය.... සංඛාරයන්ගේ නිරෝධයෙන් ‘නිරෝධ යැ’ යි කියනු ලැබේයි. වික්ෂූණය අනිවිව ය; සංඛ ය; පටිවිව සමුජ්පන්න ය; බය ධම්ම ය; වය ධම්ම ය; විරාග ධම්ම ය; නිරෝධ ධම්ම ය. එහි (= වික්ෂූණයාගේ) නිරෝධයෙන් ‘නිරෝධයැ’ යි කියනු ලැබේයි. ආනන්දය, මේ ධර්මයන්ගේ නිරුද්ධවීමෙන් ‘නිරෝධයැ’යි කියනු ලැබේයි.’’²

මම අනුව, පක්ෂකාරයන්ගේ හෙවත් සංස්කාරයන්ගේ නිරුද්ධවීම - නැතිවීම - හඩිගය- අභාවය මැ මෙහිදී ‘නිරෝධ’ පදයෙන් අවධාරණය කෙරෙයි. මෙහිදී ප්‍රධාන අවස්ථා දෙකක් පැනෙයි.

තැවත සංස්කාරයන් ඉපැදිමට ප්‍රත්‍යාය වන ආකාරයෙන් නිරන්තරයෙන් ම සිදුවන සංස්කාරයන්ගේ යාමානය නිරුද්ධවීම, එනම් උජ්පාද නිරෝධය, මීන් එක් අවස්ථාවකි. සංස්කාරයන්ගේ ක්ෂේත්‍ර නිරෝධය වශයෙන් ගත් කළ මෙය ‘බය- නිරෝධ’ නමින් ද හැඳින්වෙයි.³

දෙවනි අවස්ථාව නම්, සංස්කාරයන් තැවත තුපදින ලෙසින් දියුවන අනුර්ජාද හෙවත් සමුව්ලේඛ් නිරෝධය යි.⁴ එනම් ලේක්කෝත්තර මාරුග අවස්ථාව යි.⁵ මෙහිදී අවවන්න් හෙවත් නිස්සරණ නිරෝධය යි වන නිවන ප්‍රත්‍යාශ කරනු ලැබේයි.

මෙම නිරෝධානුපස්සනා විවරණයේදී අපගේ වැඩි අවධානය යොමුවනු ඇත්තේ සංස්කාරයන්ගේ උප්පාද නිරෝධය පිළිබඳව යි. අනුප්පාද නිරෝධය වනාහි නිරෝධානුපස්සනාව මුද්‍රණපත් වන විශේෂ අවස්ථාව ලෙස යැලැකෙනු ඇත.

සංස්කාරයන්ගේ නිරුද්ධවීම නැවත නැවත විද්‍යුත් තුව්මින් යලකා බැලීම වන නිරෝධානුපස්සනාවට විදරුණනාවේ තොයක් මූලුණුවරින් ඉදිරිපත්වනු ඇත. පළමුව එහි මුලික ස්වරුපය මතුවන අන්දම නිද්‍යානක් මෙන් පැහැදිලි කර ගනිමු.

ලදර වලනය මූල කරමස්ථානය වශයෙන් වඩන්නා වූ විපස්සනායනිකයාගේ යනි - සමාධි කෙමෙන් විභාග වන විට, ලදරයේ එක් පිමිනිමක ආරම්භය හා අවසානය මැනවීන් මෙනෙහි කළ හැකි වෙයි. (එම දෙක අතර වන්නේ පිමිනිමේ මධ්‍ය අවස්ථාව යයි යැලැකිමට ද හෙතෙම පුරුදු වෙයි.) එම පිමිනිමේ අවසානයන් සමඟ ම හැකිලිම ඇරෙයි. මදකින් එම හැකිලිම නිරුද්ධ වි නැවත පිමිනිම සිදුවෙයි. එය ද නැති වි නැවත හැකිලිම ආරම්භ වෙයි. යමාධිමන් සිනින් මෙය තොකඩා මෙනෙහි කිරීමෙන් අනිවානුපස්සනාව සිද්ධ වෙයි. එවිට ඒ එක් එක් පිමිනිමක - හැකිලිමක අවසානය මෙනෙහි කරන අවස්ථාව, නිරෝධානුපස්සනාවේ ප්‍රාථමික ස්වරුපය වශයෙන් යැලැකිය හැකිය.

යෝගවච්චරයාගේ මනසිකාරය තවත් තුළුණු වන් ම, එක් පිමිනිමක් තුළ අනුතුමික කුඩා පිමිනිම රාජියක් ඇතැ දි තුව්මින් දකිනි. මේ කුඩා පිමිනිමක් පාය ද ඇත්තිවීමක් හා නැතිවීමක් වෙයි. හැකිලිම සම්බන්ධයෙන් ද මෙසේ ම ය. මෙම අවස්ථා තුමයෙන් සම්බුද්ධ හමුවන යුම අරමුණක් පිළිබඳව ම පැනිරි යයි. ලදහරණයක් වශයෙන්, පෙරදී එකක් වශයෙන් දුනුණු ගබයක් දන් කැඳි - කැඳි (එනම්, ඇත්තිවෙමින් - නැතිවෙමින්) පවතින ගබද සන්නතියක් ලෙසින් වැටුහෙයි. සිනිවිලි ද පරම්පරා වශයෙන් ඇත්තිව නැති වන අයුරු මැනවීන් පෙනෙයි. මෙසේ අනිවානුපස්සනාව කෙමෙන් ගැනුරට විහිදෙන් ම වර්තමාන වශයෙන් ම සියලු සංස්කාර අරමුණුවල ක්ෂේක ඇත්තිවීම - නැතිවීම ප්‍රකටව පෙනෙන්නා වූ උදාහරණය සූන්ය පහළ වි මූළුකුරා යයි. ඒ සමඟ ම නිරෝධානුපස්සනාව ද වැඩි - දියුණු වන ආකාරය තේරුම් ගන හැකි වෙයි.

මිළහට නිරෝධානුපස්සනාව පෙරමුණට එයි. සංස්කාරයන්ගේ ඇත්තිවීමට වඩා නැතිවීම ම ප්‍රකට වන්නට වෙයි. සිනට අරමුණු වන යුම සංස්කාරයක් ම වේගයෙන් බිඳී යන අන්දම යෝගවච්චරයාහට පැහැදිලි වෙයි. අරමුණු මැනවීන් මෙනෙහි කරන්නට පළමුව ම එය නිරුද්ධ වන්නේ යැයි ඔහුට සිනෙයි. මෙනෙහි කරන සිත ද ඒ සමඟ ම බිඳී යන යැවි දරුණය වෙයි. තමාගේ මනසිකාරයේ පිරිනිමක් සිදුව ඇතැමි ඇතැමි විට යෝගවච්චරයාහට හැහෙන්නට ඉඩ නිවේ. එහෙත් ඇත්තෙන් ම මෙය ඔහුගේ විදරුණනා ප්‍රජාවේ අභිජාදීයකි. හෙතෙම දන් උදාහරණය සූන්ය ඉක්මවා හඩිග සූන්යට අවත්තිරණ වි සිටියි. මෙහිදී වර්තමාන වශයෙන් ම සිදුවන සංස්කාරයන්ගේ ක්ෂේක නිරෝධය හෙවත් බය - නිරෝධය යෝගවච්චරයාගේ මනයෙහි තදින් කාවැළෙනු ඇත. මේ වනාහි නිරෝධානුපස්සනාවේ ප්‍රබල අවස්ථාවේකි. ⁷

අනතුරුව අන්වයේ සූන්යයෙන්, අනිතයේදී ද මෙලසින් ම සංස්කාරයන් තොනැවත් බිඳීමින් පැවතුන බව ද අනාගතයේදී ද මේ ක්ෂේක නිරෝධය තොයිඳි පවතින බව ද යෝගවච්චරය තේරුම් ගනියි.⁸ තම පස්කන්ධයෙහි පමණක් තොව මුළු තුන් ලේඛයෙහි ම යටු ස්වභාවය නම් මෙය ම බව ද ප්‍රත්‍යාග්‍රහක කරයි. මේ නයින්

සංස්කාරයන්ගේ අනියය හයුත්‍යනක ස්වභාවය විනිවිද දකිනී. (= හයුතුපටියාන සූත්‍රය) එසේ ම සංස්කාරයන්ගේ මහන් වූ ආදිත්‍යන් තොයෙක් ආකාරයෙන් අවබෝධ කරයි. (= ආදිත්‍ය සූත්‍රය) එමහින් සංස්කාරයන් පිළිබඳව කළකිරීය. (= නිබැඩු සූත්‍රය) අනරක් නැතිව නිරුද්ධ වෙමින් පවත්නා වූ මේ සංස්කාර සන්නතියේ යදාකාලික සන්සිඩිමක් - නිරෝධයක වේ නම් එය ම යහපත් යැයි හැඳිම පහල වෙයි. ⁹ මෙසේ බය - නිරෝධ ප්‍රත්‍යාශය තුළින් අව්‍යන්ත නිරෝධය වන නිවාන අනුමාන සූත්‍ර වශයෙන් පුන්පුනා මෙහෙතිවිම ද නිරෝධානුපසසනාවෙහි තවත් මුහුණුවරක් ලෙසින් දක්විය හැකිය. ¹⁰ එමහින් ‘සංස්කාරයන්ගෙන් මිදිය යුතුය’ යන ඇතායම්පුහුක්ත ජන්දය නීවු වෙයි. (= මුද්‍රාවනුකම්තා සූත්‍රය) ¹¹

ඇතැම් විට යෝගාවවරයා වඩන්නා වූ ප්‍රධාන කරමස්ථාන ආරම්මණය සහමුලින් ම නිරුද්ධ විය හැකිය. ආනාපානයනිය වඩන්නාහට ආශ්‍රාය - ප්‍රශ්නාය තොදුනී යයි; උදර වලනය මෙහෙති කරන්නහුට උදරයේ පිමිතිම - හැකිලිම තොදුනී යයි; හිඳිමේ ඉරියව්ව අරමුණු කරන්නාහට සිරුර තොදුනී යයි; විවෙක හේ සිරුරෙහි වෙනත් අංගයක් හේ තොදුනී යයි; සිරුමේ හැඩිම යම්මයනය කරන්නහුට කායික ස්පර්ශය තොදුනී යයි; ධානු මනසිකාර විද්‍රෙණාව වඩන්නහුට පයිලි - ආපා - තේරේ - වායා වශයෙන් යතර මහ භුත රුපයන් වෙන් කළ විට මුළු සිරුර ම තොදුනී යයි; ඇතමෙකුට රුපස්කන්ධය ම පිළිබඳ දැනීම නිරුද්ධ වී, යුද වින්ත සන්නානයේ පැවැත්ම පමණක් අරමුණු වෙයි. ¹² මෙසේ ඒ ඒ රුප කොටස තොදුනී යාම තුවහින් මෙහෙති කිරීම නිරෝධානුපසසනාවේ තවත් අංගයක් ලෙස හැඳින්විය හැකිය.

මෙසේ තමා අරමුණු කරමින් සිටි ප්‍රධාන කරමස්ථානය තොදුනී යාම නිය ඇතැම් යෝගාවවරයන් බිජට පත්වන අතර, සමහරෙක් “ලේකෝත්තර තත්වයක් ලදීම්” යි මුළාවට පත්වෙනි. එහෙන් මෙහිදී සිදුවන්නේ යෝගාවවරයාගේ විද්‍රෙණාවෙහි එක්තර ලොකික දියුණුවකි. මෙම අවස්ථාවේදී ඔහු විසින් තමාට ප්‍රකට වන්නා වූ වෙනත් අරමුණක් මෙහෙති කළ යුතුය. ඉදින් රුප කොටස් කිසිවක් තොදුනෙන්නේ නම් වින්ත සන්නානයේ පැවැත්ම කෙරෙහි අවධානය යෙදිය යුතු වෙයි. එසේ වෙනත් අරමුණක් මෙහෙති කරමින් සිටියදී ඇතැම් විට පළමු කරමස්ථානය තැවත වැටහිය හැකිය. එවිට තැවත එම කරමස්ථානය ම මෙහෙති කළ යුතුය. ඉදින් ඇය ආදි පස දෙරින් ලැබෙන අරමුණු කිසිවක් තොදුනී යුද මනෝද්වාරික වින්ත සන්නානයෙහි පැවැත්ම පමණක් අරමුණු වන්නට වෙතොත්, එය උසස් සමාධිමය (ලොකික) තත්වයක් ලෙසින් යැලුකිය හැකිය.

යෝගාවවරයාගේ සමාධිය විභාන් ගැඹුරු වන කළේහි අරමුණු වන්නා වූ යුම සංස්කාරයක ම නිරුද්ධවිම මැනවින් ප්‍රකට වෙයි. නිරුද්ධ වන්නා වූ සංස්කාර ධර්මය තැවත තුපදිනා සේ ම නිරුද්ධ වන අන්දම අවබෝධ වෙයි. අනතුරුව හටගන්නේ අවන් ම සංස්කාරයකි. එය ද සැහෙකින් මුළුමනින් ම නිරුද්ධ වෙයි. ¹³ අරමුණක් එය මෙහෙති කරන සිත්ත් කිසිවක් ගේෂ තොකාට මෙසේ ක්ෂණයක් පායා යම්පුරුණයෙන් ම නිරුද්ධවිම ප්‍රත්‍යාශකරන නිරෝධානුපසසනාව තුළින් අනාත්ම ස්වභාවය මතු වෙයි. පණ්ඩ්චකන්ධයනට සම්බන්ධ සියලු සංස්කාර ධර්මයන් එක් ක්ෂණයක දී සහමුලින් ම නිරුද්ධ වී, රේඛන ක්ෂණයේදී පහල වන්නේ අලුත් ම ස්කන්ධ යමුහයක් නම්, එම ස්කන්ධයන් ද එම ක්ෂණයේදී ම කිසිවක් ඉතිරි තොකාට නිරුද්ධ වෙතොත්, මෙ පණ්ඩ්චකන්ධය තුළ ආත්ම වශයෙන් ගන හැකි ‘‘මම’’ නම් යාරයක් තොවන බව

යෝගාවරයා විනිවිද දකිනි; ¹⁴ ආත්ම ස්වභාවයෙන් දුරින් ම දුරු වූ සංස්කාරයන්ගේ ගුනාතාව පයක් කරයි.¹⁵

අනුපස්සනා නුවණ වැඩින් ම එමහින් තම සන්නානගත කෙලෙස් තදිග වශයෙන් නිරුද්ධ වන ආකාරය ¹⁶ පරිණත යෝගාවරයාහට වැටහෙනු ඇත. විද්‍රෝහනා ප්‍රජාලෝකයෙන් සංස්කාර ලෝකය පිළිබඳ යථා ස්වභාවය හෙළිවන කළේහි, අවිදු අන්ධකාරය දුරු වෙයි; පස්ස්වස්කන්ධය තුළ කෙනෙක් - “මමෙක්” සිටිනි යි පවත්නා වූ මිල්‍යා දූෂ්චරිය නැයෙයි; සංස්කාරයන් “මම ය - මාගේ ය”යි උපාදනය කෙරෙන තන්හාව නිරුද්ධ වෙයි; “මම” මිනුම් දන්ධ තොටගත් මානය නැතිවෙයි; සංස්කාරයන් සන්ව - පුද්ගල විසින් ගෙන ඒ හා ගැටවන ද්වෙනෙය හාග වෙයි; සංස්කාර ලෝකය “නීත්‍යය - සැප ය - පුහ ය” යි වන සංස්කුද්‍ය විපල්ලාස අහෝසි වෙයි; සංස්කාර සන්නතිය දිගින් දිගට ම පවත්වාගෙන යාම පිළිස පවතින සිනැකම ක්ෂය වෙයි.

මෙනෙක් හවයට ඇද බැඳ තබා ගන්නා වූ මෙවන් කෙලෙපුන්ගේ තදිග නිරෝධය ¹⁷ හේතුවෙන් යසර ද වර්තමාන වශයෙන් ම ගෙවෙන හැරි යෝගාවරයා ප්‍රත්‍යක්ෂ කරයි. ජරාව, ව්‍යාධිය, කායික දුක්ඛය, මරණය ආදි දුක් කෙරෙහි ඇත. සම්පූර්ණක්ත උපක්ෂාව ප්‍රගුණ කිරීමෙන් ඒවායේ දුක්ක ස්වභාවය නිරුද්ධ වෙයි. යෝකය, වැළැපිම, උපාදායය, දේමනස්සය, අයහනය, පැන දේ නොලැබීම ආදි දුක්වලින් දැන පිඩාවක් නැත. පස්ස්වස්කන්ධයන් උපාදනය කිරීමෙන් විදි මහා ද තදිගව නිරි යයි.

වෙනත් ලෙසකින් කිවහාන්, අවිද්‍යා - තන්හාදී කෙලෙස් ක්ෂය විමෙන් පාවිච්ච සම්ප්‍රාද වකුය නිරුද්ධ වි දුක්ක නිරෝධය සැලැසෙන අන්දම යෝගාවරයා දකිනි.¹⁸

යන් නිස් බෝධි පාක්ෂික ධර්මයන් මැ මුහුකුරා ගෞස්, ඉනා නියුණු නිරුත්සාහික විද්‍රෝහනා මනයිකාර ප්‍රදේශනියක් ක්‍රියාවන් වන්නා වූ අනශේක්ෂිත, එහෙත් අනිගයින් ප්‍රකට අවස්ථාවකදී නිරෝධානුපස්සනාව මුදුන්පත්වෙයි. අනිවිච - දුක්ක - අනාත්ම යන අනුපස්සනා තුන අනුරින් එකක් විභිංත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙදදී එක්වර ම මෙනෙහි කරන අරමුණ නිරුද්ධ වි කියිදු අරමුණකින් තොරව මෙන් එක් ක්ෂණයක් ගන වි නැවත සංස්කාර අරමුණු කෙරෙමින් සිත විද්‍රෝහනාවට ම වැවෙයි. මේ වනාහි “යමක් හටගැනීම් ස්වභාවයෙන් යුත්ත ද ඒ හැම නිරුද්ධ වන ස්වභාව ඇත්තේය.” යන ප්‍රත්‍යක්ෂාවබෝධය සමහ ලෙවිතරු මහ - පල ලැබීම සි;¹⁹ අවවන්ත හෙවත් නිස්සරණ නිරෝධය ²⁰ ප්‍රතිවේද කරමින් අනුර්ථාද හෙවත් සම්විශේද නිරෝධය සිදුවන අවස්ථාව යි. (වෙනත් හේතුන් නියා ද මීට තරමක් සමාන අන්දකීම ලැබීය හැකි බැවින් මෙම අවස්ථාව විනිශ්චය කිරීමේදී බෙහෙවින් පරික්ෂාකාරී විය යුතුය.)²⁰⁾

නිරෝධානුපස්සනාවෙන් සම්දය පහ කෙරෙයි. අනුපස්සනාවේ මුලික ස්වරුපය අනුව සලකා බැලීමේදී මෙහි සම්දය යනු සංස්කාරයන්ගේ උදය, හෙවත් ඉපැදීම වශයෙන් ගන හැකිය. ²¹ ක්ෂණික නිරෝධය ම මෙනෙහි කරන විට උදය පිළිබඳ අවධානය යොමු නොවී අන්හැරන බැවිනි. එහෙත් නිරෝධානුපස්සනාවේ පාප්‍රාල ක්ෂේත්‍රය ගැන සිත යොදන කළේහි මෙන් ම අනුපස්සනාවෙන් ප්‍රහාණය වන්නේ කිලෙසයක් විය යුතු බව සලකන විට ද, රීට වධා ගාම්පිර අර්ථයක් සම්දය යන්නෙන් දෙවනින වන බව හැහෙයි.

එනම්, අනාගතයෙහි නැවත - නැවතන් සංස්කාර හටගැනීම පිළිස හේතු වන්නා වූ

ප්‍රත්‍යය යන අර්ථය යි. සංස්කාරයන්ගේ නිරෝධය පුනුප්‍රත්‍යාග දැක්මෙන් සංස්කාරයන් පිළිබඳ කළකිරීම-නොඇලීම මතු වි, තවදරටන් මේ සංස්කාර සන්තතිය පවත්වාගෙන යමට වන ආයාච දුරු වන හෙයිනි. එබැවින් සංස්කාරයන් නැවත හටගැනීමට හේතු - ප්‍රත්‍යය වන යම් තාක් කෙලෙස් වේ ද, ඒ හැම සමූද්‍ය යන්නෙන් හකුරුවා දැක්වෙන සේ සැලැකිය ගැනීය.¹⁶

නිරෝධානුපස්සනාව යනු රාගයේ නිරෝධය අනුපස්සනා කිරීම යයි²² අර්ථ දක්වන “පටිසමිඩම්ග අවවාව”, සමූද්‍ය යනු රාගයේ හටගැනීම වශයෙන් දක්වයි. ²³ රාගය වනාහි සමූද්‍ය පාක්ෂික සකල ක්ලේශයන් ලුරුනිමන් කරන පදයක් හේ සමූද්‍ය පාක්ෂික ප්‍රබල ක්ලේශයක් හේ ලෙසින් ගත් කළ එය අප මුලින් දැක්වූ අර්ථ කථනය හා ගැලැපෙන්නේය.

නිරෝධානුපස්සනාව හා සමූද්‍ය පිළිබඳව අප මෙතනක් ගෙන හැර දැක්වූ පුරුල් අරුණ් දැක්වීම අනුව, නිරෝධානුපස්සනාව වනාහි අනිවිව - දුක්ඛ - අනත්ත යන තුන් අනුපස්සනාවන්හි ම සංකලනයකි දී කිව පුතු වන්නේය. නිරෝධානුපස්සනාවහි ප්‍රධාන අවස්ථා ජේදයක් වන හඩිග සූජය තුළ මෙම තුන් අනුපස්සනාවන් ම හුෂාවන් වන බව “පටිසමිඩම්ග” යෙහි ද යදහන් වෙයි. ²⁴ මම ප්‍රන්තියෙහි ම, ඒ ඒ උපාදනයන්ගෙන් මිදිම වශයෙන් අනුපස්සනා වර්ගිකරණය කළ තැන්හි ද නිරෝධානුපස්සනාව වනාහි මම අනුපස්සනා තුනෙහි ම හේ ඉන් දෙකක හේ සම්මිශ්‍රණයක් බව පෙනෙයි. ²⁵ එහෙන් නිරෝධානුපස්සනාවහි මුලික ස්වරුපය අනුව, එය ප්‍රධාන වශයෙන් අනිවිවානුපස්සනාවහි ම ප්‍රජේදයක් ලෙසින් සැලැකිම වඩාන් උචින වන්නේය.

අනිවිව - විරාග - නිරෝධ යන අනුපස්සනාවන් එකට යෙදෙන බොහෝ තැන්වලදී අවුවාව විරාගනුපස්සනාව සහ නිරෝධනුපස්සනාව විශ්‍රාජ කොට ඇත්තේ එක ම ආකාරයකිනි. එනම්, විරාගනුපස්සනාව, බය විරාගය හා අවිවන්ත විරාගය වශයෙන් ද නිරෝධනුපස්සනාව, බය නිරෝධය හා අවිවන්ත නිරෝධය වශයෙන් ද බෙදිමෙනි. මෙහි බය විරාගය හා බය නිරෝධය යනු සංස්කාරයන්ගේ ක්ෂේත්‍රීක හඩිගය යයි ද, අවිවන්ත විරාගය හා අවිවන්ත නිරෝධය යනු නිවන යයි ද අවුවා දැක්වයි. ²⁶ මේ අනුව මෙම අනුපස්සනා දෙක ම එකක් ම යයි හැහෙනු ඇත. තව ද මෙම අනුදරණනා දෙකකන් දුරුවන්නා වූ කෙලෙස් වන රාගය හා සමූද්‍ය ද බෙහෙවින් එකිනෙකට සමානත්වයක් පෙන්වයි.

එනෙකුද වූවන් මෙම අනුපස්සනා දෙක අතර වෙනසක් දැක්වීමට “පටිසමිඩම්ග අවවාව” උත්සාහ දරා නිබේ. විරාගනුපස්සනාව යනු සංස්කාරයන් පිළිබඳ නොඇලීම ඇති කිරීමෙහි ලා සමන් වන විද්‍රිණනාව යයි ද, නිරෝධනුපස්සනාව යනු රේට වඩා බලවන් වූ, කෙලෙස් නිරුද්ධ කිරීමට සමන් වන විපස්සනාව යයි ද එහි ‘ආනාපානයනි මානිකා වණ්ඩනාව’හි යදහන් කෙරෙයි. ²⁷ (මෙහිදී තද්ධිග - විරාගනුපස්සනාව අවධාරණය කොට ඇති බැවි පෙනෙයි.)

විරාග ස්වභාවය නම් ප්‍රූදෙක් ස්වභාවය ඉක්මවා යාමේ ප්‍රකාශීය බව ද, නිරෝධ ස්වභාවය නම් එසේ සැහැවූ ඉක්මවීමෙන් පෙරලා පැමිණෙන ධර්මනාවක් නොව යළි නො එන අපුරින් ම නිරුද්ධ වන ප්‍රකාශීය බව ද එම අවුවාවේ ‘සම්මයන සූජන නිද්දේස වණ්ඩනා’වහි කියුවෙයි. ²⁸ මෙහි දක්වා ඇත්තේ බය - විරාගය යි. මේ නයින් බය - නිරෝධනුපස්සනාව බය-විරාගනුපස්සනාවට වඩා ගැඹුරට විහිදෙන බවක් පෙනෙයි.

“පටියම්හිදිමග්”යෙහි ආනාපානයන් විපස්සනාව විස්තර කෙරෙන තුන, විරාගානුපස්සනා විවරණයට අඩංගු තොවන පටිවිව සමූජපාදය සම්බන්ධ විශේෂ විග්‍රහයක් නිරෝධානුපස්සනා විවරණයෙහි ඇතුළත් කිරීමෙන්, විරාගානුපස්සනාවට වඩා නිරෝධානුපස්සනාව විසින්ට බව දක්වන ලද යි එම අව්‍යවාව පවසයයි. ²⁹

විරාගානුපස්සනාවන් රාගය දුරු වන අතර නිරෝධානුපස්සනාවන් රාගයේ හැගැනීම දුරුවන බව දැක්වීමෙන් නිරෝධානුපස්සනාව වඩාත් ඇතට පැනීරෙන බව ද “පටියම්හිදිමග් අව්‍යවාව” භඟවයි.

අව්‍යවන්ත විරාගය හා අව්‍යවන්ත නිරෝධය යනු නිවන ම ය. එහෙත් විරාගානුපස්සනාව යනු දුක්ඛානුපස්සනා ප්‍ර්‍රේදයක් ලෙසින් ද නිරෝධානුපස්සනාව යනු අනිවානුපස්සනා ප්‍ර්‍රේදයක් ලෙසින් ද යලකන්නේ නම්, මෙහිදී විමොක්ෂ ජේදයක් නිරුපණය කළ හැකිය. ඒ අනුව, අව්‍යවන්ත විරාගය වනාහි විරාගානුපස්සනාව මුදුන්පත් වන මොජාන්දී අප්පානිහින විමොක්බය (එනම්, සුඩ ප්‍රාර්ථනා ස්වරුපයෙන් තොර වූ විමුක්තිය) වශයෙන් නිවන අරමුණු වීම ය; අව්‍යවන්ත නිරෝධය නම්, නිරෝධානුපස්සනාව මුදුන්පත් වන අවස්ථාවේදී අනිමින්ත විමොක්බය (එනම්, නින්දා නිමිනි ස්වභාවයෙන් තොර වන විමුක්තිය) වශයෙන් නිවන අරමුණු වීම ය. ³⁰

ප්‍රායෝගික වශයෙන් විද්‍රෝහනාවේදී විරාගය බොහෝ වීට අත්දකිනු ලබන්නේ රාගයේ ගෙවියාම, තොඳුලීම, කෙලෙපුන්ගෙන් දුරුවීම, උපක්ෂාව වශයෙනි; නිරෝධය බොහෝ යෙයින් ප්‍රත්‍යාක්ෂ වනුයේ විවිධාකාරයෙන් සිදුවන යාචකාරයන්ගේ නිරද්ධවීම වශයෙනි.

නියුණු නිරෝධානුපස්සනාවහි නියුතු යෝගාවවරයා වෙන නිරනුරුව මරණ යතිය එළඹ සිටියි. එහෙයින් හේ යාචකාරයන්ගේ යමුවිෂේෂ නිරෝධය අපේක්ෂාවන් වඩා-වඩාත් අප්‍රමාදීවැ විද්‍රෝහනාවහි මැ යෙදෙන්නේය.

★

★

★

“මහණනි, නිරෝධ යක්ෂාව (= නිරෝධානුපස්සනාව) වැඩිමෙන්, බහුලව කිරීමෙන්, එල දෙකක් ඇතුරින් එක්තර එලයක් කැමති විය යුතු වන්නේය: (එනම්) මෙලෙවැදී ම අර්හත්වය හේ ඉදින් කෙලෙස් ඉතිරිව නිබේ නම්, අනාගම් බව ය....”³¹

අධ්‍යාපි

1. “නිරුපක්ති, නිරුපක්ති වා නිරෝධා.”
නී + රෝධ = නිරෝධ (පැවැත්මෙහි අභ්‍යවය යන අර්ථ යි.)
“නිරුපක්තින් න හවති.” - (ප. අ.: 362 පට)
 2. “..... එකමනන් නිසිනෙනා බො ආයයමා ආනන්දු හගවනන් එන්ද්‍රවාච: ‘නිරෝධා නිරෝධානි හනනත වුවවති. කනමේයනා බො හනන ධම්මානා නිරෝධා නිරෝධානි වුවවති’නි. ‘රුප: බො ආනන්දු, අනිව්‍ය: සඩ්බිත් පට්ටවයලුප්පනන් බයධමම්. වයධමම්. විරාගධමම්. නිරෝධධමම්. තයා නිරෝධා නිරෝධානි වුවවති. වෙදනා අනිව්‍ය -පෙ- සස්සන්දු අනිව්‍ය-පෙ - සඩ්බිරා අනිව්‍ය - පෙ- විස්සන්දුනා අනිව්‍ය-පෙ-ඉමෙයා බො ආනන්දු, ධම්මානා නිරෝධා නිරෝධානි වුවවති.’”
- (ය. නි. -iii: 42 - 44 පට)
 3. “..... නිරෝධාපි හි බයනිරෝධා අවවනනනිරෝධානි දුවිධායෙව.”
- (අ. අ. - ii: 722 පට)
- “..... නිරෝධය ද බය නිරෝධය, අවවන්ත නිරෝධය යයි දෙවැදුරුම වේ මය”.
4. සියලු සංස්කාරයන්ගේ අනුප්පාද හෙවත් සමුව්‍යෙන් නිරෝධය පුරුණ වශයෙන් සිදුවන්නේ රහනන් වහන්සේගේ සේකන්ද පරිනිර්වාණය අවස්ථාවහිදී ය. එහෙන් ලෝකේත්තර මාර්ගවස්ථාවේදී ඒ ඒ මාර්ගයට අදාළ වන කෙලෙස් සීමාවන් (මෙවා ද සංස්කාර මැයි) සමුව්‍යෙන් නිරුද්ධ වෙයි. එහෙයින් ම එම කෙලෙස් හා ඒවා නියා හටැනීමට අවකාශ නීතු යෙපු සංස්කාර ද අනුප්පාද ය. (= නැවත නූපදී) එම අර්ථයන් ලෝකේත්තර මාර්ගය, අනුප්පාද හෙවත් සමුව්‍යෙන් නිරෝධය වශයෙන් සලකනු ලැබේයි.
 5. “..... කනමේ පස්චා නිරෝධා: වික්බමහනනිරෝධා තදඩිනනිරෝධා සමුව්‍යෙනිරෝධා පට්ටපසයාධිනිරෝධා නියාරණනිරෝධා. වික්බමහනනිරෝධා ව නීවරණන්. පස්චමස්කානා. හාවයතා, තදඩිනනිරෝධා ව දිවිගතානා. නික්බධාරිය. සමාධි. හාවයතා, සමුව්‍යෙන් නිරෝධා ව ලෙලාකුනනර. බයගාමීගා. හාවයතා, පට්ටපසයාධි නිරෝධා ව එලක්බණ, නියාරණනිරෝධා ව අමතා ධාතු....”
— (ප. ම. -ii: 204 පට)

“..... නිරෝධ පස කවරේද (යන්): වික්බමහන නිරෝධ යි තදඩිග නිරෝධ යි සමුව්‍යෙන් නිරෝධ යි පට්ටපසයාධි නිරෝධ යි නිස්සරණ නිරෝධයි යි. ප්‍රථම ධාතානාය වඩුවහට නීවරණයන්ගේ වික්බමහන නිරෝධය ද නික්බධාරිය සමාධිය (එනම්, විදරුනාව) වඩින්නාගුව (විදුෂන් නුවහින්) දිවියින්ගේ තදඩිග නිරෝධය ද ලෝකේත්තර ක්ෂේත්‍ර මාර්ගය වඩින්නාගුව (කෙලෙපුන්ගේ) සමුව්‍යෙන් නිරෝධය ද (ලෝකේත්තර) එල ක්ෂණයෙහි පට්ටපසයාධි නිරෝධය ද අමත ධාතු (නම් නිවනා) නිස්සරණ නිරෝධය ද වෙයි.”

6. “නිරෝධානුපසයනායාති සඩ්බාරුනා නිරෝධයය අනුපසයනාය.....”
- (ද.ව.: 74 පට)

“නිරෝධානුපසයනාවෙන් යනු ය-ස්කාරයන්ගේ නිරැද්ධවීම පුන-පුනා දකීමෙන් (ය).”
(මෙහි අධ්‍යාලපි ආක: 7-(i) හා 10-(ii) ද බලන්න.)

7. (i) “.... නිරෝධානුපසයින් හඩානුපසයනාවයෙන්.”
- (ප. අ.: 215 පට)

“.....නිරෝධානුපසයනාවෙන් යුත්තව යනු හඩානුපසයනා දකීම වගයෙන් (කියන ලදී).”

(ii) “කම්. ආරම්මණ. පටිසඩා හඩානුපසයනා පක්‍රූජු විපසයනා සූත්‍ර: රුපාරම්මණනා විනත්. උප්පාල්පිනා හිජුත්. ත. ආරම්මණ. පටිසඩා තයාවිනතයා හඩා. අනුපසයනි....”

- (ප.ම.-i: 108 පට)

“කෙසේ නම් අරමුණ නුවනීන් දාන පුනපුනා බිඳීම දකීමෙහි නුවන විදරයනා යුන චේ ද යන්: රුපය අරමුණු කරන්නා වූ සින ඉමිද බිඳීමේ. ඒ අරමුණ (බිඳීම වගයෙන්) ප්‍රත්‍යාවේක්ෂාව කොට ඒ (ප්‍රත්‍යාවේක්ෂාව සිදු කළ) සිනෙහි බිඳීම (රේල්ස සිනින්) පුනපුනා දකිදී.....”

අවුවා විවරණය:

“රුපාරම්මණනා විනත්. නි රුපාරම්මණ. විනත්... ත. ආරම්මණ... පටිසඩාති ත. රුපාරම්මණ. පටිසඩාය ජානීතවා. බයනා වයනා දියවාති අලතා. තයා විනතයා හඩා. අනුපසයනීන් යෙන විනෙනන ත. රුපාරම්මණ. බයනා වයනා දිව්‍යා. තයා විනතයා අපරෙන විනෙන හඩා. අනුපසයනීන් අනෝය....”

- (ප. අ.: 182 පට; ව. ම.: 482 පට)

8. “ආරම්මණ. අනවයෙන - උහා එකවචනයනා
නිරෝධ අධිමුනනනා - වයලකබන විපසයනා.”
- (ප. ම. - i : 110 පට)

“(ප්‍රත්‍යාවේක්ෂයන් දුටු) අරමුණ අනුව යුමෙන් (අනින - අනාගත) දෙක්හි ද (මෙම ස්වභාවය මැයි) එකට ව්‍යවස්ථා කොට, (හඩා යසිඩාත) නිරෝධයෙහි නිශ්චයට පත්වීම, වය ලකක්න විපසයනාව (එනම, බිඳීම ලකුණීන් යුත් විදුයන) වෙයි.”

අවුවා විවරණය:

“ආරම්මණ. අනවයෙන උහා එකවචනයනාති පවචකබනා දිව්‍යයා ආරම්මණයා අනවයෙන අනුගමනන, ‘යමා ඉදා තරා අනිනෙහි යසිඩාරගතා-හිජුලී(තප), අනාගතනී හිජුයාති’න් එව. උහිනන. එකසඟාවනෙව වචනයනාති වූනෙනා....නිරෝධ අධිමුනනතාති එව. උහිනන. හඩාවයෙන එකවචනයනා. කනවා, තයාමේ. යෙව හඩායසඩාතෙ නිරෝධ අධිමුනනනා... තපපහාරනාති අනෝය.”

- (ප. අ.: 183 පට; ව. ම. : 483 පට)

9. (i) “..... ඉඩානනද හිකවු... ඉති පටිය-විකබනි: එන් යනන් එන් ප්‍රභීන් යදිදා සබඳ සඩාරයමලේ සබුප්‍රධිපටිනියාගෙන තණුකබයා නිරෝධා නිකුත්තායි. අය මූව්‍යතානය නිරෝධස්සයුයු.”

- (අ. නි. -vi: 198 පට.)

“.... ආනන්දය, මේ සයේනෙහි හික්පුව.... මේසේ නුවහින් සලකයි: ‘සියලු යංස්කාරයන්හි යන්සිදිම ය, සියලු උපධින් හැරපිම ය, තණ්හාව ක්ෂේත්‍රීම ය, නිරෝධය ය, නිවිම ය, (හෙවත් නිවන ය) යන මේ යමෙක් වේ ද, එය ගාන්ත ය; එය ප්‍රභීතයැ’යි. ආනන්දය, මේය නිරෝධ සස්සුව යැයි කියනු ලැබේ.”

“නිරෝධස්සයුති නිරෝධානුපයාගෙන සුණෙන උපහනහස්සයුයු.”

- (අ. අ. -ii: 665 පට)

“නිරෝධ සස්සුව යනු නිරෝධානුපස්සනා සුණෙයෙහි උපන් යාදුව ය.”

- (ii) “උප්පාද හය, අනුප්පාද බෙම්නති යනතිපද සුණු... ‘අපුහනා ආමිය. අනාපුහනා නිරාමියනි යනතිපදසුණු... ‘නිමිනා සඩාරා, අනිමිනා-නිකුත්තායි’ යනතිපද සුණු...”

- (ප. ම. - i : 112 - 114 පිටු.)

“උප්පාද හය ය, අනුප්පාද ය (නම් නිවන) නිරෝධයැ’යි ගාන්තිපදය (නම් නිවන) පිළිබඳ නුවන වෙයි... ‘අපුහනය (= කරම රස්කිරීම) ආමිය ය, (හෙවත් සයරට ගොදුරු ය) අනාපුහනය (නම් නිවන) නිරාමිය යැ’යි ගාන්තිපදයෙහි නුවන වෙයි... (යංස්කාර) නිමිත්ත යංඛාර ය, අනිමිත්ත නිවන යැ’යි යනතිපදයෙහි නුවන වෙයි....”

(අවුවා විවරණය, 6 වන පරිවර්තනයෙහි අධා ලිපි අංක 10 - (ii) නි වෙයි)

- 10 (i) “රුප ආදීනව. දියවා රුපනිරෝධ ජනාධානා ගොනී සඳායිමුනෙනා.. වින්නඡවයා සංවාධීවයිනා, ‘රුප නිරෝධානුපයයි අයයසියාම්’නි සිකබනි; ‘රුප නිරෝධානුපයයි පයයසියාම්’නි සිකබනි...”

- (ප. ම. -i: 366 පට)

“(හඩිග සුණෙයෙහි පිට) රුපයෙහි ආදීනවය දැක, රුප - නිරෝධය (නම් නිවන) පිළිබඳ (අනුස්සවයෙන්) හටගන් (ධාර්මික) කැමුණ්න ඇත්තේ, (නිවන කෙරෙහි) යැදුහැයෙන් නිශ්චිතයට ගියේ වෙයි. යෝගවිවරයාගේ සින ද (අරමුණු කිරීම් වශයෙන් බය නිරෝධයෙහි ද අනුස්සව වශයෙන් අව්‍යවන්න නිරෝධයෙහි ද) මැනවීන් පිහිටියේ වෙයි: ‘රුපයෙහි නිරෝධානුපස්සිවැ ආස්ථාය කරමි’ යි හික්මෙයි; ‘රුපයෙහි නිරෝධානුපස්සිවැ ප්‍රශ්නාය කරමි’ යි හික්මෙයි....”

(අවුවා විවරණය යදා ගාන්තා පරිවර්තනයෙහි අධාලිපි අංක: 12 බලන්න)

(ප්‍රා.) “නිරෝධසංස්කෘතිය භාවෙනිනි සඩහාරනිරෝධ ආරම්මණ කතා උප්පජනකසංස්කෘති භාවෙනි. නිබාහ ආරම්මණ කතවා උප්පජනකසංස්කෘති මදනති.”

- (අ. අ. - i: 287 පට.)

“නිරෝධ සංස්කෘත්ව වඩයි යනු, යේකාරයන්ගේ නිරෝධය අරමුණු කොට උපදින යූජ්වල වඩයි. නිවන අරමුණු කොට උපදින සංස්කෘත්ව යැයි ද කියනි.”

11. “..... තෙනෙවාහ, ‘නිරෝධානුපසයනාය නිරෝධති, නො යමුදෙනි’නි. මුණ්ඩ්වීතුකම්තා හි අය බලපානා.”

- (දි. වී. : 74 පට.)

“.... ‘නිරෝධානුපසයනාවන් නිරුද්ධ කෙරේ, නුපදවයි’ යනුවන් එහෙයින් කියන ලදී. මෙය බලවත් මුණ්ඩ්වීතුකම්තාව ය.”

- 12 “... අරාපර. විසංස්කෘතා යෙව අවසියයනි පරිපුද්ධ. පරියොදානා.....”

- (ම.නි. -iii: 502 පට)

“.... ඉක්තිනි පිරිසිදු වූ, භාත්පසින් ම පිරිසිදු වූ, විසංස්කෘතාය මැ ඉතිරි වෙයි...”

- 13 “.... ‘තෙ සඩහාර නිරුද්ධති යෙව; ආයති. යමුදායවයෙන න උප්පජනි’නි එව. වා අනුපසයනා නිරෝධානුපසයනා”

- (දි. වී.: 74 පට.)

“.... ‘ලේ යේකාරයෝ නිරුද්ධ වෙන්හු ම ය. නැවත හටගැනීම වශයෙන් නුපදින්’යයි ප්‍රත්පත්තා දැකිම හෝ නිරෝධානුපසයනාව යි.”

(අධෝලිපි අංක: 28 ද බලන්න)

- 14 “අතිව්වසංස්කෘතිනො මෙසිය, අනන්සංස්කෘති යණ්ඩානි”

(ම.නි. - i : 200 පට; අ.නි. -v : 378 පට)

“මෙසිය, අතිව්ව සංස්කෘත්ව ඇත්තහුව, අනාත්ම යූජ්වල පිහිටයි....”

(අ. නි. -v: 370 පට හා ම. නි. -ii: 148 පට ද බලන්න.)

15. “ආරම්මණසංස්කෘත්ව පටියඩා-හඩගස්කෘත්ව අනුපසයනි පුණ්ඩ්වනා ව උපටයානා - අධිපසංස්කෘත් විපසයනා”

- (ප. ම. -i: 110 පට)

“අරමුණ ද නුවතින් මෙනෙහි කරයි. (ලේ අරමුණෙහි සහ අරමුණ ගන්නා සිනෙහි) බිඳීම ද දකියි. (යේකාරයන්) ගුනා වශයෙන් වැටහිම ද වෙයි. (මෙ වනාහි) අධිප්‍රාජ යාච්‍යාන විදර්ශනාව ය.”

අවුවා විවරණය:

“අංගමලමන්දූව පටිසඩානී පුරිම් රුපාදී ආරම්භයා ජාතිතවා, හඩුගැනුව අනුපසුන්නී තයෙකුරමලමන්සා හඩා දියා තදරමලමන්සා විනතසා හඩා අනුපසුන්නී. පුද්ගලිකතා ව උපටිහනන් තයෙකුව හඩා අනුපසුන්නා ‘සඩාරාව හිජ්‍රන්නී. තෙයා හේදේ මරණා. නා අස්ස්දූ කොට් අත්‍යී’නී පුද්ගලිකතා උපටිහනා ඉජක්වී...”

- (ප. අ.: 183 පට; ව. ම.: 483 පට)

“... බිඳීම ද දකිනිය යනු, ඒ අරමුණෙහි බිඳීම දැක, ඒ බිඳීම අරමුණු කළ සිතෙහි බිඳීම ද දකිනිය. ග්‍රෑනා වශයෙන් වැට්හීමද යනු, එම බිඳීම අනුව පුනුප්‍රහා දකින කළ, ‘සඡ්‍යාකාරයෝ ම බිඳීත්. උන්ගේ බිඳීම ම මරණය යි. අන් කිසිවෙක් නැතැ’යි හිස් ලෙසින් එලුම සිටීම යථා වෙයි....”

16. (i) “.....නිරෝධානුපසුන්නී..... කිලෙසනිරෝධනයමන්තාය විපස්‍යනාය වශයනා.... වූනනන් වෙදිනබා.”

- (ප. අ.: 347 - 348 පට)

“නිරෝධානුපස්සනාවෙන් පුක්තව යන්නෙන් ... කෙලෙස් නිරුද්ධ කිරීමෙහි සමර්ථ වන්නා වූ විද්‍රෝහනාවගේ වශයෙන්.... කියන ලද යි දන පුනුදී.”

- (ii) “..... නිරෝධානුපස්සනාය කිලෙසය නිරෝධනී....”

- (ප. අ.: 393 පට)

“..... නිරෝධානුපස්සනාවෙන් කෙලෙස් නිරුද්ධ කෙරෙයි....”

17. “..... නිදනනිරෝධන අවිජ්‍ය නිරුජක්වී, සමුද්‍යනිරෝධන -පෙ- ජාතිනිරෝධන -පෙ- පහවනිරෝධන - පෙ- හෙතුනිරෝධන - පෙ- පවියනිරෝධන -පෙ- ස්කුතුපසාදන - පෙ- නිරෝධාපටිහනන අවිජ්‍ය නිරුජක්වී.”

- (ප. ම. -i.: 368 පට.)

“.... නිදනය නිරුද්ධවීමෙන් අවිජ්‍යව නිරුද්ධ වෙයි. සමුද්‍ය නිරෝධයෙන්.... ජාති නිරෝධයෙන්....පහව නිරෝධයෙන්....හේතු නිරෝධයෙන්.... ප්‍රත්‍යාය නිරෝධයෙන්..... (මෙවායීන්, තියුණු විපස්සනාවේදී තදිග නිරෝධය ද මාර්ගක්ෂණයෙහිදී සමුව්‍යාලේදී නිරෝධය ද කියන ලදී.) ... නික්ෂණ විද්‍රෝහනා ඇත්‍ය හෝ මාර්ග ඇත්‍ය හෝ ඉපදීමෙන්.... විද්‍රෝහනාවේදී ප්‍රත්‍යාය වශයෙන් බය-නිරෝධයෙහි ද අනුස්සව වශයෙන් නිරෝධ නම නිවනෙහි ද එලුම සිටීමෙන්, අවිදුව නිරුද්ධ වෙයි.”

අවුවා විවරණය:

“නිදනනිරෝධනාති..... සමුද්‍ය නිරෝධනාති.... ජාතිනිරෝධනාති.... පහවනිරෝධනාති... හෙතුනිරෝධනාති... පවියනිරෝධනාති... හොති යෙව. එනෙහි තිකුවිපස්‍යනාබලන් තඳබනිරෝධා, මගකානෙ සමුවෙළදානිරෝධා

වුනෙනා ගොනී. සූත්‍රපාදනානි නිකුවිපයයනාසූණයය වා මගජාණයය වා උපපාදනා. නිරෝධුපටයානෙනානි විපයයනාබණේ පවතිකබනා බයනිරෝධය, අනුයව්වෙන නිරෝධයයානි නිබ්බාණයය උපටයානෙන... තදිගයමුවෙතදිනිරෝධා ව වුනෙනා ගොනී.”

-(ප. අ.: 362 පට.)

පටිවි සමූහ්පාද අංග 12 ම පිළිබඳව මේ ආකාරය මෙහිදී දක්වා ඇත. මෙය ආනාපානයනි - නිරෝධානුපස්සනා විවරණයෙහි අඩංගු වන්නකි.

(5 වන පරිවිශේෂයෙහි නිබ්බාණ මතුවීම පිළිබඳ උදාහරණයන්හි අංක: 4-6 ද බලන්න.)

18. “විරුද්ධ විතමල් ඔමමවකුව උදාහ්දී: ‘ය. කිසුලී සමුද්‍යධමම. සත්‍ය. ත. නිරෝධ ඔමමන්නි.’”

- (ය.නි. -v(ii): 274 පට; ම. නි. - ii: 284 පට ආදිය)

“යමක් හටගුනීම ස්වභාවය කොට ඇත්තේ ද එහැම තිරුද්ධ වන පුළු යැ’ දී (කෙලෙයි) රජස් රහිත වූ (කෙලෙයි) මල රහිත වූ අහම ඇය (නම් ලෝකේත්තර මාරුග ඇනාය) පහළ විය.”

අවුවා විවරණය:

“විරුද්ධනානි රාගරජාදී රහිතං. තෙයා යෙව මලානා විගතනා විතමල්. ඔමමවකුවන්නි.... යොතාපනත්මගවකුව.”

- (අ. අ. - i: 448 පට)

19. “ය. බො පන කිසුලී භුන්. සඩිනත. පටිවිසමුපපනනා, නිරෝධා තයය නියුරණ..”

- (ඛ. නි. - i: 402 පට; ප. ම. -ii: 242 පට)

“(හේතුන්ගෙන්) හටගන්, (ප්‍රත්‍යායෙන්) සකයන ලද, (හේතු) නියා උපන් යමක් වේ ද, නිරෝධ නම් නිවන එහි නිස්සරණය (හෙවත් නික්මීම) වෙයි.”

අවුවා විවරණය:

“නියුරණනානි අපගමො.... භුනනානි ජාතා.... නිරෝධානි නිබ්බානා..”

- (ඉ. අ.: 173 පට.)

20. නිර්වාණ ප්‍රත්‍යාග්‍රහ විනිශ්චය කිරීමේදී සැලකිලිමන් විය යුතු කරුණු කිපයක් නම්: (1) එම අත්දුකීමට අනුතුරුව ම නිරුත්සාහයෙන් කියියම් ආකාරයෙක පටිවෙශක්බණ සූණ පහළවීම (11) පුද්ගල තත්වය අනුව, නාමරුප පරිවිශේද සූණයේ හේ උදාහ්බය සූණයේ හේ යිට අනුපිළිවෙශින්විදරුණනාඇනයනවහා එල යම්වතට අධිෂ්ථාන කොට, සාර්ථක වීම (III) යුත් විදරුණනා ඇනායක් ම පහළ වන විට, මෙහි 1 වන පරිවිශේදයෙහි අධොලිපි අංක: 10 හි සඳහන් වන දැ ලක්ෂණයන් සම්පූර්ණව නිවීම.

21. “සමූදයන්... හඩිගැනුපසයනාය හඩිගයෙයට දසයනතො සඩිබාරුනා උදයා...”
- (ප. අ.: 94 පට)
- “සමූදය යනු... හඩිග පුනපුනා දකීමෙන් හඩිගයාගේ ම දැකීම නිය, යංස්කාරයන් ගේ හටගැනීම ය.”
- (ව. ම.: 482 පට හා වි. වි. (ලු.) - ii : 442 පට ද බලන්න.)
22. “... රාග. නිරෝධේනීනි නිරෝධේ. නිරෝධේ ව යො අනුපසයනා වාත් නිරෝධානුපසයනා....”
- (ප. අ.: 65 පට)
- “පටිසමිනිද මග්ග” ගෙහි හඩිගැනුපසයනා සූණ නිද්දේසය (ප.ම. -i: 108 පට) සහ එහි “විපුද්ධ මග්ග” විවරණය (ව. ම.: 482 පට) මෙම අර්ථ කථනයට මුල් වූ බැවි පෙනෙයි.
23. (i) “සමූදයන් රාගයා සමූදයා....”
- (ප.අ.: 94 පට)
- (ii) “සමූදයන් රාගයා උපනන්....”
- (ප. අ.: 183 පට)
24. (අධ්‍යාලිපි අංක: 7 - ii හා යම්බන්ධිතයි)
“... හඩි. අනුපසයනී. අනුපසයනී කථ. අනුපසයනී: අනිවචනා අනුපසයනී, නො නිවචනා; දුක්ඛනා අනුපසයනී, නො පුබනා; අනානතනා අනුපසයනී, නො අතතනා....”
- (ප. ම.: - i: 108 පට)
- “.... බිඳීම පුනපුනා දකියි. පුනපුනා දකියි යනු, කෙමස් පුනපුනා දකියි ද යන්: අනිවච වරයෙන් පුනපුනා දකියි; නිත්‍ය හෙයින් නොවේ. දුක් වියින් පුනපුනා දකියි; යැප වරයෙන් නොවේයි. අනත් හෙයින් පුනපුනා දකියි; ආත්ම ලෙසින් නොවේ....”
25. අනිවචානුපසයනා හා අනත්තානුපසයනා ප්‍රශේදයන්ගෙන් උපාදන 3 කින් ද දුක්ඛානුපසයනා ප්‍රශේදයන්ගෙන් එක් උපාදනයකින් පමණක් ද, මිදෙන තමුන් නිරෝධානුපසයනාවෙන් උපාදන යතරින් ම මිදෙන බව දක්වා නිවේමෙන් (ප. ම. -i: 458 පට) නිරෝධානුපසයනාව වනාහි මුලික තුන් අනුපසයනාවන්හි ම හෝ අනිවච/ අනත්ත හා දුක්ඛ යන අනුපසයනා දෙකක හෝ මිශ්‍රණයක් බව හැඳේ.
26. ම. අ. -ii: 249 පට; අ. අ. - ii: 722 පට; වි. ම.: 214 පට; වි. වි. (සි.)-i: 280 පට ආදිය බලන්න.

27. “විරාශානුපසයීනි... සඩ්බාරසු විරුද්ධනයමත්ය විපස්‍යනාය වයෙන, නිරෝධානුපසයීනි තතො බලවතරාය කිලෙසනිරෝධනයමත්ය විපස්‍යනාය වයෙන..... වූතනන් වෙදිනබේ.”

— (ප. අ.: 347 - 348 පිටු.)

28. “විරාශයමත්න්.... කෙවල සහාවාතිකකමත්පක්තිකා.විරාශය නාම ජීගුව්නාවා සමත්කකමා වාති වූතන්. නිරෝධයමත්න් නයිද. සහාවාතිකකමෙන පූනරාවත්තිමම්, කෙවල අපූනරාවත්තිනිරෝධෙන නිරුෂ්ක්‍රීත්‍යමත්න්....”

- (ප.අ.: 177 පිටු)

29. “.... ඉම්නා එව ව වියසවත්තෙන විරාශානුපසයනතො නිරෝධානුපසය විසිටයාවා වූතනා හොති....”

- (ප. අ.: 362 පිටු)

(ප.ම. -i: 366 - 368 පිටු බලන්න)

30. “අතිවවතා මනසිකරෝතෙනා අනිමිත්තවීමාකබයි වයෙන නිරෝධ නිබ්ඩානා. නියාති. දුකබතා මනසිකරෝතෙනා අප්‍රාණිත්තවීමාකබයි වයෙන නිරෝධ. නිබ්ඩානා. නියාති....”

- (ප. ම. -i: 486 පිටු)

“අතිවව හැයින් මෙනෙහි කරනුයේ අනිමිත්ත විමොක්ඛයාගේ වශයෙන් නිරෝධ නම් නිවනට පැමිණයි. දුක් වියින් මෙනෙහි කරන්නා අප්‍රාණිත්ත විමොක්ඛ වශයෙන් නිරෝධ නම් නිවනට පැමිණයි....”

31. “නිරෝධයක්ද සිකබවේ, හාටිනාය බහුලිකතාය ද්‍රීනනා. එලානා. අක්කුදතර. එල. පාටිකඩ්බ්ලූ. දිවේයිව ධමෙම අක්කුද, යනි වා උපාධියෙය අනාගාමීනා....”

- (ස. නි. - v (i) : 248 පිටු)



පටිනිස්සග්ගානුපස්සනාව

[7] “පටිනිස්සග්ගානුපස්සනා... හාවෙනෙනා ආදනා... පජහත්.”
 “පටිනිස්සග්ගානුපස්සනාව වඩන්නා ආදනය දුරු කරයි.”

“පටිනිස්සග්ග”¹ යන පදය සඳහා තේරුම් දෙකක් පෙන්වා නිබේ.² “පරිව්වාග” හෙවත් “පරිනාශ” අර්ථය ඉන් ප්‍රධාන වෙයි. එයින් හැඟවෙන්නේ අන්හැරීම හෝ පහ කිරීම³ ය. එහෙයින් “පරිව්වාග-පටිනිස්සග්ග” යනු ස්කන්ධ-ඩානු-අයනන - ඉන්දිය - පරිව්ව සමූහ්පාද අඟ ආදී විවිධාකාරයෙන් බෙදෙන්නා වූ සියලු සංස්කාරයන්ගේ හැරීම - දුරුකිරීම බව “පටිසමිඳ මග්ග” යෙහි ආනාපානයන් - පටිනිස්සග්ගානුපස්සනා විවරණය අනුව නීරණය කළ හැකි වෙයි.⁴

පරිනාශ ස්වභාවයෙන් පුක්ත වන ප්‍රහාණය⁵ සියලු සංස්කාරයන් විෂයෙහි පැනිර පවතින අන්දම මෙම මුද්ධ දෙශනාවෙන් ද පැහැදිලි කෙරෙයි:

“මහණනි, සියල්ල ප්‍රහාණය කළ පුතුය්. මහණනි, කවර සියල්ල දුරු කළ පුත්තේ ද යන්:

මහණනි, ඇය පහ කළ පුතුය. රුප හළ පුතුය. වක්වු විජ්ජනාණය හැරීය පුතුය. වක්වු සම්බස්යය ඉවතලිය පුතුය. වක්වු සම්බස්යය පුතුයයෙන් යම් යුප හෝ දුක් හෝ නොදුක් - නොසුව (= උපෙක්ඛා) හෝ වෙදනාවක් උපදී නම් එය ද පැහිය පුතුය....”⁶

මෙයෙයින් කන, නැහැය, දිව, කය හා මනස ද සම්බන්ධ කොටගෙන මෙම දෙශනාව විහිදෙයි.

අනුපස්සනා තුවණින් අවිජ්චව දුරු වී සංස්කාරයන්ගේ යථා ස්වභාවය ප්‍රකට කෙරෙයි. එවිට සංස්කාරයන් “මම ය - මාගේ ය” සියලුපාදනය (= දැඩි ව ගැනීම) කරන්නා වූ ජන්දරාගය (= තන්හාව) තදිග්‍රි ගෙවී යම හේතු කොට ගෙන වර්තමාන වශයෙන් ම සියලු සංස්කාර අන්හැරීම සිදු වෙයි.⁷ (සංස්කාර සමුප්‍රර්ණයෙන් ම නිරුද්ධවීමක් මින් අදහස් නොකෙරෙයි.)

ලේකේත්තර මාර්ග අවස්ථාවේදී මෙම වර්තමාන - සංස්කාර - පරිනාශය පරිපූරණ වෙමින් සියලු සංස්කාර අරමුණු මුළුමනින් ම සිතින් ගිලිති ගෙයේ සිත විසංස්කාර (= සංස්කාර අරමුණුවලින් නොර) තත්ත්වයට පත් වෙයි.⁸ මෙහිදී ඒ ඒ මාර්ගයට අදාළ කෙලෙස් ද ඒවායින් ජනිත වන්නා වූ කරම ද ඒ කෙලෙස් හා කරම නිසා අනාගතයේදී පහළ වන්නා වූ ස්කන්ධ ද සමූහ්පාද වශයෙන් පරිව්වාග කරනු ලැබේ. එහෙයින් ලේකේත්තර මාර්ගය ද “පරිව්වාග පටිනිස්සග්ග” නමින් දක්වා නිබේ.⁹

පටිනිස්සේග යන්නට දී ඇති අනෙක් තේරුම නම් “ පක්බන්දනය ” (= ප්‍රස්කන්දනය) යි. පැනීම, වැදගැනීම, පිවිසීම, බැය ගැනීම යනාදී අර්ථ ඉන් ධිවනින වෙයි. මෙහිදී අදහස් කරනුයේ කටර නම් පැනීමක් ඇ? “නිවනෙහි සින පිවිසේයි නු යි පක්බන්දන - පටිනිස්සේග නම් වෙයි.”¹⁰

විදරුගනාවේදී, යාස්කාරයන්ගේ දෙස දැකිමෙන්, එබඳ ආදිනවයන්ගෙන් ද යාස්කාරයන්ගෙන් ද තොර ස්වභාවය වන නිවන කෙරෙහි සින තැකූරුවීම - යොමුවීම වශයෙන් ද, මාරුග අවස්ථාවේදී, සියලු යාස්කාරයන් අත්හැර නිවනෙහි සින බැය ගැනීම වශයෙන් ද, පක්බන්දන පටිනිස්සේග ක්‍රියාවන් වනු ඇත. මෙයේ ලෝකේත්තර මාරුග ද පක්බන්දන පටිනිස්සේග නමින් හළුන්වා තිබේ.¹¹

පරිව්වාග, පක්බන්දන ලෙසින් දෙ-වැදරුම වන පටිනිස්සේගය අනුව, එය වැඩින සේ පුන්පුනා විදුෂුන් නුවන පැවැත්වීම පටිනිස්සේගානුපස්සනාව ය.¹²

පටිනිස්සේගානුපස්සනාවහි අන්තරුගත වන මෙම අත්හැරීම සහ වැදගැඹම වූ කළේ එක ම යායිදියියෙහි දෙපැන්තක් විලයින් පෙන්විය හැකිය. කෙලෙස් හා සෙසු යාස්කාරයන් අත්හැරීම සමඟ නිවනට සින පිරිනැමීම ද සිදුවෙයි. දියුණු විදරුගනාවේදී මේ බැව් වඩාත් පැහැදිලි වෙයි. මාරුග අවස්ථාවේදී මෙම ක්‍රියා දෙක ම ඒක-ක්ෂණික වෙයි. එබැවින් සෙයළාධාන්තිකව පටිනිස්සේගානුපස්සනාව දුවිධ වුවන් ප්‍රායෝගිකව එය එකක් මැයි කීමට ඉඩ තිබේ.

අත්හැරීම වනාහි විදරුගනාවහි යාරය යි. එසේ ම එය විදරුගනා මාරුගය මුළුල්ලෙහි ම පැනීර පවතියි.¹³ මුලදී පුරුෂෙන් ආරම්භ වන පටිනිස්සේගය ක්‍රමයෙන් වැඩි ගෞස් අවසානයේදී සියලු කෙලෙපුන් හා යාස්කාරයන් හැරපිමට තරම් මහා ගක්නියක් ලබ ගනියි.

ඉදෑ විදරුගනා කරමස්ථානයක් වඩා යෝගවරයාගේ පළමු බැරුම කාරිය වන්නේ නීවරණ දුරු කිරීම ය. (මෙය කෙලෙස් පරිව්වාගයකි.) එය යාර්ථකව ඉටුවීමෙන් වින්න සමාධිය යම්පුරුණ වූ කළ, යෝගවරයාගේ ආන්ම යාංචුව ද්බල කරමීන් නාම-රුප පරිව්ලේද සූදානාය පහළවෙයි. මෙම නුවන මැනැවින් මෙරු විට, මෙනෙක් කළක් “මම ය - මාගේ ය” යි මුළා වි සිටියේ ප්‍රාදෙක් නාම රුප යම්පුරුණයකට බව අවබෝධ වීමෙන්, යාස්කාර පරින්‍යාගය සඳහා පදනම වැවෙයි. යාස්කාරයන් පිළිබඳ වන දැඩි ප්‍රහණය (= ආදනය) ලිහිල් වෙයි.

මීළහට නාම - රුපයන්ගේ පවිචරණය යහතින් සිදුවෙයි. මේ නාම-රුප පරම්පරාව එකිනෙකට හේතු - ප්‍රත්‍යා වෙමින්, හේතු-ලෑල පද්ධතියක් ලෙසින් දිගින් දිගට ම ක්‍රියාන්මක වනු හැර, එය පාලනය කරන - රීට අධිපතිකම් කරන “මමෙක්” නැති බව තහවුරු වීමෙන්, යාස්කාර බදුනීම තවන් අඩුවෙයි; යාස්කාර අත්හැරීම පණ ගැන්වෙයි.

අනාතුරුව අනිව්වානුපස්සනාව වැඩින්නට වෙයි. පක්වස්කන්දය ම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ආකාරය ප්‍රත්‍යා වෙන් ම, “මේ යාස්කාර යන්නතිය තුළ ‘මමෙක්’ කොයින් ද” යි යෝගවරයා අවබෝධ කර ගනියි. අනිව්වානුපස්සනාවට අනුකූලව



දුක්ඛානුපස්සනාව ද ක්‍රියාවන් වෙයි. “ඩුක් දුක් ගොඩක් වන මේ පස්ස්වස්කන්ධය ‘මම’ වන්නේ, ‘මගේ’ වන්නේ කෙසේ ද? මෙය මුළුමනින් ම අත්හැල යුතු නීයරු කුණු ගොඩක්” සි වැට්හිම ආත්මිවෙයි. මෙසේ අනන්තානුපස්සනාව ද තීවු වෙමින් “මම” පස්ස්ස්ව දියැවී යන්නට වෙයි. පටිනිස්සාග්‍රයට වඩවඩාන් නැඹුරු වෙයි.

නිරෝධානුපස්සනාව කුළින් පස්ස්වස්කන්ධයෙහි ම හඩිගය පුන-පුනා දකින් ම සංස්කාරයන්ගේ ආදිනාවයන් තවත්වන් ප්‍රකට වෙමින් නිබැඳුනුපස්සනාව යටිමන් කෙරෙයි. සංස්කාරයන් “මම ය - මගේ ය” සි ගෙන යනුවූ වන ස්වභාවය (= නන්දිය) වියලුවමින් පරිව්‍යාගය වෙගවන් වෙයි. සියලු සංස්කාරයන්ගෙන් අත මිදිමෙහි කැමැත්ත යෝගවවර යන්තාන්ත්‍රයන් බලවත්ව නැඟී සිටියි.

එහයින් “මම ය - මාගේ ය” සි ආදරයෙන් රක්ෂා කළ ඇය - කන - නැහැය - දිව - කය පිළිබඳ රාගය ක්ෂේත්‍රය වී ඒවා අත්හැරෙයි. යෝගවවරයා මමත්වයෙන් පරිහරණය කළ රුප - සඳහ - ගන්ධ - රස - එපාවයෙහි යන පස්ස්ව කාමයන්හි භාවය පසක් කළ බැවින් ඒවා ද දුරු කෙරෙයි. තම වින්න සන්තානයෙහි හොල්මන් කළ ඇලීම් - ගැටීම්, රුවී-අරුවිකම්, අජේක්ෂා, දිවියි, විපරින සංස්ස්දු, විතරක ආදිය ද මමායනාය පහවිමෙන් ගිලිනි යනු දකිමින් මධ්‍යස්ථා වෙයි.¹⁴

මෙසේ විරාශානුපස්සනාව මුහුකුරා යයි. වර්තමාන වශයෙන් එලංඡන සැම සංස්කාර අරමුණක් කෙරෙහි ම යෝගවවරයා උපේක්ෂක වෙයි. ඒ අරමුණ එනැන්තිදී ම නිරුද්ධ කෙරෙයි; හැර දමයි. අනාගතය ගැන බිඳකුද පැනීමෙක් නැත. අතිතය ගැන බිඳකුද තැවීමෙක් නැත.¹⁵ සන්දිවිධික වශයෙන්, අකාලික වශයෙන්, සිත නිවි යැනායෙයි.

තුන් ලෝකය ම පිළිබඳ සත්‍යය, යෝගවවරයා අතිරියින් ගැඹුරු සමාධිමන් මනසකින් අත්දකියි. අතිවිව - දුක්ඛ - අනාත්ත යන විශ්ව සාධාරණ ධර්මනාවන් අස්සක් - මුල්ලක් නැර ක්ෂේත්‍රයක් පාය ක්‍රියාත්මක වන අත්දම හෙතෙම දැඩි උපේක්ඛාවෙන් යුතුව නරඹයි. මුළු විශ්වය ම වනාහි ආත්ම ස්වභාවයෙන් මුළුමනින් ම ගුනාස වන්නා වූ¹⁶ ඩු ගක්ති (= දාතු) සමුහයක අනෙකුතාස ප්‍රත්‍යා යම්බන්ධතාවකින් යුත් පැවැත්මන් පමණක් බව ප්‍රතිච්‍රිත කරයි. මහුගේ දරුණන පර්යෙහි “මම” නැත. තම පස්ස්වස්කන්ධය ද බාහිර ලෝකය ද අතර වෙනසක් නැත. “එතැනු” - “මෙතැනු” කියා බෙදීමක් නැත. ඒ නියා ඒ “දෙතැනු අතරක්” ද නැත. ද්වියතාව (= දෙකක්, දෙදෙනෙක්, දෙතැනක් ලෙස සැලකීම්) මැකි ගෙස් ඇත. ¹⁷ සැම තැනා ම සැම මොහොතාක ම ඇත්තේ ඒකීය හාවයෙකි; එක ම ධර්මනාවකි; එක ම සත්‍යතාවකි. එතැන් මෙතැන් කොතැන්ත් ඒ සත්‍යතාව එසේ ම ය. එයෙන් අත් හෙට් ඒ ධර්මනාව එසේ ම ය. මෙසේ ගේ තර්තාව (= “එශේ - වන - බව”, යථා ස්වභාවය, සත්‍ය ස්වභාවය) අවබෝධ කරයි.¹⁸ ඒ අවිතත (= “නොඑශේ - නොවනා”, නොවෙනස් වනා)¹⁹ ස්වභාව ධර්මයට හිස නමයි; අනුගත වෙයි; විරුදුව නොයෙයි. ස්වභාව ධර්මයන්, යටත් පිරියෙහින් තමන්ට බොහෝ උපකාරී වූ බෝධිපාක්ෂික ධර්මයන් හෝ, “මම ය - මාගේ ය” සි නොගනියි.²⁰ පරනෙර පෙනෙන ගහක් පරනෙරක් නොපෙනෙන මහ සමුදුරට එක්ව “ගහ ය” යන යම්මුනිය අත්හරින්නාක් මෙන්, යෝගවවරයා “මම - මගේ” යයි මුලාවෙන් ගන් සියල්ල හැරපියා ධර්ම ප්‍රවාහයට එක් වෙයි!²¹

අතිතය අත්හැරී ඇත. අනාගතය ද අත්හැරී ඇත. වර්තමානයෙහි සංස්කාර මානුයක් පවතියි. එය ද අතිවිව හෝ දුක්ඛ හෝ අනාත්ත හෝ වශයෙන් විනිවිද දකිමින් කෙලෙස්

අනුසය කම්පා කරවමින් අත්හැරයි.²² නැවත කිසිදු සංස්කාර අරමුණක් ආදනය (= ගැනීම) නොකරමින්, “අනාදන” (= ආදනය නොමැති බව) නම් වූ ද,²³ “අනාදන - පටිනිස්සග්ග” (= ආදනය හැරපිම) නම් වූ ද,²⁴ “සබුපද පටිනිස්සග්ග” (= සකන්ද, කෙලෙස්, කරම, කාම යන සියලු උපධින් හැරපිම) නම් වූ ද,²⁵ නිරවාන ප්‍රත්‍යක්ෂයෙහි සිත බැය ගනිදි. ඒ සමහ ම ඒ ඒ ලෝකේත්තර මාර්ගය හා සම්බන්ධිත කෙලෙස් සිමාව නැවත නොගන්නා ලෙසින් ම අත්හැර දමනු ලැබේ. එවිට ඒ කෙලෙස් හේතුවෙන් මතු ඉපදීමට හැකියාව නිබෙන්නා වූ යම් තාක් සංස්කාර වේ ද ඒ භැම ද තුපදීම වශයෙන් ම දුරු කෙරෙනු ලැබේයි.

විද්‍යාරුගනාවෙහි විවිධ අවස්ථාවලදී සංස්කාරයන් හැර දම්මින් ක්‍රියාවන් වන පටිනිස්සග්ගනුපස්සනාව මෙසේ ලෝකේත්තර අවස්ථාවේදී මුද්‍රණ පත් වෙයි.

“විශුද්ධ මග්ගය” ප්‍රධාන කොට ගත් අව්‍යාවෙහි දක්වන පරිදි, සකන්ද හා අභියඩ්බර (= කරම) සහිත කෙලෙසුන්ගේ හැරපිම ලෙසින් ද පරිවාග පටිනිස්සගය විස්තර කළ හැකිය.²⁶ (යමස්තයක් වශයෙන් සියලු සංස්කාරයන්ගේ හැරපිම සේ ගත් කළ, කෙලෙස් ද සකන්ද ද කරම ද එහි ඇතුළත් වෙයි). තදිගව කෙලෙස් දුරු කිරීම ද විද්‍යාරුගනා මාර්ගය පුරා මිසුද්‍යුවන ක්‍රියාවෙකි.²⁷ මෙනෙක් විස්තර කරන ලද යුම අනුපස්සනාවකින් ම කෙලෙස් පරිවාගයක් සිදුවෙයි. එහෙයින් ඒ ඒ කෙලෙස් අත්හැරීම ද එමහින් නිවනට තැකැරුවීම ද මෙනෙහි කිරීම පටිනිස්සග්ගනුපස්සනාවක් වෙයි.²⁸

කෙලෙසුන්ගේ තදිග ප්‍රහාණය තියා, මුලදී විස්තර කළ පරිදි, වර්තමාන වශයෙන් ම සකන්ද හැරපිම සිදු වෙයි. එසේ ම තදිග ප්‍රහාණය පවතින කාලය තුළ පහ වූ කෙලෙස් හේතුවෙන් කරම ජනිත නොවේ. ඒ කරම තුපන් බැවින් ඉන් අනාගතයේදී විපාක ලෙසින් සකන්ද තුපදී. එහෙයින් කෙලෙස් තදිගව දුරු වන විට ඒ හා මෙසේ ඇපුණු කරම හා සකන්ද ද පරින්‍යාග කෙරෙනි දී කියනු ලැබේ.²⁹ වෙනත් අපුරකින් කිවහාන්, මෙය වනාහි කිලේය - කම්ම - විපාක යන වට්ට තුන අත්හැරීමකි. ඉදින් මේ තුන් වට්ටය අත්හැරන ආකාරය විදුසුන් තුවනුට ප්‍රකට වෙයි නම් එය ද පටිනිස්සග්ගනුපස්සනාවක් සේ යැලුකිය හැකිය.

විද්‍යාරුගනාවේ ප්‍රාථමික අවධියෙහි සිට පටිනිස්සග්ගනුපස්සනාව ක්‍රමයෙන් වැඩියි; පුජුල් වෙයි; ගැඹුරට විහිදෙයි. අනිකුත් අනුපස්සනාවන්හි යාමුණික එලය ලෙසින් යැලුකිය හැකි මෙය, විද්‍යාරුගනාව සඡ්‍යාලන් කිරීමට මහේපකාරී වෙයි. දියුණු විද්‍යාරුගනාවේදී විශේෂයෙන් ප්‍රකට වෙයි; ප්‍රබල වෙයි. මුණ්ද්‍රවිතුකම්තා - යඩ්බාරුපෙක්ඛා සූජා තුළ අනිශ්චිත්‍ය කැපී පෙනෙයි.³⁰

පටිනිස්සග්ගනුපස්සනාවන් දුරු කෙරෙන ආදනය නම් සංස්කාරයන් “මම ය - මග්ග ය” දී තන්හාවන් අල්වාගැනීම ලෙස හැඳින්විය හැකිය.³¹ සන්තානගත මෝහය - නොදැනීම තියා ම එසේ මතත්වයෙන් ගැනීම සිදු වෙයි. ඒ තෘත්තා ප්‍රහාණය හේතුවෙන් සන්වය සයරින් නොමැතියි; හවයෙහි ම රැදෙමින් මහ දුක් විදියි.³²

එහෙන් අනුපස්සනා සූජා බලයෙන් මෝහ කඩිතුරාව ඉවත් වෙයි; විද්‍යාලේකය පහළ වෙයි; සංස්කාර ලෝකයේ යැබු තතු හෙළි වෙයි; “මම ය - මාග්ග ය” ආදනය කිරීමට තරම සාරයක් - විවිනාකමක් කිසිම සංස්කාරයක නොමැති බව ප්‍රත්‍යක්ෂ වෙයි;

ඇත්තෙන් ම එබදු වෙන්කර ගැනීමක්, වැට - කවුල - බැමි බැදිමක් කළ නොහැකි බව අවබෝධ වෙයි. යංස්කාර ප්‍රවාහය ඇතිවෙමින් - නැතිවෙමින් නොහැවි ගාලා යයි. ඒ තුළ “මමෙකු” - කෙනෙකු - ස්ථීර යාරයක් තිබිය නොහැකි බව යෝගවචරයාතට වැටහේ. “මම” යනු පුදෙක් මායාවක් - මිරිහුවක් - මවා ගැනීමක් - මස්ස්ජ්නාවක් - අසන්සයක් බව පැහැදිලි වෙයි.³³

නැති “මමෙකු” ඇති කර ගැනීමට, පවත්වාගෙන යාමට දරන නිරර්පක ව්‍යායාමය තුළින් සියලු දුකු උරුම කර ගන්නා ආකාරය ද යෝගවචරයා ප්‍රතිවේද කරයි. “මම ය - මගේ ය” යි අල්වා ගන්නා සුම යංස්කාරයක් ම විපරිණාමයට පත්ව නිරුද්ධ වෙයි. ඉන් දුකු හට ගනියි. එහෙන් පුනප්‍රනා යංස්කාරයන් ආදාය කිරීමට ම මහ වෙහෙයක් - දුකක් දුරයි. අවිත්තා, තැන්හා, මානා, දිවියි ආදි අත්‍යන්ත අනර්පකාරී ක්ලේගෙන් පවා “මම ය - මාගේ ය” යි ප්‍රහාරය කරමින් දුක් ගිනි පාලාවක නිම්න වන හැටි ද යෝගවචරයා දකියි.³⁴ කටර හෝ යංස්කාරයක් ආදාය කිරීම වනානි ගිනිගෙන දිලිසේන මහ යකඩයක් හෝ විෂයෝර සර්පයෙකු හෝ බදැනීමක් වැනි අති නිශ්පූණු ආදිනවයක් - මහා ම මේවිකමක් බව ඔහුට හැඳුවයි.³⁵

ඒ ප්‍රත්‍යාවන්වෙයි වැඩින් ම ආදාය ද අන්හැරයි! පටිනිස්සග්ගානුපස්සනාව වැඩියි. නැවත නැවත් යංස්කාරයන් ප්‍රහාරය කිරීම අන්තිවුවෙයි. ආදාය දුරු කෙරයි.³⁶

අනාත්ම ලක්ෂණය මූල් කොට ගෙන යංස්කාරයන් අන්හැරීම සිදු වන හෙයින්, පටිනිස්සග්ගානුපස්සනාව අනාත්නානුපස්සනාවහි ම විකාශනයක් බව පෙනෙයි. එහෙන් ඉන් දුරු වන ආදාය වූ කළේ තැන්හාව පදනම් කොට ගන්නක් වන නිසා, දුක්බානුපස්සනාවක ස්වරුපයක් ද එහි අඩංගු වෙයි. කෙසේ වූව ද පටිනිස්සග්ගානුපස්සනාව, මූලික ඉන් අනුපස්සනාවන්හි ම මුදුන්පත්වීමක් ලෙස යැලුකිය තැකිය.³⁷

පටිනිස්සග්ගානුපස්සනාවහි එක් විශේෂ ආකාරයක් මත්ස්කීම නිකායෙහි “දිසනබ පුත්ත්” යෙහි දුක්වෙයි.³⁸ මෙහිදී ලේකනාරියන් වහන්සේ පළමුව දිසනබ පිටිවැළියාගේ උවිලේද දිවියි දුරු වන සේ උවිලේද, සය්සන, ඒකවිව සය්සන (= “ඇතැම් දේ නිතා ය”) යන ඇත්වින්හි පටිනිස්සග්ය පිළිබඳව දේශනා කළහ. ඉක්තිනි කයෙහි රාගය පහ කිරීම සඳහා 11 ආකාර සම්මයනයක් වූදුලහ.³⁹ අනුරුදු පුබ, දුක්බ, උපෙක්ඛා යන ඉන් වෙදනාවන් හඳුන්වා දී, ඉන් එක් වෙදනාවන් පවතින කළේ අනෙක් වෙදනා දෙක නොමැති බව පෙන්වෙමින්, අනිවිව හා අනාත්ම ලක්ඛණයන් මත් කොට දුන්හ. තවදුරවත්, එම ඉන් වෙදනාවන් ම අනිවිව - යංචිත - පටිවිව සම්පූහන්න - බය - වය - විරාග - නිරෝධ ස්වභාවයන් පුක්තය යි දුක්මෙන් නිබැඳුවන් විරාගයන් විමුක්තියන් යාක්ෂාත් කෙරෙන අන්දම විස්තර කළහ. දේශනාව කෙළවර දිසනබ යෝගාන් විය.

භාග්‍යවතුන් වහන්සේට පවත් යලුමින් මෙම දේශනාව අයාගෙන පුන් සාරිපූත්ත් ස්වාමීන් වහන්සේට මෙසේ සිතුළි:

“භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ධර්මයන් විශිෂ්ට තුවණීන් දැන ඒ ඒ ධර්මයන්ගේ ප්‍රහාරය අපට වූදුලහ. පුගතයන් වහන්සේ ඒ ඒ ධර්මයන් මැනවීන් දැන, ඒවායේ පටිනිස්සග්ය අපට වූදුලහ.”

මෙය නුවණින් මෙහෙති කරන කල්හි යැරිපුන් ස්වාමීන් වහන්සේගේ සිත ආයවයන්ගෙන් මිදුණි. (= රහන් විය.)⁴⁰

යංස්කාරයන්ගේ ප්‍රහාණය හෙවත් පටිනිස්සයෝගය අනුව සිත යෙදීමෙන්, ප්‍රබල ලෙස පටිනිස්සයෝගෙනුපසස්හාව ක්‍රියාත්මක වී ඇරඟන්වය සලසා දෙන ආකාරය මේ අනුව අපට පැහැදිලි වෙයි.

කෙලෙස් ඇතුළු යංස්කාරයන් අත්හැරිමෙන් යෝගාවවරයාහට මහා යැහැයීමක් වර්තමානයේදී ම අත්දැකිය හැකි වන්නේය. මේ තාක් ඔහු මහා දුක් ගෙන දුන්නා වූ සංස්කාර ගොඩික් “මම ය - මාගේ ය” සි තිස මත පටවාගෙන, කෙලෙපුන්ගේ වහලෙකු වී මහත් පිඩාවකට පත්ව සිටියේ, තමා එබදු අයරණ තත්ත්වයක සිටින බවකු ද නොදුන ය.

එංහෙන් විදරුගනා ප්‍රජාවන් හේ යනාය දකිනි. කිසිම වැඩකට නැති අනවශ්‍ය බරක් උපුලුම්න් තමා දුකෙහි ගැලී සිටින ආකාරය අවබෝධ කරයි. එංහෙන් හේ ඒ යංස්කාර බර විකෙන් වික ඉවතට විසි කරයි. බර අඩු වන තරමට තමාට ලැබෙන යහනය අත්දකිම්න්, ඉතිරි බර ද අත් හැරිමට උත්සුක වෙයි. අවයානයේදී, සියලු බර හැර අමා, වචනයන් විස්තර කළ නොහැකි මහා යැහැල්ලුවක්, ගාන්තියක්, යන්සිදිමක්, නිවීමක්, සියිලයක්, විමුක්ති ප්‍රවයක් මෙලෙවදී ම ණක්ති විදියි.⁴¹ යැබු යැපය යාක්ෂාත් කරයි!

★ ★ ★

“එංහෙන් මහණනි, මෙහි ලා යමක් නුඩිලාගේ නොවන්නේ ද, එය දුරු කරව! එය දුරු වුයේ, නුඩිලාට බොහෝ කළක් හිත පිළිය යුව පිළිය වන්නේය.

මහණනි, කුමක් නම නුඩිලාගේ නොවන්නේ ද?

මහණනි, රුපය නුඩිලාගේ නොවෙයි. එය අත්හරුව! එය අත් හටින ලද්දේ, නුඩිලාට බොහෝ කළක් හිත පිළිය යුව පිළිය වන්නේය.

මහණනි, වේදනාව නුඩිලාගේ නොවේ. එය පහ කරව! එය පහ වුයේ, නුඩිලාට බොහෝ කළක් හිත පිළිය යුව පිළිය වන්නේය.

මහණනි, යක්ෂ්‍යව නුඩිලාගේ නොවේ. ඒවා බැහැර කරලව! ඒ හැම බැහැර කරන ලද්දේ, නුඩිලාට බොහෝ කළ හිත පිළිය යුව පිළිය වන්නේය.

මහණනි, විශ්ද්‍යාණය නුඩිලාගේ නොවේයි. එය ප්‍රහාණය කරව! එය ප්‍රහිණ වුයේ, නුඩිලාට බොහෝ කළක් යහපත පිළිය යැපය පිළිය වන්නේය.”⁴²

1. පටි + නි + සජ = පටිනිස්සජ්ජන = පටිනිස්සගෙයා.
2. “පටිනිස්සගෙන් ලද පටිනිස්සගෙයා: පරිව්වාග - පටිනිස්සගෙයා ව පක්බනුදාන-පටිනිස්සගෙයා ව.”
- (ප. ම. - i : 370 පට.)
“පටිනිස්සජ්ජ යනු පටිනිස්සජ්ජ දෙකකි: පරිව්වාග පටිනිස්සජ්ජය ද පක්බනුදාන පටිනිස්සජ්ජය ද (වෙති).”
3. “කථා.... පහානපසුදු පරිව්වාගවේ කුණා... යෙ යෙ ධමතා ප්‍රතිනා භොනානී, තෙ තෙ ධමතා පරිව්වනා භොනානී.”
- (ප. ම. - i : 166 පට.)

“කෙසේ ප්‍රහාණය (= පහ කිරීම) පිළිබඳ ප්‍රජාව පරින්‍යාග ස්වභාවයෙහි ඇත්තාය (නම් වේ ද යන්) : යම් යම් ධර්මයේ ප්‍රතින් වූවාහු වෙත් ද, ඒ ඒ ධර්මයේ පරිව්වාග කරන ලද්දුව (= හැර දමන ලද්දුව) වෙති.”

අව්‍යා විවරණය:

“පහානෙපසුදුති... ප්‍රජානා පසුදු, ප්‍රජානතිනි වා ප්‍රජානති තොනානී වා පහාණා, පරිව්වාගවේ කුණානති පරිව්වනයහාව. කුණා.... පරිව්වනා භොනානිනි පහාණවයෙනෙව ජ්‍යෙෂ්ඨීතා නාම භොනානී.”

- (ප. අ.: 24 හා 211 පිටු.)

“ප්‍රහාණය පිළිබඳ ප්‍රජාව යනු... දුරු කිරීමේ තුවන ය. පහ කෙරෙනි දී හෝ මේ මහින් පහ කෙරෙනි දී හෝ ප්‍රහාණ (නම් වෙයි.) පරින්‍යාග ස්වභාවයෙහි ඇත්තාය නම් පරින්‍යාගය ස්වභාව කොට ගත් තුවන ය. පරිව්වාග කරන ලද්දුව වෙති යනු, ප්‍රහාණ වයෙන් ම හැර දමන ලද්දුව නම් වෙති.”

4. “රුපා පරිව්වනිනි පරිව්වාගපටිනිස්සගෙයා... වෙදනා... -පෙ- යසුදුදා... -පෙ- සඩ්බාරේ- පෙ-විසුද්ධාණා... -පෙ-වක්‍රා-පෙ-ඡරාමරණ... පරිව්වනිනි පරිව්වාගපටිනිස්ස - ගෙයා.”

- (ප. ම. - i : 370 පට.)

“රුපය අත්හරියි තු දී පරිව්වාග පටිනිස්සජ්ජ (නම්.)... වෙදනාව.... යංදුව.... සංඛාර... විසුද්ධාණය..... ඇය... ඡරා-මරණය පරිව්වාග කෙරෙනෑ දී පරිව්වාග පටිනිස්සජ්ජ (වෙයි.)”

මෙහි දක්වා ඇති පෙයාලමෙහි ස්කන්ධ, ආයතන, බානු, ඉන්දිය, හව, ධඟන, පටිව්ව යමුජ්ජන්න ධර්ම ආදී සංස්කාර ප්‍රජ්ජ්ජ ඇතුළත් වෙයි.

- (ප. ම.-i: 12 - 18 පිටු බලන්න.)

අමුවා විවරණය:

“රුප.. පරිවච්චීනි ආදිනවදයෙනෙන නිරපෙක්ඩාය රුපක්ඩය පරිවච්චී.”

- (ප. අ.: 362 පට)

“රුපය අත්හරියි යනු ආදිනව දැකීමෙන් අපේක්ෂා රහිත වී රුපස්කන්ධය අත්හරියි.”

5. “පටිනියෙන්, පහාතබෑයා තද්ධිගවසෙන වා සමුවෙන්ද්වසෙන වා පරිවච්චන් = පරිවච්චපටිනියෙනා.”

- (ව. වි. (සි.) - i: 281 පට)

“පටිනිස්සයේත්තනය (= හැරපිම), පහාණය කළ පුත්තෙහි තද්ධිග වශයෙන් හෝ සමුවෙන්ද වශයෙන් හෝ පරිවච්චය, = පරිවච්ච පටිනිස්සග්ගය යි.”

6. “සබඩ.. හිකබවේ පහාතබඩ.. කිසුව් හිකබවේ සබඩ.. පහාතබඩ.. වකුව.. හිකබවේ පහාතබඩ.. රුපා පහාතබඩ.. වකුවියුදුදාරු.. පහාතබඩ.. වකුවයම්ලයෙයා පහාතබඩ.. යමිදා.. වකුවයම්ලයෙයාපවත්‍ය උප්පත්ති වෙදිනා, පුබ.. වා දුකඩ.. වා අදුකබමුඩඩ.. වා තම්ප පහාතබඩ..සොනා..පෙ-සානා..පෙ-ඩිවා..පෙ-කායා..පෙ-මනො..පෙ-තම්ප පහාතබඩ..”

- (ස. නි. -iv: 64 පට; ප.ම. - i : 48 පට)

7. (i) “රුප.. පයෙනෙනා පර්හාති, වෙදනා.. පෙ-සඳුදු.. -පෙ-සඩිඩාරේ-පෙ-විසුදුරු.. -පෙ- වකුව.. -පෙ-ඡරාමරණ.. පයෙනෙනා පර්හාති....”

- (ප.ම. - i: 50 පට.)

“රුපය (විදුත් තුවකින්) දකින්නේ පහ කරයි. වෙදනාව.... සඳුදුව... සඩිඩාර.... විසුදුරු..... ඇය.... ඡරා-මරණය දකින්නේ පහ කරයි....”

- (ii) “රුපෙ හිකබවේ, යො ජනේ යො රාගො යා නාන්දි යා තණනා, තා පර්හාත්. එව් තා රුප.. පහිනා.. හටියෙනි.... වෙදනාය-පෙ-සඳුදුය-පෙ-සඩිඩාරේ -පෙ-විසුදුරු - පෙ-එව් තා විසුදුරු.. පහිනා.. හටියෙනි....”

- (ස. නි. -iii: 280 පට)

“මහණනි, රුපය පිළිබඳ යම් ජන්දයක් යම් රාගයක් යම් නාන්දියක් යම් තණ්ඩාවක් ලේ නම්, එය දුරු කරව. මෙසේ ඒ රුපය ප්‍රතින් වූවා වන්නේය.... වෙදනාව.... සඳුදුව... සඩිඩාර... විසුදුරු... මෙසේ ඒ විසුදුරුය පහ වූවා වන්නේය....”

(iii) අභ්‍යාලිපි අංක: 42 බලන්න.

8. “විසඩිඩාරගන.. විනනා.. - තණනා.. බයම්පස්සා.”

- (ව.නි. - i: 64 පට)

“(මගේ) සිත වියංස්කාරයට (= සංස්කාරයන්ගෙන් තොර වූ බවට) ගියේ. ආයවන්ගේ නැඩීමට පැමිණියෙමි.”

9. “.... මගෙය යමුවෙශදවයෙන සඳහා බනධාභියච්චාරෝහි කිලෙස පරිවහනී... ති පරිවහාපැවිනියෙයෙන බෙව... වුවවනි.”

- (ව. ම. : 214 පට; ප. අ.: 347 පට)

10. “නිකුත්තා විනතා පක්බන්දුනීන් පක්බන්දුන-පටිනියෙයෙනා.”
- (ප.ම. -i: 370 පට)

11. “විපස්‍යනා හි... යඩිතදෙයදස්‍යනෙනාව තබිපරිතෙ නිකුත්තා තනතිනාතාය පක්බන්දුනීන්..... මගෙය.... ආරම්භකරණන නිකුත්තා පක්බන්දුනීන්..... පක්බන්දුනපටිනියෙයෙන වානි වුවවනි.”

- (ව.ම.: 214 පට; ප. අ.: 347 පට)

“විදරුණනාව වනාහි.... යඩිත (දරමයන්ගේ) දෙස් දැකීමෙන් රේට (= යඩිතයට) වෙනස් (අයඩිත ස්වභාවය) වන නිවනෙහි, රේට නැඹුරුවීමෙන් පිවිය ගනීනි යි (ද.).... (ලෝකෝත්තර) මාරුගය.... අරමුණු කරමින් නිවනෙහි වැද ගනීනි යි (ද.)... පක්බන්දා පටිනිස්ස්ග යයි ද කියනු ලැබේ.”

විකා විවරණය:

“.... තනතිනාතායාති තදයිමුනාතාය. පක්බන්දුනීන් අනුපවියන්, අනුපවියන්. විය නොනි.”

- (ව. වී. (ස.) -i: 281 පට.)

“.... රේට නැඹුරුවීමෙන් යනු, එහි නිශ්චිත වූ බැවින් ය. පක්බන්දාය කරයි යනු, පිවිසයි; වැදගුණු වැනි වෙයි.”

12. (i) “පටිනියෙයනාකාරෙන පවතනා අනුපස්‍යනා = පටිනිස්සානුපස්‍යනා”
- (ද. මී. : 74 පට; ව. වී. (ස.) - i:279 පට)

“පටිනිස්ස්ග ආකාරයෙන් පැවැත්වෙන අනුපස්‍යනාව ය.” =

(ii) “පටිනියෙයගෙයෙව අනුපස්‍යනා = පටිනිස්සානුපස්‍යනා:
විපස්‍යනාමගානමෙන් අයිවවනා.”

- (ව. ම.: 214 පට; ප. අ.: 347 පට.)

“පටිනිස්ස්ගය ම අනුපස්‍යනා ද වුයේ පටිනිස්සානුපස්‍යනා (නම් වෙයි.)
විදරුණනාවට ද (ලෝකෝත්තර) මාරුගයට ද වෙනත් නමකි.”

13. අයෙහිලිපි අංක: 12 - ii බලන්න.

14. “යා කිස්වී රුපං.... සබඳ රුපං ‘නොත් මම, නොයාහමස්මේ, නමෙකු අනතා’නී එවමෙන් යථාගුත් සමම්පූර්ණය පස්සෙයි. ය කාවි වෙදනා -පෙ-ය කාවි සස්සුදු- -පෙ-යේ කෙටි සඩ්බාරා -පෙ-ය කිස්වී විස්සුදුනා -පෙ- පස්සෙයි.....”
- (ස. නි. -iii: 174 - 176 පිටු ආදිය.)

“යම රුපයක් වේ ද.... (එ්) හැම රුපය... යම වෙදනාවක් වේ ද..... (එ්) හැම වෙදනාව..... යම් සස්සුදුවක් වේ ද..... ඒ හැම සංඛ්‍යව.... යම් සඩ්බාරයේ වෙත් ද.... ඒ හැම සංඛාරයන්... යම් විස්සුදුනායක් වේ ද.... ඒ හැම විස්සුදුනාය ‘මෙය මගේ නොවේ; මෙය මම නොවේ; මෙය මගේ ආත්මය නොවේ ය’යි මෙසේ මම ඇති සැටිය මනා (විදුෂුන්) තුවහින් දකිනේ....”

15. “අතිත නාත්‍යාගමෙයා - නපාටිකභේධ අනාගතා.
යදුතීනා පහිනා තා - අප්පනතක්ද අනාගතා.
පවුවපනනක්ද යො ධමම් - තත්ත් තත්ත් විපස්සෙයි....”
- (ම. නි. - iii: 398 - 430 පිටු)

“අතිත (පස්ස්වස්කන්ධයන් නන්දීයන්) අනුගමනය නොකරන්නේය. අනාගත (පස්ස්වස්කන්ධයන් නන්දීයන්) නොපතන්නේය. යමක් අතිත ද එය ප්‍රතිණ මුශේ වෙයි. අනාගතය නොපැමිණියේ වෙයි. වර්තමාන යම් ධර්මයක් වේ ද (එය) එතැන් එතැන්හි ම විදරුණා කරන්නේය.”

16. “යයමා ව බො ආනනු, පුස්සදු... අනෙනහ වා අනතානියෙන වා, තයමා පුස්සදු ලොකොනි මුවවති....”
- (ස.නි. - iv: 120 - 122 පිටු; ප. ම. - ii: 140 පිට.)

“යම හෙයකින් ආනන්දය, ආත්ම හාවයෙන් ද ආත්මයට අයත් වන බවින් ද ඉනා වෙයි ද, එහෙයින් ලෝකය ඉනා ය යයි කියනු ලැබේ.”

17. නොව ඉඩ, ත ඩුර්, ත උජයමනතරේ.”
- (බ. නි. - i: 144 පිට)

“..... මෙහි ද නොවන්නේය; එහි ද නොවන්නේය; (එ්) දදක අතරහි ද නොවන්නේය.”

18. (i) “යා අතිවච්ච තං දුකකං; යා දුකකං තං අතිවච්ච යා අතිවච්චව් දුකකංහැව්, තං අනානතා. යා අතිවච්චව් දුකකංහැව් අනානතාව තං තත්. යා අතිවච්චව් දුකකංහැව් අනානතා ව තත්හැව්, තං යවච්ච, තං යවච්ච. යා අතිවච්චව් දුකකංහැව් අනානතා ව තත්හැව් යවච්චව්. තං එකසයඩහිතං, යා එකසයඩහිතං, තං එකතතං.....”
- (ප. ම. - ii: 24 පිට)

“යමක් අතිවච්ච ද, ඒ දුක ය. යමක් දුක් ද, ඒ අතිවච්ච ය. යමක් අතිතය ද දුෂ්ච ද, ඒ අනාත්ම ය. යමක් අතිවච්ච ද දුක්ඛ ද අනාත්ත ද, ඒ තත් ය. (= යථා ස්වභාවය ය.) යමක්

අතිය ද දුක් ද අනත් ද තම ද, ඒ සත්‍ය ය. යමක් අතිතා ද දුක්ට ද අනාත්ම ද තම් ද සත්‍ය ද, ඒ එක-සඩ්පිලිත ය. (= එකට කැටී ගොට ගන්නා ලද්දේය.) යමක් එකට සංග්‍රහ කරන ලද්දේ ද, එය එකත්වය ය. (= එකකි”

අටුවා විවරණය:

“..... යථාසභාවතතා තම්... තෙ තමනති තෙ... සභාවූතා.”

- (ප. අ.: 423 - 424 පිටු)

“... යථා ස්වභාව වන බැවින් තම ය.. ඒ තමය යනු, එය ... ස්වභාවය වූයේය.”

(ii) “එකං හි යවව.. - න දුතියමන්.” -(පු. නි.: 278 පට)

“සත්‍යය එකක් ම ය. දෙවැන්නක් නැතු.”

(අධ්‍යා ලිපි අංක: 19 ද බලන්න.)

19 “වත්තාරිමානි හිකබවේ තම්නි අවිතතානි අනැස්සුදාපානි. කතමානි වත්තාරි: ‘ඉදා දුක්කන්නි හිකබවේ, තම්මෙන් අවිතත්මෙන් අනැස්සුදාප්මෙන්. ‘අය.. දුක්කයමුදයා’ නි - පෙ- අය.. ‘දුක්කන්නිරෝධා’නි - පෙ- අය.. ‘දුක්කන්නිරෝධගාමීපටිපදා’නි - පෙ-අනැස්සුදාප්මෙන්....”

- (ස. නි.-viii:284 පට; ප. ම. - ii : 20 පට)

“මහගණනි, මේ සතරෝක් තම ය. (= සත්‍ය ය.) අවිතත් ය. (= නොවෙනස් වන පුළු ය.) අනැස්සුදාප් ය. (= අන් පරිදි නොවන පුළු ය.) කටර සතරෝක් ද යන්: මහගණනි, ‘මේ දුකෝයැ’ යි යන මෙය..... ‘මෙය දුක්කහි ජේතුව ය’ යන මෙය..... ‘මේ දුක්කහි නිරෝධය’ යි යන මෙය... ‘මේ දුක්ට නිරෝධය සඳහා පිළිවෙන ය.’ යන මෙය, ‘එසේ ම වෙයි’; ‘නො-එසේ නොවෙයි’; ‘අන්-යේ නොවෙයි’....”

අටුවා විවරණය:

“සභාවාචිරහනාවෙයිනා තම්.. දුක්කං හි දුක්කමෙව වූනතා.. සභාවසය අමොසතාය අවිතත්.. න හි දුක්කං අදුක්කං නාම භානි. අස්සුදාසභාවානුපගමෙන අනැස්සුදාප්.. න හි දුක්කං සමුද්‍යාභාව.. උපගච්චනි.”

- (ස. අ. - iii: 228 පට)

“ස්වභාවය නොහරින ස්වභාවයෙන් තම ය. දුක වතාහි දුක ම යැයි කියන ලදී. ස්වභාවයාගේ නොයිය බැවින් අවිතත් ය. දුක වතාහි නොදුක් නම් නොවේ. අන් ස්වභාවයකට නොපැමිණන හෙයින් අනැස්සුදාප් ය. දුක වතාහි සමුද්‍ය ආදී බවකට නොපැමිණයි.”

තමනා (= “එසේ-වන-බව”), අවිතත් (= “නො එසේ- නොවන - බව”), අනැස්සුදාප්තා (= “අන්-යේ-නොවන-බව”) යන පද පටිවිච්ච සමුශ්පාදයට විශේෂණ වශයෙන් ද දක්වා තිබේ. (ස. නි. - ii:40 පට)

“.... ධමමාපි වො පහානබඩා, පගෙව අධමතා.”

- (ම. නි. - i: 338 පට)

“.... තුළලා විසින් (සමථ - විපස්සනා) ධර්මයේ ද හළ පුත්තාභු ය. අධර්මයන් ගැන කවර කාරා ද?”

අපුවා විවරණය

“එනු ධමමානී සමථවිපස්සනා.”

- (ම. අ. - ii : 90 පට)

21. “.... නියයටා වියසුදුනනා විප්පමුනනා විමර්ශකතෙන වෙතයා විහරනතිනි.”

- (ය. නි. -ii: 270 පට; ස. නි. -iii. : 54 පට)

“..... (යාච්කාරයන් ‘මම ය - මාගේ ය’යි ගැනීම කෙරෙන්) නික්මුණාභු, වෙන් වූවාභු, මිදුණාභු, සීමා කොට නොගත් සිනින් යුතුව වසනි.”

22. “මුද්‍යව පුරු මුද්‍යව පව්චනා - මරුකෑ මුද්‍යව හවසය පාරදු සබන්තප විමුනතමානසා-න පුන ජාතිතරං උපහිසි.”

- (බ. නි. -i: 110 පට)

“අතින යාච්කාරයන් මුදව! අතාගත යාච්කාරයන් මුදව! වර්තමාන යාච්කාරයන් මුදව! (මෙයේ ඔබ) හවයෙහි පරතෙරට යන්නෙහි ය. හැම තන්හි ම මිදුණු සිතුන්තෙක් ව, තැවත ජාති - ජරායට නොවින්නෙහි ය.”

23. “අකිණුවනා... අනාදනා... - එතා... දිපා... අනාපර...
නිබානතින් තා... මුළු - ජරාමවූපරිකඩය.”

- (පු. නි.: 336 පට)

“(කෙලෙස් පැලිබේදයන්ගෙන් දුරු වූ හෙයින්) අකිණුවනා නම් වූ ද, (නෘත්තා ගුහනයෙන් නොර වූ හෙයින්) අනාදනා නම් වූ ද ඒ ද්විපය (හෙවත් පිහිටි) අනෙකක් නොවේ; ජරා - මරණයන්ගේ යන්සිනිම වන එය නිවන යයි කියමි.”

නිද්දේස විවරණය:

“.... අනාදනන්... ආදනපහානා... ආදනපටිනියෙගෙ... අමතා නිබානන්...
.... අනාදනන්.”

- (බ. නි.: 296 පට)

“.... අනාදන යනු ... ආදන ප්‍රහාණය... ආදන පටිනිස්සග්ගය.... අමතා නිරවාණය යි ‘.... අතාදන’ වෙයි.”

24. “.... ආදන පටිනිස්සගෙ - අනුපාදය යෙ රතා
විණාසටා ජුත්මනෙනා - තෙ ලොකේ පරිනිබුතා”

- (බ. නි. -i.: 44 පට)

“(යංස්කාරයන් තණ්හාවෙන්) නොගෙන යමෙක් ආදහ පටිනිස්සුග්ග (= යංස්කාරයන් ගැනීම ඡුරුපිම) නම් (නිවනොහි) ඇත්තෙහු ද, ආගුවයන් ක්ෂය කළ ඇනානුහාව යම්පන්න ඒ රහන්හු ලෝකයෙහි පිරිනිවියාහු ය.”

25. 6 වන පරිවිෂේෂයෙහි 10 වන අධ්‍යාලිපිය ද 7 වන පරිවිෂේෂයෙහි 9 වන අධ්‍යාලිපිය ද බලන්න.

26. “... විපස්සනා හි තද්ධිගවයෙන යධිං බස්බාහිසඩ්බ්ලාරේහි කිලෙසෙ පරිවහනි.... ති පරිවහාගපටනියෙගෙ වෙව.... වූවති..”

- (ව. ම.: 214 පිට; ප. අ.: 347 පිට ආදිය)

27. “කනමාවානඟද පහානයස්සුදු: ඉඩනන්ද හිකමු... උපනනුපෙනෙන පාපක අකුසල ධමෙම නාධිවායෙනි, පර්ජනි, විනොදෙනි, බ්‍රහ්මනි කරෙනි, අනහාව: ගමෙනි. අය... වූවත්තානන්ද පහානයස්සුදු.”

- (අ. නි. - vi: 198 පිට)

“අනන්දය, ‘ප්‍රහාණ යංඥුව’ කවරේ ද යන්: ආනන්දය, මෙහි මහන තෙම... උපනුපන් පාපි අකුසල ධර්මයන් නො ඉවයයි; දුරු කරයි; බැහුර කරයි; විනාය කරයි; තුපදීමට පමුණුවයි. ආනන්දය, මෙය ‘පහාන යස්ස්ජුව’ යැයි කියනු ලැබේ.”

අව්‍යා විවරණ:

(i) “පහානයස්සුදු... හාවෙනිනි පස්සුව්‍යිඩ... පහාන... ආරම්මන... කන්ව උප්ප්‍රේනාකයස්සුදු... හාවෙනි.”

- (අ. අ. - i: 287 පිට.)

“ප්‍රහාණ යංඥුව වඩිය යනු, පස් වැදුරුම් ප්‍රහාණය (= දුරු කිරීම) අරමුණු කොට උපදින යංඥුව වඩිය.”

පාචිචි ප්‍රහාණය නම් වික්තමිහන, තද්ධිග, යමුවිෂේෂ, පටිඵ්පස්සද්ධි හා නිස්සරණ යන පහාන වෙයි. (ප. ම. -i: 48 පිට) විද්‍රෝහනාවේදී තද්ධිග පහානය පිදු වෙයි. (1 වන පරිවිෂේෂයේ 9 වන අධ්‍යාලිපිය ද බලන්න.)

(ii) “පහානයස්සුනි පහානානුපස්සනෙ සූතෙන උපනනයස්සුදු.”

- (ද. අ. - ii: 757 පිට; අ. අ. - ii : 665 පිට; ව. අ.: 166 පිට)

“ප්‍රහාණ යංඥුව යනු පහානානුපස්සනා සූතෙයෙහි උපන් යස්ස්ජුව ය.”

මේ අනුව “පහාන යස්ස්ජු” යනු පටිනිස්සුග්ගානුපස්සනාව වශයෙන් ද ගත හැකිය. මෙහි 3 වන අධ්‍යාලිපිය ද බලන්න.

28. “යො ය... ත... (හොනි) අභිජ්‍යකාදමනයාන... පහාන..., ත... පස්ස්ජුය දියවා (දියවා) යාමුක... අජ්‍යුපෙක්වනා හොනි.”

- (ම. නි.-iii: 232 පිට; ය. නි. -v (ii) :110, 122, 132 පිට.)

“හේ යම ඒ අභිජකා - බෝමනාස්සයන්ගේ (= ලෝහ - බෝජ මූලික කොලොස්ටල) ප්‍රහාණයක් වේ ද, එය තුවකින් දක (දක) මැත්තින් උපේක්ෂින (= මැදහන්) වුයේ වෙයි.”

අමුවා විවරණය

“පහානාන්ති ‘අනිවිවාතුපස්සනාය නීවියස්සූදා පර්හනි’න් එව. පහානාකරු සූත්‍ර. අධිපෙන්තා. ත. පස්ස්සූදා දියාති ත... පහානාසූත්‍ර. අපරාය විපස්සනාපස්සූදා, තමපි අපරායාති එව. විපස්සනාපරමපර. දස්සාති... න කොව්ල. නීවරණදිධිමෙම, අභිජකාමෘමනයස්සියෙන පන වුනතාන. ධම්මාන. පහානාසූත්‍රමි පස්සූදා දියා දියා අජ්ඩුපෙක්විනා හොනි...”

- (ම. අ. - iv: 98 පිට; ස. අ. - iii: 212 පිට)

“ප්‍රහාණය යන්නෙන්, ‘අනිවිවාතුපස්සනාවෙන් නීවිව සස්සූදාව දුරුවෙයි’ තු ඕ මෙයේ ප්‍රහාණය කරන්නා වූ තුවණ අදහස් කොරේයි. එය තුවකින් දක යන්නෙන්, ඒ..... දරු කිරීමේ තුවණ අනතුරු විදියුන් තුවණකින් ය, එය ද අනෙකෙකින් ය යනුවෙන් මෙයේ විපස්සනා පරම්පරාව දැක්වෙයි.... පුදෙක් නීවරණදී ධර්මයන්ගේ (පමණක්) තොට, අභිජු - බෝමනාස්ස ශිරෝයෙන් කියන ලද්ද වූ ධර්මයන්ගේ පහ කිරීමේ තුවණ ද තුවකින් දක දක උපේක්බාවෙන් පුක්න වුයේ වෙයි...”

- (ම. වි. - iii: 303 පිට ද බලන්න.)

29. “... කිලෙසහි පර්හනෙනා තනනිමිනෙක - කමම්, තනෙන නීබ්බනහනෙක බණ්ඩ ව පර්හනි නාම.”

- (වි. වි. (ඛ.) - ii: 442. පිට)

වි. වි. - (සි.) - i: 281 පිට ද බලන්න.

30. (i) “..... පටිනිස්සාතුපස්සනා: පටිසඩාසනාතිවියානා තී අයා.”

- (ද. වි.: 74 පිට)

“.... පටිනිස්සාතුපස්සනා: මෙය සංඛ්‍රාපෙක්බාව ය.”

- (ii) “පටිනිස්සාතුපස්සින් මගයෙය ආයනනුතාය අනිනිකභාය විපස්සනාය වයෙන වුනතනන් වෙදිනැබා.....”

- (ප. අ.: 348 පිට)

“පටිනිස්සාතුපස්සනාවෙන් පුතුව යනු (ලෝකෝත්තර) මාර්ගයට ආයන්න වූ අති තීක්ෂණ විදර්ශනාවගේ වශයෙන් කියන ලද යි දන පුතුයි.”

- (iii) “පටිනිස්සාතුපස්සින් වුවියානගාමීවිපස්සනාවයෙන.....”

- (ප. අ.: 215 පිට)

“පටිනිස්සාතුපස්සනාවෙන් පුක්තව යනු (ලෝකෝත්තර මාර්ගය වෙළ පැමිණෙන) වුවියාන ගාමීන් විපස්සනාව වශයෙන් ය.”

31. (i) “අදහන්ති නීබ්බනහනවයෙන කිලෙයානා, අදයදයාවිනාය සඩ්බනරමණයය වා ආදනා.”

- (ප. අ.: 94 පිට)

“අදන යනු, ඉපදීම් වශයෙන් කිලේයයන්ගේ හෝ දෙය් නොදුකීමේ ස්වභාවය හේතුවෙන් සඩ්බන ආරම්මණයාගේ (= යළුණු අරමුණු) හෝ ගැනීම ය.”

(ii) “අදනත් නිව්‍යාදිවයෙන ගහණා.”

- (දී. එ.: 74 පට)

“අදන යනු තිතා ආදී වශයෙන් ප්‍රහණය යි.”

(iii) “අදන වුවවත් තණහා”

- (මු. නි.: 296 පට)

“තණහාව අදන යයි කියනු ලැබේ.”

32. “තණහා දුනියා පුරියා දිසමධානය-යරා
ඉත්ප්‍රාව්‍යාදාංශාව ය-යාරා නාත්‍රිවනනති.”

- (පු. නි.: 232 පට)

“තණහාව දෙවුන්නාක කොටගත් පුරුෂයා ඉනා දිගු කල් සැරිසරන්නේ, ‘මෙසේ වන - බව’ (= ඉංජ්‍යාව) හා ‘අන්-යේ-වන-බව’ (= ඇංජ්‍යාංඡ්‍යාව) නමැති ය-යාරා නො ඉක්මවයි.”

33. “අනතනි ව සිකක්ව අනතනිය ව යවවනා පේනනා
අනුපලඛනානො....”

- (ම.නි. -i: 344 පට)

“මහණෙනි, ආන්මය ද ආන්මය පිළිබඳ වන දෙයක් ද සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් නොලැබෙන කළේහි....”

34. “මමායිනෙ පයසට එනුමානො - මලෙඹව අමප්‍රාදකු බිජ්‍යාකානො”

- (පු. නි.: 244 පට)

“අල්ප දිය ඇති පිදි ගිය දියපාරෙක මුදුන් මෙන්, ‘මගේ’ යයි ගන්නා ලද්දෙහි යැලෙන්නා වූ (යන්වයන්) බලවූ!”

35. “යැබුබ ධම්මා නාලා අහිනිවෙයුයා’නි....”

- (ම.නි. -i: 592 පට; ය. නි. -iv: 114 පට; අ. නි. -iv: 410 පට)

“සියලු ධර්මයෝ’ (‘මම - මාගේ’ යැ ඕ) බැය ගැනීමට තුපුපු වෙනි ඕ....”

36. “අනියසිනා ව විහරති, න ව කිස්වී ලෙකු උපාදියනි.”

- (දී. නි. - ii: 440 - 496 පට; ම. නි. - i: 136 - 152 පට)

“(තණහා වශයෙන්) කිසිවක් ඇපුරු නොකොට ද වෙයෙයි. ලෝකයෙහි කිසිවක් (‘මම ය - මාගේ’ යැයි) දැඩිව නොගන්නේය.”

37. “පටිසමිද මග්ග” යෙහි, පටිනිස්සේගැනුපස්සනාවෙන් සතර උපාදනයන්ගෙන් ම මිදෙනැ දී දක්වා තිබුමෙන්, මෙය තුන් අනුපස්සනාවන්ගේ සංකලනයෙහි සිභාහෙයි. (ප. ම. -i: 458 පිට) පටිනිස්සේගැනුපස්සනාවෙන් කෙලෙස් පරිච්චා කෙරෙන හෙයින් සියලු උපාදනයන්ගෙන් මිදෙනැ දී එම අව්‍යාච කියයි. (ප. අ.: 393 පිට)

38. ම. නි. -ii : 280 - 286 පිටු හා ම. අ.- iii: 138 - 144 පිටු බලන්න.

39. “අයා බො පන අගහිවෙයෙන, කායෝ රුපී වානුමමහාභාතිකා මානාපෙන්නිකාසමහවා ඔද්‍යනුමාපුප්පවයෝ අනිවුශ්‍යවත්‍රාදන - පරිමඳන - මෙදනා-විද්‍යාසන - ධෙමෙමා, අනිව්‍යවත්‍රාදනා දුක්කඩත්‍රාදනා රෝගත්‍රාදනා ගණධිත්‍රාදනා පර්‍යාගත්‍රාදනා ආභාධත්‍රාදනා පරත්‍රාදනා පෙලෙකත්‍රාදනා පුජ්‍යඩ්‍රාදනා අනාතතත්‍රාදනා සමනුපයිනත්‍රාදනා. තස්සිම් කායා අනිව්‍යවත්‍රාදනා - පෙ- අනාතතත්‍රාදනා සමනුපයිනත්‍රාදනා, යො කායයම්- කායව්‍යන්දු කායයෙනහා කායනවියතා සා පත්‍රියත්.”

- (ම. නි. -ii : 284 පිට)

“ගිනිවේස්නා, රුපවත් වන, සතර මහා භූතයන්ගෙන් උපත්, මාපියන්ගෙන් හටගත්, බනින් කොමුයෙන් වැමුණු, අනිතා වන, ඉලිම-පිටිමැදිම-නිදිම-විසිරිම ස්වභාව කොට ගත්, මේ කය, අනිව්‍යවත්‍රාදන් ලෙසින්, දුක් ලෙසින්, රෝගයක් යෙයින්, ගබුවක් යෙයින්, පුලක් වශයෙන්, දුක්බ-පිඩා-ස්වභාව (= අස) වශයෙන්, ආභාධයත් වශයෙන්, තම සතු නොවන (= පර) විසින්, තැයෙන විසින්, හිස් හෙයින්, අනත්ත හෙයින්, මැනවින් පුනපුනා දැකිය යුතුය. (මෙසේ) මේ කය අනිතා වශයෙන්... අනාත්ම වශයෙන් මැනවින් අනුපස්සනා කරන්නහුව කය පිළිබඳ යම් ජන්දයක් - ස්නේහයක් - (නෘත්තාවෙන්) කය අනුව යන බවත් වේ ද, එය පහවෙයි.”

40. “තෙන බො පන සමයන ආයයමා සාරිපුත්‍රත්‍රාදනා භගවත්‍රාදනා පිටියෙනා ඩිනා හොත් භගවත්‍රාදනා විජයමාත්‍රානා. අප බො ආයයම්ත්‍රාදනා සාරිපුත්‍රත්‍රාදනා එන්දහෙයි: ‘තෙයා තෙයා කිර නො භගවා ධමමාන. අහිඡ්‍යඩ් පහාණමාහ. තෙයා තෙයා කිර නො සුගම්තා ධමමාන. අහිඡ්‍යඩ් පටිනිස්සේගැනුප්පාත්ත් අනුපාදය ආයවෙහි විනත. විමුවෙයි.’”

- (ම.නි. -ii: 284 පිට)

41. “සබං යො පටිනිස්සේ -සවේ සනෙනාත් වුවවත්.”

- (පු. නි.: 296 පිට)

“හෙතෙම සියල්ල අත්හැර ගාන්ත වුළුයේ යැයි කියනු ලැබේ.”

42. “තයමාතිහ හිකකවේ, ය. න තුමහක. ත. පර්‍යාග. න. වො පත්‍රින. දිසරනන-හිනාය පුබාය හවියෙනි. කිසුව හිකකවේ න තුමහක? රුප. හිකකවේ න තුමහක. න= පර්‍යාග. න. වො පත්‍රින. දිසරනන. හිනාය පුබාය හවියෙනි. වෙදනා හිකකවේ - පෙ-සඡඩඩ්- පෙ-සඩකාරා-පෙ- විඡඩඩ්නා- -පෙ- හිනාය පුබාය හවියෙනි.”

- (ම. නි.- ii: 350 - 352 පිටු; ස. නි. - iii: 60 පිට)

අටුවා විවරණය:

“පජහලානී ජන්දරාගපපහාතෙන පජහල්.”

- (ය. අ.- ii: 192 පට)

“දුරු කරව යනු, ජන්දරාගය ප්‍රහාණය කිරීමෙන් දුරු කරව.”

ය. නි.- iv: 172 - 176 පිටුවල, ඇය ආදී ආයතන මුල් කොට මෙම දේශනාව දක්වා ඇත.



සම්පිණීඩනය

මෙතෙක් අපි සත් අනුපස්සනාවන් වෙන් වෙන්ව ගෙන යාකවිතා කළේමු. (අනැමි විටෙක යම් යම් අනුපස්සනා අතර සම්බන්ධනාව ද සලකා බැලුවෙමු.) දන් අනුපස්සනා යන ම සමස්තයක් වශයෙන් ගෙන පොදුවේ අවධානය යොමු කරමු.

“පටිසම්මිද මග්ග’ යෙහි සත්තානුපස්සනාවන්ගේ ක්‍රියාකාරිත්වය පෙන්වා දී ඇත්තේ මෙසේය:

“අනිතාව වශයෙන් පුනපුනා දකිනි; නිතාව වශයෙන් තොදකිනි. දුක්ඛ වශයෙන් පුනපුනා දකිනි; පුබ වශයෙන් තොදකිනි. අතාත්ම වශයෙන් පුනපුනා දකිනි; අත්ම වශයෙන් තොදකිනි. කළකිරෝනි; සතුමු තොවෝනි. තොඟැලෝනි. ඇලිම තොකෝරෝනි. නිරද්ධ කෙරෝනි. තුපද්ධ දකිනි. අත්හරිනි; තොගනිනි.

අනිව්ව ලෙසින් පුනපුනා දක්නේ නිව්ව සංශෝධ්‍යව දුරලිඛි. දක් ලෙසින් පුනපුනා දක්නේ පුබ යෝජ්‍යව දුරලිඛි. අත්ත ලෙසින් පුනපුනා බලනුයේ අත්ත යෝජ්‍යව දුරලිඛි. කළකිරෝනුයේ තන්දිය දුරු කෙරෝනි. තොඟැලෝනුයේ රාගය දුරු කෙරෝනි. නිරද්ධ කරනුයේ යමුදිය දුරු කරෝනි. අත්හරිනුයේ ආදාය දුරු කෙරෝනි.”¹

සජ්න අනුදරුණනාවන් අතර මූලිකන්වය දරන්නේ අනිව්ව - දුක්ඛ - අනත්ත යන තුන් අනුපස්සනාවන් බව මින් පැහැදිලි වෙයි. යෙපු අනුපස්සනා යතර ම එම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිථිලයෝ ය. (මූල් තුන අනුපස්සනා නමින් ද පසු යතර විපස්සනා නමින් ද “පටිසම්මිද මග්ග’ යෙහි තැනෙක යදහන් වෙයි.)² ඇත්තෙන් ම විදරුණනාව මූල්ලෙසි ම ක්‍රියාත්මක වන්නේ මෙම තුන් අනුපස්සනාවන්ගේ ම ප්‍ර්‍රාග්ධනයන් ය.

තවද අනුපස්සනා යන අතර එක්තරා තුමික සම්බන්ධනාවක් ද මෙහි නිරුපණය කෙරෝනි. මූලික තුන් අනුපස්සනාවන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය ඉහා පරිවිශේදවලදී යාකවිතා කරන ලදී. යාමානායෙන් අනිව්වානුපස්සනාවන් දුක්ඛානුපස්සනාව ද ඒ දෙක ම ප්‍රත්‍යාය කොටගෙන අත්තානුපස්සනාව ද සිද්ධ වෙයි.

මෙම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිථිලය නිබැඳුව යි. නිබැඳුනුපස්සනාවන් විරාගය ඇති වෙයි. විරාගනුපස්සනාවන් නිරෝධය සිදු වෙයි. නිරෝධනුපස්සනාවන් පටිනිස්සග්ගය වෙයි.

මෙම නයින් විදරුණනා මාර්ගය සම්පූර්ණයෙන් ම විවරණය කළ හැකි වන්නේය.

එහෙන් මෙම තුමික සම්බන්ධනාව සැම විට ම ඒ ආකාරයෙන් ම සිදු විය යුතුයි යි කිව තොහැකිය. විදරුණනාව යනු සංකීරණ ක්‍රියාවලියකි. එහිදී ඒ ඒ අනුපස්සනාවන් විවිධාකාරයෙන් එකිනෙකට ප්‍රත්‍යාය වනු ඇත. “පටිසම්මිද මග්ග’ යෙහි” ම එක් තැනෙකදී පටිනිස්සග්ගයෙන් අනතුරුව නිරෝධය වන ආකාරයක් පෙන්වා දී තිබේ.³ තව ද

බය-නිරෝධානුපස්සනාව හෝ බැය-විරාගානුපස්සනාව හෝ මූල් වීමෙන් යෙපු අනුපස්සනා ක්‍රියාවන් විම සිදු විය හැකිය. එසේ ම විද්‍යාත්‍යන මූල්පත්ත් වන්නා වූ ලෝකෝත්තර මාර්ගය්වස්ථාව, විරාගානුපස්සනා වශයෙන් ද නිරෝධානුපස්සනා වශයෙන් ද පටිනිස්ස්ගානුපස්සනා වශයෙන් ද දැක්විය හැක්කේ ය.

එක ම අනුපස්සනාව විද්‍රෝහනා මාර්ගයෙහි විවිධ අවස්ථාවන්හිදී පෙරමුණව එන හැරී ඒ ඒ අනුපස්සනා විස්තරයන්හිදී පෙන්වා දෙන ලදී. විද්‍රෝහනාව මූහුකුරා යන් ම අනුපස්සනාව ද ක්‍රමයෙන් ගැඹුරු වෙයි; පුරුල් වෙයි. ඉන් ඇතිවන අවබෝධය ද ක්ලේරු ප්‍රහාණය ද ඒ අනුව කොමොන් තිපුණු වනු ඇත.

මේ අනුව, එක් අනුපස්සනාවක් සම්පූර්ණ වූ පසුව ම රීලඟ අනුපස්සනාවට බැයගැනීම සිදු වේයි යි නියමයක් නැත. හැම අනුපස්සනාවක ම පොදු ක්‍රමික විකාශනයක් අක්නට ලැබේ. එහෙන් විද්‍රෝහනාවේ ඇතැම් සන්ධිස්ථානයන්හිදී එක්තරා අනුපස්සනාවක් විශේෂයෙන් කැපී පෙනිමට ඉඩ ඇත. වෙනත් අවස්ථාවන්හිදී අනුපස්සනා කිපයක් ම මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වනු ඇත. එක ම අනුපස්සනාව නොයෙක් මූහුණුවෙන් ද මතු වන්නේය.

ඇතැම් අනුපස්සනාවන් බොහෝ යෙයෙන් එකිනෙකට සමාන ස්වරුපයක් දරන බව පෙනී යයි. ප්‍රායෝගික දාශ්වී කේෂණයකින් බලන කළේහි විද්‍රෝහනාවේ සමහර අවස්ථා ක්වර අනුපස්සනාවක් යටතේ වර්ගිකරණය කළ යුතුදී යි තිරණය කිරීම අයිරු වෙයි. එහෙන් මෙය යෝගාවවරයාහාට බරක් විය යුතු නොවේ. යනියම්පත්‍රස්සුය (= සිහිනුවනා) මැනවීන් යෙදෙන්නේ නම්, යුදු අනුපස්සනාවන් නිරායායයෙන් මෙන් මතු වි වැඩිහු ඇත. විද්‍රෝහනාව කොරදදී මේ අයවල් අනුපස්සනාව යැයි නම් වශයෙන් මෙනෙහි කිරීම අවශ්‍ය නොවේ. එබදු වැට්හීමක් ඉතු පහළ වුව ද එය ද විද්‍රෝහනාවට නැංවිය යුත්තේය.

ඒ ඒ යෝගාවවරයාගේ පොද්ගලික කුඩානා ප්‍රශ්නයක් අනුව සලකා බලන විට, කාහවන් ගැලපෙන්නා වූ, අනුපස්සනාවන්හි පොදු පිළිවෙතක් දැක්වීම දුෂ්කර වන්නේය. එහෙන් ක්වර යෝගාවවරයා වුව ද නිසි ලෙස විද්‍රෝහනා මාර්ගයෙහි ගමන් කරන්නේ නම් මේ අනුපස්සනා යන ම වැඩිනා බව කිව හැකිය. මෙහිදී ඒ ඒ යෝගාවවරයාගේ උපනීශ්‍රය සම්පත්තීය (එනම්, පෙර සයර හාවනා කොට තිබීම හා එසේ හාවනා වඩා ලද ආකාරය) බෙහෙවින් බලපාන බව පෙනෙයි.

කෙසේ වුව ද, විද්‍රෝහනා මනසිකාරයෙහි කඩ්වීම - පසුබැඩීම වේ නම්, වරින්වර නිවරණ පෙළුසීම මතු වෙයි නම්, උවිත අනුපස්සනාවන් පිළිබඳව වැඩි අවධානයක් යෙදීම ප්‍රභාගේවර වනු ඇත.

සින් බලවත් රාගයක් ඉපදුණු විවෙකයි එක් යෝගාවවරයෙක් විරාගානුපස්සනාව වැඩිය. මනසිකාරය කොමොන් ගැඹුරු වි අවසානයේදී රාගය මූල්මතින් ම දුරු විය. මෙවිට යෝගාවවරයා කිනැකමින් රාග සිනක් ඇති කර ගැනීමට වැයම් කළ ද, නොහැකි විය!

සන්නානුපස්සනාවන් (මෙම පරිවිෂ්දය ආරම්භයේදී ම දක්වන ලද ආකාරයෙන්) භඩිග සාක්ෂිය තුළ ක්‍රියාවන් වන බව “පටිස්ථානයිද මග්ග” යෙහි සඳහන් වෙයි.⁴ (භඩිග සාක්ෂිය බෙහෙවින් පුරුල් ලෙසින් පැනිරෙන අන්දම මින් තහවුරු වෙයි.) ඒ අනුව, භඩිග

සූජාණයෙහි සිට ඉහළට විහිදෙන පහාන පරිජ්‍යා අවස්ථාවේදී සත්තානුපස්සනාවන්ගේ අධිපති භාවය වෙතැයි “විපුල් මග්ගය” කියයි.⁵

හඩිග සූජාණයට පෙරාතුව මෙම අනුපස්සනා ක්‍රියාකාරී නොවෙනු යි මින් අදහස් නොකෙරෙයි. මේ බැවි “විපුල් මග්ගය” ම පැහැදිලිව පවතියි.⁶ “පටිසම්මිද මග්ග” යෙහි ද බොහෝ තැන්වලදී විදරුණනා මාරුගය ම සත්තානුපස්සනාවන් ප්‍රමුඛ අවලාභ විදුත් මහින් දැක්වීමෙන්,⁷ විදරුණනාවේ ප්‍රාථමික අවස්ථාවේ සිට ම මෙම අනුපස්සනා ක්‍රියාත්මක වන බව හැඳවේයි.

එහෙන් අනුපස්සනාවන් ප්‍රබල ලෙස කෙලෙස් දුරු කරමින් තදින් ම ක්‍රියා කරන්නේ හඩි සූජාණයෙහි සිට ඉහළට යැයි කිව හැකිය. හඩිග සූජාණය විදරුණනා මාරුගයෙහි වැදගත් සන්ධිස්ථානයක් වෙයි. අනුපස්සනා වශයෙන් සලකන්නාත්, හඩිග සූජාණයෙහි මූලික ස්වරුපය වනාහි බය - නිරෝධානුපස්සනාව හෝ බය-විරාගනුපස්සනාව හෝ වෙයි.

“පටිසම්මිද මග්ග” යෙහි කායානුපස්සනා, වේදනානුපස්සනා, විත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සන්ධිපට්චානයන් විවරණය කොට නිබෙන්නේ ද සත්තානුපස්සනා වශයෙන් කෙරෙන අනුපස්සනා ලෙසිනි.⁸ එසේ ම සොලාභය වැදුරුම් ආනාපානයන් කරම්ස්ථානයෙහි එක් එක් පියවරක් පායා සත් අනුපස්සනා මහින් විදරුණනා කෙරෙන ආකාරය මෙහි දක්වා නිබේ⁹.

ඒ ඒ අනුපස්සනාවන් දුරු කෙරෙන කෙලෙසුන් ගේතු කොටගෙන කම්පාවක් - යැලීමක් නොවන අර්ථයෙන්, සත්තානුපස්සනාවන් ‘විදරුණනා බල’ නමින් හඳුන්වා දී නිබේ.¹⁰ නිරෝධ සමාජත්තිය පිළිය ද මෙය පාදක වෙයි.¹¹ තවත් නොයෙක් විශ්වාසී සත්තානුපස්සනාවන් හා ඉන් සිදු කෙරෙන ක්ලේර ප්‍රභාණය පිළිබඳව “පටිසම්මිද මග්ගය” යදහන් කරයි.¹²

එහෙන් “පටිසම්මිද මග්ගය” හැර, මෙලෙසින් මේ සත් අනුපස්සනාවන් හා ඉන් දුරු කෙරෙන කෙලෙස් ද දක්වා නිබෙන අන් පූං පිටක ගුන්යයක් දක්නට නොමැත. අනුපස්සනා එකක් හෝ කීපයක් හෝ නම් වශයෙන් අඩංගු වන ආදි ම පුද්ධ දේශනය වෙතත්,¹³ මෙම අනුපස්සනා සත ම නම් වශයෙන් සඳහන් වෙන තනි පුද්ධ දේශනයක් නම් අපට හමු වූයේ නැත.

පුද්ධ දේශනාවෙහි ඇතුළුම් තැනෙක ‘යස්ස්සා’ නමින් ද මේ අනුපස්සනා දක්වා නිබේ.¹⁴ ඒ මෙයෙය:

1. අනිවිව යස්සා = අනිවිවානුපස්සනාව
2. දුක්ක යස්සා හෙවත් අනිවිවේ දුක්ක යස්සා = දුක්කානුපස්සනාව
3. අනාත්ත යස්සා හෙවත් දුක්කේ අනාත්ත යස්සා = අනාත්තානුපස්සනාව
4. සබලොලාක අනාගිරත යස්සා = නිබුදානුපස්සනාව
5. විරාග යස්සා = විරාගනුපස්සනාව
6. නිරෝධ යස්සා = නිරෝධානුපස්සනාව
7. පහාන යස්සා = පටිනිස්සයග්ගනුපස්සනාව

අැතුම් තැනෙක මෙම යාභා සත වෙනත් යම්ප යස්සේකා තුනක් පෙරටු කොටගෙන දකින්නට ලැබේ.¹⁵ මෙම යාභා යාභා තුලින් එකක් හෝ කිහිපයක් හෝ පමණක් ඇතුළත් වන දේශනා නම් රාඩියොකී.¹⁶

“යබා යඩිබාරෝපු අනිවිව යස්සේස්සු” (= සියලු යාස්කාර කෙරෙහි අනිත්‍ය ය යන යාභාව) යනුවෙන් ද දේශනා රාඩියක අන්තර්ගත ව නිබේ. මෙහි විවරණය අනුව හැඳු යන්නේ එමහින් නිබැඳුව හෝ විරාගය හෝ කියුවෙන බවකි.¹⁷

අනිවිව - දුක්ඛ - අනන්ත යන තුන් අනුපස්සනාවන්ගෙන් අනතුරුව නිබැඳුව හා විරාගය ඇතිවිම දුක්වෙන මුද්ධ දේශනා බහුල වශයෙන් ඇත. (“නිබැඳුනුපස්සනාව” පරිවිෂේෂයහි මෙවන් නිදුළත් රෝක් උප්පා දක්වා නිබේ.) නිබැඳු - විරාග - නිරෝධ යන පද තුන පිළිවෙළින් යෙදෙන දේශනා ද වෙයි.¹⁸

“අනිවිව ය; යඩිබන ය (= ප්‍රත්‍යායන් එක්ව යැකුපුනෙකි); පටිවිව යමුෂ්පන්න ය (= ප්‍රත්‍යායන් නියා, ප්‍රත්‍යායන් යමහ උපන්නෙකි); බය (= ගෙවෙන) ස්වභාවය වෙයි; වය (= විනයෙන) ස්වභාවය වෙයි; විරාග ස්වභාවය වෙයි; නිරෝධ ස්වභාවය වෙයි.”¹⁹

මෙය ද පූජා පිටකයෙහි බහුලව යෙදෙන්නා වූ අනුපස්සනා ක්‍රමයෙකි. මෙම පටිභාවයෙහිදී අනිවිව ලක්ඛණය මුද්ධ තැන් ගන්නා බව පෙනෙයි. ‘බය’, ‘වය’ යනුවෙන් නිරෝධානුපස්සනාව දුක්වෙයි. (‘බයනුපස්සනා’ හා ‘වයනුපස්සනා’ නමින් අවලාස් මහ විදුළුන් පෙළෙහි තවත් අනුපස්සනා දෙකක් ද වෙයි). විරාග යනු බය - විරාගය හෝ තදිග - විරාගය හෝ විය හැකිය. ‘යඩිබන’ හා ‘පටිවිව යමුෂ්පන්න’ යන දෙපදයෙන් ම අනිත්‍යතාව මෙන් ම අනාත්මනාව ද විද්‍යා දුක්වෙයි.²⁰

කෙලෙපුන්ගේ ප්‍රභාණය පිළිබඳව කියුවෙන ඇතුම් දේශනාවන්හි බය-වය-විරාග-නිරෝධ-වාග- පටිනිස්ස්ගේ යන අනු-පිළිවෙළක් යදහන් වෙයි.²¹ මෙහි ‘වාග’ යන්නෙන් පටිනිස්ස්ගය ම හැඟවෙයි.

යන් අනුපස්සනාවන්ගේ වශයෙන් නම් නොකොට නොයක් ආකාරවලින් දේශනා කරන ලද අනුපස්සනා ක්‍රම ද වෙයි. මෙවැනි අනුපස්සනා නිරුපණය කරන්නා වූ විශේෂ පද බොහෝමයකෙහි යාභායක් “පටියමිඩ් මග්ග” යෙහි එයි. පද 40 කින් සමන්විත වන මෙම එකතුවේ යුතු පදයක් ම නැවත අනිවිව-දුක්ඛ-අනන්ත යන තුන් අනුපස්සනාවනාට බෙද නිබේ.²² මෙම අනුපස්සනා විධි 40 ම ඇතුළත් වන්නා වූ තනි මුද්ධ දේශනාවක් දක්නට නොලැබුණ්, මින් 11 ක් හෝ රීට අඩුවෙන් හෝ එකට යෙදී ඇති දේශනා රාඩියක් වෙයි.²³ “විපුද්ධි මග්ගය” ද විද්‍යාගානා මාර්ගයෙහි කිහි අවස්ථාවක් ම විස්තර කිරීම සඳහා මෙම වන්නාලියාකාර (= 40 ආකාර) අනුපස්සනාවන් යොදාගෙන නිබේ.²⁴

යන්නානුපස්සනා යනු අවධාරය (= 18) මහා විපස්සනා මාලාවේ මුලික අනුපස්සනා කාණ්ඩය බව ආරම්භයේදී ම යදහන් කරන ලදී. එම අනුපස්සනා මාලාවේ සෙසු මහා විපස්සනාවලින් දක්වෙනුයේ ද මෙම මුලික යන් අනුපස්සනාවන් ම විවිධ මුහුණුවරින් ඉදිරිපත් වන්නා වූ ආකාරයන් ය.²⁵

යන් අනුපස්සනාවන් පිළිබඳ විවරණය මෙතකින් යමාජේත වෙයි. යන් අනුපස්සනා මාලාව ඒකාන්තයෙන් ම නිවනට පමුණුවන පියගැට පෙළකි.

★

★

★

“අනිවානුපස්සනාව වඩන ලද්දේ, බෙහෙවින් කරන ලද්දේ, ජවන පස්සුව (= දිවන පුළු වැනි පහසුවෙන් පැතිරෙන නුවන) පුරවයි.

දුක්ංඩානුපස්සනාව වඩන ලද්දේ, බහුලව කරන ලද්දේ, නිබැඳීක පස්සුව (= විනිවිද කැපන පුළු, කෙලෙස් විද්‍යුමට යමන් වන නුවන) පරිපූරණ කරයි.

අනාත්තානුපස්සනාව භාවිතා කරන ලද්දේ, බොහෝ සේ වඩන ලද්දේ, මහ පස්සුව (= මහන් වූ නුවන) පිරිපූන් කෙරෙයි.

නිබැඳුනුපස්සනාව වැඩිමෙන්, බෙහෙවින් කිරීමෙන්, තික්ත පස්සුව (= නිපුණ වූ නුවන) පිරෙයි.

විරාගනුපස්සනාව වැඩිමෙන්, බෙහෙවින් කිරීමෙන්, විපුල පස්සුව (= පුජල් නුවන) පිරිපූන් බවට යෙයි.

නිරෝධානුපස්සනාව වැඩිමෙන්, බහුලව වැඩිමෙන්, ගම්හිර පස්සුව (= ගැහුරු නුවන) පිරෙයි.

පරිනියස්ගානුපස්සනාව වඩන ලද්දේ, බොහෝ යෙයින් කරන ලද්දේ, අයමන්ත පස්සුව (= ලහා විය නොහැකි නුවන) යැපිරෙයි.

මෙම යන්-නුවන වැඩිමෙන්, බහුලව කිරීමෙන්, (යංඩාපෙක්ඛ - අනුලෝච-ගෝජු සූත්‍ර යයිඩාන) පස්සින බව පිරීමට යෙයි.

මෙම අට-නුවන වැඩිමෙන්, බහුලව කිරීමෙන්, (මාර්ග ඇත යයිඩාන) පුළු පස්සුව (= පුජල් වූ වෙන් වූ නුවන) පිරෙයි.

මෙම නව - නුවන වඩන ලද්දේ, බහුලව කරන ලද්දේ (පථවලෙක්බණ සූත්‍ර නම්) හාය පස්සුව (= යතුවින් යුත් නුවන) පුරවයි”²⁶




පසු වදන:

මෙතෙක් අප විස්තර කළේ, දුකින් මිදි තැබෑ යැපය ලහා කර ගැනීමේ පිළිවෙළාම් මහ යළුණු කිපයකි. ඒ මහ වඩා ඒ යැපය පයක් කර ගැනීම තම තමනට අයන් වැඩිනි. එහෙයින් යැදුහැනී තැණැනී හැම පුද්‍යනු, තම පෙර වායනා මහිමය හේතුවෙන් ලබා ඇති මෙම උත්තම ක්ෂේත්‍ර යම්පත්තියෙන් නිසි පල නොලා ගැනීම පිණිය, අපුමාදී වෙන්වා!

★

★

★



“මහතෙනි, ගාචයන් කොරජි හිතවන් වන, අනුකම්පා කරන ගාස්තාවරයෙකු විසින් අනුකම්පාව මූල්‍යෝගී යමක් කළ පුතු වන්නේ ද, මධ්‍යින් එය ඔබ උදෙසා ඉටු කරනා ලද්දේය.

මහතෙනි, මෙන්න රැක් මූල! මෙන්න හිස් ගෙවල්! භාවනා කරව, මහතෙනි, පමා නොවවි! පසුව විපිළිසර නොවවි!

මේ ඔබට අපගේ අනුගාසනාව දි!”²⁷

අධොලිපි

1. “අනිව්වතා අනුපයෙන්, තො නිවතා. දුකඩතා අනුපයෙන්, තො පුබලා. අනතතතා අනුපයෙන්, තො අතතතා. නිබේද්‍රාත්, තො නැඳත්. විරජත්, තො රජත්. නිරෝධත්, තො යමුද්‍රත්. පටිනියුජත්, තො ආදියත්. අනිව්වතා අනුපයෙන්තා නිවයසඳුද්. පරහත්. දුකඩතා අනුපයෙන්තා පුබයසඳුද්. පරහත්. අනතතතා අනුපයෙන්තා අතයසඳුද්. පරහත්. නිබේද්‍රාතෙන්තා නැඳී. පරහත්. විරජතෙන්තා රාග. පරහත්. නිරෝධතෙන්තා යමුද්‍ර. පරහත්. පටිනියුජතෙන්තා ආදා. පරහත්.”

- (ප. ම. - i : 108, 110, 144 - 150, 334 පිටු ආදිය)

2. “කුසලා තීයු අනුපයෙනායු - වතයෝ ව විපයෙනායු...”
- (ප. ම. - i : 110 පිටු)

“තුන් අනුපස්සනාවන්හි දක්ෂ වුයේ, විපස්සනා යතරෙහි ද....”

අටුවා විවරණය:

“කුසලා තීයු අනුපයෙනායුත් අනිව්වානුපයෙනාදියු තීයු ජේකා හිකුම් වතයෝ ව විපයෙනායුත් නිබේදිදු ව වතුපු විපයෙනායු.”

- (ව. ම.: 483 පිට; ප. අ. : 183 - 184 පිට)

“තුන් අනුපස්සනාවන්හි දක්ෂ වුයේ යනු අනිව්වානුපස්සනා ආදී තුනෙහි (එනම්, අනිව්ව-දුක්ඛ - අනත්ත යන අනුපස්සනාවන්හි) දක්ෂ හික්ෂුව ය. විපස්සනා සතරෙහි ද යනු නිබේදව ආදී යතර විදර්ගනාවන්හි ද (එනම්, නිබේද, විරාග, නිරෝධ, පටිනියුජග්ග යන අනුදර්ගනාවන්හි ද) ය.”

3. “වොයෙජ්නතනතා තතා නිරුණුවන්නි.”
- (ප. ම. - i : 418, 420 පිට)

“හැර දුම් බැවින්, ඒ හේතුවෙන් නිරුද්ධ වෙනි.”

අටුවා විවරණය:

“..... මගයෙ උප්‍යාදකඩතෙ යෙට කිලෙය ව බඟේ ව වොයෙජ්නතනතා තතාව කාරණෙන කිලෙයා ව බඟා ව අනුපනත්තිනිරෝධවයෙන නිරුණුවන්නි....”

- (ප. අ.: 380 පිට)

“.... (ලෝකෝත්තර) මාර්ගයාගේ උත්පාද ක්ෂණයෙහි ම කෙලඳ ද ස්කන්ධයන් ද හැර දුම් බැවින්, ඒ කාරණයෙන් ම ක්ලේගයේ ද ස්කන්ධයේ ද අනුප්පාද නිරෝධ වශයෙන් නිරුද්ධ වෙනි...”

4. ප. ම. - i : 108 පිට (7 වන පරිවිෂේදයෙහි අධොලිපි අංක 7 -(ii) හා 24, මේ පරිවිෂේදයේ අධොලිපි අංක: 1 හා යම්බන්ධ කළ විට, මෙම පායිය සම්පූර්ණ වෙනු ඇත.)

5. වි. ම.: 455 - 456 පිටු (1 වන පරිවිෂේෂයේ 17 වන අධ්‍යාලපිය බලන්න.)
6. තිරණ පරිජ්‍යා අවස්ථාව තුළ මෙම ඇතැම් අනුපස්සනා එක්තරා ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙමින් කෙලෙස් දුරු කරන බව ද, අටලෙස් මහ විදුෂන්ගේ ඇතුළන් වන යථාග්‍රහණයේය සූත්‍ර පරිජ්‍යාව තුළදී ම සම්පූර්ණ වෙතැ යි ද “විදුෂදේ මග්‍රය” සඳහන් කරයි. (වි. ම.: 472 පිට) තිරණ පරිජ්‍යාවට අයන් වන සම්මයන සූත්‍ර අවස්ථාවේ සන් අනුපස්සනාවන් ම ක්‍රියා කෙරෙන බව සංපූර්ණ අවවාව ද කියයි. (ය. අ. - ii: 83 පිට) 2 වන පරිවිෂේෂයේ අධ්‍යාලපි අංක 8 ද බලන්න.
7. ප. ම. - i: 36, 42 - 46, 58-60, 86-88, 320 පිටු ආදිය.
8. “කට්. කායේ කායානුපස්සි විහාරනී? ඉගෙකමේ පය්චිකාය. අනිවත්තා අනුපස්සනී, නො නිවත්තා..... පෙ.... පටිනියෝජ්නෙනා ආදහන. ප්‍රජනී. ඉමෙහි යන්නේ ආකාරයේ කාය. අනුපස්සනී.” - (ප. ම. - ii: 220 පිට)
- “ලකස් කයෙහි කය (අනුව) පුනපුනා දකිමින් වෙයයි ද? මෙහි එකක් පය්චිකාය (= පය්චි ධාතු සම්ඟය) අනිත්‍ය වශයෙන් පුනපුනා දකියි. නිවත ලෙසින් නොදකියි.... හැර දමනුයේ ගැනීම දුරු කරයි. මේ සන් ආකාරයෙන් කය අනුපස්සනා කරයි.”
- (මෙහි 1 වන අධ්‍යාලපිය අනුව, මේදාය සම්පූර්ණ කර ගන්න.)
- මෙසේ ම යෙපු ධාතු කායයන් ද කක්ස-මලාම් ආදිය ද ලේදනාවන් ද සින් ද අනිකුත් ධර්මයන් ද සන් අනුපස්සනාවනට නැහෙන අයුරු මෙහි විස්තර කෙරෙයි.)
9. ප. ම. - i: 334, 344, 348, 352 - 372 පිටු
- මෙම කර්මස්ථානයෙහි අවසාන පියවර සනර නම් අනිවත්-විරාග-නිරෝධ-පටිනියෝග යන අනුපස්සනා ය. ඒවාද මෙහිදී නැවත වරක් සන්නානුපස්සනාවනට නාවා ඇත්තේ කවර හේතුවක් නියාද යි විම්පිය යුත්තෙකි.
10. “කනම්. විපස්සනාබලං: අනිවතානුපස්සනා විපස්සනාබලං-පෙ-පටිනියෝගනානුපස්සනා විපස්සනාබලං.....කෙනටයන විපස්සනාබලං: අනිවතානුපස්සනාය නිවතසංස්කෘත න කම්පනීනි විපස්සනාබලං-පෙ-පටිනියෝගනානුපස්සනාය ආදහන න කම්පනීනි විපස්සනාබලං.....”
- (ප.ම. - i: 186 - 188 පිටු; ප. ම. - ii: 132 - 134 පිටු)
11. ප. ම. - i: 186 පිට
- නිරෝධ සමාපන්තිය යනු ධාහන අට ම වහි කළ රහන් හෝ අනාගැමී හෝ

ලනුමෙකුහට, අධිෂ්ථාන කළ කාල සිමාවක් තුළ (ලපරිම කාලසිමාව දින හතකි.) සිං නිරුද්ධ කොට විසිමට ඇති හැකියාව යි.

12. ප. ම. - i : 144 - 150, 158, 450 පිටු ආදිය
13. “අනිවානුපසි”, “දක්කානුපසි”, “අනෘතානුපසි” :- ය. නි.-iii: 72-74 පිටු; අ.නි.-iv: 298 පිට; අ. නි.- vi: 196 පිට ආදිය

“නිබැඳනුපසි”:- -අ. නි. i: 100 පිට

“අනිවානුපසි”, “විරාගානුපසි”, නිරෝධානුපසි”, “පරිනියෝගානුපසි”:-

ම. නි .-i: 592 පිට; ම. නි.-iii: 132 පිට; ය. නි. - iv: 398 - 404 පිට;

ය. නි. -v (ii) : 110 - 132 පිට; අ. නි.- iv: 410 පිට ආදිය.

“අනිවානුපසි”, “දක්කානුපසි”, “අනෘතානුපසි”, “බයානුපසි”,

“වයානුපසි”, “විරාගානුපසි”, “නිරෝධානුපසි”, “පරිනියෝගානුපසි”:-

අ. නි.-vi: 676 - 680 පිට (බයානුපසිනා හා වයානුපසිනා යනු අමෙළාස් මේ විද්‍යුත් පෙළෙහි තවත් අනුපස්සනා දෙකකි.)

(2, 3, 4, 5 පරිවිෂේෂයන්ගේ පිළිවෙශීන් 5, 12, 30, 25 යන අධ්‍යාලිපි ද බලන්න.)

14. මෙම අධ්‍යාලිපි බලන්න:
 2. වන පරිවිෂේෂයේ අධ්‍යාලිපි අංක: 5 හා 19
 3. වන පරිවිෂේෂයේ අධ්‍යාලිපි අංක: 6, 12 හා 15
 4. වන පරිවිෂේෂයේ අධ්‍යාලිපි අංක: 30
 5. වන පරිවිෂේෂයේ අධ්‍යාලිපි අංක: 25
 6. වන පරිවිෂේෂයේ අධ්‍යාලිපි අංක: 17, 10 හා 29
 7. වන පරිවිෂේෂයේ අධ්‍යාලිපි අංක: 9 හා 31
 8. වන පරිවිෂේෂයේ අධ්‍යාලිපි අංක: 27
15. දි. නි. - III : 540 පිට; අ. නි. VI: 188 පිට; අ.නි. - I : 86 පිට
16. දි. නි. -II: 124 පිට; දි. නි. -III: 426, 430, 500, 528, පිටු; ය.නි - V (i): 246 - 250 පිටු; අ. නි. -III: 126 පිට, 132-136 පිටු; අ. නි. -IV: 88, 272 පිටු; අ.නි.-VI: 190, 194 පිටු ආදිය.
17. “..... ඉධානන්ද සිකුව යබියඩාරෙන් අවවියනි, හරායනි, එගුවැනි, අය-වුවනාන්ද යබියඩාරෙසු අනිවානුපසි.”
- (අ. නි. -VI: 200 පිට)

“.... ආනන්දය, මෙහි මහන තෙම සියලු සංස්කාරයන් කරන කොටගෙන පෙළෙහි; ලේඛාවෙහි; පිළිකුල් කෙරෙහි. ආනන්දය, මෙය සියලු සංස්කාරයන්හි අනිවානුපසිව යයි කියනු ලැබේ.”

2 වන පරිවිෂේෂයෙහි අග හා එහි 19 වන අධ්‍යාලිපිය ද බලන්න. බය - විරාගය තුළින් තද්‍යිග විරාගය මතුවීමක් මින් දැක්වෙන බව හැඳුවයි.

18. (i) “... නිබැඩිය විරාගය නිරෝධාය පටිපනෙනා හොති.”
- (ය. නි. -II: 76 පිට; ස. නි. -III: 34 පිට; අ. නි. -I: 126 පිට ආදිය)
“.... නිබැඩිව පිණිය, විරාගය පිණිය, නිරෝධාය පිණිය පිළිපන්නේ වෙයි.”
- (ii) “..... එකනතනිබැඩිය විරාගාය නිරෝධාය උපසමාය අභිජ්‍යකාය යමෙන්මාධාය නිකුත්තාය යාචනන්ති”.
-(ද. නි. -II: 380 පිට; අ. නි. - I: 62 පිට; අ. නි. -III: 133 පිට ආදිය)
“.... ඒකනතනිබැඩිව පිණිය, විරාගය පිණිය, නිරෝධාය පිණිය, සන්සිඩිම පිණිය, වෙයෙයින් දැනගැනීම පිණිය, මතා අවබෝධය පිණිය, නිවන පිණිය, පවත්නාහු ය.”
19. “... අනිව්ව. යඩනා. පටිව්වසමුප්පනනා. බයධමම. වයධමම. විරාගධමම. නිරෝධධමමන්ති....”
- (ම. නි. -I: 285 පිට; ය. නි.- II: 42 පිට;- ස.නි.-III: 42 - 44 පිටු ආදිය)
20. “.... යඩනිතනති පවත්තෙහි යඩනාමල කනා. පටිව්වසමුප්පනනාති තෙ තෙ පවත්තෙ පටිව්ව යමතා යහ ව උප්පනනා. පයමෙන.... අනිව්වනා, දුතියෙන (= ‘යඩනා’ පදනා) අනිව්වයාපි යනා පට්ටයානුහාවදීපනෙන පරායනනා, තතියෙන (= ‘පටිව්වසමුප්පනනා’ - පදනා) පරායනහායාපි යනා පට්ටයානා. අව්‍යාපාරනදීපනෙන එවා ධම්මනා දැකිනා හොති”
- (ප. අ.: 85 - 86 පිටු)
- “.... යඩනිතය යනු ප්‍රත්‍යායන් එක්වීමෙන් කරන ලද්දය. පටිව්වසමුප්පන්නය යනු ඒ ඒ ප්‍රත්‍යායන් නිය මැනැවින් ද (ලේවා) යමහ ද උපන්න ය. පලමු පදයෙන්... අනිව්වනාව ද දෙවන (= ‘යඩනා’) පදයෙන් අනිතා වන්නා වූ ද ප්‍රත්‍යායන්ගේ ආනුහාව දැක්වීමෙන් පර (= තමාගේ නොවන) සටහාවය ද තෙවන (= ‘පටිව්ව යමුප්පන්න’) පදයෙන් පර බැවි වන්නා වූ ප්‍රත්‍යායන්ගේ අව්‍යාපාර හාවය (= කිසිවෙකුගේ මෙහෙයුවීමෙන් නොරඹව) පෙන්වීමෙන් ‘මෙසේ-වන-බව’ ද දක්වන ලද්දේ වෙයි....”
21. ම. නි. -I: 18 පිට; ම. නි. -III: 144 පිට; අ. නි.-IV: 272 පිට ආදිය
22. ප. ම. -II: 228 - 238 පිටු

23. ම. නි. -II: 170, 284 පිටු; ස. නි. -III: 294 - 298, 340 පිටු; අ. නි. - II: 248 පිට ආදිය.

මෙම අභාලිපි ද බලන්න:

4. වන පරිවිෂේෂයේ 3 වන අ.ලි; 5 පරි. - 12 අ.ලි; 6 පරි. - 14 අ.ලි; 8 පරි. - 39 අ.ලි..

24. වි. ම.: 458 - 460, 489, 492 පිටු.

25. උපග්‍රහ්‍ය ට: “අවියාරය මහා විපස්සනා” බලන්න.

26. “අනිව්‍යානුපයයනා භාවිතා බහුලිකතා ජවනපස්සැදු. පරිපූරණනී. දුකානුපයයනා -පෙ- නිබෙධිකපස්සැදු. පරිපූරණනී. අනනතානුපයයනා - පෙ- මහාපස්සැදු. පරිපූරණනී. නිබෙදුනුපයයනා - පෙ- තිකබපස්සැදු. පරිපූරණනී. විරාශනුපයයනා - පෙ- විපුලපස්සැදු. පරිපූරණනී. නිරෝධානුපයයනා -පෙ-ගම්බරපස්සැදු. පරිපූරණනී. පටිනියාගැනුපයයනා -පෙ- අයාමනපස්සැදු. පරිපූරණනී. ඉමා සත්‍යපස්සැදු -පෙ-පණ්ඩිවිව්. පරිපූරණනී. ඉමා අවිපස්සැදු-පෙ-පුපුරපස්සැදු. පරිපූරණනී. ඉමා නවපස්සැදු භාවිතා බහුලිකතා භාසපස්සැදු. පරිපූරණනී.”

- (ප. ම. - II: 154 පිට)

අටුවා විවරණය:

“..... පණ්ඩිවිව්. පරිපූරණනීනි... යයමා යථාවිත සත්‍යපස්සැදු පරිපූරණය- භාවිතා පණ්ඩිලැකබණයෙනා සිඛායාන-වුවයානගාලීනිවිපයයනාය-ඩානෙලී සඩිබාරුපෙක්බනුලෙම - ගොනුහැසුණෙනි පණ්ඩිලා ඩුඩා පණ්ඩිවිව් සත්‍යනාගත්තා භෞති..... පුපුරපස්සැදු. පරිපූරණනීනි යයමා තෙනා පණ්ඩිවිව් සත්‍යනාගත්තා ඩුඩා ගොනුහැසුණානානතර. නිබෙඳාන. ආරම්භක- කත්‍රා ලොකුනතරහාවපෙන්නියා ලොකියනා පුපුරුනතා විසු. ඩුනතා පුපුරපස්සැදුනි ය-ඩාන. මගේලපස්සැදු. පාපුලානී.... පවත්වෙක්බාහුපස්සැදු භාසාකාරෙන ජවනමානවිනතයනානයා භාසපස්සැදු නාම භෞති....”

- (ප. අ.: 466 පිට)

27. “ය. හිකබවේ සහ්‍යරා කරණීය. යාවකාන. හිනෙයිනා අනුකම්පකෙන අනුකම්ප- උපාදය, කන. වො. න. මයා. එනානි හිකබවේ රුක්කමුලානී, එනානි පුස්සැගාරානී. ක්‍රායම හිකබවේ, මා පමාද්‍යේ. මා පව්‍යා විප්‍රවියාරිනා අනුවත්. අය. වො. අම්හාක- අනුසායනී.”

- (ම. නි. - III: 624 පිට ආදිය)



සම්මුතිය සහ පරමාර්ථය

අැත්ත දෙවැනුරුම් වෙයි. සම්මුති යත්තය හා පරමාර්ථ සත්තය යනුවෙනි. බැඳු බැල්මට ඇත්ත යයි පෙනෙන නියා ද, අදහස් තුවමාරු කරගැනීමේ පහසුව උදෙසා ද, යත්තය යි ලෝකයෙහි සම්මත වී ව්‍යවහාර වන දෙයට සම්මුති යත්තය යි කියනු ලැබේ. මේ සම්මුති ස්වභාවය තුවණින් බෙද-බෙද බැඳු විට, සත්තා වශයෙන් එය නොප්‍රචිතින්නක් බවත් නියම ඇත්ත අනිකක් බවත් පෙනෙයි. තවදුරටත් බෙද වෙන්කළ නොහැකි, යත්තා වශයෙන් ම පවත්නා වූ ස්වභාවය පරමාර්ථ සත්තය නම් වෙයි.

දැන් බව ගැන ම මොජොතක් හිත යොදන්න. ඔබ විසින් “මම” යනුවෙන් කරනු ලබන ව්‍යවහාරයක් නිබේ. “මම යනවා”, “මම විදිනවා”, “මම භාජනනවා”, “මම ත්‍රියා කරනවා”, “මම දැන්නවා” යනාදී වශයෙන් කෙරෙන මෙම ව්‍යවහාරයට අනුව, “මම”කියා කෙනෙකු තමා තුළ සිටින බවක් ගැහැවෙයි. එහත් “මම” යයි සලකන මේ පද්ධතිය (= පස්ක්වස්කන්ධය:- රුප, වේදනා, සංස්කෘතා, සංඛර, විස්කෘතානා යන ගෞධිවල් පහක එකතුව) සිත හා කිය වශයෙන් කොටස් දෙකකට බෙද බැඳු විට, ඉන් කටයුත් “මම” ලෙස ගන ගැනි වේද? තවදුරටත් කිය හෙවත් රුපය, කෙස්, ලෙමු, ත්‍රියා, දත්, සම, මස්, තහර, ඇට ආදී දෙනිස් කුණප වශයෙන් බෙද බලනොත්, “මම” යන සම්මුතිය නිද වැළෙනු ඇත. මේ රුප කොටස් ද වැඩිදුරටත් සිපුම් ලෙස තුවණින් බෙද පරික්ෂා කිරීමේදී, ඒ ගැම යැදි ඇත්තේ, තද-මුද, කරකුග ගතිය (= පයිවි ධාතු), කුටිකරන-වැළිරෙන, ඇලෙන ගතිය (= ආපො ධාතු), උණුසුම-සියිල්, පැයවන ගතිය (= නොපො ධාතු), රැකුල් දෙන-යෙලවන, ප්‍රමිවන ගතිය (= වායො ධාතු) යන හිස්-ඉඩ ගතිය (= ආකාශ ධාතු) යන මූලික පදාර්ථවලින් බව පෙනී යනු ඇත. සිත හෙවත් නාමය ද අරමුණු දතැතිමේ ශක්ති මානුයක් පමණක් බැවින් එය විස්කෘතානා ධාතු නමින් මේ පදර්ථ ගණයට ම ඇතුළත් වෙයි. මේ අනුව සම්මුති මටටමේදී “මම” සත්තයක් ලෙස පිළිගන්නේ වී මූත්, පරමාර්ථ වශයෙන් නම් “මම” නැත. යත්තා වශයෙන් ම පවතින්නේ, යන්ව - පුද්ගල ස්වභාවයෙන් තොර වූ ධාතු හයක සංකලනයකි.

මූල භෞතික විශ්වය පුරා ම ඇත්ත වශයෙන් පැතිර ඇත්තේ, පයිවි- ආපො-තේපා-වායො-ආකාය-විස්කෘතානා යන මේ ධාතු හය පමණකි. මේවා ද්‍රව්‍ය නොවේ. ආකාය ධාතුව යනු තුළදක් හිස් ස්වභාවයම ය. සෙසු ධාතු පහ ම, ආකාය ධාතුව තුළ, තිරන්තරයෙන් වෙනස් වෙමින්, හේතුවෙන් සම්බන්ධතාවකින් පුතුව ක්‍රියාත්මක වන ශක්ති මානුයෝ ය. පැවැත්මක් ගැන සිතා ගැනීමටවත් නොහැකි තරම සිසුයෙන් ඇතිවෙමින්-නැතිවෙමින් සිදුවන ක්‍රියා මානු සම්පූද්‍යයෝ ය.

මෙම ධාතුන්ගේ විවිධාකාර සංකලනයන් නියා, විද්‍යාමාන වන්නේ යැයි යැලකෙන සියලු සවිජානක-අවිජානක වස්තු මෙන් ම, ඒ වස්තු ගැඹුන්වීම යදහා සම්මත කරගන්නා ලද නාමයන් ද යත්තා යයි ගනුහැකි වන්නේ, සම්මුතිය බලප්‍රවත්තා සිමාවන් තුළ පමණ ය. මේ අනුව මුහුදු, කඩු, ගස්, ඉඩම්, ගෙවල්, ඇද-පුම්, ඇඳම්, මිනිපුන්, දෙවියන්, තිරිසුන්, “මම”, “ඔබ” ආදී වෙන යහ ඒ වෙනවලින් ගැහැවන දෙවල් සම්මුති හෙවත් පැනවීම (= ප්‍රජාප්‍රති) පමණකි. වෙනය ද සම්මුතියක් ලෙස සලකන විට, පරමාර්ථ ස්වභාවයන්

හඳුන්වන නාමයන් ද සම්මුති මාත්‍ර බව කිව යුතුය. එහෙන් ඒවා කටයුතු සම්මුති නම්වලින් හැඳින්වුව ද, ඒවායේ පරමාර්ථ ස්වභාවය වෙනස් නොවේ.

අප තුළත්, අප අවටත්, සැම මොහොතක ම පරමාර්ථ ස්වභාවය ක්‍රියාත්මක වෙමින් පවතීයි. එහෙන් අපේ තින්වල ඇති මෝහය (මෙය ද විස්කෘතාණ බාංචුවට අයන් පරමාර්ථයකි.) නියා, ඒ සත්‍යය නොදැකිමු. සම්මුතිය ම පරම සත්‍යය ලෙස සලකා, දුනෙන් දුකට ම පත් වෙමු.

මේ මෝහ කඩිනුරුව බිඳ පරමාර්ථ සත්‍යය මතු කරගැනීමේ පිළිවෙත විද්‍යාගෘහ හාවනාව ය. විද්‍යාගෘහ ආරම්භ කරන්නේ, ආනාපානය, දෙනිස් ක්‍රිජ, උදර ව්‍යුහය වැනි සම්මුති කරමස්ථානයක් මුල්කර ගෙන ය. ක්‍රමයෙන් ඉන් පරමාර්ථ ස්වභාවය මතු වනු ඇත. එය ම විවිධාකාරයෙන් ප්‍රත්‍යන්තා සලකාබලන යෝගාවවරය ලේකයෙහි යැබූ තතු විවෘත ගැනීමෙන් ඒ කෙරෙහි ආයාව අනුර, ලේකෝන්තර පරමාර්ථ ස්වභාවය වූ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගෙන ලේකය නමැති දුකෙන් මිදෙයි.

ඡට-ධානු වශයෙන් මෙහිදි විස්තර කරන ලද ලොකික පරමාර්ථ ස්වභාවයේ (මෙවා වෙනත් ආකාරවලින් ද විශ්‍ය කළ හැකිය.) ප්‍රත්‍යක්ෂයෙන් ම නිවැරදිව අවබෝධ කළ යුත්තේයි ය. එහෙන් වවනවලින් ද තරමක් දුරට (අයම්පුරුණව) හෝ විස්තර කළ හැකි වෙති. ලේකෝන්තර පරමාර්ථ ස්වභාවය වූ නිර්වාණය එසේ වවනවලින් පැහැදිලි කිරීම අතිශයින් දුෂ්කර වූවකි. එය අවකාශ-කාල ආදි සියලු ලොකික මිනුම් දඩු, සම්මුති, ප්‍රජාත්‍යා ඉක්මවා සිටින්නකි. එහෙන් ප්‍රත්‍යක්ෂ සාහායට ගේවර වන්නකි.

එදිනෙද ඒවා අපට සම්මුතිය භාවිතා කිරීමට සිදුවේ. එහෙන් එය පරම සත්‍යය නොවන බව සිහියේ තබා ගැනීම බොහෝ වැඩියක වනු ඇත.

සුතමය සූත්‍රය සහ භාවනාමය සූත්‍රය

ධර්මය ඉගෙනීමෙන් ලැබෙන දැනුම සුතමය සූත්‍රය යි. මෙය යම්මුනියට සිමා වූ දැනුමකි. විදරුගනා භාවනාවෙන් ලැබෙන ප්‍රත්‍යාශ දර්මාවකෝධය භාවනාමය සූත්‍රය නම් වේයි.

පළපුරුදු කර්මස්ථානාවාර්යවරයෙකු යටතේ සිටිමින් භාවනා කරන යෝගවච්චයෙකුට එතරම් ප්‍රථ්‍යා සුතමය සූත්‍රයක් අත්‍යවශ්‍ය නොවේ. පුදුසු තැන්වලදී නිසි ගුරු උපදෙස් ක්‍රමානුකූලව ලැබෙන නියා ය. ගුරු ඇපුරකින් ඇත්ව භාවනා කරන්නෙකුහට භාවනා මාර්ගය ගැන පැහැදිලි සුතමය සූත්‍රයක් අවශ්‍යවනු ඇත. ආචාර්යා වහන්සේලා වෙතින් අර්හත්වය දක්වා කම්ටහන උගෙන, විවේකි යෙහපුන් යොයා ගොස් භාවනා කළ පුරානන තික්ෂ්‍යන් වහන්සේලාගේ පුවත්වලින් ද පෙනෙන්නේ, භාවනාව පිළිබඳ ප්‍රමාණවන් සුතමය සූත්‍රයක් ආරම්භයේදී ම ඇතිකරගන් බව ය. “විසුද්ධී මගය” යෙහි ද, අව්‍යාචන්හි ද සුතමය සූත්‍රය පෙරදුරි කරගෙන ම භාවනාමය සූත්‍රය මතුකර ගැනීමේ මනයිකාර ක්‍රමයක් දක්වා ඇති බව පෙනෙනි. “පටිසුම්මිදුමග පාලි” යෙහි සූත්‍ර මාතිකාවෙහි ද සුතමය සූත්‍රය අවධාරණය කොට තිබේ.

අනැමිවිට සුතමය සූත්‍රය භාවනාවට බාධාවක් ද විය හැකිය. භාවනා මාර්ගයේ විවිධ අවස්ථා ගැන දැන සිටින යෝගවච්චයා ඒවා ගැන කල් ඇතිව ම බලාපෙරාත්තුවෙන් සිටියි. සමහර විට ඒ අවස්ථා තිනෙන් ම මවාගෙන මූලවට පත්වෙයි. භාවනාව නියමින පරිදි කෙරෙයි නම්, සතුවු වෙමින් තැන්හා-මාන-දිවයී-ශ්‍රාව්‍යා ගනියි; නිසි සේ නොකෙරෙයි නම් භාවනාව ගැන කළකිරෙයි. මෙවැනි අවස්ථා නුවහින් දැන හෝ ගුරු උපදෙස් අනුව හෝ වහා මෙනෙහි කර දුරුකර නොගන්නේ නම්, භාවනාව පිරිහෙයි.

එබැවින් සුතමය සූත්‍රයෙන් යුත් යෝගවච්චයා නිනර ම භාවනාමය සූත්‍රයට මුල්තුනෑ දීමට වගබලා ගතුයුතුය. භාවනාමය සූත්‍රය මතුකර ගැනීමට රැකුලක් ලෙස සුතමය සූත්‍රය යොදාගත හැකි වෙතන්, එය භාවනාමය සූත්‍රය ලෙස වරදවා නොගැනීමට යැලුකිලිම්වීම අවශ්‍ය ය.

භාවනාවේදී මතුවන ඇතැම් බාධක මහජරවා ගැනීමට සුතමය සූත්‍රය ඉවහල් කරගත හැකිය. නිදුසුනක් වශයෙන්, තරුණ උද්‍යාපනය සූත්‍ර අවස්ථාවේදී මතුවිය හැකි විදෙශීනා උපක්ලේෂ ගැන දැන සිටින යෝගවච්චයාහට ඒවායින මුලා නොවීම පිළිය ඒ දැනුම තේතුවිය හැකිය. එසේ ම භාවනාවේදී ලැබෙන ප්‍රත්‍යාශ අවබෝධයන් යම්මුනි මටවමෙන් පැහැදිලි කරගැනීම යදහා ද සුතමය සූත්‍රය උපකාරවන් වෙයි. පසුව බාඛුවේ ස්වභාවය භාවනාමය සූත්‍රයෙන් අවබෝධ කරදී, මේ “පසුව බාඛුව” ය යන අදහස ස්ථීර වශයෙන් ඇතිවන්නේ සුතමය සූත්‍රය ඇතොත් පමණි. එහත් භාවනාවේදී වැටහෙන විවිධ දර්මයන් යම්මුනි නම්වලින් තේරුම් ගැනීම, භාවනාවේ ඉදිරි ගමනට අවශ්‍යවන්නක් නොවේ. විදරුගනා භාවනාව යනු යම්මුනිය ඉක්මවා සිටි පරමාර්ථ ස්වභාවය පිළිබඳව ම වන්නක් නියා ය. යම්මුනි නාම ඔස්සේ සින මෙහෙයුමට තැන් කිරීම භාවනාවට බාධාවක්

වනු ඇත. එම නිය හාට්හා අත්දැකීම් පූතමය සූජය හා ගැලපීම නිරායායයෙන් සිදුවේ වනම්, රේට ඉඩ හැරීම කම් නැත. එය තොසිදුවේ නම්, ඒ ගැන තොතැවී හාට්හා මනසිකාරය ම දිගට ගෙනය යුතුය.

සත්‍යාච්චේර්ධය සම්පූර්ණවන්නේ, හාට්හාමය සූජය මහින් ම ය. පූතමය සූජය මෙන් ම, වින්තාමය සූජය (= බුදු වින්තනය මහින් ලබන නුවන) තුළින් ද යතාය පිළිබඳව ලැබිය හැකි වන්නේ එක්තරා ප්‍රමාණයක අවබෝධයක් පමණකි. ඒ නිය කොතරම් උසස් පූතමය සූජය හා වින්තාමය සූජයක් තිබුණ ද, ඉන් සැහීමට පත් තොටී, හාට්හාමය සූජය ලබාගැනීමට හැකිතාක් වැයම් කළ ප්‍රතු වන්නේය.

හාට්හාමය සූජයයෙන් තොරවීම නිය, පූතමය දැනුම වරදවාගෙන අභ්‍යන්තර පැටලුණු ඇතැම් උගතුන්ගේ කිපුම්-කෙරුම හේතුකොටගෙන ගෘසනයට සිදුවිය හැකි හානිය පූජපටු තොටන බව ද යළිගයෙන් මුත් මෙහිදී සිහිපත් කළ මතා ය.

සතර කමටහන්

සතර කමටහන් තවක යෝගවවරයාගේ සිත තැන්පත් කරගැනීමට උපකාරවන් වෙයි. බුදුගුණ වැඩිමෙන්, බුදුරජාණන් වහන්සේ පිළිබඳ බලවන් ගුද්ධාවක් හටගනීයි; එය පදනාම් කොටගෙන බාධක මැචිල්මින් භාවනාවෙහි නිරතවීමට ගෙරෙයය ලැබේයි; ප්‍රතිය වැඩි සිත ප්‍රසන්න වී, භාවනාවට යෝගා මානයික වානාවරණයක් සකස් වෙයි.

මෙත්‍රී භාවනාවෙන්, සිත මෘදු වෙයි; භාවනාවට බලවන් පැලිබේයක් වන ද්වේෂය (= තරහ) යටපත් වෙයි; බාධක ඉවයා දරුගනීමින් යතුවින් භාවනාව කරගෙන යාමට හැකිවෙයි; තුන්වන බ්‍යාහය තෙක් සමාධිය දියුණු කරගැනීමට ඉඩ ලැබේයි.

අසුහ භාවනාවෙන්, සමාධියට එරෙහිවන ප්‍රධානතම නීවරණය වන කාමලිජන්දය දුරු වෙයි; තම සිරුර ගැන අපේක්ෂාවක් තොමූතිව, ඉන් ලැබෙන පිඩා තොනකමින්, භාවනාවෙහි යෙදීමට සිත සකස් වෙයි; ප්‍රථම බ්‍යාහය ඉපද්‍රවීමට හැකිවෙයි; විදරුගනාවට වඩාත් ආයන්න වෙයි.

මරණයනියෙන්, තීවින මදය දුරුවෙයි; සයර බිඟ වැශ්‍යෙයි; අප්‍රමාදීව භාවනාව සම්පූර්ණ කරගැනීමට බලවන් විරෝධයක් ජනින වෙයි; පහසුවෙන් විදරුගනාවට යොමුවීමට හැකියාව ලැබේයි.

තරමක් දුරට හෝ මේ සතර කමටහන් හොඳින් පුදුන කළ සිත සිනැම මූල කර්මස්ථානයක් වැඩිමට පුදුය තත්ත්වයකට පත්වෙයි. එසේ වඩන්නා වූ මූල කර්මස්ථානයෙන් ම විත්න සමාධිය සම්පූර්ණවන තෙක්, අඩු වශයෙන් දවසේ මූල් ම භාවනා වාරය ආරම්භයේදී හෝ, සතර කමටහන් (හෝ තමාට පහසුවෙන් විත්න සමාධිය ගෙන දෙන්නා වූ ඉන් එකක්-දෙකක් හෝ) මතින් සිත තැන්පත් කරගෙන ම මූල කර්මස්ථානයට හිත යෙදීම වඩා පුදුය ය.

සතර කමටහන් වැඩිමේදී ඉන් එකක් තමාට පහසුවෙන් දියුණු කරගන හැකි බව පෙනෙයි නම්, එමතින් ම සමාධිය සම්පූර්ණ කරගෙන එය විදරුගනාවට පාදක කරගැනීමට උත්සාහ කළ හැකිය. ඇතුම්විට මේ කමටහන් තුළින් නිරුත්සාහයෙන් විදරුගනාව මතුවීමට ද ඉඩ තීවි. එවිට ඒ අනුව විදරුගනාවට පිටිසිම තුවන්ට ඩුරු ය.

මෙම කමටහන් පුදුන කොට තීවිම ප්‍රයෝගනවත් වන තවන් ආකාරයක් තීවි. මූල කර්මස්ථානය වඩඳා, කිසියම් නීවරණ ධර්මයක් බලවන් ලෙස සිනෙහි තැනි සිටියේයි සිතමු. එවිට ඒ කර්මස්ථානය තවනා, පුරදු කළ සතර කමටහන් අතුරින් අවස්ථාවට අනුරූප වන කමටහනකට සිත යොමු කොට, කෙලෙසේ බලපෑම යටපත් කළ පුතුය. දැන් තීවි මූල කර්මස්ථානය පුවසේ වැඩිය හැකි වන්නේය. මෙසේ භාවනාව ගැන අරනියක්-තොමූලිමක් හෝ යුකුයක්-කුකුයක් හෝ ඇති වි නම් බුදුගුණ ද, දැඩි නරහක් හෝ බිඟක් හෝ හටගන්නේ නම් මෙත්‍රීය ද, දැඩි රාගය සඳහා අසුහය ද, පුහුවටවීමක්-කුසින බවක් වි නම්, මරණයනිය හෝ බුදුගුණ ද, සිතේ විසිටීම හෝ නීරසබව හෝ සඳහා බුදුගුණ හෝ මෙත්‍රීය ද, යොදගත හැකිය.

විවිධ ආකාරයෙන් මූලික භාවනාව පෝෂණය කරමින් ආරක්ෂා කරන හෙයින් සතර කමටහන්, සතර ආරක්ෂක භාවනා නමින් ද හඳුන්වනු ලැබේයි.

සක්කාය දිවිධිය

උපාදන වශයෙන් දැඩිව ගත් පස්ස්වස්කන්ධය “සක්කාය” නමින් හැඳින්වේ. (ය. නි. -iii: 274 පිට ආදිය) මෙහි උපාදන තම ජන්දරායය යි; (ය. නි. - iii: 172, 292 පිටු ආදිය) හෙවත් ආයාව යි. මෙසේ තන්හාවෙන් තදින් ගත් ස්කන්ධ පස්ස්වස් ආත්ම වශයෙන් වරදවා දකීම-දැඩිව පිහිටිම-සක්කාය දිවිධිය යි. (= ‘සක්කාය දැඩිය යි) එක් එක් ස්කන්ධය අසුරු කොට යතරාකාරයකින් ඇතිවය හැකි මේ ආත්ම දැඩිය ස්කන්ධ පහ ම යලකන කළ විය ආකාරයකින් යුත්ත වේ. (ය. නි.-iii: 172 - 174 පිටු ආදිය) ‘පටිසමිභිඳමයා’ යෙහි මේ විසි ආකාරය සටින්තරව දක්වා නිබේ. (ප. ම. -i: 282 - 283 හා 266 - 281 පිටු) දන් එය කෙටියෙන් යලකා බලම්.

- “රුපය ආත්මය වශයෙන් විපරිතාකාරයෙන් දකියි.” (= “රුපය අත්තා සම්බුද්ධයනි.”)

ඇය ආදි පස් ඉදුරන්, කෙසේ ආදි දෙනිස් කුණපයන්, කයින් හාවනා වැඩිමෙන් ලැබෙන පටිභාග නිමිති ආදිය “මම ය - ආත්මය යි” දැඩිව යැලකීමෙන් ප්‍රථම රුපවස්තුක (= රුපය පදනම් කොටගත්) යත්කාය දැඩිය පහළවේ. “දැල්වන තෙල් පහනෙහි දැල්ලන් එහි පැහැයන් දෙකක් නොව එකක් ම වන්නාක් මෙන් රුපයන් ආත්මයන් දෙකක් නොව එකකි.” යි මේ දැඩියෙන් බැයගත් තැනැත්තා තරක කරයි.

- “ආත්මය රුපය ඇත්තකු වශයෙන් විපරිත ලෙස දකියි.” (= “රුපවනතා අත්තා සම්බුද්ධයනි.”)

මෙහිදී ආත්මය යි යලකනු ලබන්නේ අරුප (= නාම) කොටස ය; හෙවත් ටේදා, යස්සු, යංඩා, විස්සුන යන ස්කන්ධ සතර යි. “මේ අරුපී ආත්මය (= ‘මම’) එකකි; රුපය අත්තාකි. එසේ වන කළ ආත්මය (= ‘මම’) රුපය නියා රුපවත් ය. (= රුපය ඇත්තෙකි)” යනු රුපය ආධාර වන දෙවන යත්කාය දැඩිය යි. “යෙවනැල්ලෙන් යුත් ගයක් ගැන යලකන විට, ගයන් යෙවනැල්ලන් එකිනෙකින් වෙනස් වුවත්, ගය එහි යෙවනැල්ල නියා යෙවනැල්වත් වන්නේය.” යනු මේ දැඩිය තහවුරු කිරීමට ගෙනෙන තීයුපුන යි.

- “ආත්මයෙහි රුපය ඇතැ යි විපරිත දැඩියෙන් දකියි.” (= “අත්තා රුප-සම්බුද්ධයනි.”)

මේ ඇඩ්ට් ය-කළුපයෙහි ද ආත්ම මස්සුනාව පවත්වන්නේ අරුප ස්කන්ධ සතර සම්බන්ධ කොටගෙන ය. යිනෙහි ඇසුරෝහි රුපය පවත්නා යැවූ යලකමින්, අරුපී ආත්මයෙහි රුපය ඇතැයි තීරණය කරන මේ දැඩියෙනිකාය මෙසේ පටයයි. “රුපය එකක්; අරුපය වූ ආත්මය අත්තක්. ඒ රුපය මේ ආත්මයෙහි පිහිටා ඇත. උදහරණයකි: යුවද ඇති මලෙහි යුවද වෙන යි, මල වෙන යි. මේ මලෙහි යුවද පවතියි. එසේ ම අරුපී ආත්මයෙහි රුපය පිහිටා නිබේ.” මේ රුපවස්තුක තුන්වන යක්කාය දිවිධිය යි.

4. “රුපයෙහි ආත්මය පිහිටා ඇතැයි විපල්ලායාකාරයෙන් දකිනි.” (= “රුපයීම් අනානා සම්බුද්ධයෙනි.”)

මෙම දූෂ්චරිය පවත්වන දූෂ්චරිගතිකයා ද වේදනාදී අරුප ධර්ම සමුද්‍යය ආත්ම යයි සලකාගෙන , ඒ ආත්මය මෙම රුපයෙහි පිහිටා ඇති බව මෙයේ කියපායි: “මෙම රුපය දී. මෙම ආත්මය දී. මෙම රුපයෙහි මෙම ආත්මය පිහිටා ඇත. උදාහරණයෙහි: කරඩුවක මැණිකක් නිබේ. එහි කරඩුව වෙන දී; මැණික වෙන දී. කරඩුවෙහි මැණික නිබේ. එසේ ම රුපයෙහි ආත්මය පිහිටා ඇත.” මෙම රුපවස්තුක යතරවන සක්කාය දිව්‍යය දී.

5. “වේදනාව ආත්මයයි විපරිතව දකිනි.” (= “වේදනා අනතො සම්බුද්ධයෙනි.”)

සයදෙරින් අරමුණු ගැනීමේදී උපදින සවැදුරුම් වේදනාව හෝ පුබ - දුක්ඛ-උපෙක්ඛ යන තෙවැදුරුම් වේදනාව හෝ ආත්මය වශයෙන් මක්ෂ්‍යනා කෙරෙන මෙම වේදනා වස්තුක (= වේදනාව ආධාරය වන) පළමු සක්කාය දිව්‍යය, රුපවස්තුක මුල් සක්කාය දිව්‍යය හා සම්වේදි.

6. “ਆත්මය වේදනාවෙන් යුත්ත යයි විපරිතව දකිනි.” (= “වේදනාවනා අනතො සම්බුද්ධයෙනි.”)

7. “ਆත්මයෙහි වේදනාව ඇතැයි විපරිතව දකිනි.” (= “අනතිනි වේදනා සම්බුද්ධයෙනි.”)

8. “වේදනාවෙහි ආත්මය ඇතැයි විපරිතව දකිනි.” (= “වේදනාය අනතානා සම්බුද්ධයෙනි.”)

මෙම දූෂ්චරිගත තුනේදී ම ආත්මය යි සලකන්නේ සංශෝධ්‍ය, සංඛාර, විජ්‍යාදාන, රුප යන සේකන්දර සතර යි. පිළිවෙළින් ඒ ඒ රුපවස්තුක දූෂ්චරින්වලට සමාන ය.

9. “සංශෝධාව ආත්ම වශයෙන් විපරිතව දකිනි.” (= “සංශෝධා අනතො සම්බුද්ධයෙනි.”)

සයදෙරට සම්බන්ධ සවැදුරුම් සංශෝධව මෙහිදී ආත්මය ලෙසින් පරිකළුපනය කෙරෙයි. රුපවස්තුක ප්‍රථම සත්කාය දූෂ්චරිය හා සමානය.

10. “ਆත්මය සංඛාව ඇත්තෙකු යයි විපරිතව දකිනි.” (= “සංශෝධාවනා අනතානා සම්බුද්ධයෙනි.”)

11. “ਆත්මයෙහි සංඛාව නිබේ යයි විපරිතව දකිනි.” (= “අනතිනි සංශෝධා සම්බුද්ධයෙනි.”)

12. “සංශෝධාවෙහි ආත්මය නිබේ යයි විපරිතව දකිනි.” (= “සංශෝධාය අනතානා සම්බුද්ධයෙනි.”)

මෙ අෂ්ට්‍රී තුනේදී ම රුප, වේදනා, සංඛාර, විශ්වැකුණ යන සේකන්දයන් ආත්මය ලෙසින් සිතාගතු ලැබේ. ඒ ඒ රුපවස්තුක අෂ්ට්‍රීවලට සමානය.

- “සංඛාරයන් ආත්මය යි විපරිතව දකිනී.” (= “සංඛාර අනෙකා සම්බුද්ධයනි.”)

මෙ සංඛාර වත්පුක පායම සක්කාය දිවයියේදී, ආත්මය වශයෙන් කළුපනා කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ම වේතනාව ය. එය ද සඳහරට සම්බිජ්‍ය කොට සවැදුරුම වන සේ ගත හැකිය. සංඛාර සේකන්දයට අඩංගු වන වෙනත් ධර්මයන් ද මෙහිදී ආත්මය ලෙසින් සලකාගැනීමට ඉඩ තිබේ. රුපවස්තුක ප්‍රථම සත්කාය දැෂ්ටියට සම්වෙයි.

- “ආත්මය සංඛාරයන්ගේ පුක්ත යයි විපරිතව දකිනී.” (= “සංඛාරවනත් අනෙකා සම්බුද්ධයනි.”)

- “ආත්මයෙහි සංඛාර පිහිටියේ යයි විපරිතව දකිනී.” (= “අනෙකි සංඛාර සම්බුද්ධයනි.”)

- “සංඛාරයන්හි ආත්මය ඇතැෂි යි විපරිතව දකිනී.” (= “සංඛාරපු අනෙකා සම්බුද්ධයනි.”)

රුප, වේදනා, සංඛාර, විශ්වැකුණ යන සේකන්ද සතර මේ කළුපිතයන්හිදී ආත්මය ලෙසින් සලකනු ලැබේ. ඒ ඒ රුප වස්තුක දැෂ්ටිවලට සම්වෙ.

- “විශ්වැකුණය ආත්ම වශයෙන් විපරිතව දකිනී.” (= “විශ්වැකුණ අනෙකා සම්බුද්ධයනි.”)

විවිධාකාරයෙන් වර්ගිකරණය කරන ලද විශ්වැකුණය, මෙම විශ්වැකුණ ප්‍රථම සත්කාය දැෂ්ටියේදී ආත්මය ලෙසින් උපකළුපනය කෙරෙයි. ප්‍රථම රුප වස්තුක දැෂ්ටියට සම ය.

- “ආත්මය විශ්වැකුණයෙන් පුක්ත කොට විපරිතව දකිනී.” (= “විශ්වැකුණවනත් අනෙකා සම්බුද්ධයනි.”)

- “ආත්මයෙහි විශ්වැකුණය පිහිටියේ යයි විපරිතව දකිනී”. (= “අනෙකි විශ්වැකුණ සම්බුද්ධයනි.”)

- “විශ්වැකුණයෙහි ආත්මය තිබේ යයි විපරිතව දකිනී.” (= “විශ්වැකුණයම් අනෙකා සම්බුද්ධයනි.”)

රුප, වේදනා, සංඛාර, සංඛාර යන සේකන්ද සතර මේ දැෂ්ටිවලදී ආත්මය වෙයි. ඒ ඒ රුපවත්පුක දිවයිවලට සමාන වෙයි.

*

මෙසේ පස්වස්කන්දයන්ගේ වශයෙන් සම්මා සම්බුද්ධරාජන් වහන්සේ විසින් සක්කාය දිවයිය විහාර කොට දක්වන ලද මුත්, බොහෝ විට අන්ද ප්‍රථමනය සක්කාය

දිවයීයට වහල්වන්නේ මේ ධරම විභාගය ගැන අවබෝධයක් තැනිව ය. ඇතුළෙක් ස්කන්ධ පස ම ආත්ම වශයෙන් මණ්ඩුනා කරන අතර, (ම. නි. - i: 546 පිට ආදිය) සමහරෙක් ස්කන්ධ එකක් හෝ කිරියක් හෝ ඉහත දැක්වූ ආකාරවලින් ආත්මය යි අදහනි. (දී. නි. -ii: 98 පිට හා ම. නි. -i: 22 පිට ආදිය) ආත්තවාද උපාදනය (= ආත්මවාදය දුධිව ගැනීම) නමින් ද ව්‍යවහාර කෙරෙන සක්කාය දිවයීය, සෙපු උපාදන. තුනට වඩා තෙරුම් ගැනීම දුෂ්කර ය. (ම. නි. -i: 160 පිට) දිවයී අනුයය ප්‍රාතිශ්‍රව්‍ය තිබීම නියා මතුවන සක්කාය දිවයීයන් මැයුණු පිතින් වයන අශ්‍රාත්වන් පාල්ග්‍රහනයා උපන් සක්කාය දිවයීය දුරු කරන අපුරු නොදැනී. බැහුර නොකිරීමෙන් සක්තිමත් වන සක්කාය දිවයීය බුඩු සයරට බැඳ තබන සංයෝජනයක් වන්නේය. (ම. නි. - ii: 164 පිට) සද්ධර්මය නොදන් මේ පාල්ග්‍රහනයා බැඳුණේ ම උපදියි; බැඳුණේ ම මියයයි; බැඳුණේ ම මෙලෙඩ්‍රින් පරලෙවට යයි. (ය. නි. - iii: 288 පිට) බලු දම්වැලන් දැඩි උලෙක හෝ වැඩෙක හෝ බැඳුණු බල්ලෙක මෙන් හෙතෙම පස්ස්වස්කන්ධයන් වතා ම දුවයි; ස්කන්ධයන් අනුව ම පෙරලෙයි; ස්කන්ධයන් කෙරෙන් නොමිදෙයි; ජාතියෙන්, ජරාවෙන්, ශේෂයෙන්, වැළපිමෙන්, කාසික දුකෙන්, මානසික අද්‍යුත්‍යාපිත්‍යාපින්, දැඩි ආයාසයෙන් නොමිදෙයි. (ය.නි. - iii: 256 පිට)

ශාය්වන සහ උච්චේද යන ආත්ත දෙකට වැළෙන සියලු දුෂ්කිවලට බැයගන්නේ සක්කාය දිවයීය (= පස්ස්වස්කන්ධය ඇපුරෙහි ආත්මයක් ඇතුදි වරදවා දැකීම) මුල් කොටගෙන ය. ආත්මයක් වෙතු දි මණ්ඩුනා කළහාන්, ඒ ආත්මය සයකාලීක ය. (= ගාය්වනය) හෝ විනාය වෙයි, (= උච්චේදය) හෝ යනුවෙන් නිගමනය කළපුණු හෙයිනි. එක් එක් ස්කන්ධය වෙන්වෙන්ව ආත්ම වශයෙන් සලකන සක්කාය දිවයී පහ (= මෙහි අංක 1, 5, 9, 13, 17 දරන දුෂ්කි) උච්චේදවස්තුක (= උච්චේද දුෂ්කිවය පදනම් වන) බව ද ඉතිරි සක්කාය දිවයී 15 ම ගාය්වනවස්තුක (= ගාය්වන දුෂ්කිවය ආධාර වන) බව ද, ‘පටියමහිදමග්ග’ යෙහි දැක්වෙයි. (ප. ම.- i: 248 පිට).

දිවයී අනුයය සමහින් සක්කාය දිවයී සංයෝජනය සේවාන් මහින් සමුවිණ්ද වශයෙන් ප්‍රහාණය කෙරෙන බැවින්, (ප.ම.-i: 376 පිට ආදිය) ආය්සී උත්තමයාට සක්කාය දිවයීය ඇති නොවේ. අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කළ විපස්සනා යෝගාවවරයා තදිග වශයෙන් සක්කාය දිවයීය දුරුකරයි. (නාම රුප පරිවිණ්ද සූදානයෙන් මේ තදිග ප්‍රහාණය සිදුවන බව අවවාවේ සඳහන් වෙයි. -ම. අ. -i: 21 පිට ආදිය.) ධරමය හැදුරිමෙන් අනාත්ම ස්වහාවය ගැන නිශ්ච්‍යාත්මක විනිශ්ච්‍යාත් ඇතිකරගත් ගැනීමෙන් පාල්ග්‍රහනයාට ද සක්කාය දිවයීයේ ත්‍රියාකාරී ස්වහාවය පාලනය කරගත හැකි වනු ඇත.

අත්තවාදපටිය-පුත්ත - දිවයී (= ආත්මවාදයෙන් යුත්ත දිවයීය), අත්තානු-දිවයී (= ආත්ත දිවයී-ආත්මදුෂ්කි) යන නමවලින් ද සක්කාය දිවයීය හැදින්වෙයි. (ප. ම. -i: 266, 298 පිටු ආදිය)

අවසාරස මහා විපස්‍යනා

සත්තානුපස්‍යනා යනු අවසාරස මහා විපස්‍යනා මාලාවහි මූලින් ම ලැබෙන්නා වූ අනුපස්‍යනා යන ය. මෙම මූලික සත් අනුපස්‍යනාවන් පිළිබඳ ප්‍රමාණවත් විමර්ශනයක් දැනට කෙරී තිබේ. අවළොස් මහ විද්‍යුත් පෙළෙහි ඉතිරි අනුපස්‍යනා එකාලය ද කෙටියෙන් හඳුන්වාදීම දන් සිදු කෙරෙනු ඇත.

මෙම මහා විපස්‍යනා 11 සඳහන් කෙරෙන එක ම පූනුජ්‍යන්ත ප්‍රන්තය වන “පටියමිනිද මග්ගය” ඒවා විස්තර කොට පෙන්වා දී නැත. මේ අනුපස්‍යනා පිළිබඳ අර්ථ විග්‍රහයක් කර තිබෙන ආදිතම ග්‍රන්ථය වන්නේ “විපුද්ධ මග්ගය” ය. (වි.ම.: 522-523 පිටු) විද්‍යාත්‍යනාවහි ඒ ඒ අවස්ථාවන්හිදී යුදුයු පරිදී මෙම අනුපස්‍යනා වැඩින බව එහි යදහන් වෙයි. (වි.ම.: 472 පිටු) එහෙන් ඉන් මැන භාගයේදී යම්පාදනය කරන ලද “පටියමිනිද මග්ග අවුවාව” කියන්නේ, සියලු ම අනුපස්‍යනාවන් එකකට එකක් පසි පෙළක් මෙන් අනු-පිළිවෙළින් යම්බන්ධ වෙමින් අනුකුමයෙන් විද්‍රෝහනා මාර්ගය යුතුරන බව ය. (ප.අ.: 74-75 පිටු) “පටියමිනිද මග්ග” යෙහි “ඉන්දිය කථා” වෙහි එහඳු අනුකුමික යම්බන්ධනාවක් දක්වා තිබේ (ප.ම. - i: 396 පිටු) නියා මෙම අනුපිළිවෙළ එහි (= අවුවාවහි) පෙන්වා තිබේ.

එහෙයින් මෙම පොරාණික ග්‍රන්ථ දෙකකින් ඇතැම් අනුපස්‍යනාවන් විවරණය කොට තිබෙන ආකාරයන්හි වෙනස්කම් දක්නට ලැබේ. එබදු වෙනස්කම් ඇත් විට, “විපුද්ධ මග්ග විවරණය” (= වි.ම.ව.) හා “පටියමිනිද මග්ග අවුවා විවරණය” (= ප.අ.ව.) වෙනවෙන ම ද වෙනත් මත වේ නම් ඒවා ද ඉදිරිපත් කරමින් අනුපස්‍යනා විස්තරය කෙටියෙන් කෙරෙනු ඇත.

8. “බයානුපස්‍යනා භාවෙනෙනා සනාසජ්‍යාදා ප්‍රජනි.”

“යාය්කාරයන්ගේ ක්ෂේත්‍රවීම ප්‍රත්‍යුහා දකින් (= බයානුපස්‍යනාව) විඛින්නා සාය්කාරයන් ඒකත්වයෙන් යැලුකින් (= සන යක්ෂ්‍යව) දුරු කරයි.”

වි.ම.ව.: - “සනය (= යමුහයක්/යන්ත්‍යියක්, එකක් ලෙස ගැනීම) බෙද වෙන් කොට, ක්ෂේත්‍රවීම අර්ථයෙන් අනිතා යැයි මෙසේ ගෙවීම දකිනේ නුවන බයානුපස්‍යනාව ය.”

ප.අ.ව.: - “වර්තමාන ස්කන්ධයන්ගේ හඩිගය දකින් ද ඒ අනතුරුව ම ඒ බිඳීම අරමුණු කළ සින් හා සිනිවිලි (= වෙනසික) බිඳීම දකින් ද බයානුපස්‍යනාව ය.”

යන්ත්‍යි සනය බිඳීම පළමුවෙන් යම්මයන හා උද්‍යත්තිය සූත්‍ර අවස්ථාවලදී සිදු වන්නෙකි. “ක්ෂේත්‍රවීම අර්ථයෙන් අනිතා ය” යන සම්මූහනය වනාහි සම්මයන සූත්‍රයට යම්බන්ධව දක්වෙන්නෙකි. (ප.ම. - I: 102 පිටු) එහෙයින් වි.ම.ව. ව එකඟ නොවන “පටියමිනිදමග්ග අවුවාව”, බයානුපස්‍යනාව හඩිග සූත්‍ර අවස්ථාවහි ලා විග්‍රහ කරයි. “විපුද්ධ මග්ග විකාව” ද වි.ම.ව. අනුමත කරන අතර ම බයානුපස්‍යනාව යනු යාය්කාරයන්ගේ ක්ෂේත්‍රවීම හඩිගය අනුපස්‍යනා කිරීම යයි වරෝක කියයි. (වි.ව. (බ.): ii : 417 පිටු)

කෙසේ වුව ද මෙම අනුපස්‍යනාට අනිව්‍යානුපස්‍යනාට හෝ නිරෝධානුපස්‍යනාට හෝ තුළ අන්තරාත වන්නෙකි.

මෙහි සහ සඡ්ජුව යනු යන්තනි වශයෙන් සහයෙකි යි හැඳිම යයි “පටිසමීද අව්‍යා” වෙති දැක්වෙන්, යන්තනි - සමූහ - කිරීව - ආරම්මණ යන සහ යතරක් ම මින් කියුවෙන බව විකාවල සඳහන් වෙයි. (ව.ව. (ඩු)- II : 417 පිට; දී.රී.: 74 පිට ආදිය) බයානුපස්‍යනාට අනිව්‍යානුපස්‍යනාටක් වන බැවින් මෙහි පළමු මතය නිවැරදි යයි හැඳියි.

9. “වයානුපස්‍යනා භාවෙනෙනා ආපුහනා ප්‍රජනි.”

“සංස්කාරයන්ගේ වැයවීම අනුපස්‍යනා කිරීම (= වයානුපස්‍යනාට) වඩුයේ සංස්කාර හෙවත් කරම රස්කිරීම (= ආපුහනය) දුරු කරයි.”

වර්තමාන සංස්කාරයන්ගේ හඩිගය දැක අන්වයේ නුවණීන් අතින - අනාගත සංස්කාරයන්හි බිඳීම ද දැක්ම වයානුපස්‍යනාට ලෙස අක්වා තිබේ. මෙම අර්ථ විග්‍රහය සඳහා “විපුද්ධ මග්‍ය” උපයෝගී කොට ගෙන ඇත්තේ “පටිසමීද මග්‍ය” යෙහි හඩිග සූන නිද්දේසයෙහි එන ගාලුවක් බව පෙනෙයි. (මෙහි 7 වන පරිව්‍යේයෙහි 8 වන අධ්‍යාලිපිය හෝ ප.ම. - I : 110 පිට හෝ බලන්න.)

මේ අනුව වයානුපස්‍යනාට ද අනිව්‍යානුපස්‍යනාවෙහි හෝ නිරෝධානුපස්‍යනාවෙහි හෝ ප්‍රශ්නයෙහි.

10. “විපරිණාමානුපස්‍යනා භාවෙනෙනා මුවසඡ්ජු ප්‍රජනි.”

“සංස්කාරයන්ගේ වෙනස්වීම පුන්පුනා දැක්ම (= විපරිණාමානුපස්‍යනාට) වඩුන්නා සංස්කාර ස්ථීර ය යන හැඳිම (= මුව සඡ්ජුව) පහ කරයි.”

ව.ම.ව.:- “ශ්‍රේණී සංස්කාරයන් ජරාවට හා මරණයට පත්වීම වන බැවින් අන් ආකාරයකට පෙරෙළන පුළු යයි දැක්ම විපරිණාමානුපස්‍යනාට යි. මෙහිදී ‘රුප-සත්තක’, ‘අරුප-සත්තක’ වශයෙන් සම්මයනය කළ යුතුය.” (ව.ම: 464-472 පිටුවල මේ සම්මයන විය දැක්වෙයි).

ප.අ.ව.:- “සංස්කාරයන්ගේ හඩිගය පිළිබඳව ම නැඹුරුවීම හේතුවෙන් අතින - වර්තමාන-අනාගත සියලු සංස්කාර වෙනස්වන පුළු යැයි දැක්ම විපරිණාමානුපස්‍යනාට යි.”

මෙහිදී ද ව.ම.ව. සම්මයන සූන අවස්ථාව ද, ප.අ.ව. හඩිග සූන අවස්ථාව ද දක්වයි. විපරිණාමානුපස්‍යනාට ද අනිව්‍යානුපස්‍යනාවෙහි ම තවත් මුහුණුවරෙකි.

11. “අනිමිත්තානුපස්‍යනා භාවෙනෙනා නිමිත්තා ප්‍රජනි.”

“සංස්කාරයන්ගේ නිත්‍ය නිමිත්තාවීන් තොර බව පුන්පුනා නුවණීන් දැක්ම (= අනිමිත්තානුපස්‍යනාට) වඩුන්නා සංස්කාර නිත්‍ය නිමිත් සහගත ලෙස ඒකත්වයෙන් ගැනීම (= නිමිත්තා) දුරු කරයි.”

මෙහි නිමිත්ත යනු යංස්කාර යන්තතියක්, එකක් සේ ගෙන නිනා වශයෙන් යලකන තිළුරික ස්වභාවය යි. අනිමිත්තානුපයෝනාව ද අනිවානුපයෝනාවකි. (වි.ම.: 522 පට)

12. “අපපණිතානුපයෝනා භාවෙනෙනා පණිධි පර්හති.”

“යංස්කාරයන්ගේ පැනිය යුතු බවක් නොමැතිවිම පුනුප්‍රතා දැකීම (= අපපණිතානුපයෝනාව) වඩින්නේ යංස්කාර පිළිබඳ තාශ්ණ යහගත ප්‍රාරුථනාව (= පණිධිය) දුරු කරයි.”

මෙය දුක්ඛානුපයෝනාවකි. (වි.ම.: 522 පට)

13. “පුස්සුදතානුපයෝනා භාවෙනෙනා අභිනිවේය පර්හති.”

“යංස්කාරයන්ගේ ආත්ම ස්වභාවයෙන් ඉනා බව අනුපයෝනා කිරීම (= පුස්සුදතානුපයෝනාව) වඩිනුයේ ආත්ම ඇත්වියට බැය ගැනීම (= අභිනිවේයය) ප්‍රහාණය කරයි.”

මෙය අනාත්තානුපයෝනාවකි. (ප.ම. - I : 484 පට; වි.ම.: 522 පට)

14. “අධිපස්ස්සුදමම්විපයෝනා භාවෙනෙනා සාරාදනාහිනිවේය පර්හති.”

“අධිපස්ස්සුද යංචිඩාත, (යංස්කාර) ධර්මයන් පිළිබඳ විද්‍රෝගනාව වඩින්නා යංස්කාරයන් යාර ලෙස දැඩිව ගෙන වැදගැනීම (= සාරාදනාහිනිවේයය) අත්හරියි.”

වි.ම.වි.: - (I) “අධිපස්ස්සුද ධම්ම විපස්සනා යනු සියලු විද්‍රෝහා ද වෙයි.” (වි.ම.: 472 පට)

වි.ම.වි.: - (II) “අධිපස්ස්සුද ධම්මවිපස්සනා යනු සිනෙහි ද එහි අරමුණෙනි ද බිඳීම දැක, යංස්කාරයෝ ම බිඳෙනි. යංස්කාරයන්ගේ ම මරණය වෙයි. අන් කිසිවෙක් නැතුදී භාඩිග වශයෙන් ඉනා නාවනාව ගෙන පවතින විද්‍රෝගනාව ය.” (වි.ම.: 522 පට)

“පටිසම්භිදමග්ග අවුවාව” මෙම දෙවැනි විවරණය අනුමත කරයි. මෙම අරුත් දැක්වීමට මුල් වි අත්තේ “පටිසම්භිදමග්ග” තෙහි භාඩිග සූත්‍ර නිද්දේස්යයෙහි එන ගාට්ටාවක් බව පෙනෙයි. (මෙහි 7 වන පරිවිෂේෂයේ අධ්‍යාලිපි අංක: 15 හෝ ප.ම. - I: 110 පට බලන්න.) එහි යදහන් වන්නේ “අධිපස්ස්සුද-විපස්සනා” යන පදය යි. “අධිපස්ස්සුද-ධම්ම-විපස්සනා” යන පදය අංග්‍රෙන්තර නිකායයෙහි යුතු කිපයක දැක්වෙයි. (අ.නි. - ii: 174 - 180 පිටු) ඉන් තැහෙන්නේ, මෙය වනාහි “දටියන්” (= දැනගත යුතු) “යම්මසිනබා” (= යම්මරුණනය කළ යුතු) හා “විපස්සිනබා” (= විද්‍රෝගනා කළ යුතු) යන තුන් අවස්ථාවන් ම අඩංගු වන (1 වන පරිවිෂේෂය බලන්න.) මුළු විද්‍රෝගනා මාරුග ම හඳුන්වන පොදු පදයක් බව ය. අධිපස්ස්සුද-ධම්මවිපස්සනාවන් යුත් තැනැත්තා මාරුග-එළ ලැබුවකි යි “පුරුගල පස්ස්දත්ත්තිපකරණය” හඳුන්වා දීමෙන් මේ මතය යනාථ වෙයි.

(ප.ප.: 378 පට) “අධිපස්සුදමම්පස්සනා” යන පදයේ මූලික අරථයෙන් පෙන්නුම කෙරෙන්නේ ද විද්‍යාත්මක පිළිබඳ විශේෂ අවස්ථාවක් නොව පොදු අදහසකි. මේ අනුව වී.ම.වි. (I) වඩා උචිත ය. එසේ සලකන්හෙත්, අධිපස්සුදමම්පස්සනා යනු තනි අනුපස්සනාවක් ලෙස ගැනීම අසිරි වෙයි. (අන් අනුපස්සනා මෙන් මේ පදය “අනුපස්සනා” යන්නෙන් කෙළවර නොවීම ද විමසිය පුත්තකි.)

15. “යථාගුතසුණදයෙනා භාවහෙනා සම්මාජීනිවේසං පර්ජනි.”

“යංස්කාරයන්ගේ යථා ස්වභාවය තුවකින් දැකීම (= යථාගුතසුණදයෙනාය) වඩන්නා යංස්කාරයන් පිළිබඳව දැඩි මුළුවට බැස ගැනීම (= යම්මෝජාජීනිවේසය) දුරු කරයි.”

වී.ම.වි.: - “යථාගුත සුණදයෙනාය යනු ප්‍රත්‍යායන් ද යහිතව නාමරුප අවබෝධ කිරීම ය.” (එනම්, නාම-රුප පරිවිෂේෂය භා පරිව්‍ය පරිශ්‍රාය යි).

ප.අ.වි.: - “යථාගුත සුණදයෙනාය යනු, භඩිගය දක දක, ‘යංස්කාරයෝ’ හය යහිතයහා යනුවෙන් පවතින්නා වූ හයනුපට්‍රියන සුණය යි.”

මෙම ප්‍රකාශ දෙක පරස්පර විරෝධී වන බැවින්, යථාගුත සුණදයෙනාය යනු කුමක්දැයි වටහාගැනීමට අපට බුද්ධ දේශනාවට ම නොත් යොමු කිරීමට සිදුවෙයි. යමාධිය පාදක කර ගෙනිමින් යථාගුත සුණදයෙනාය ද යථාගුතසුණදයෙනාය හේතු කොටගෙන නිබැඳුව ද නිබැඳුවෙන් විරාගය ද පහළවීමේ ඒකාන්ත ප්‍රතිපදවක් දක්වෙන දේශනා පෙළක් වෙයි. (අ.නි.- vi: 586 - 596 පිටු; ස.නි.- ii: 48 පට ආදිය) මින් පහැදිලි වන්නේ, විද්‍යාත්මකාවහි ආරම්භයෙහි සිට නිබැඳු සුණය හෝ බලවත් නිබැඳුපස්සනාව දක්වා යථාගුත සුණදයෙනාය විඵිදෙන බව ය. මෙහිදී යථාගුත සුණදයෙනාය, නාමරුප පරිවිෂේෂයේ සිට මගාමග සුණය (= බලව උදාහැන සුණය) දක්වා ද නිබැඳුව, හයනුපට්‍රියන සුණයෙහි සිට යංඛාරුපක්ටා සුණය දක්වා ද පැනිරෙන බව ය.පුත්ත අටුවාව කියයි. (ය.අ.-ii: 40 පට) යථාගුත සුණදයෙනාය යනු තරුණ විපස්සනාව බව ද නිබැඳු යනු බලවත් විපස්සනාව බව ද ඉහත කී දේශනා විහුහයේදී අටුවාවෙහි නොයෙක් තැන දක්වා තිබේ. (ය.අ.- ii: 40 පට; අ.අ. -ii: 587, 676, 728 පිටු ආදිය) (5 වන පරිවිෂේෂයෙහි අධ්‍යාලිපි අංක 16, 17 හා 18 ද බලන්න.) මේ අනුව, යථාගුත සුණදයෙනාය යනු තනි අනුපස්සනාවක් නොව, (මේ පදය “අනුපස්සනා” යන්නෙන් කෙළවර නොවීම ද යැලකිය පුත්තකි.) අනුපස්සනා කිපයක සහභාගිත්වයෙන් උදාග්‍රත්වන්නා වූ විදිහිනා මාරුගයෙහි එක්තරා අවස්ථාවක් හඳුන්වන පදයක් බව පෙනෙයි. (“යථාගුතසුණදයෙනාය” යන පදයේ ඇතුළත් වන පොදු අර්ථය නියා ම සත්‍ය දරුණුය පිළිබඳ වෙන්න් අවස්ථාවන් නිරුපණය කිරීමට ද මේ පදය ඇතුළුම විට යොදුගෙන තිබේ. උදා:- ස.නි. -v (ii): 274 පට)

16. “ආදිනවානුපසනා භාවහෙනා ආලයාජීනිවේසං පර්ජනි.”

“යංස්කාරයන්ගේ දෙස ප්‍රන්පනා දැකීම (= ආදිනවානුපසනාව) වඩන්නා යංස්කාරයන්හි ආලයෙන් වැදගැනීම (= ආලයාජීනිවේසය) පහ කරයි.”

මෙය හයනුපට්‍රියන සුණයෙන් මතුවන ආදිනව සුණය යි “විසුද්ධ මග්‍යය” හා

“පටිසමහිද මගේ අව්‍යාච” කියයි. නිබුදුපයෙනාව ද මින් දක්වෙනැ යි “ප.අ.” වැඩි දරවත් යදහන් කරයි. ආදිනවානුපයෙනාව දුක්බානුපයෙනාවහි ප්‍රජ්‍යාක්ෂණි.

17. “පටිසඩ්බ්‍රානුපයෙනා භාවෙනෙනා අපටිසඩ්බ්‍රා පජන්ති.”

“ත්‍රීලක්ෂණය ම නැවත නැවත නුවතින් දකීම (= පටිසඩ්බ්‍රානුපයෙනාව) වඩනුයේ මෝජය (= අප්පටිසඩ්බ්‍රාව) අත්හරියි.”

වි.ම.වි.: - “පටිසඩ්බ්‍රානුපයෙනාව යනු සංස්කාරයන්ගෙන් මිදිමේ උපාය යෙවීම් වශයෙන් සිදුවන පටිසඩ්බ්‍රානුපයෙනාය.”

ප.අ.වි.: - “පටිසඩ්බ්‍රානුපයෙනාව නම් මූක්ද්විතුකම්තා සූණයෙන් උපන්තා වූ, සංස්කාරයන්ගෙන් මිදිම පිෂ්ඨය කෙරෙන අනිවිව - දුක්ඛ - අනත්ත අනුපයෙනාවන් පිළිබඳ නුවතුකි. මූක්ද්විතුකම්තා, පටිසඩ්බ්‍රා යන විද්‍යාතා ඇත ඉන ම මෙහි අන්තර්ගත වෙයි.”

18. “විවට්වානුපයෙනා භාවෙනෙනා සංයෝගාලිනිවෙස පජන්ති.”

“සංස්කාරයන් කෙරෙන් පෙරලි නිවනට යොමුවීම දකීම (විවට්වානුපයෙනාව) වඩන්නේ සංස්කාරයන් භා සංයෝග වි තදින් වැදගැනීම (= සංයෝගාලිනිවෙයය) හැර දමයි.”

වි.ම.වි.: - “විවට්වානුපයෙනාව යනු සඩ්බ්‍රාරුපෙක්ඛ යහ අනුලෝච්ච සූණය ය. මෙහිදී සියලු සංස්කාරයන් කෙරෙන් සිත හැකිලෙයි; පෙරලෙයි.”

ප.අ.වි.: - “විවට්වානුපයෙනාව යනු අනුලෝච්ච සූණයෙන් උපන් ගෝනුහු සූණය යි.”
(‘පටිසමහිද මගේ’ තෙයෙහි විවට්වානුපයෙනාව සඳහා ආවර්ණන සිතක් අක්වා නොතිබීම, මෙම නීරණයට හේතුව ය. ප.ම. - i: 158 පිට; ප.අ.: 75 පිට)

ගෝනුසූණය උපදින්නේ එක් සිතෙක පමණකි. විවට්වානුපයෙනාව යනු ගෝනුහු සූණය නම්, ‘අනුපයෙනා’ යන පදයෙහි අඩංගුවන පුන පුනා දකීම, යන අරුණ භා එය ගැළපෙයි දැයි විමසිය යුතුය. (එක් සිතෙක පමණක් උපදින ලෝකෝත්තර මාර්ග සූණය ද විරාගනුපයෙනා, නිරෝධනුපයෙනා භා පටිනියෝග්‍යනුපයෙනා නමින් අව්‍යාච්‍ය විගුහ කොට තිබේ. එහෙත් ඒ වනාහි ඒ ඒ ලොකික අනුපයෙනාවනට විකල්ප වශයෙන් පමණකි. වි.ම.: 214 පිට; ම.අ.- ii: 249 පිට; අ.අ. - ii: 722 පිට; ප.අ.: 347 පිට ආදිය)

විවට්වානුපයෙනාව යනු පටිනියෝග්‍යනුපයෙනාවක් වශයෙන් සැලකිය හැකිය.



සත්තානුපයෙනාවන්හි එක්තර අනුත්මික සම්බන්ධතාවක් පෙන්නුම් කළ හැකි වුවත්, අවධාරය විපයෙනාවන් ම ගතභාත් එබන්දක් පුවා දැක්වීම දූෂ්කර බව පෙනෙයි. එසේ පුරුවාපර සම්බන්ධතාවක් වෙතොත්, ආදිත්වානුපයෙනාව නිවිධ්‍යාපයෙනාවට පෙරවෙන් සයහන් විය යුතුය. එසේ ම විරාග-නිරෝධ-පටිනියෝග්ග යන අනුපයෙනා විද්‍යා මුදුන්පත්වීම තෙක් විහිදෙන පරිණත විදරුණනාවේ ය. ඉන් අනතුරුව බය - වය-විපරිණාම අනුපයෙනා දැක්වීමෙන් විදරුණනාවහි පසුබැංශක් නිරුපණය කෙරෙයි. (බුද්ධ දේශනාවන්හි බොහෝ සේ බය-වය අනුපයෙනා යෙදෙන්නේ විරාග - නිරෝධ - පටිනියෝග්ග අනුපයෙනාවනට පළමුව ය. උදා:- ස.නි.- iv: 398 - 404 පිටු; අ.නි. -vi: 671 - 680 පිටු).

අනිලිත්ත - අප්පැණිහින - පුස්ස්ජන අනුපයෙනාවේ ද විමෙශක් මුඛ වෙමින් විදරුණනාවේ උච්චතම අවස්ථාවදී ද ක්‍රියාත්මක වෙති. (2 වන පරිවිශේෂයේ 16 වන අධ්‍යාලිපිය බලන්න.) ඉන්පසුව අධිපස්ස්ජා ධම්මවිපයෙනාව, යථාග්‍රහණයෙනාය, ආදිත්වානුපයෙනාව වැනි අනුපයෙනා යෙදීමෙන් ආපසු බැඳීමක් පෙන්නුම් කෙරෙයි. තව ද අධිපස්ස්ජාධම්මවිපයෙනාව යහා යථාග්‍රහණයනාය එක් විශේෂ අවස්ථාවකට සිමා වන අනුපයෙනා නොව පොදු විදරුණනාවන් බව අපි ඉහත පෙන්වීමු. (වවනාර්ථයට මුල් තැන දෙනභාත්, පටියස්ථානුපයෙනාව ද එවන් පොදු විපයෙනාවක් ලෙස ගත හැකිය.) මේ අතර එකිනෙකට බෙහෙවින් සමාන වන අනුපයෙනාවේ ද වෙති. (උදා: නිරෝධ - බය - වය අනුපයෙනා).

කරුණු මෙසේ හෙයින්, අවමෙළාස් මහ විද්‍යාන් පෙළ වනාති ඒකිය අභ්‍යන්තර සම්බන්ධතාවකින් පුක්ත අනුපයෙනා පිළිවෙළක් ලෙස යැලුක්මට වඩා, විදරුණනා ප්‍රතිපද කිපයකින් ම යමන්විත අනුදානා සංග්‍රහයක් සේ ගැනීම පුක්ත ය.

අනිව්ව - දැක්බ - අනත්ත යන මූලික තුන් අනුපයෙනාවන් සකල විදරුණනා ප්‍රතිපදවනට ම සාධාරණ කේත්තාදාය වන බැවින් මහා විපයෙනා මාලාවහි මූලින් ම සයහන් ගොට තිබේ. මෙම ත්‍රිවිධ අනුදරුණනාවන් සවාධීන විදරුණනා ප්‍රතිපදවක් ලෙස ද ගත හැකිය. විදරුණනා මාර්ගය මූල්‍යලේඛනී ම පැනිර පවත්නේ මේ අනුපයෙනා තුන වන හෙයිනි. (මෙතැන් සිට දැක්වෙන නිද්‍යාන්වල ඇතැම් තැනෙක “අනුපයෙනා” නම දක්නට නොලැබේ).

මීඳහට අනිව්ව - දැක්බ - අනත්ත - නිවිධි - විරාග යන කාණ්ඩය තවත් පුකට විදරුණනා පද්ධතියක් වෙයි. අනිව්ව - විරාග - නිරෝධ - පටිනියෝග්ග යන අනුපයෙනා පිළිවෙළ ද ප්‍රමුඛ විදරුණනා ප්‍රතිපදවකි. මේ අනුපයෙනා සතරට වයානුපයෙනාව ද එක්වීමෙන් සැදෙන තවත් පටිපදවක් දක්නට ලැබේ. (ස.නි.- iv: 398 - 404 පිටු) සත්තානුපස්සනාවන් තුළ අඩංගු වන මෙවන් විවිධ විදරුණනා ප්‍රතිපද තවත් කිපයක් 9 වන පරිවිශේෂයෙහි පෙන්වා ඇත.

සත්තානුපස්සනා ද ප්‍රධාන අනුපස්සනා පිළිවෙළක්. ඒ අනුරින් කිපයක් බය - වය අනුපස්සනා සමඟ එක්වීමෙන් සැදෙන විදරුණනා පටිපද ද කිපයෙකි. (උදා: අනිව්ව - දැක්බ - අනත්ත - බය - වය - විරාග - නිරෝධ - පටිනියෝග්ග අනුපස්සනා: අ.නි.- vi: 676 - 680 පිටු; බය - වය - විරාග - නිරෝධ: ස.නි. -ii: 92 පිට (ආදිය) ඇතැම් විට විපරිණාමානුපස්සනාව ද එසේ වෙයි. (උදා: අනිව්ව - බය - වය - විරාග - නිරෝධ - විපරිණාම: ස.නි. - ii: 42 පිට; ස.නි.- iv: 412 පිට).)

යරාභ්‍යතයූණදස්යන - නිබුදී - විරාග යනුවෙන් තවත් වැදගත් විදරුණනා ප්‍රතිපදවේකි. යංණ නාමයෙන් අනුපස්සනා හැඳින්වෙන දේශනා තුළින් ද විවිධ විදරුණනා පටිපාටි උක්‍යාගත හැකිය. (ලදී - අනිවිත, අනත්ත, අපුහ, ආදීනව, පහාන, විරාග, නිරෝධ යන යස්සූ; දි.නි.- ii: 124 පිට; දි.නි. - iii: 430, 500 පිට).

මුදඛ දේශනාවෙහි දැක්වෙන මෙවන් විදරුණනා ප්‍රතිපද රසක් ම අවලාස් මහ විදුෂන් හි ඇතුළත් කළ හැකි වෙයි. මේ අනුව, මහ විපස්සනා මාලාව වනාහි පෙළෙහි අනුපස්සනා තමින් දැක්වෙන්නා වූ ද අනුපස්සනා තමින් නොහැදින්වුව ද අනුපස්සනා ගණයට වැශෙන්නාවූ ද විදරුණනාවන් එක් කොට පුරුණ ආචාර්යීවරුන් විසින් යක්‍යන ලද සංග්‍රහයකි යි අනුමාන කළ හැකිය.

අදියර ක්‍රියාකාරීන් යුතු විදරුණනා පදනම් රැකිවා ලෙසින් ද අවලාස් මහ විදුෂන් පෙළ විශ්‍රාත කළ හැකි වන්නේය. බලවත් පාර්මී රක්ෂිතකින් හෙති යෝගවරයෙකුට මූලික තුන් අනුපස්සනාවන් පහසුවෙන් සපුරාගෙන තියුණු නිබුදුනුපස්සනාවකින් අනතුරුව විරාගනුපස්සනාවෙන් විදරුණනාව මුදුන්පත් කරගත හැකි වන්නේය. එසේ සම්පූර්ණ නොවන අයෙකුට සත්තානුපස්සනාවන් ම වැඩිමට සිදුවේ. ඉනුද අහිමතාරථ යාධනය නොවන්නේ නම්, බය-වය- විපරිණාම අනුපස්සනාවන් වැඩිදුරටත් දියුණු කරගෙන අනිමිත්ත - අප්පණිතින - යුජ්ජූත යන අනුපස්සනා මහින් විදුෂනා කෙළවර කළ හැකිය. අධිපස්සූදාම්පියානාව මේ සියලු අනුපස්සනාවන් මුර්තිමක් කරන්නේයේ යි සිතිය හැකිය. මීලහට යරාභ්‍යතයූණදස්යන - ආදීනව - පටිසඩා - විවටට යන අනුපස්සනා යාධනින පිළිවෙළක් සේ දැක්විය හැකිය.

සම්මත අනු-පිළිවෙළකින් තොරව, යුදුයු අවස්ථාවේදී අවශ්‍ය අනුපස්සනාව මතුවෙමින් විදරුණනා මාර්ගය මුහු කරවන්නේ යැයි ද සැලකිය හැකිය. යාමානාය යෝගවරයා පිළිබඳව නම් කිව යුත්තේ එය යි.

“පටිසම්භිද මග්‍යය” බොහෝ විට විදරුණනා මාර්ගය දක්වන්නේ අවස්ථා මහ විපස්සනා මාර්ගයෙනි. එහෙත් එහි මෙම අනුපස්සනා පිළිබඳව අරථ විශ්‍රාතයක් කොට නැතු. “පටිසම්භිද මග්‍යය” සකස් කෙරුණු අවධියේදී, අමුතුවෙන් විවරණයක් කිරීම අනවශ්‍ය තරමට මහ විපස්සනා මාලාව ප්‍රවලිතව තිබු බවක් ද ඉන් හැඳුවේ. එහෙත් වෙනත් කිසිදු යුතුන්න පිටක ප්‍රන්තියෙක අවස්ථා විපස්සනා මාලාව සඳහන් නොවීම විමතියට කරුණෙකි.

අද ද යෝගවරයනට මේ මහ විපස්සනා අත්දැකිය හැක්කේය. සැම යෝගවරයෙකුට ම මේ අනුපස්සනා 18 ම යාධාරණ නොවනු ඇත. විදරුණනාවේදී අනුපස්සනා වෙන් වෙන්ව දැකිමට උත්සාහ කිරීම නවක යෝගවරයාහට අවශ්‍ය නොවේ. එහෙත් ඇතුම් තැන්වලදී විදරුණනා ප්‍රගතිය අඩා වෙනැයි පෙනෙන්නේ නම්. යුදු අනුපස්සනාවන් පිළිබඳ විශේෂ අවධානය යෙදීම අරථදයක වනු ඇත.



“ ආරහත් නිකුත්මල යුක්ෂ්‍රත් බූඩ්සාසනේ.
ඩුනාල් මවුනො සෙනා නාලාගාරං’ව කුක්ෂ්‍රරෝ.

යො ඉමස්මී ධමම්විනයේ අප්පමතෙනා විහෙසුති,
පාය ජාතිසංඝාරං දුක්කුත්සුනත් කරිසුති.”

-(අරුණදින් පුද්‍රය, ඩායුජ්‍ය තිහාය)

වියුසීය අරකුවූ! නික්මෙවූ! බුද්‍ය සසුනෙහි යෙදෙවූ!
බටදුඩු ගෙයක් වනසන ඇත් රජේකු මෙන්
මාර සේනාව පලවා හරිවූ!

යමෙක් මෙම ධම්විනයෙහි
අප්පමාදීව වියුසීය වඩන්නේ නම්
හෙතෙම ඉපැදිම මුල්කොටගත් සංසාරය හැර දමා
දුක කෙළවර කරන්නේය!